



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අත්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදන :

" බී " සභාවර කාරක සභාවට නම් කිරීම
පාකිස්ථාන් ජනාධිපති සෙන්පති සියා-උල්-හක් උතුමාණන් කථනාසක ගැලපීමට
පැමිණි සිටීම

විසර්ජන පනත් කෙටුම්පත, 1986 [විසි වන වෙන් කළ දිනය] :

[ශීර්ෂක 187 (රාජ්‍ය වැවිලි) ; ශීර්ෂක 147 - 150 (තැපැල් හා විදුලි සංදේශ) ; ශීර්ෂක
87 සහ 88 (ග්‍රාම සංවර්ධන) ; ශීර්ෂක 180 සහ 181 (ප්‍රාදේශීය සංවර්ධන)] කාරක
සභාවේදී සලකා බලන ලදී

පරිපූරක මූල : විදුලි සංදේශ සේවා



දැරැණි ලාභමිමිතිරිප

(විකල්ප)

වෙරැණි ඉසි

(කවචි වර්ණ)

පුද්ගල ගවිපු ගවර්ණ

පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර
 පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර
 පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර
 පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර පිටුපස කවර

பாராளுமன்ற விவாதங்கள்
(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

அறிவிப்புகள் :

நிலைக்குழு "பி" க்கு நேமகம்

சபாநாயகர் கலரியில் பாக்கிஸ்தான் சனாதிபதி ஜெனரல் ஸியாஉல்
ஹக் அவர்களது பிரசன்னம்

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1986 [ஒதுக்கப்பட்ட இருபதாம் நாள்] :

குழுவில் ஆராயப்பட்டது [தலைப்பு 187 (அரசு பெருந்தோட்டம்);
தலைப்புகள் 147—150 (தபால், தந்திப் போக்குவரத்து);
தலைப்புகள் 87, 88 (இராம அபிவிருத்தி); தலைப்புகள் 180, 181
(பிரதேச அபிவிருத்தி)]

குறைநிரப்புத் தொகை : தந்திப் போக்குவரத்துச் சேவைகள்

Volume 38
No. 13

Friday
13th December 1985

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENTS :

Nominations to Standing Committee "B"
Presence of General Zia-ul-Haq, President of Pakistan, in the
Speaker's Gallery

APPROPRIATION BILL, 1986 [Twentieth Allotted Day] :

Considered in Committee [Head 187 (State Plantations);
Heads 147 - 150 (Posts & Telecommunications); Heads 87
& 88 (Rural Development); Heads 180 & 181 (Regional
Development)]

SUPPLEMENTARY SUPPLY : TELECOMMUNICATION
SERVICES

பாராளுமன்ற அறிவுறுத்தல்கள்

(ஹான்சார்ட்)

அறிவுறுத்தல்கள்

(பின்பு திருத்தங்கள்)

பிரதான அறிவுறுத்தல்

தேசிய அறிவுறுத்தல் 1985 (தேசிய அறிவுறுத்தல்) :
தேசிய அறிவுறுத்தல் 147-150 (தேசிய அறிவுறுத்தல்) :
தேசிய அறிவுறுத்தல் 87, 88 (தேசிய அறிவுறுத்தல்) :
தேசிய அறிவுறுத்தல் 180, 181 (தேசிய அறிவுறுத்தல்) :
தேசிய அறிவுறுத்தல் : தேசிய அறிவுறுத்தல்

தேசிய அறிவுறுத்தல் :
தேசிய அறிவுறுத்தல் 147-150 (தேசிய அறிவுறுத்தல்) :
தேசிய அறிவுறுத்தல் 87, 88 (தேசிய அறிவுறுத்தல்) :
தேசிய அறிவுறுத்தல் 180, 181 (தேசிய அறிவுறுத்தல்) :

Friday
13th December 1985

Volume 38
No. 13

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

APPROPRIATION BILL, 1985 [Twentieth Annual Day]
Considered in Committee [Head 137 (State Provisions);
Heads 147-150 (Ports & Telecommunications); Heads 87
& 88 (Rural Development); Heads 180 & 181 (Regional
Development)]
SUPPLEMENTARY SUPPLY: TELECOMMUNICATION
SERVICES

ANNOUNCEMENTS:
Mentioned to Standing Committee 'B'
Presence of General Zia-ul-Haq, President of Pakistan, in the
Speaker's Gallery

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1985 දෙසැම්බර් 13 වන සිකුරාදා
வெள்ளிக்கிழமை, 13 டிசம்பர் 1985
Friday, 13th December 1985

ප්‍ර. හ. 9 ව පාර්ලිමේන්තුව රැස්විය. තියෝප්‍ර කථානායකතුමා [නෝමන් වොයිදාරත්න මහතා] මූලාසනාරූඪ විය.

பாராளுமன்றம் மு. ப. 9 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நேரமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

The Parliament met at 9 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

නිවේදනය

அறிவிப்பு

ANNOUNCEMENT

"බ" සථාවර කාරක සභාවට නම් කිරීම

நிலைக்குழு 'பி' க்கு நேமகம்

NOMINATIONS TO STANDING COMMITTEE "B"

තියෝප්‍ර කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

In terms of Standing Order No. 139, the Hon. Speaker has appointed Mr. Norman Waidyaratna, Deputy Speaker, Chairman of Standing Committee "B" for the consideration of -

- (1) the Sri Lanka Sumithrayo (Incorporation) Bill ; and
- (2) the National Council for the Welfare of the Mentally Disturbed (Incorporation) Bill.

He has also nominated the following additional members to serve on Standing Committee "B" for the consideration of the Bills -

- Dr. Ranjith Atapattu
- Mrs. Sunethra Ranasinghe
- Mr. W. J. M. Lokubandara
- Mrs. R. Pathmanathan
- Dr. P. M. B. Cyril
- Mr. Weerawanni Samaraweera
- Mr. R. M. Karunaratne
- Mr. Mervyn J. Cooray
- Mr. Dinesh Gunawardena
- Mr. Sunil Ranjan Jayakody
- Dr. W. Dahanayake
- Mr. Richard Pathirana
- Mr. Anil Moonasinghe
- Mr. Sarath Muttetuwegama
- Dr. S. Y. S. B. Herat

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම

சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

Annual Report of the River Valleys Development Board for 1982.-(Mr. M. Vincent Perera, on behalf of the Minister of Lands & Land Development and Minister of Mahaweli Development.)

සහමේසය මත තිබිය යුතුයයි තියෝප්‍ර කරන ලදී.
சமர்ப்பித்தில் இருக்க கட்டளையிடப்பட்டது.
Ordered to lie upon the Table.

පෙත්සම්

மனுக்கள்

PETITIONS

තියෝප්‍ර කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)
Hon. Member for Maharagama.-(Pause). Not here.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(திரு. லக்ஷமன் ஜயக்கொடி - அத்தனகல்ல)
(Mr. Lakshman Jayakody - Attanagalla)
ගරු තියෝප්‍ර කථානායකතුමාහි, ගෞරවට, තල්වත්තේ පදිච්චි, ඩී. යූ. රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් මා පිළිගන්වනවා.

ඉදිරිපත් කරන ලද පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි තියෝප්‍ර කරන ලදී.
சமர்ப்பிக்கப்பட்ட மனுவைப் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.
Petition ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்மூல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

ජනාධිපතිතුමාගේ උපදේශකවරු
மேதகு சனாதிபதி அவர்களின் ஆலோசகர்கள்
ADVISERS TO HIS EXCELLENCY THE PRESIDENT

604/85

1. ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් දැමකිතුමා, මහාමාර්ග දැමකිතුමා සහ හදිසි අවස්ථා මහජන පරිපාලන දැමකිතුමාගෙන් දැනු ප්‍රශ්නය :

- (අ) අතිගරු ජනාධිපතිතුමාගේ විද්‍යා කටයුතු උපදේශකවරුන්ගේ නම්, මවුන්ගේ අධ්‍යාපන සහ උපදෙස් දෙන විෂයය සම්බන්ධ වෘත්තීය සුදුසුකම් සහ මවුනට දීමනා ගෙවන වැය ශීර්ෂය එතුමා සඳහන් කරනවාද ?
- (ආ) මවුන්ගේ පත්වීම් ලිපි එතුමා සහාගත කරනවාද ?
- (ඇ) කොළඹේ නම්, ඒ මන්ද ?

பிரதம அமைச்சரும், உள்ளூராட்சி வீடமைப்பு நிருமாண அமைச்சரும் பெருவிதிகள் அமைச்சரும் அவசரகால சிவில் நிருவாக அமைச்சரும் ஆனவரைக் கேட்ட வினா :

- (அ) மேதகு சனாதிபதி அவர்களின் விஞ்ஞான ஆலோசகர்களின் பெயர்கள், இவர்களுடைய கல்வித் தகைமைகள், இவர்கள் ஆலோசனை வழங்கும் விடயங்கள் தொடர்பான தொழில் தகைமை, இவர்களுக்குக் கொடுப்பனவு செய்யும் ஒதுக்கீடு ஆகிய வற்றை அவர் கூறுவாரா ?
- (ஆ) இவர்களுடைய நியமனக் கடிதங்களை அவர் சமர்ப்பிப்பாரா ?
- (இ) இன்றேல், ஏன் ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Is it correct that even in his letterheads he uses the words "Chief Science Advser to His Excellency the President" when his appointment has not actually been made by the President ?

එම්. චින්තනට පෙරේරා මහතා
(ති. ල. எம். வினசன்ற் பெரேரா)
(Mr. M. Vincent Perera)

No, but at the request of the President, although it is not stated here.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

At the request of the Parliament ? The proper thing would be, if I have anyone to advise me—

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

That is not a question.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

—that appointment should be made by me. There must be something clear about this. There is the NARESA and the NARA. You can appoint people like them.

එම්. චින්තනට පෙරේරා මහතා
(ති. ල. எம். வினசன்ற் பெரேரா)
(Mr. M. Vincent Perera)

On the advice of the President, the UNDP appointed him.

ඩබ්ලිව්. ඒ. ඩැනියෙල් මහතා : වන්දි
ති. ල. டபிள்யු. ஏ. டானியல் : நட்சு
MR. W. A. DANIEL : COMPENSATION

619/85

2. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யு. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake - Galle)

අනුමානවලට, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග ඇමතිතුමා සහ හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) වහලහන්දුවේ, ඉහලගොඩ මහවත්තේ පදිංචි, ඩබ්ලිව්. ඒ. ඩැනියෙල් මහතා 1971 සිට 1984 දක්වා කාලය තුළ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද නමුත්, ඔහුට සම්පූර්ණ වන්දි මුදල ලැබී නැති බව එතුමා දන්නේද ? සේවා ආක කරාපිටිය 94 හා බද්දේගම 01.

(ආ) ඔහුට ලැබිය යුතු මුළු මුදල ගෙවීමට එතුමා පියවර ගන්නේද ?

(ඇ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද ?

චිරතම අமைස්සරුම, உள்ளராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும், பெருவீதிகள் அமைச்சரும், அவசரகால சிவில் நிர்வாக அமைச்சருமான வரைக் கேட்ட வினா :

(அ) மகாவத்தை, இகலகொட, வலஹன்தாவ எனுமிடத்தைச் சேர்ந்த திரு. டபிள்யு. ஏ. டானியல் என்பவர் பெருவீதிகள் திணைக்களத்தில் 1971 முதல் 1984 வரை சேவையாற்றினார்

போதிலும் இவருக்கு முழு நட்சுடும் கிடைக்கவில்லை யென்பதை அவர் அறிவாரா ? (சேவை இல. 94 கறப்பிட்டிய, இல. 1 பத்தேகம்).

(ஆ) இவருக்குரிய முழுக் கொடுப்பனவுகளையும் வழங்குவதற்கு அவர் நடவடிக்கை எடுப்பாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Prime Minister, Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration :

(a) Is he aware that Mr. W. A. Daniel of Mahawatte, Ihalagoda, Walahanduwa, served in the Highways Department from 1971 to 1984, but has not received full compensaion-service Nos. 94, Karapitiya, and No. 1 Baddegama ?

(b) Will he take steps to pay him his full dues ?

(c) If not, why ?

එම්. චින්තනට පෙරේරා මහතා
(ති. ල. எம். வினசன்ற் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister, Minister of Local Government, Housing and Construction, Minister of Highways and Minister of Emergency Civil Administration.

(a) Mr. Daniel has worked under the Territorial Civil Engineering Organization from 1971 to 1978 and under the Department of Highways from 1978 to 1984. It is correct that the full amount of gratuity due for payment this year had not been paid to him originally. However, this balance amount has now been paid to him.

(b) According to the approved scheme of payment the balance two-thirds of his gratuity will be paid in annual instalments in 1986 and 1987.

(c) Does not arise in view of (b) above.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யு. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

What is the meaning of saying "paying him his gratuity in 1986 and 1987" ? According to what ?

එම්. චින්තනට පෙරේරා මහතා
(ති. ල. எம். வினசன்ற் பெரேரா)
(Mr. M. Vincent Perera)

According to the approved scheme of payment, the balance will be paid in two annual instalments.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யு. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Very well.

asked the Minister of Labour :

- (a) Is he aware –
 - (i) That judgement was entered against the State Plantations Corporation, on 15/12/83, in the Labour Tribunal, Ratnapura in twelve cases ;
 - (ii) That the numbers of these cases, are LT. R 18930 ; LT. R 18931 ; LT. R 18932 ; LT. R 18933 ; LT. R 18934 ; LT. R 18935 ; LT. R 18936 ; LT. R 18937 ; LT. R 19460 and LT. R 19289 .
 - (iii) That in terms of these judgements, the State Plantations Corporation, has failed to deposit a composite sum of Rs. 57,208, with the A.C.L., Ratnapura ;
 - (iv) That the A.C.L. Ratnapura, has been requested to file action against the S.P.C. according to law ; and
 - (v) That no action has as yet been filed ?

- (b) Why is there this delay in filing action ?
- (c) When will action be filed ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
 (කි.ප්‍ර. எம். வினசன்ட் பெரேரா)
 (Mr. M. Vincent Perera)

I answer on behalf of the Minister of Labour.

- (a) (i) Yes.
- (ii) Yes.
- (iii) Yes.
- (iv) Yes.
- (v) Action has already been filed in M. C., Ratnapura.

(b) and (c) Do not arise.

විසර්ජන පනත් කෙටුම්පත, 1986

ஒதுக்கீட்டுக் கட்டழலும், 1986

APPROPRIATION BILL, 1986

කාරක සභාවේදී තවදුරටත් සලකා බලන ලදී. — [ප්‍රගතිය දෙසැම්බර් 12.]
 [නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයාදායී විය.]

குழுவில் மேலும் ஆராயப் பெற்றது. — [தேர்ச்சி : 12 டிசம்பர்]
 [பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமைய வகித்தார்கள்.]

Considered further in Committee. — [Progress : 12th December]
 [MR. DEPUTY SPEAKER in the Chair.]

187 වන ශීර්ෂය.— රාජ්‍ය වැවිලි අමාත්‍යවරයා

1 වන වැඩ සටහන.— සාමාන්‍ය පරිපාලනය හා රාජ්‍ය වැවිලි වර්ධනය —
 පුනරාවර්තන වියදම, 5,02,000

தலைப்பு 187.— அரசு பெருந்தோட்டங்கள் அமைச்சர்

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் அரசு பெருந்தோட்டங்களின்
 மேம்பாடும் — மீண்டுமருந்த செலவு, ரூபா 5,02,000

HEAD 187.— MINISTER OF STATE PLANTATIONS

Programme 1 — General Administration and Promotion of State
 Plantations — Recurrent Expenditure, Rs. 5,02,000

සභාපතිතුමා
 (தலைவர்)
 (The Chairman)

The vote on this Head will be taken at 12 noon.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (බද්දේගම)
 (கிரு. அமரசிரி தொடங்கொட — பத்தேகம்)
 (Mr. Amarasiri Dodangoda — Baddegama)

ගරු සභාපතිතුමනි, "මෙම වැඩ සටහන රුපියල් දහයකින් අඩු කළ යුතුය" යි මම යෝජනා කරනවා.

අපේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කල්පනා කර බලන විට මෙය ඉතාම වැදගත් වැඩ කොටසක් පැවරී තිබෙන අමාත්‍යාංශයක් බව අපි කවුරුත් දන්නවා. ඒ වාගේම අතීතරු ජනාධිපතිතුමාගේත් නියෝජ්‍ය ඇමතිතුමාගේත් භාරයේදී මෙම අමාත්‍යාංශය පවතින්නේ. ඇත්තවශයෙන්ම පසුගිය දශක කීපයක කාල සීමාව තුළ වැවිලි සංස්ථාව පිළිබඳව කොයෙක් ආකාරයේ වෙනස්වීම් සහ සංශෝධන මේ රටේ වැවිලි කර්මාන්තය තුළ ඇති කිරීමට උත්සාහ ගත්තා. ඒ වාගේම ආයතන කීපයක්ම වැවිලි කර්මාන්ත හැසිරවීමෙහි ලා කටයුතු කළා. ඇත්තවශයෙන්ම සමහර ආයතන ඇවර කිරීමට අද යෝජනා කර තිබුණේ මේ රටේ වැවිලි හැසිරවීමේ වැඩි කාර්ය භාරයක් තවමත් පැවරී තිබෙන්නේ වැවිලි සංස්ථාවටයි.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ අපේ වැවිලි නිෂ්පාදනවලට ගෙවනු ලබන මිල ගණන් අනුව වැවිලි සංස්ථාව අමාරු තත්ත්වයන්ට පත් වෙනවා. වරින් වර ප්‍රගතියක් පෙන්නුම් කරනවා. මම සඳහන් කරන්න ඕනෑ, අපේ වාගේම කුඩා ඒ වාගේම සංවර්ධනය සඳහා උත්සාහයක් දරන රටකට මේ වාගේ පාරම්පරික වැවිලි නිෂ්පාදන කීපයක් මත කලක් තිස්සේ රුද්‍රී සිටීමට පුළුවන් වී තිබෙන්නේ වෙළඳ වැවිල්ලක් හැටියට විශේෂයෙන් තේ වගාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව තිබෙන කීර්තීමත් භාවය හේතුකොටගෙනයි. කියා, ඇත්තවශයෙන්ම වැවිලි සංස්ථාවේ මූලික ප්‍රධාන නිෂ්පාදනය වන තේ වගාවටත් මේ අවුරුද්දේ ජාත්‍යන්තර වෙළඳ පොළේ ඉතාමත් තර්ජනකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ වාගේමයි රබර් සහ පොල් නිෂ්පාදනය සම්බන්ධයෙනුත්.

අපි මේවා අපේ මූලික නිර්ධාන ආදායම් මට්ටමෙන් සැලකූවිත් අපේ රටේ වෙළඳ වැවිලිවලට තිබෙන තත්ත්වයේ අස්ථාවර බවයි මේ වර්ෂය තුළ පෙන්නුම් කර තිබෙන්නේ. ජාත්‍යන්තර වෙළඳ පොළේ වරින් වර අපේ නිර්ධාන ආදායම් අඩු වීම ගැන අපි සැලකිලිමත් විය යුතුයි. මීට ඉහත වගාවලදීත් මේ සුළු අපතයක බෝග පිළිබඳව එහෙම තැත්කම් සම්ප්‍රදායික නිර්ධානයන්ගෙන් ඉවත් වීම පිළිබඳ අදහස ඉදිරිපත් කළා. තමුත් ඒ අදහස් ක්‍රියාවට නැගීමේදී කොයිතරම් දුරට සාර්ථක වුණද කියන එක පිළිබඳව අපි තැවතත් විමර්ශන කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම පාරම්පරික වැවිලි නිර්ධානයන්ගෙන් අපි ඇත් වෙන්න උත්සාහ දරුවත් රටේ පවතින ජාතික ආදායම් සහ වියදම් තත්ත්වය ගැනත්, දේශීය හා විදේශීය වශයෙන් අපට ඇති වත්කම් තත්ත්වය ගැනත් සලකා බලා අපට අපහසු වුණා. එහෙම තැත්කම් අපට කල් ගියා ඒ පාරම්පරික වෙළඳ නිර්ධානයන්ගෙන් ඉවත් වෙන්න. කොතොම වුණත් මෙයින් වැඩි කොටසක වැඩි කාර්ය භාරයක් යොමු වී තිබෙන්නේ මෙන්න මේ පාරම්පරික වෙළඳ නිර්ධානවල නිෂ්පාදන සම්බන්ධයෙනුයි. ඒ තියා මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ, අස්ථාවර ජාත්‍යන්තර වෙළඳ පොළක සැපයුම්කරුවෙක් හැටියට වැවිලි සංස්ථාව තම නිෂ්පාදන පිළිබඳව සෑහෙන අපහසුකම්වලට මුහුණ පානවාය කියා. ඒ තියා වැවිලි සංස්ථාවේ වැඩ පිළිවෙළ සකස් කරන ගැනීමේදී ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල ගණන් එහාට මෙහාට වීම මත අපහසුතාවයකට පත් වෙනවා.

අද වැවිලි සංස්ථාව මෙහෙයවන හුඟක් නිෂ්පාදන මහා පරිමාණ වශයෙන් එහෙම තැත්කම් වැවිලි සංස්ථාව සතු ආයතන හැටියට පවත්වන ලැබුවේ හා වතුයායවල් මාර්ගයෙනුයි, සිදු කරනු ලබන්නේ. එමෙන්ම වැවිලි සංස්ථාව මගින් කරනු ලබන ඒ නිෂ්පාදනයේ සෑහෙන කොටසකට පොදුගලික අංශයේ සුළු ඉඩම් හිමියන් සහ පොදුගලික ක්ෂේත්‍රයේ වැවිලි අයිතිකරුවකුන් හවුල් වෙනවා. කොතොම වුණත් මේ දෙකොටසේම නිෂ්පාදන පිළිබඳව අපි සලකන විට වැවිලි සංස්ථාවටත් පොදුගලික ක්ෂේත්‍රයේ නිර්ධාන අංශයන්ටත් විවිධාංකරණය පිළිබඳ අදහස දැඩි විධියට තැවතත් අපි මතක් කර දිය යුතුව තිබෙනවා, ඒ පිළිබඳව ප්‍රායෝගිකව කටයුතු කිරීමට. එහෙම තැනී

[අමරසිරි දොඩන්ගොඩ මහතා]

වුණේන් පාරලපරික හෝග මත වූ පොද්ගලික ක්ෂේත්‍රයේ හෝ සංස්ථා ක්ෂේත්‍රයේ මේ නිර්ධාන නිෂ්පාදන මත රැඳී සිටීම අපට ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක ස්ථාවර භාවයක් ඇති කරන්නට උදව් වන එකක් නැහැ.

මේ වැවිලි සංස්ථාව පොද්ගලික අංශයේ සමාගම්වලට - සංස්ථා අංශයේ වතුයායවල් හා පැක්ටරි - පැවරීමක් පිළිබඳව ගරු ජනාධිපතිතුමා අදහසක් ඉදිරිපත් කර තිබුණු බව මට මතකයි. ඇත්ත වශයෙන් පොද්ගලික අංශය පිළිබඳව රජය දක්වන උනන්දුව සමහර අවස්ථාවල රජය සතුටින් පිළිගන්නවා; සමහර අවස්ථාවල සැකයෙන් පිළිගන්නවා. සමහර අවස්ථාවල ගරු මුදල් ඇමතිතුමාම විවෘත වෙළඳ ක්‍රමය එහෙම නැත්නම් පොද්ගලික අංශය පිළිබඳව කළ ප්‍රකාශ ඒ පිළිබඳව බොහොම කැමැත්තෙන්, ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් තබා, කරනු ලබන ඒවායි. බොහෝ අවස්ථාවල පොද්ගලික අංශය හසුරුවා ගැනීමේ අපහසුකමක් ඇතිවූ විට වෙනත් අංශ ගැන බලාපොරොත්තු ඇති කර ගන්නවා; පොද්ගලික අංශය ගැන සැක පහල කර ගන්නවා.

උදහරණයක් වශයෙන් කියතවා තම විශේෂයෙන්ම වෙළඳ ක්ෂේත්‍රයෙන් 1983 රටේ ඇතිවූ සිද්ධිත්වලදී පාරිභෝගිකයින්ට ඇතිවූ ප්‍රශ්න පිළිබඳව යම් පියවරක් ගන්නට සමත් වූහේ රජයේ අංශයයි. එවැනි ව්‍යාපෘති ආර්ථික කටයුතු කරන්නට පොද්ගලික අංශය අපොහොසත් වූණි. සමහර විට මේ නිෂ්පාදනය පිළිබඳව පොද්ගලික අංශය කෙරෙහි තබන විශ්වාසය, රටේ ප්‍රධාන නිර්ධානයක් පොද්ගලික අංශයට පවරා දීම ගැන තබන විශ්වාසය, සමස්තයක් හැටියට සැලකුවොත් ඒ තරම්ම හොඳ එකක් හැටියට කියන්නට බැහැ. හුඟක් වෙලාවට රජය පොද්ගලික අංශය දෙස බැලීමට පෙළඹුණේත් සංස්ථා අංශයේ තිබුණු ඇතුළු දුර්වලතා නිසාය කියන එකයි. අපේ විශ්වාසය, තමුත් ප්‍රතිපත්තිමය වශයෙන් රජය විසින් යම් නිෂ්පාදනයක් මෙහෙයවීම පිළිබඳව තිබෙන ඒ අඩුපාඩුකම් ඉවත් කර ගෙන ඉදිරියට යෑමයි, රජයේ ශක්තිමත් ආර්ථික පිළිවෙතක් වන්නේ. මෙවැනි ප්‍රධාන නිර්ධානයක් හැසිරවීමේ අයිතිය හා නිෂ්පාදනයේ අයිතිය රාජ්‍ය ක්ෂේත්‍රයේ තිබීම ඉතාම වැදගත් හැටියට අපි සලකනවා. පොද්ගලික අංශය ඒ ක්‍රමයෙන් ඊට වඩා ඉදිරියට යාමයි අපි කල්පනා කරනවා තම අපට ඒ පිළිබඳව නැවතත් සලකා බලන්නට සිදු වෙනවා, බොහෝ අවස්ථාවල පොද්ගලික අංශය ජාතික මට්ටමින් සලකන්නේ නැතිව පොද්ගලික මට්ටමින් තමන්ගේ ලාභ ප්‍රයෝජන පිළිබඳව සලකා කටයුතු කළ අවස්ථාවක් තිබෙන නිසා.

මම විශේෂයෙන්ම මතක් කරනවා, මේ වැවිලි සංස්ථාව සතු වතු යායවල් සහ පැක්ටරි පොද්ගලික අංශයට දීම ගැන. කවර ආකාරයකින් හෝ ඒවා ඒ අයට පවරා දීම පැත්තකින් තබා සංස්ථාව විධිමත් කිරීමේ වැඩ පිළිවෙලක්, එහෙම නැත්නම්, සංස්ථාව මගින්ම මේ රටේ වැවිලි ක්‍රමය ඉදිරියට ගෙන යාමක් ගැන රජය අවධානය යොමු කරනවා තම හොඳයි. ඒකට හේතුව අපි ගත වර්ෂයකට අධික කාලයක් රැඳී සිටි ආර්ථික ක්‍රමය, මේ වැවිලි ආර්ථික ක්‍රමය විමසයි. ඒ ක්‍රමය එක් වරම පොද්ගලික අංශයට මුදා හැරියොත් නැත්නම්, කොමිපැනිවලට පැවරුවොත් සමහරවිට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දියුණු වෙන්නට උත්සාහ දරන සංවර්ධනය අපේක්ෂා කරන කුඩා රටක් හැටියට රාජ්‍ය අංශය විසින්ම මේ ව්‍යවසාය යොදවනවා නම්, මෙහෙයවනවා නම්, තමයි එය ස්වාධීන ආර්ථික ක්‍රමයකට, රටේ ආර්ථික ස්ථාවරයට හේතුවන්නේ කියන එක අපේ විශ්වාසයයි.

ඒ වාගේම මේ රාජ්‍ය වැවිලි සංස්ථාව පිළිබඳව කථා කරනවිට බොහොම අවස්ථාවල මේ සංස්ථාවේ වැඩ කටයුතු ගැන සමහර ප්‍රදේශවලින් විවේචන එල්ල වෙත බව කියන්නට ඕනෑ. ඒකට හේතුවලා තිබෙන්නේ හුඟක්ම, වැවිලි සංස්ථාවේ කටයුතු විමධානගතවීම පිළිබඳව තිබෙන අඩුපාඩුකම් කියන එකයි අපට පෙනෙන්නේ. ඒවා විමධානගතවී තිබෙන ආකාරය ක්‍රමවත් නැහැ. ඊට වෙනුවෙන්ම ගෙන යායුතු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලෙහි යම් අඩුපාඩුකම් ඇති වී තිබෙනවා, ඒ විමධානගත කර තිබෙන ක්‍රමය අනුව. පරිපාලනය පහසු කිරීම සඳහා විමධානගත කර තිබුණත්, වෙන යම් අවශ්‍යතාවයක් සඳහා විමධානගත කර තිබුණත්, රටේ ප්‍රධාන නිෂ්පාදන හැටියට, ඒ පර්යේෂණ හා සංවර්ධන වැඩකටයුතුවලටත් අදාළව වැවිලි සංස්ථාවේ කටයුතු විමධානගත කරණයේදී ඇති වී තිබෙන අඩුපාඩුකම් තමයි හේතුවලා තිබෙන්නේ ඒ සංස්ථාවට හුඟක් ප්‍රදේශවලින් නැගෙන චෝදනාවලට.

ජේ. එල්. සිරිසේන මහතා (නියෝජ්‍ය සමාජ සේවා ඇමතිතුමා)
(**ශ්‍රී. ලං. ග්‍රේ. ශ. ස. නිලිපේණ - ජනප්‍ර. සේවකර්ම ඒකකය**)
(**Mr. J. L. Sirisena - Deputy Minister of Social Services**)

විමධානගත කිරීම ගැන ඔබතුමා විරුද්ධද ?

අමරසිරි දොඩන්ගොඩ මහතා
(**ශ්‍රී. ලං. අමරසිරි දොඩන්ගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)

විරුද්ධත්වයක් ගැන නොවෙයි මම කියන්නේ. මම කියන්නේ විමධානගත කිරීමේ ප්‍රයෝජනය ලැබෙන පරිදි විමධානගත කළයුතු බවයි. සමහරවිට ඒ ඒ ප්‍රදේශවල ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල ස්වාධීනව හසුරුවන්නට ගියොත්, එමගින් ඒ මූලස්ථානයටත්, රජයේ ප්‍රතිපත්තියක් හැටියට සකස් කරන කටයුතුවලටත් යම්කිසි අපහසුතාවයක් ඇතිවෙනවා.

බොහෝවිට අපේ රට වාගේ කුඩා රටක විමධානගත කිරීමෙන් අපේක්ෂා කරන්නේ පරිපාලනය සම්බන්ධ වැඩපිළිවෙල විධිමත් කිරීමයි. අද දක්නට ලැබෙන ප්‍රශ්න හුඟක් මතු වී තිබෙන්නේ මේ විමධානගත කිරීමේ තිබෙන අඩුපාඩුකම් නිසා කියන එකයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඒකට හේතුවලා තිබෙනවා කරුණු කිහිපයක්. නිදර්ශනයක් හැටියට ඒ වගාවත් පිළිබඳව ගනු ලබන තීරණ ගැන බලමු. සමස්තයක් හැටියට අපි උඩ රට වගාව, මැද රට වගාව, පහත රට වගාව කියා වර්ග කරන විට සමහර විට මේ වගාවත් පිළිබඳව ගනු ලබන තීරණ සංස්ථාවේ කටයුතු විමධානගත කිරීමේ හේතුවෙන් ඇති කර තිබෙන ප්‍රාදේශීය කාර්යාලවලට ප්‍රශ්නයක් වෙනවා.

ඒ වාගේම සැහෙන දුරකට අපි අපේ අවධානය යොමු කළ යුතුයි මේ වැවිලි සංස්ථාව වැනි ආයතනයක් පුළුවන්තරම් දුරට, අපේ රටේ තිබෙන අධ්‍යාපනයේ වරප්‍රසාද ලබන, නැත්නම් පහසුකම් ලබන, උසස් අධ්‍යාපනයට සම්බන්ධවන පිරිස්වලින් සමන්විත කිරීමට. ඒක බොහෝ දුරට අවශ්‍ය දෙයක්. දැනටත් වැවිලි සංස්ථාව කළමනාකරණ ආයතනයක් පවත්වාගෙන යනවා. තමුත් ඒ ආයතනයට තෝරාගැනීම සිදුවෙන්නේ බොහෝවිට ඒ සංස්ථාවේම සේවය කරන පිරිස් තුළින්. ඒ වාගේම අපේ උසස් අධ්‍යාපන ආයතනවල අපේ බුද්ධිමතුන් ලබන උපාධි, එහෙම නැත්නම් වගාවන්ට අදාළව ලබන උපාධි මේ සංස්ථාවල වැඩකටයුතුවලට පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්.

ජේ. එල්. සිරිසේන මහතා
(**ශ්‍රී. ලං. ග්‍රේ. ශ. ස. නිලිපේණ**)
(**Mr. J. L. Sirisena**)

මේ ගැන තමුත්තාත්සේගෙන් දැන ගන්නට කැමතියි. අපි ගත වර්ෂයකට අධික කාලයක් කොමිපැනි මාර්ගයෙන් තමයි මේ වැවිලි කර්මාන්තයේ සාර්ථක ප්‍රතිඵල ලැබුවේ. දැන් අවුරුදු 10කට 12කට කලින් සිට තමයි මේවා වෙනත් විධිමය පාලනයකට යටත් වූණේ. කොටින්ම කියනවා තම රජයේ පාලනයට පත් වූණේ අවුරුදු 10කට 12කට උඩදී. වර්තමාන ආණ්ඩුව විසින් ඒ රජයේ පාලනය විමධානගත කර ගෙන යන්නේ පාලන කටයුතු පහසුකම් සඳහාත්, විමධානගත කිරීමෙන් වඩාත් හොඳ සුපරික්ෂාකාරීත්වයක් ලබා ගන්නට පුළුවන් කියන අදහසත් තිසයි. කොමිපැනිවලට අපි මේවාදෙන්න යනවාය කියන අදහසටත් විරුද්ධ නම් විමධානගත කිරීමත් ඔබතුමා කියන හැටියට ඒ තරම්ම සාර්ථක නැත්නම් ඊළඟට ගත යුතු පියවර මොකක්ද ? එහෙම නම් අපි යළිත් අර ගතවර්ෂාධික කාලයක්ම හොඳ ප්‍රතිඵල ලැබූ ක්‍රමයටම බහිතවාද ?

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (කලවාන)
(**ශ්‍රී. ලං. ජාත්. ග්‍ර. සේව. සේවකර්ම - කලවාන**)
(**Mr. Sarath Muttetuwegama - Kalawana**)

හැම දෙයකටම කරන්නේ ඒක තමයි. ඉස්සෙල්ලා රාජ්‍ය අංශය දුරුවල කරනවා; සවුත්තු කරනවා. ඊට පස්සේ ආපසු කොමිපැනිවලට දෙනවයි කියනවා.

ජේ. එල්. සිරිසේන මහතා
(**ශ්‍රී. ලං. ග්‍රේ. ශ. ස. නිලිපේණ**)
(**Mr. J. L. Sirisena**)

අපි කියන්නේ නැහැ. මම එහෙම දෙයක් කිව්වේ නැහැ.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ශ්‍රී. අමරසිරි තොළඹකොළ)
 (Mr. Amarasiri Dodangoda)

ඇත්ත වශයෙන්ම මේ අදහස ප්‍රකාශ වූණේ රටේ වැවිලි ක්‍රමය නැවත පොදුගලික අංශයට දීම පිළිබඳව ගරු ජනාධිපතිතුමා පසුගිය අවස්ථාවක ප්‍රධාන රැස්වීමකදී ප්‍රකාශයක් කළ නිසයි. මේවා පොදුගලික අංශයට දීම අපි කිසිදේත්ම අනුමත කරන්නේ නැහැ. හේතුව මොකක්ද? පොදුගලික අංශය කිසිදේත්ම මේවා ගැන ජාතික මට්ටමෙන් කල්පනා කරන්නේ නැහැ. ඒ අය මේවා ජාතික අවශ්‍යතාවයක් හැටියට ජාතික නිෂ්පාදනයක් හැටියට සලකන්නේ නැහැ. ඒ අය මේවා සලකන්නේ ලාභ ලබන නිෂ්පාදනයක් හැටියට තමයි. සංස්ථා ක්‍රමය තුළ යම් අඩුපාඩුකම් තිබුණත්, සංස්ථා ක්‍රියාත්මක කිරීම් තුළ යම් යම් දුර්වලකම් තිබුණත් ඒවා සංස්ථා ප්‍රතික්ෂේප කිරීමට හේතු නොවෙයි. දැන් බොහෝම රටවල පොදුගලික අංශය දියුණු වීම නිසා පොදුගලික අංශයට විදේශ බලපෑමක් පැමිණීම නිසා, සමහර විට රජයට පවා හසුරුවා ගන්නට බැරි තත්ත්වයට පොදුගලික අංශය වැඩි නිබෝධ බව දකින්න පුළුවන්. මට මතකයි පසුගිය සුමානයේදී ගරු රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමතිතුමා මේ ගරු සභාවේදී ප්‍රකාශ කළා, බඩු මිල පිළිබඳව ගරු මුදල් ඇමතිතුමාට හැසිරවීමක් කරන්න බැරිය. වෙළෙඳුන් දැන් රටේ බඩු මිල වැඩි කරනවාය. ආණ්ඩුවටත් ඒක හසුරුවා ගන්නට බැරි තත්ත්වයක් ඇති වුණය කියා. මේ වගේ ජාතික නිෂ්පාදනයකට පොදුගලික ක්ෂේත්‍රය පැමිණීමෙන් ඒ විධියේ ප්‍රශ්නයක් මතු වීම වැළැක්වීමට නිබෝධ ක්‍රමය -

ජී. ඩී. පුංචිනිලමේ මහතා (නියෝජ්‍ය වහිනා කටයුතු හා ශික්ෂණ රෝහල් ඇමතිතුමා)
 (ශ්‍රී. ජී. ඩී. පුංචිනිලමේ මහතා - மாதர் அலுவலகம், பேரதன சைவத்தியசாலைகள் பிரதி அமைச்சர்)
 (Mr. G. V. PUNCHINILAME - Deputy Minister of Women's Affairs and Teaching Hospitals)

මිල වකක් වැඩි වූණේ බඩු මිනූ තරම් නිබෝධය.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ශ්‍රී. අමරසිරි තොළඹකොළ)
 (Mr. Amarasiri Dodangoda)

මිල වකක් වැඩිවීම නොවෙයි. සාමාන්‍යයෙන් අඩු ආදායම් ලබන අය ගැන කල්පනා කරන විට සැහෙන වැඩිවීමක් සිදු වී නිබෝධ බවයි පෙනෙන්නේ.

ජී. ඩී. පුංචිනිලමේ මහතා
 (ශ්‍රී. ජී. ඩී. පුංචිනිලමේ මහතා)
 (Mr. G. V. PUNCHINILAME)

බඩු තැන්පිටම තැනීමට වඩා ඒ ක්‍රමය හොඳයි.

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ශ්‍රී. අමරසිරි තොළඹකොළ)
 (Mr. Amarasiri Dodangoda)

මම ඒ කිව්වේ නිදහස් වෙළඳ ක්‍රමය පිළිබඳව තමුත්තාත්සේලාගේම නියෝජ්‍ය ඇමතිවරයෙකු විසින් ඉදිරිපත් කළ මතයකුයි. අපි නොවෙයි එය කිව්වේ. පොදුගලික අංශය හසුරුවන්න බැහැ. වෙළෙඳුන් පිස්සු නටනවා කියනවා වගේ මතයක් එතැන තිබුණා.

කොහොම වුණත් පොදුගලික අංශය පිළිබඳ විසඳුම ඒ පැත්තට ගාර කරන්න කියන එක නොවෙයි අපේ ඉල්ලීම. විමර්ශන ක්‍රමය තුළින් පරිපාලන පහසුවක් හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පහසුවක් බලාපොරොත්තු වූණේ තවම ඒ පිළිබඳ ප්‍රශ්න විසඳී අවසාන නැහැ. නොයෙක් ප්‍රදේශවලින් නොයෙක් වෝද්‍රනා එන්නේ ඒ නිසයි. ඒකිය ආයතනයක් හැටියට හෝ විමර්ශන කිරීම් තුළින් හෝ රාජ්‍ය අංශය විසිනුයි මේ වගේ නිෂ්පාදනයක් මෙහෙයවිය යුත්තේ. අඩුපාඩු නිබෝධය නම් අපි ඒවා හදාගෙන වැවිලි සංස්ථාව වශයෙන්ම මෙය ඉදිරියට ගෙන යා යුතුය කියන එකයි මගේ අදහස.

ඒලඟට විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් නිබෝධය. සමහර විට මෙය ගාලු දිස්ත්‍රික්කයට බලපාන ප්‍රශ්නයක් විය හැකියි. වැවිලි සංස්ථාව සතු විශාල බිම් ප්‍රමාණයක් විදේශ බැංකුවක් සමග අනුමත කර ගත් ශ්‍රී ලංකා ජාතික බැංකුවකට මම කියන්න කැමතියි -

මහ ඒ බැංකුවෙන් මුදලක් ලබා ගෙන එම බැංකුවට පවරා තිබෙනවා. අද ඒ බිම් ප්‍රමාණය බැංකුවල සතු විය නිබෝධය. උගස් කිරීමේ ස්වරූපයක අයිතියක් අද ඒ බැංකුවට තිබෙන බවයි පෙනෙන්නේ. කවර ක්‍රමයකට කුමන කොන්දේසි මත ගාලු දිස්ත්‍රික්කයේ තිබෙන වැවිලි සංස්ථාව සතු මෙම දේපොළ විදේශීය බැංකුවකට පවරා දී තිබෙනවාද කියා අපි ගරු නියෝජ්‍ය ඇමතිතුමාගෙන් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම මම මේ අදහස ඉදිරිපත් කරන්නේ මේ නිසයි. රටේ තිබෙන දේපොළක් පිළිබඳ වගකීම, අයිතිය, ගැසට්ටීමේ බලය තාවකාලිකව හෝ විදේශීය බැංකුවක් සතුව තිබීම නිසා දිස්ත්‍රික්කයේ අපි කරන බොහෝ කටයුතුවලදී ලොකු අපහසුකම්වලට මුහුණ පාන්න සිදුවිය හැකියි. ඒකට හේතු වී තිබෙන්නේ මෙයයි. නොයෙක් අවස්ථාවල ඉඩම් ප්‍රශ්නය පිළිබඳ විසඳුමක් ලබාගැනීමේදී හෝ වෙනස්ම අවශ්‍යතාවකදී හෝ වැවිලි සංස්ථාව සතු කැලෑවට ගිය ඉඩමක් ඉල්ලුවාම " මින දෙන්න අපට බැහැ. මින ලෝක බැංකුවට බැඳී තිබෙන බිමේ සැලැස්මේ කොටසක් " යයි කියන්න වැවිලි සංස්ථාවට සිදුවී තිබෙනවා. එහෙම නැති කොටසක් ඒ දිස්ත්‍රික්කයේ ඇත්තේ නැහැ. මේ නිසා වැවිලි සංස්ථාව සතු ඉඩමක් සම්බන්ධයෙන් වැවිලි සංස්ථාවට කිසිම බලයක් නැති වන පරිදි යම් තත්ත්වයක් ඇති වී තිබෙනවාද යන්න අපට ප්‍රශ්නයක් වී තිබෙනවා.

ප්‍ර. හ. 9.30

වෙළඳ හා තාචික කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ කොට්ඨාසයේ කල්ගස්වල නගරය පුළුල් කිරීමේදී ඒ සඳහා අත්කර දෙන සකසා බිමක් වැවිලි සංස්ථාවක් ලබා ගැනීමට ඒ ඇමතිතුමාට ලොකු වෙහෙසක් දරන්න සිදු වුණා. ඒ ඉඩම දෙන්න සංස්ථාවට පුළුවන් වූණේ නැහැ. අපේ දිස්ත්‍රික්කවලින් සංවර්ධන යෝජනා ක්‍රමවලට ඉඩම් පවරා ගැනීමේදී ඒවායින් ඉඩම් අහිමි වන අයට ඉඩම් ලබා දීම සඳහා වැවිලි සංස්ථාව සතුව තිබුණු අත්ගැර දමනු ලැබ වගා නොකරන ඉඩම් කොටසක් ලබා ගැනීමට වැවිලි සංස්ථාවට කතා කොට ඉල්ලීමක් කළාම ඒ අයට එය දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. මෙන්න මේ නිසා මේ අතින් කවරාකාර ගිවිසුමක් මොන කොන්දේසි මත ඇති කරගෙන තිබෙනවාද යන්න පිළිබඳ තත්ත්වය ගැන ගරු නියෝජ්‍ය ඇමතිතුමා විස්තරයක් කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

වැවිලි සංස්ථාව ගැන කතා කරන විට පැත්තකට වැටී සිටින පිරිසක් ගැන විශේෂයෙන් සඳහන් කරන්න මිනූ. එනම්, වැවිලි කම්කරු පිරිසයි. ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිතීන් ග්‍රාමීය සංවර්ධන ඇමතිතුමාගේ වෘත්තීය සමිතීන් වෙතත් දේපොළක පක්ෂවල වෘත්තීය සමිතීන් මේ පිරිස අතර සංවිධානය කර තිබෙනවා. මේ වැවිලි කර්මාන්ත සේවක පිරිස් ඒ වෘත්තීය සමිතීවල සාමාජිකත්වය දරනවා. ඒ අය නොයෙක් අවස්ථාවලදී නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් කරනවා. වැවිලි සංස්ථාවේ වැඩ පිළිවෙල තුළ එම සංස්ථාවේ කම්කරු පිරිස සැහෙන දුරට අන්ත පීඩනයට පත්ව සිටින බව සංස්ථාව සතු වතු යායවල ඇවිද බැලූවොත් දකින්න පුළුවන්.

මම එවැනි වතු කීපයක ගොස් ගොසා බැලූ බව විශේෂයෙන් සඳහන් කරන්න මිනූ. ඒ අය ජීවත් වන නිවාස බොහෝම පහත් මට්ටමක තිබෙන්නේ. වහින වෙලාවට නිවසේ අය ලුමයිනුත් සමග දර එකතු කරන මඩුවට යන බව මට එක් තැනකදී දකින්න ලැබුණා. ඒ නිවාස කාලයකින් ප්‍රතිසංස්කරණය කර නැහැ. තමුත් වැවිලි සංස්ථාවේ නිලධාරී මට්ටමේ පිරිස්වල පහසුකම් බොහෝම ඉහලින් පවතිනවා. වාහන අංශයෙකුත් ගොඩනැගිලි අංශයෙකුත් ඒවා බොහෝම ඉහලින් පවතිනවා. තමුත් මේ සංස්ථාවේ පැවැත්ම ගෙන යෑම සඳහා සැහෙන වෙහෙසක් දරන මූලික පිරිස, කම්කරු පිරිස පිළිබඳව තිබෙන සැලකිල්ල බොහෝම අඩු වී තිබෙනවා.

ජී. ඩී. පුංචිනිලමේ මහතා
 (ශ්‍රී. ජී. ඩී. පුංචිනිලමේ මහතා)
 (Mr. G. V. PUNCHINILAME)

මේ ආණ්ඩුව ආවාට පස්සේ විදේශ ආධාර ලබාගෙන අප්පෙන් කම්කරු නිවාස හදාගෙන යනවා නේද?

අමරසිරි දෙධන්ගොඩ මහතා
 (ශ්‍රී. අමරසිරි තොළඹකොළ)
 (Mr. Amarasiri Dodangoda)

එහෙම ලබා ගත් දිස්ත්‍රික්කයක් ගැනම තමයි. මම මේ උදහරණය

ජී. වි. පුංචිනිලමේ මහතා

(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිනිලමේ**)
(**Mr. G. V. PUNCHINILAME**)

අතින් එක මේවා අවුරුද්දකින් දෙකකින් කරන්න බැහැ. එකපාරටම කරන්න අමාරුයි. අවුරුදු සිය ගණනක් පැරණි ක්‍රමයක්, අපි මේ වෙනස් කරන්න යන්නෙ.

අමරසිරි දෙඩන්තොඩ මහතා

(**ශ්‍රී. අමරසිරි දොංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)

මම මේ උදහරණය දක්වන්නේ නමුත්තාන්දේලාට ජෙන ස්ථානයක් දක්වන්නයි. නමුත්තාන්දේ කීවිට ඔය විදේශධාර හා රාජ්‍ය මුදල් මේ වතු යායේ විධායක මට්ටමේ පිරිස පාවිච්චි කරන හැටි. ඒ නිවාස වාහන ආදිය පවත්වන හැටි, සහ කම්කරු පිරිස්වල නිවාස පවත්වන හැටි -

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා)

(**ශ්‍රී. ගාමිණී අතුකෝරල** - **இளஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்**)
(**Mr. Gamini Atukorale - Deputy Minister of Youth Affairs & Employment**)

ඒ වතු යායේ තම කියන්න ගරු මන්ත්‍රීතුමාට පුළුවන් තම අපට හුඟක් පහසු වෙනවා හොයා බලන්න.

අමරසිරි දෙඩන්තොඩ මහතා

(**ශ්‍රී. අමරසිරි දොංගොඩ**)
(**Mr. Amarasiri Dodangoda**)

මම ගරු නියෝජ්‍ය ඇමතිතුමාට එක් අවස්ථාවකදී මෙය ගාල්ලේ කාර්යාලය මගින් දන්වා තිබෙනවා. උඩුගම අපර් නෝම දොළ වතු යාය. සමහර වතු යායවල පහසුකම් තිබෙනවා. නමුත් සමහර වතු යායවල මේ තත්ත්වය බොහෝම දුර්වලයි. ඒ බව ඒ නිවාසවලට ගියාම පෙනෙනවා. ඒ මිනිස්සු දවසේම වෙනෙසෙන මිනිස්සු ඒ වෙනුවෙන් වතු යායවලට තැවතී සිටින මිනිස්සු. ඒ මිනිසුන්ගේ ගවේල් ගව මඩු වගේ. වතු යායවලට ආධාර ලැබෙනවා. ඒ ආධාර පාවිච්චි කර වැට්ටල් ගතවා. වාහන ගන්නවා. ලොකු නිලධාරීන්ගේ නිවාස ආදිය හදනවා. නමුත් වැඩ කරන වෙනෙසෙන පිරිසේ නිවාස ගැනයි, විශේෂයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය. මන්ද, මේ පිරිස අපේ රටේ ජාතික නිෂ්පාදනයේ වැඩි කොටසක් සපයන පිරිසක්. ඒ නිසයි මම මේ අදහස ඉදිරිපත් කළේ. එම නිසා, ගරු නියෝජ්‍ය ඇමතිතුමා මේ කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වේයයි මම බලාපොරොත්තු වෙනවා.

ඒවගේම, වැවිලි සංස්ථාවේ සේවය කිරීමෙන් පසුව සේවයෙන් විශ්‍රාම ලබන පිරිස් පිළිබඳව, විශේෂයෙන් කම්කරු කොටස් පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තියක් තැනී බව මම ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ අය අවුරුදු 50න් විශ්‍රාම යවනවා. උප්පැන්න සහතිකය තැනී අය, මුහුණ බලා විශ්‍රාම යවනවා. එම නිසා විශ්‍රාම යෑවීමේ ක්‍රමයක් පැහැදිලිව තැනූ, බොහෝ අවස්ථාවල විශ්‍රාම ගිය සේවකයෝ අපිට ඇවිත් කරුණු කියනවා. ඒ අයගේ උප්පැන්න සහතිකයේ විධියට සැලකුවේ තැනූ කියා. එහෙම තැන්නම් අවුරුදු 50න් සේවය අවසන් කළාය කියා. එසේ විශ්‍රාම යෑවීමෙන් පසුව, වන්නේම ජීවත්වන ඒ අයගේ දරුවන් ඒ වෙනුවට රැකියාවට ගැනීමටත් කරන්නේ තැනූ. වැවිලි, වගාව වෙනුවෙන් ජීවත් වූණු, වන්නේම පදිංචි වෙලා සිටි ඒ උදවියට ඇති වෙලා තිබෙන ප්‍රශ්නය බරපතලයි. ඒ අය විශ්‍රාම ගියාට පසුව - අඩුවයසින් සමහරු විශ්‍රාම යනවා - තමන්ගේ පවුලේ කෙනෙකුටත් ඒ වන්නේ රක්ෂාවක් නොලැබුණොත් ඒ වන්නේ නිවසවත් ලැබෙන්නේ තැනූ. පරම්පරා දෙක තුනක් වතුටල ලියිත්කාමර්වල පදිංචිව සිටින උදවිය, මේ වතුටල ඉන්නවා. එම නිසා, මේ වැවිලි කම්කරුවන් සේවයෙන් විශ්‍රාම යෑවීමේ පදනම පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය විසින් සකස් කර දියයුතු වෙනවා.

ඒවගේම, බොහෝම කම්කරුවන්ගේ සේවා කාලය අතරමගදී කැඩෙනවා. ඒ කියන්නේ, ඉඩම් පටුරා ගැනීම මත එසේ තැන්නම් වැවිලි ක්‍රමයේ ඇති වන වෙනස් කම් මත මේ අයගේ සේවය කැඩෙනවා. සමහරවිට ඒ අය රෝගී වෙලා සේවයෙන් නවතීනවා. තැවතන් සුවවීමෙන් පසුව වැඩට යනවා. ඒවගේම වැටුප් අඩුවන විට, වෙනත් තැනක රක්ෂාවක් නැතිවනවා, එනම්

සේවය කැඩෙනවා. ඒ හේතුවෙන් හෝ වැවිලි කර්මාන්තයේ තීරනවෙලා ඉඳලා, විශ්‍රාම යෑමෙන් පසුව හෝ ඒ අයගේ අර්ථසාධක ප්‍රතිලාභ ආදිය ලබා ගැනීමේදී ලොකු අපහසුකම් ඇති වෙනවා. මේ වැවිලි කර්මාන්තයේ තීරන වෙලා සිටි විශ්‍රාම ලබන මේ පිරිසට, වෙනත් රැකියාවක් කරන අයට වඩා ආර්ථික දුෂ්කරතා නොයෙකුත් අපහසුකම් තිබෙන මේ පිරිසට විශේෂ පහසුකම් සැලකිය යුතු වෙනවා. ඒ අයගේ විශ්‍රාම කාලය සඳහා රජයෙන් සහ සංස්ථාවෙන් ලැබියයුතු ගෙවීම් ලබා ගැනීම සඳහා විශේෂ නිලධාරීන් පත් කර හෝ විශේෂ ක්‍රමයක් සකස් කර දීමට ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒවගේම හුඟක් ප්‍රශ්න අපට ඉදිරිපත් වෙලා තිබෙනවා, ඒ කන්නෝරුවලින් යවන ගණන්ගිලිව පමා වෙනවාය කියා. මෙම සභාවේ වාර්ෂික පිලිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවේදීත් මේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව බොහෝම ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. එම නිසා මේ කරුණු ගැන ගරු ඇමතිතුමාගේ අවධානය තැවත වරක් යොමු කරනවා. මම අර මුලින් කී කාරණයට උදහරණයක් දක්වනවා නම්, අපේ බද්දේගම ආසනයේම තිබෙන වල්පිට රාජ්‍ය වතුයායේ ඊවර්සයිඩ්, දොලේගොඩ කොටස සම්බන්ධව කියන්න පුළුවන්. අද මෙහි පාලනය සිදුවන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ ප්‍රතිපත්තිවලට අනුවද එසේ තැන්නම් එතැන ඉන්න යම් නිලධාරියෙකුගේ අවශ්‍යතාවය අනුවද කියා මම අහන්න කැමතියි. වල්පිට රාජ්‍ය වතුයායේ, ඊවර්සයිඩ්, දොලේගොඩ කියන කොටසේ කම්කරු පිරිස් පාලනය, වැවිලි ක්‍රම හැසිරවීම සිදු වෙන්නේ වැවිලි සංස්ථාවේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනිවයි. පුද්ගලයකුගේ හෝ දෙන්නෙකුගේ බලපෑමෙනුයි එක කරන්නේ. ඒ පිළිබඳව ගාල්ලේ කාර්යාලයටත් කරුණු කියා තිබෙනවා. තැවතන් ඒ තත්ත්වයමයි, පවතින්නේ. එතැන පරිපාලනයේ ඇති අවුල් සහගත තත්ත්වය නිසා, සේවකයන්ට වැටුප් ලබා ගැනීම, වැඩ කිරීම වාගේ කටයුතුවලදී සේවකයන්ට අද ප්‍රශ්න ඇති වි තිබෙනවා. එම නිසා මේ කරුණු ගැන පැහැදිලි මූලස්ථාන ප්‍රතිපත්තියකට යොමු කරන ලෙස මතක් කරමින් මගේ අදහස් දක්වීම මෙයින් තහර කරනවා.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(**ශ්‍රී. සරත් මුත්තෙට්ටුවෙගම**)
(**Mr. Sarath Muttetuwegama**)

ගරු සභාපතිතුමනි, කරුණු කීපයක් සම්බන්ධයෙන් බොහෝම කෙටියෙන් අදහස් දක්වන්නට මා බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ඉතාමත්ම වැදගත් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ගැනයි විමසන්නේ. මෙම රාජ්‍ය වැවිලි සංස්ථාව හාර නියෝජ්‍ය ඇමතිතුමා මේ කාරණය පිළිබඳව ප්‍රකාශයක් කරනවා නම් යෝග්‍යයි මා කල්පනා කරනවා. ගරු සභාපතිතුමනි, නමුත්තාන්දේ මතක ඇති, මේ අවුරුද්දේ මැද භාගයේදී වැවිලි කර්මාන්තයේ යෙදී සිටින මහතන්ගේ සම්මේලනයකට ගරු ජනාධිපතිතුමා ගිහිත්, මෙම වැවිලි සංස්ථා දෙකම කොමිෂනරී බවට පත් කරන්නට - ජොයින්ට් ස්ටොක් කම්පනිය කරන්නට - සූදනම් වන බව එතුමා ප්‍රකාශ කර තිබුණා. ඇත්තෙන්ම මෙහි නියම තත්ත්වය මොකක්ද? පසුගිය අවුරුදු කීපය තිස්සේ වැවිලි සංස්ථාවේ පාලනය පිළිබඳව බොහෝම අවිනිශ්චිත තත්ත්වයකුයි පවතින්නේ. 1956 දී මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයෙන්, වැවිලි ක්ෂේත්‍රය ජනසතු කරන බව ප්‍රකාශයට පත් කළ දවසේ සිට ඒ කාලයේ සිට වතු කොමිෂනරී කාර්යය, වැවිලි කර්මාන්තය සඳහා, ඒ වතු යායවල් සඳහා කළ යුතු ආයෝජන අඩු කරන්නට පටන් ගත් බව නමුත්තාන්දේ මතක ඇති. එම කොමිෂනරී වතු රාජ්‍ය අංශයට පවරා ගන්නා විට, වතු බොහෝමයකම, සාරය කිසිපුරුණයෙන්ම උරාගෙන, අවුරුදු ගණනාවක් තිස්සේ පොහොර දීමට වාගේ කටයුතු නොකර තිබුණා. ඒසේ අතින් පැනන දැන් සිදු වේගෙන යනවා. රජයට පවරා ගෙන ඇති මේ වතු ආපසු කොමිෂනරීවලට පවරන්නට යනවාද තැද්ද කියන දෙයිදී අදහසක් ඇති වන ප්‍රකාශ ජනාධිපතිතුමා වැනි උදවිය කළාම, මෙම වතුටල අනාගතය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙනවා.

ඇත්තෙන්ම අප කවුරුන් දන්නවා, ආණ්ඩුවේ ප්‍රවණතාව, ආණ්ඩුවේ හැම දෙයක්ම පොද්ගලික අංශයට හාර දීමට ක්‍රියා කිරීමයි. අවුරුදු ගණනාවක් මූතාන්ත අධිරාජ්‍යවාදීන් විසින් රටේ සාරය උරාගත් ක්ෂේත්‍රයක් වන මෙම වතු ක්ෂේත්‍රයේ යම්කම් ආපසු රටට ලැබුණොත් පසුව තැවතන් පොද්ගලික අංශයට දෙන්නට යනවා නම්, එය මේ රටේ ආර්ථිකයට, මේ රටේ ජනතාවට කරන්නට උත්සාහ කරන විශාල සාපරාධී ක්‍රියාවක් බවයි. මට කියන්නට තිබෙන්නේ,

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා)
 (திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க — கணாடி மாவட்ட அமைச்சர்)
 (Mr. W. P. B. Dissanayake – District Minister, Kandy)
 දැන් නම් යථා තත්වයට මේවා පත්වෙලා තිබෙනවා.

ජී. වී. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHINILAME)

ඒවා මක්කොම කියනවා. මම මේ කියන්න යන්නේ මේ ගරු සභාවේදී කලවාන ගරු මන්ත්‍රීතුමා කථා කළේ මේවායේ පරිපාලනය ඒ කාලයේ හරියටම සිදු වුණා වාගෙයි. ඒ තිබුණු වතු ටික - රාජසන්නක කළ වතු ටික - මයියොක්කා, අල, බතල, උක්ගස් සිටුවන්නේ තැනිව යථා තත්වයෙන්ම තිබුණා නම් මේ පසුවුණු යුගයේ අපේ තේ සහ රබර්වලට - විශේෂයෙන්ම තේවලට - ලැබුණු මිල අනුව මම හිතන්නේ අපි රුපියල් කෝටි පන්සියයක පමණ ධනය එක්කායු කර තිබුණා. කෝටි දහක්, දෙදහක්, තුන්දහක් පමණ අපට හොයා ගන්න පුළුවන්කම තිබුණා, ඒ අවුරුද්දේ පමණක්.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)
 ඒ වතු දෙකෙන් පමණක්ද ?

ජී. වී. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHINILAME)

ඒ වතු දෙකෙන් පමණක් නොවෙයි, මුළු ලංකාවේ තිබෙන වතුවලින්ම මුළු ලංකාවේම වතු විනාශ කලා.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)
 දැන් නම් යථා තත්වයෙන් තිබෙනවා.

ජී. වී. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHINILAME)

හැබැයි තමුත්තාන්සේ එද මේ වතු ජනසතු කිරීමට අත ඉස්සුවා. එය තැහැයි කියන්න බැහැ.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)
 තැහැ. මම "තැහැ" කියන්නේ තැහැ.

ජී. වී. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHINILAME)

අද බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙඩිගොඩ මහතා) කම්කරුවන්ට සලකන්නේ තැහැ කියා කීවා. මම ගරු කලවාන මන්ත්‍රීතුමාගෙන් අහන්න කැමතියි තමුත්තාන්සේ හැත්තැව, හැත්තැ හත ආණ්ඩු කාලයේ මන්ත්‍රීවරයෙක් හැටියට අත මසවා රාජසන්නක කළ වතු වල වැඩ කළ කම්කරුවන්ට පඩි ගෙව්වේ කියද කියා. තමුත්තාන්සේම කියන්න.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)
 තමුත්තාන්සේම කියන්න. ඒ කාලයේ මිල ගණනු කියන්න

ජී. වී. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHINILAME)

ඒ කාලයේ මිල ගණනු කියන්නම්. අද මිල ගණනු කියන්නම්. තමුත්තාන්සේ එද ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටියා. ගෙව්වේ රුපියල් හතරයි, පහයි. අද කියද පඩි හමිබ වෙන්නේ.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)

You are looking very smart today.

ජී. වී. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHINILAME)

ගරු කලවාන මන්ත්‍රීතුමා, මම තමුත්තාන්සේට කියන්නම් අදත් තේ රාක්කලකට රුපියල් විසිහතක්, විසිඅටක්, විසිහවයක් වැටෙන්නේ. තමුත් පඩිය රුපියල් විසිපහක් පමණ ගෙවනවා. එද මොකද වුණේ ? එද වතු වල කම්කරුවන්ට මොකද වුණේ ? තමුත්තාන්සේ පුදුම වෙයි. අපි කවුරුත් පුදුම වෙනවා. එද වතු වල කම්කරුවෝ සුමානයකට කැවේ එක වේලයි. දෙකයි.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)

අද කොපමණ හොඳ කීව්වෙන් තමුත්තාන්සේලාගේ තොත්ඩමන් ඇමතිතුමාගේ සමිතියේ උදව්ව ලබන සුමානයේ සිට තත්වය හොඳ වෙන්න කියා එකොලහ වෙනකම් දෙවියන්ට යාඥ කරන්න යනවා.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
 (திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க)
 (Mr. W. P. B. Dissanayake)

එය මේ වතු වලට සම්බන්ධ කරන්න එපා. වැවිලි කර්මාන්තයේ තිබෙන දේශයක් නිසා නොවෙයි එය කරන්න යන්නේ.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவெகம)
 (Mr. Sarath Muttetuwegama)

මොකද අපි ගරු ඇමතිතුමාගෙන් ඇහුවාම -

ජී. වී. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHINILAME)

කලවාන ගරු මන්ත්‍රීතුමා අපි තීරීඥවරයෙක් හැටියට බොහොම දක්ෂයෙක් උසාවියේ. එහි දක්වන දක්ෂකම් එතුමා මේ ගරු සභාවෙන් පානවා. අපි එයට බොහොම සන්නේෂයි. තමුත් මා තමුත්තාන්සේට මතක් කරන්න ඕනෑ, එද තිබුණු වැවිලි සංස්ථාව, එද තිබුණු ජනතාව වතු සංවර්ධන මණ්ඩලය නොවෙයි අද තිබෙන්නේ කියා. ගරු සභාපතිතුමා, එද වතු පාලනය කිරීමට යෙදවුයේ තේ ගහක් අදහන්නේ තැනි මිනිසුන්. පොල් ගහක් අදහන්නේ තැනි මිනිසුන්. රබර් ගහක් කිරි පිනියක් අල්ලපු තැනි මිනිසුන්. එද ඉතා වටිනා වතු වල පාලකයින් හිටියා. ඒ හැමකෙනෙකුම නිගුහ ණිත විධියට තමයි වැඩ කටයුතු කළේ. ඒ උදව්ව, වන්නේ වැඩ කළ කම්කරුවෝ සහකාර වතු පාලකයින් හැටියට දමලා ඒ වතු වල ඉන්න මිනිසුන්ට ඉන්න බැරි තත්වයක් ඇති කලා. තමුත්තාන්සේ ඒ සියල්ලම කරද්දී අත ඉස්සුවා. තමුත්තාන්සේ නිශ්ශබ්දව සිටියා. රටට ධනය උපදවන තේ, පොල්, රබර් කර්මාන්ත විනාශ වෙද්දී තමුත්තාන්සේ කට ඇරුල් එක වටිනයක් මේ සභාවේදී කීවේ තැහැ. [බාධා කිරීමක්] මොනවද තමුත්තාන්සේ කීවේ ?

මන්ත්‍රීවරයෙක්
 (அங்கத்தவர் ஒருவர்)
 (A Member)

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

තමුත්තාන්සේ කිසි දෙයක් කිව්වේ නැහැ. තමුත්තාන්සේ ඒවා අනුමත කළා. තමුත්තාන්සේ ගොඵවන රැකගෙන ගියා.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(නිල. ජාත් ප්‍රාදේශීය ලේකම්)
(Mr. Sarath Muttetuwegama)

නැහැ, නැහැ, ඒක වැරදි.

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

තමුත්තාන්සේ වචනයක් කථා කළේ නැහැ.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(නිල. ජාත් ප්‍රාදේශීය ලේකම්)
(Mr. Sarath Muttetuwegama)

තමුත්තාන්සේ ප්‍රස්තාවයට ගිහින් හැන්සාඩ් වාර්තා අරගෙන බලන්න.

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

ප්‍රස්තාවයට ගිහින් බලන්න ඕනෑ නැහැ. හැන්සාඩ් වාර්තා ගෙනැවිත් මේ සභාවේදී කියවන්න. "මම මෙතන මේ අවස්ථාවේදී විරුද්ධ වුණා." කියලා. තමුත්තාන්සේ කියනවා, අධිරාජ්‍යවාදීන් මේ රටට ඇවිත් මේ රට සූරා කන්න හේ, පොල්, රබර් වගා කළාය කියලා. තමුත් අපි එහෙම කියන්නේ නැහැ. අධිරාජ්‍යවාදය ලෝකයේ සෑම රටකම වගේ තිබුණා. හිරු නොබසින අධිරාජ්‍යයක් තිබුණා. එය නැහැ කියා කවරුන් කියන්නේ නැහැ. ඒ යුගයේදී රට පාලනය කළ මිනිසුන් මේ රටටත් ඒ උදවියගේ රටටත්, ලෝකයටත් ධනය උපදවා ගන්න ක්‍රම හද ගත්තා. මේ රටේ නිසරු ඉඩම් තිබුණු නිසා ඒ උදවිය හේ, පොල්, රබර් වැව්වා. එයින් අපේ රටට පාඩුවක් වුණේ නැහැ.

තමුත්තාන්සේලා සමාජවාදීන් හැටියට, තමුත්තාන්සේලාගේ දර්ශනය අනුව තමුත්තාන්සේලා කියනවා, "අධිරාජ්‍යවාදියෝ, සූරාකන්නෝ" කියලා. මෙය බොහොම උස්සන වචන සෙට් එකක්. ඔය වචන සෙට් එකට මේ රටේ මිනිසුන් රැවටෙන්නේ නැහැ. ඒවාට රැවටුන යුගයක් තිබුණා. තමුත් ඉතාම අල්ප වශයෙන් රැවටුණේ. තමුත්තාන්සේ අපේ පලාතේ සිටින හොඳ වැදගත් පවුලක, හොඳ රඳුල පවුලක කෙනෙක්. තමුත්තාන්සේගේ පියා, තමුත්තාන්සේගේ මුතුන්මිත්තන්, තමුත්තාන්සේ, රටට වැඩදායක වැඩ කළ උදවිය. තමුත්තාන්සේ කේරුම් ගන්න ඕනෑ, තමුත්තාන්සේ කථා කරනවිට මේ රටේ සාමාන්‍ය මහජනයා මුලා නොවන විධියට කථා කරන්න. තමුත්තාන්සේ එද නේ වතු, පොල් වතු, රබර් වතු සියල්ලම රාජසන්නක කරන්න අත උස්සලා, ඒ වතු විනයා වෙද්දී වචනයක්වත් කථා කළේ නැහැ.

දැන් අපි අද තත්වයට එන්න ඕනෑ. ගරු සභාපතිතුමනි, මේ වතු පොදුගලික ආයතන දෙන්න යාම ගැන කලවාන ගරු මන්ත්‍රීතුමා විරුද්ධ වුණා. ලාබ නොලබන වතු පොදුගලික සමාගම් හෝ පුද්ගලයින් හෝ තමන්ගේ මුදල් වැය කර දියුණු කරන්න පුළුවන් යම්කිසි කෙනෙක් ඉල්ලනවා නම් තමයි ඒ වතුදීමට අපේ ජනාධිපතිතුමා ඇමතිතුමා හැටියට තීරණය කර තිබෙන්නේ. මේ සභාවේ ගරු කලවාන මන්ත්‍රීතුමා කථා කිරීමේදී මේ රටටත්, මේ ගරු සභාවටත්, ගරු සභාවේ ඉන්න උදවියටත් පෙන්වා දෙන්න හැදුවේ හරියට මේ වතු අපේ කැඳයින්ට, හිත මිතුයින්ට මිල මුදල් නැති උදවියට තිකම් විනයා කරන්න දෙන බවකුයි. [බාධා කිරීමක්] එහෙමනම් මොනවද තමුත්තාන්සේ කියන්නේ. ඒ වතු පාඩු පිට පාඩු ලබමින් විනයා වෙලා යන්න ඉඩ දෙන්නද තමුත්තාන්සේ කියන්නේ ?

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(නිල. ජාත් ප්‍රාදේශීය ලේකම්)
(Mr. Sarath Muttetuwegama)

මිල මුදල් නැති මිනිසුන්ට ඉඩම් දෙන්න කියලා මම කිව්වේ නැහැ. එහෙම කරන්න නැහැ.

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

එහෙමනම් තමුත්තාන්සේගේ විරුද්ධත්වය මොකක්ද ? කරුණාකරල කියන්න, තමුත්තාන්සේගේ විරුද්ධත්වය මොකක්ද කියලා. පාඩු ලබන වතු පොදුගලික සමාගම්වලට තුන්තම් මුදල් තිබෙන උදවියට දියුණු කරන්න දීල ඒවායේ වැඩ කරන කම්කරුවන්ගේ රැකියාවල් ආරක්ෂා කරන ගමන් මේ රටට විදේශීය ධනය ලබා ගන්න කටයුතු සැලසෙනවාට තමුත්තාන්සේ විරුද්ධද ?

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(නිල. ජාත් ප්‍රාදේශීය ලේකම්)
(Mr. Sarath Muttetuwegama)

මගේ විරුද්ධත්වය මොකක්ද කියලා කිව්වොත් තමුත්තාන්සේලා මින තවත්වනවද ?

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

අපි තවත්වන්නේ නැහැ.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(නිල. ජාත් ප්‍රාදේශීය ලේකම්)
(Mr. Sarath Muttetuwegama)

එහෙම නම් කියලා වැඩක් නැහැනේ.

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

තමුත්තාන්සේ මේ සභාවට ඇවිත් රට මුලා කරන්න බොරුවට කෑ ගහනවා. [බාධා කිරීමක්] එහෙම විනයා වෙලා යන ඉඩම් අපි හද ගෙන යනවා, අපේ සමාගම් මගින්. තමුත්තාන්සේට ඕනෑ නම් ගිහින් බලන්න.

අනිල් මුණසිංහ මහතා (මතුමම)
(නිල. අනිල් මුණසිංහ — මතුමම)
(Mr. Anil Moonesinghe - Matugama)

අපි කියන්නේ කිසිම වත්තක් පාඩු ලබන වත්තක් වශයෙන් ගෙන යන්නට ඕනෑ නැති බවයි. ඒවා දියුණු කරන්න පුළුවන්. යමෙක් කියනවා නම් දියුණු කරන්න බැහැ කියලා ඒක පිළිගන්න බැහැ. හොඳ පසක් තිබෙනවා නම් ඒවා දියුණු කරන්න පුළුවන්.

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

පාඩු ලබන වතු ඒවා හද ගන්න පුළුවන් උදවියට රජයෙන් දෙනවා. මා කලවාන ගරු මන්ත්‍රීතුමාගෙන් අහන්න කැමතියි. මේ පාඩු ලබන වතු දියුණු කරල හදල අරගෙන, රටටත් ජනතාවටත්, ආදායමක් ලබාගෙන මිනිසුන්ගේ රක්ෂා ආරක්ෂා කරනවාට තමුත්තාන්සේ විරුද්ධ කියලා. ඒකට දෙන්න උත්තරයක් නැහැ.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(නිල. ජාත් ප්‍රාදේශීය ලේකම්)
(Mr. Sarath Muttetuwegama)

මට උත්තර තිබෙනවා. තමුත් තමුත්තාන්සේගේ හරස් ප්‍රශ්නවලට මම මොකටද, උත්තර දෙන්නේ ? ඒවා අහන්නෙත් හරියට, ඒකෙන් ප්‍රයෝජනයක් තිබෙනවා වගෙයි.

පු. හ. 10.00

ජී. ඩී. පුංචිනිලමේ මහතා
(නිල. ඉ. බී. පුණ්චිනිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

ඒවාට දෙන්න උත්තර තමුත්තාන්සේට නැහැ. සමාජවාදය අනුව තමුත්තාන්සේලා බලාපොරොත්තු වන්නේ, අර රුසියන් ක්‍රමය - සීමා

තමයි. ඒ කාලයේ කලාවානේ ගරු මන්ත්‍රීතුමාන (සරත් මුත්තේටුවෙගම මහතා) මේ ගරු සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. ඒ වුණාට එතුමා ඒ කාලයේදී හැම දේකටම ගොඵ වන රැක ගෙන අත ඉස්සුවා.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(**ශ්‍රී. ඉ. ආනන්ද ත්‍යාගායක - කොත්මලේ**)
(Mr. Ananda Dassanayake - Kotmale)
අද තමුත්තාන්දේලාත් එහෙම තමයි.

ජී. ඩී. පුංචිචලමේ මහතා
(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිචලමේ**)
(Mr. G. V. PUNCHINILAME)

තමුත්තාන්දේ කියන ඒවා අපි ඒ තරම් ගණන් ගත්තේ නැහැ. විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් වශයෙන් තමුත්තාන්දේලා කථා කරන විට කරුණාකර රටට ඇත්ත තත්ත්වය පෙන්වා දෙන්න උත්සාහ කරන්න. මේ රටේ තේ, රබර්, පොල් වගාවන් අද තිබෙන තත්ත්වයටත් ගෙනෙන්න ජනාධිපතිතුමා අද අමෙරිකානු හැටියට සැහෙන මහත්සියක් දරා තිබෙනවා. තමුත්තාන්දේලා දන්නවා, අද වතු වල තිබෙන තත්ත්වය. ඒ නිසා පාඩු ලබන වතු පිට විකුණන්න, එහෙම තැන්තම බදු දෙන්න සිදු වෙනවා. ඒ පාඩු ලබන වතු වෙනුවෙන් රුපියල් කෝටි - ප්‍රකෝටි සංඛ්‍යාත ධනස්තත්වයක් දිය වෙලා විනාශ වෙන්න ඉඩ හරිනවාට වඩා හොඳයි. ඒවා එක්කෝ පුද්ගලයන්ට, එහෙම තැන්තම සමාගම්වලට දීලා දියුණු කරගෙන, ඒවායේ සේවය කරන කම්කරුවකුන් ආරක්ෂා කර ගන්නා අතරම රටට විදේශ විනිමය ආදායම් මාර්ගයක් ලැබෙන්නක් කටයුතු කරන එක.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ආර්. ආර්. මුත්තේටුවෙගම**)
(Mr. Sarath Muttetuwegama)
තමුත්තාන්දේටත් පාඩු ලබන වත්තක් ඔහුද ?

ජී. ඩී. පුංචිචලමේ මහතා
(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිචලමේ**)
(Mr. G. V. PUNCHINILAME)
මට ඔහු නම් මම අරගන්නම්. තමුත් තමුත්තාන්දේට බැහැ, මට දෙන්න. තමුත්තාන්දේට ඔහු නම් ගන්න විතරක් පුළුවන්.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ආර්. ආර්. මුත්තේටුවෙගම**)
(Mr. Sarath Muttetuwegama)
මම අහන්නේ, ඔය පාඩු ලබන වතු ගන්නේ මොකටද කියලයි. සත්ව කරුණාට තියාද ?

ජී. ඩී. පුංචිචලමේ මහතා
(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිචලමේ**)
(Mr. G. V. PUNCHINILAME)
පාඩු ලබන වතු අපි අරගන්නේ මුදල් යොදවා ඒවා දියුණු කරන්නයි. තමුත්තාන්දේ ඔහු නම් ගිහිත් බලන්න. ඒ වතු මුද්‍රා බිම් කරන්නයි තමුත්තාන්දේලාට ඔහු කලේ. තමුත්තාන්දේලා මේ රටේ සමාජවාදය ගොඩනගන්න හදන්නේ දරිද්‍රතාව තුළිනුයි.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ආර්. ආර්. මුත්තේටුවෙගම**)
(Mr. Sarath Muttetuwegama)
ඒ වතු දියුණු කරන්න තමුත්තාන්දේට පුළුවන් : සැස්වාටට බැහැ ! ඒකද කියන්නේ ?

ජී. ඩී. පුංචිචලමේ මහතා
(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිචලමේ**)
(Mr. G. V. PUNCHINILAME)
මේ රටේ තැනි - බැරිකම තැනි කරනවාට තමුත්තාන්දේලා විරුද්ධයි. ගෙයක් තැනි මිනිහකුට ගෙයක් දෙන්නට තමුත්තාන්දේලා විරුද්ධයි. අපි ගෙවල් දෙනකොටත් මුත්තේගොලා කෑ ගහනවා. අපි ඉඩම් බෙදනකොටත් මුත්තේගොලා කෑ ගහනවා. මහවැලි ගඟ ව්‍යාපාරය පටන් ගන්නකොටත් මුත්තේගොලා කෑ ගහනවා. දැන් ගම්වලට විදුලිය දෙනකොටත් කෑ ගහනවා.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ඉ. ආනන්ද ත්‍යාගායක**)
(Mr. Ananda Dassanayake)
තමුත්තාන්දේලාට ඒ වතු විකුණන්න ඔහු නම් "Auction Sale" එකක් තියන්න. එහෙම කරලා ඔහු කෙනකුට ඒවා දෙන්න.

ජී. ඩී. පුංචිචලමේ මහතා
(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිචලමේ**)
(Mr. G. V. PUNCHINILAME)
තමුත්තාන්දේ අගොඩ ගිහිත් කියන්න, ඔවා.

ඩබ්ලිව්. පී. ඩී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා)
(**ශ්‍රී. උ. ඩී. ඩී. දිසානායක - කණ්ඩා මාවැට් අභ්‍යන්තර**)
(Mr. W. P. B. Dissanayake - District Minister, Kandy)
ගරු සභාපතිතුමනි, ඒ පිලිබදව මම පැහැදිලි කිරීමක් කරන්න ඔහු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් රජය ලංකා වතු සංවර්ධන සමාගමට පැවරුවා. ඒ සමාගමෙන් වතු බදු දෙන්නේ, විකුණන්නේ, හැම දෙයක්ම කරන්නේ පත්‍රවල දැන්වීම් ප්‍රසිද්ධ කරලයි.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ආර්. ආර්. මුත්තේටුවෙගම**)
(Mr. Sarath Muttetuwegama)
ඒ ප්‍රකාශය වැරදියි. මම අභියෝග කරනවා. මම පෙන්වන්නම්, එහෙම කරපු තැනි වන්නේ - වත්ත. ඒවා දී තිබෙන්නේ රහස් ගිවිසුම් අනුවයි. රහස් ගිවිසුම් කියන්නේ ප්‍රසිද්ධ නොකළ ගිවිසුම්වලටයි. ලංකා වතු සංවර්ධන සමාගම - 'Lanka Estate Development Company' එක - කිසිම ප්‍රසිද්ධ කිරීමක් නොකර ඒ විටේ රහස් ගිවිසුම් අනුව වතු සිත්තක්කරව දීලත් තිබෙනවා, බද්දට දීලත් තිබෙනවා.

ඩබ්ලිව්. පී. ඩී. දිසානායක මහතා
(**ශ්‍රී. උ. ඩී. ඩී. දිසානායක**)
(Mr. W. P. B. Dissanayake)
මම ඒ දක්ෂ මන්ත්‍රීතුමාට පැහැදිලි කරන්න ඔහු එක දෙයක්. මේ වතු විකුණනවා නම් විකුණන්න බලය තිබෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට පමණයි. වෙන කෙනකුට පුළුවන්, බදු දෙන්න. එහෙම බදු දීලා ඇති.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ඉ. ආනන්ද ත්‍යාගායක**)
(Mr. Ananda Dassanayake)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් වේවා ඒ වතු විකුණනවා නම් දැන්වීම් ප්‍රසිද්ධ කරලා විකුණන්න ඔහු. එකකොට ඔහු කෙනකුට පුළුවන්, ගිහිත් ඒවා ගන්න. එහෙම කෙරෙනවා නම් ඒ වතු වැඩි මිලකට විකුණ ගන්නත් පුළුවන්.

ජී. ඩී. පුංචිචලමේ මහතා
(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිචලමේ**)
(Mr. G. V. PUNCHINILAME)
ජනාධිපතිතුමා ලංකා වතු සංවර්ධන සමාගම ඇති කර තිබෙන්නේ ඒ පාඩු ලබන වතු බෙද දීමටවත්, එහෙම තැන්තම විකුණන්නටත් නොවෙයි. ඒ සමාගමට කිසිම අයිතියක් නැහැ, ඒ වතු විකුණන්න. තමුත්තාන්දේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පිලිබද නීතියටත් දැන්ගත් නැහැ.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ආර්. ආර්. මුත්තේටුවෙගම**)
(Mr. Sarath Muttetuwegama)
මෝඩියෝ වෙන්න ඇති, පාඩු ලබන වතු ගන්නේ ?

ජී. ඩී. පුංචිචලමේ මහතා
(**ශ්‍රී. ඉ. ඩී. ඩී. පුංචිචලමේ**)
(Mr. G. V. PUNCHINILAME)
මෝඩියෝ, එහෙම නම්, කලවානේ තමයි, ඒ ගොල්ලො ඉන්නේ.

තිබෙනවා, විරුද්ධ පක්ෂය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂයක් එක්ක ජනදය දී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ යෝජනාව පරාජය කරන්න. ගරීයටම ජන්ද 49 කින් ඒක පරාජය කර තිබෙනවා. ඒ අනුව තමුන්තාන්සේලාට පෙනෙනවා ඇති. ඒ රටවල් පවා පුද්ගලික අංශයට දෙනවාට කැමති නැති බව.

රාජ්‍ය අංශයේ තිබෙන වස්තුව, මහජනයා සතු වස්තුව හටත් කෙනෙකුට විකුණන්න බලයට ආ ආණ්ඩුවකට හෝ පක්ෂයකට අමාරු වැඩක් නොවෙයි. තමුන් ඒක කරන්න හොඳ නැහැ. එහෙම කරනවා නම් කරන්න ඕනෑ මහජන මතයක් අනුව, මහජනයාගේ කැමැත්ත අනුව, එහෙම නම් මේවා පළ කරන්න ඕනෑ පුවත්පත්වල, ගෑසට පත්‍රයේ. මේ අතවල් වන්නේ මෙපමණ අක්කර ගණන් තිබෙනවා, ඒක ගන්න කැමති නම් අතවල් දවසට පෙර ඉල්ලුම් කරන්න කියා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ අයට විකුණන්න පුළුවන්. මගේ ආසනයේ වතු ගණනාවක් වික්කා. මම දන්නේ නැහැ.

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

Order, please! How long will you take to finish your speech? I have to accomodate a few more speakers as well.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

I will take another ten minutes.

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

You have spoken for 15 minutes.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

I will try to cut short my speech.

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

You may speak for about three minutes more.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

ඒ අතරම -

ආර්. පී. විජේසිරි මහතා (කුණ්ඩියාලේ)
(**திரு. ஆர். பீ. விஜேசிரி - குண்டசாலை**)
(Mr. R. P. Wijesiri - Kundasale)
කාටද, කතා කරන්නේ ?

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

He is addressing the Chair.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

මම කතා කරන්නේ මූල්‍යසහයට. මූල්‍යසහාරය ගරු නියෝජ්‍ය සභාපතිතුමාට.

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

Hon. Member you are correct. You may continue now.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපේ රත්නපුර ගරු මන්ත්‍රීතුමා (ඒ. ඩී. ඩී. වි. ප්‍රවීණම මහතා) කලා එක් යෝජනාවක්. මේ පාඩුවට ද්‍රවන වතු පුද්ගලික අංශයට දෙන්නේ නැතුව ඒවා වෙනත් වැවිලිවලට යොදවන්න කියා. 1983, 1984 වර්ෂවල නේ මිල වැඩිවීම නිසා විශාල ලාභයක් ලැබුණා. ඒ ලාභ මුදල් මේ රාජ්‍ය වැවිලි අංශයට පුද්ගලික බැංකුවල හා රාජ්‍ය බැංකුවල තැන්පත් කර තිබෙනවා. එහෙම නම් මේ අංශයට මුදල් තිබෙනවා. මුදල් තිබෙනවා නම් විකුණන්නේ නැතුව මේවායේ විවිධාංගකරණයක් කරන්න බැරි ඇයි ? ඩිස්ට්‍රිබියුෂන්ගේ එක දත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් ගෙන යනවා. මේ පාඩුවට ගෙන යන වතු වෙනත් වැවිලිවලට හරවන්නට සංස්ථාව උනන්දු නොවෙන්නේ ඇයි ?

රත්නපුර ගරු මන්ත්‍රීතුමා කීවා වාගේ කරාඩු වවන්න පුළුවන්. කෝපි වවන්න පුළුවන්. ගම්මිරිස් වවන්න පුළුවන්. ඒ වාගේම සමහර තැන්වල වි වගාවත්, එළවළු වගාවත් කරන්න පුළුවන්. මය විධියට වැවිලි විවිධාංගකරණය කර, පාඩුවට ද්‍රවන වතු සකස් කරන්න. ඒ සංස්ථාවේ දක්ෂතාවයක් තිබෙනවා නම් සංස්ථාවටම එය කරන්න පුළුවන් වෙනවා. විකුණන්න ඕනෑ නම් විකිණිය යුත්තේ අර විධියට ප්‍රසිද්ධ දත්වීමක් පල කිරීමෙන් පසුවයි. එකකොට ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්. කොයි එක්කෙනා හරි වැඩිම මිලකට ඉල්ලන පුද්ගලයාට විකිණීමෙන් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. එය රජයට ලැබෙන ලාභයක්. එහෙම නම් ඒ විධියට කරන්න බැරි ඇයි ? ඇයි මේවා හොර රහසේ දෙන්නේ ? අපි අහන්නේ එයයි. [බාධා කීරීමක්] මගේ ආයතනයේ එහෙම දී තිබෙනවා. වතු හතක් පමණ ඒ විධියට ගිහිත් තිබෙනවා.

වී. එල්. විජේමාන්න මහතා
(**திரு. வீ. எல். விஜேமான்ன**)
(Mr. V. L. Wijemanne)

කැමති කෙනෙකුට බදු වශයෙන් ගන්න පුළුවන්. දත් තිබෙන තත්ත්වය එහෙමයි.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

වත්තේ පාලනය වෙනත් අය විසින් භාර ගන්නා තෙක් මහජනයා දන්නේ නැහැ. වෙන කවිවයක් විසින් වත්තේ වැඩ කරගෙන යන කොට නමයි ප්‍රදේශයේ ඉන්න මහජනතාවට දැනගන්න ලැබෙන්නේ.

වී. එල්. විජේමාන්න මහතා
(**திரு. வீ. எல். விஜேமான்ன**)
(Mr. V. L. Wijemanne)

නැහැ, නැහැ, තමුන්තාන්සේ දන්නේ නැතිවයි කථා කරන්නේ.

ආනන්ද දසනායක මහතා
(**திரு. ஆனந்த தஸநாயக்க**)
(Mr. Ananda Dassanayake)

තමුන්තාන්සේ නැහැ නැහැ කියනවා, කිසිම දෙයක් දන්නේ නැතිව. අපේ ප්‍රදේශයේ සිදු වෙන දේවලයි අපි මේ කියන්නේ.

ඩී. වින්සන්ට් ඩයස් මහතා (නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා)
(**திரு. டி. வினசன்ட் டயஸ் - பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர்**)

(Mr. D. Vincent Dias - Deputy Minister of Regional Development)

මන්ත්‍රීතුමනි, මය වතු දී තිබෙන්නේ කල්ලතෝතින්ට නොවෙයි. මේ රටේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය තිබුණු කාලයේ මේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අයිති රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු රාශියක් විනාශයට පත් වුණු බව මම සඳහන් කරනවා. මම එසේ ප්‍රකාශ කරන්නේ එද රජයේ ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ පිරිසට විරුද්ධ පක්ෂයක නොකෙත් හැටියට ඒ පිරිසට කරන වෛද්‍යාත්මක වශයෙන් නොවෙයි. නමුත් 1976 වර්ෂය ලංකා ඉතිහාසයේ අවුරුදු දහහතට පසු අඩුම නිෂ්පාදනය වාර්තා වුණු වර්ෂය හැටියට ඉතිහාසගත වන බව සඳහන් කරන්න මිතු. ඒ නිසා කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආන්ද්‍ර දසනායක මහතා) මේ රජයට වෛද්‍යා නොකර, මේ රටේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය යම් කිසි විනාශයකට පත් වුණා නම් එහි පූර්ණ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය බාර ගත යුතු බව කල්පනා කළ යුතුයි.

එවැනි යුගයකින් පසු 1977 සිට මේ දක්වා රාජ්‍ය වැවිලි සංස්ථාව මේ රටේ තමන්ට අයිති හැම වත්තක්ම ක්‍රමානුකූලව පාලනය කරන්න කටයුතු කලා. මෙහි පරිපාලනයේ ක්‍රමානුකූල වෙනස්කම් කීපයක් කරන්න යෙදුණා. බෝඩ් කීපයක් ඇති කර එහි සභාපතිවරුන් යටතේ යම් යම් ප්‍රදේශ වෙන්කර ඒ ප්‍රදේශවල අධ්‍යක්ෂවරුන්ගේ පාලනය යටතේ නිෂ්පාදනය තත්ත්වය සහ අනෙකුත් අංශ දියුණු කරන්න පුළුවන් වන විධියට වැඩ කටයුතු කර තිබෙනවා. අද රාජ්‍ය වැවිලි සංස්ථාව වර්තමාන සභාපතිතුමාගේ නායකත්වය යටතේ ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ අනුග්‍රහය ඇතිව ඉතාමත් සාර්ථකව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බව මම සඳහන් කරන්නට මිතු. අද අපට කාර්ය භාර දෙකක් තිබෙනවා. එයින් එකක් නම් මේ රටේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමයි. අනෙක් කාරණය, මෙම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවය කරන කම්කරු සහෝදර සහෝදරියන්ගේ ජීවගේම අනෙකුත් සේවය කරන නිලධාරීන්ගේ සුභසාධක කටයුතු කිරීමයි. මේ කාර්ය භාර දෙකම අපට ඉෂ්ට කරන්නට සිද්ධ වී තිබෙනවා. 1984 වර්ෂය ලංකා ඉතිහාසයේ හේ කර්මාන්තයට විශේෂ වරප්‍රසාද ලැබුණු, හොඳ මිලක් ලැබුණු යුගයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේ මේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලැබුණු මුදල්වලින් අපි කර්මාන්ත ශාලා දියුණු කලා. ජීවගේම ඒ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අයත් සියලුම වතු දියුණු කරන්නට කටයුතු කර තිබෙනවා. ජීවගේම සේවකයන්ගේ සුභසාධක කටයුතුවලට සම්පූර්ණ සහයෝගය දීලා ක්‍රියා කර තිබෙනවා.

1985 වර්ෂය ඒ තරම්ම වාසිදායක වර්ෂයක් නොවෙයි. පසුගිය මාස 10 තුළ දිගටම හේ මිල අඩුවන ලකුණු පහළ වුණා. ඒ වගේම හේ මිල අඩු වුණා. වැඩි වාසිදායක තත්ත්වයක් තිබුණේ නැහැ. එම නිසා -

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

Order, please ! The Hon. Minister has to wind up the Debate and there are a number of hon. Members who wish to participate in the debate. I can give you only about two minutes.

රූපසේන කරුණාතිලක මහතා (ගාල්ල දිසා ඇමතිතුමා)
(**திரு. ரூபசேன கருணாதிலக்க - காலி மாவட்ட அமைச்சர்**)
(Mr. Rupasena Karunatilake - District Minister, Galle)
මගේ තමන් ලැයිස්තුවේ තිබෙනවා. මගේ වෙලාවත් මේ ගරු මන්ත්‍රීතුමාට දෙන්න.

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

No. That cannot be done. You cannot negotiate in the House. If he does not want to speak during his time, he can keep quiet. I can give you only about 3 minutes.

කේ. අබේවික්‍රම මහතා
(**திரு. கே. அபேவிக்கரம்**)
(Mr. K. Abeywickrema)

All right, Sir, you give me 5 minutes.

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)
You can continue now.

කේ. අබේවික්‍රම මහතා
(**திரு. கே. அபேவிக்கரம்**)
(Mr. K. Abeywickrema)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, තමුත්තාත්සේ මට කාලය නොදෙන නිසා මගේ කථාව ක්‍රමානුකූලව කරන්න වෙලාවක් නැහැ. කොහොම වුණත් -

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

තවත් ගරු මන්ත්‍රීවරුන් කථා කරන්න ඉන්නවා. මගේ යුතුකමක් තිබෙනවා ඒ මන්ත්‍රීවරුන්ටත් කථා කරන්න ඉඩ දෙන්න.

කේ. අබේවික්‍රම මහතා
(**திரு. கே. அபேவிக்கரம்**)
(Mr. K. Abeywickrema)

තමුත්තාත්සේගේ නියෝගය පිළිගෙන මගේ කාලසීමාව තුළදී කථා කරන්නට බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය වැවිලි සංස්ථාවේ 4 වන මණ්ඩලයේ ගාලු - මාතර මණ්ඩලයේ සභාපතිතුමා දීර්ඝ කාලයක් තුළ බොහොම දක්ෂ ලෙස මේ කටයුතු කරගෙන යනවා. ගාලු - මාතර දිස්ත්‍රික්ක දෙක ගැන සලකා බලන විට එම දිස්ත්‍රික්කය රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉතාමත් හොඳ පාලනයක් ඇති හොඳ වතු තිබෙන දිස්ත්‍රික්කයක්. අපි ගිය වර්ෂයේත් සැහෙන ලාභ ප්‍රමාණයක් අපේ මණ්ඩලයෙන් ලබා ගත්තා. ජීවගේම හේ මිල කොයිතරම් අඩුවීමක් වුණත් මේ වර්ෂයේත් ඒ තත්ත්වය අනුව සාධාරණ ලාභයක් ලැබෙන බව මම ප්‍රකාශ කරන්නට මිතු.

ජීවගේම මම කලින් සඳහන් කළ පරිදි එක පැත්තකින් වතු දියුණු කලා අනෙක් පැත්තෙන් ජීවගේ සේවය කරන සේවකයන්ට සහන සැලසුවා. ජීවගේම ගම්වල ජීවත්වන මහජනයාටත් ඉදිරි කාලයේදී යම් යම් සුභ සාධක කටයුතු, සහන සපයන බව මම සඳහන් කරන්නට මිතු.

රාජ්‍ය වැවිලි සංස්ථාවේ හෝ වෙනත් කිසියම් සංස්ථාවකට අයිති ඉඩකඩම අපිට මිතු විධියට පරිපාලනය කරන්න හෝ ඒවාගේම පුද්ගලයන්ට දෙන්නට හෝ අපි කටයුතු කරලා නැහැ. රාජ්‍ය වැවිලි සංස්ථාවට පාලනය කරන්නට අමාරු, වතු තිබෙනවා නම් හෝ, ජීවගේම ගම්මානවල ජීවත්වන ජනතාවට ඉඩම් කඩම් මදිකමක් තිබෙනවා නම් හෝ එවැනි විශේෂ කරුණු උඩ පමණයි ඉඩම් මුද්‍රා හැර තිබෙන්නේ කියන එක සඳහන් කරන්න මිතු. අපේ වගකීමක් තිබෙනවා මන්ත්‍රීවරුන් හැටියට රට වෙනුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ දියුණුව සැලසීම සඳහා ක්‍රියා කරන්න. සේවකයන්ගේ යම්කිසි සාධාරණ ඉල්ලීම් තිබෙනවා නම් ඒවා ලබා දෙන්න. මේ කරුණු දෙක ගැන කල්පනා කර, මෙම ක්ෂේත්‍රයේ ඇති අපේ විශේෂ සම්බන්ධතම නිසා රට ගැනත් කල්පනා කර, හැම වැඩක්ම කළ යුතු බව බොහොම සන්තෝෂයෙන් මතක් කරනවා. ඒ වගේම රාජ්‍ය වැවිලි සංස්ථාවේ දියුණුව ගැනත්, අනාගත වැඩ පිළිවෙළ ගැනත් අපි අනියමින්ම සතුටු වන අතර, මේවාට සම්බන්ධ වී අපට අනුග්‍රහය දෙමින් ක්‍රියා කළ හැම දෙනාටම අපේ ගෞරව තමස්කාරය පුද කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

රිචඩ් පතිරණ මහතා (අක්මමන)
(**திரு. ரிச்சட் பத்திரான - அகமமன**)
(Mr. Richard Pathirana - Akmeemana)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, රාජ්‍ය වැවිලි අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සාකච්චාවට භාජන කරන මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානයට පළමුවෙන්ම යොමු කරන්නට මම අදහස් කරන්නේ අපේ ආසනයේ ඇති වලහන්වූ සහ සිවිල් වතු යායවල දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ කම්කරුවන්ට බලපාන ප්‍රශ්නයක් ගැනයි. මෙම වතු යායවල් රාජ්‍ය වැවිලි සංස්ථාවට භාර ගන්නට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වුණා. ඒ කාලයේදී මෙහි කම්කරුවන්ගෙන් අඩු කර ගන්නා ලද අර්ථසාධක මුදල් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතු වී

අතිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No, not in the SPC. The SPC sells land to the Lanka Estates Development Company. They are the people who are doing it.

වී. එල්. විජේමාන්න මහතා
(திரு. வீ. எல். விஜேமான்ன)
(Mr. V. L. Wijemanne)

Yes. They always call for tenders and give it to the highest bidder.

අතිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

How do you know who the highest bidder is unless you advertise? I can give you a number of examples.

වී. එල්. විජේමාන්න මහතා
(திரு. வீ. எல். விஜேமான்ன)
(Mr. V. L. Wijemanne)

We advertise tenders.

අතිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No, they do not.

වී. එල්. විජේමාන්න මහතා
(திரு. வீ. எல். விஜேமான்ன)
(Mr. V. L. Wijemanne)

You are wrong.

අතිල් මුණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

The hon. Deputy Minister is not aware. But we know what is happening in our areas. We have the example of one estate in my area where the Supreme Court intervened. The property was sold to a member of one of the Ministries of this Government. A number of estates have gone like that. There was no public advertisement. It was given under private treaty. Actually, that is where the Supreme Court intervened. I forget the name of the estate now. The Supreme Court intervened and said that it was completely wrong and improper for the sale to have been conducted in that way. You see, it was given to a gentleman - I forget his name - who is a planter in that area. Then finally that was cancelled and the land was given to somebody else. I do not want to criticize people who are not in this Chamber and who cannot answer, but I can give the hon. Deputy Minister the names of the people involved. He is an Assistant Secretary in a Ministry. His wife and a number of people formed a company, and that company was given the land. I can give you a number of examples like that.

ගමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමා)

(திரு. காமிணி திஸாநாயக்க — காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)
(Mr. Gamini Dissanayake - Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

I think there are two categories, if I might mention. The hon. Member will appreciate that there are some people who are entitled to the statutorily declared entitlement under the Land Reform Law.

අතිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

This is not one of those.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Some of them have not got their rightful land. Belated though, they are being given.

අතිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I have no objection to that.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The other category is the one that you mentioned?

අතිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

That is right. I understand that there are people who have been deprived of their land and who have been given land recently and so on. Even though I may not agree with it 100 per cent, I understand that.

Now, Sir, I do not want to be led astray from the main argument that I am trying to adduce, namely that the SPC is gradually improving the estates but it can improve them even further. The hon. Member for Ratnapura said that estates that are not productive should be given to the private sector. My answer to you is that almost all the estates can be made productive so long as the soil is there and so long as capital can be put in and the know-how is available. You can develop every bit of land that belongs to the Estate Plantations Corporation. In fact, I think earlier the State Plantations Corporation took the view that it is no longer going to alienate any land because all lands can be cultivated satisfactorily. I can understand where the top soil has been washed away and only the rock is left. I do not mind you giving those lands, but not good estates.

[අතිල මුණසිංහ මහතා]

I will give you an example - Maddeggedera Estate in my area. Maddeggedera Estate has been given to one Mrs. Fernando on lease, 100 odd acres, under certain conditions. But already the conditions are being violated. This morning just before I came to Parliament one of the girls who was working in the creche came and told me that she has been told to go to the field. Now, that is a clear violation of the agreement with the SPC. So what I want to say is this. Maddeggedera Estate was neglected. It was neglected not yesterday; it was neglected from the time that the Leo Fernandos owned that estate. Then under the SPC also it deteriorated. Then finally the land was given back to Mrs. Fernando, one of the daughters or daughters-in-law of the owner.

Now, Sir, my objection is this. This land can be made productive. It needs some effort but we can do it. This is the case with most of the lands that you are now trying to give to the private sector. My appeal to you is, please do not give these lands to the private sector. Keep them in the SPC. You have got a good management there now. You have got very efficient people there today. You can manage these estates and improve them.

Therefore I say to the hon. Member for Ratnapura, we are opposed to giving any of these lands to the private sector because they can be developed.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා (කළුතර දිසා ඇමතිතුමා)

(ති.රු. இந்திரதாச ஹெற்றியாரச்சி - களுத்துறை மாவட்ட அமைச்சர்)

(Mr. Indradasa Hettiarachchi - District Minister, Kalutara)

Sir, even in China they are trying to give it to the private sector now.

අතිල මුණසිංහ මහතා

(ති.රු. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonesinghe)

Sir, my good Friend has just got up from his sleep and come here with China.

නියෝජ්‍ය සභාපතිතුමා

(பிரதித் தலைவர் அவர்கள்)

(The Deputy Chairman)

Anyway, you speak about Sri Lanka.

අතිල මුණසිංහ මහතා

(ති.රු. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonesinghe)

We are talking about something else. He is talking about China.

නියෝජ්‍ය සභාපතිතුමා

(பிரதித் தலைவர் அவர்கள்)

(The Deputy Chairman)

This is the Budget of Sri Lanka, not China.

අතිල මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonesinghe)

Precisely Sir. He wants to go to China on a trip. He told me so privately.

Sir, there is another estate which I will give as an example, Sirikandura Estate in my area which belongs to the Dias'. It was a well kept estate. Then it was taken to the public sector. It has deteriorated now, but we can improve it. All I say is, please do not give it back to the private sector. You can improve those estates.

There are, of course certain constraints. One is the amount of theft that is going on - thefts every day, thousands of rupees. I made representations. I do not talk carelessly here. I made representations to the Chairman, SPC, and I gave a certain tip, as a result of which they made a raid on Pallegoda Estate in my constituency. They caught a conductor and a number of people who were defrauding the estate of lakhs of rupees by having bogus names. Do you know that they have been carrying that on for nearly seven years? He has become a multi-millionaire but no effort was made before this to detect this. As soon as I became the Member of Parliament for Matugama representations were made to me. We set a trap and caught them.

Similarly, in a number of estates there had been a lot of thefts. Trees were cut in the night and taken away as firewood.

Therefore, Sir, there are many improvements that can be made. However, I want to say that there is a further constraint. There is an "old boy" complex amongst the superintendents. They do not want one of their people to suffer. Therefore they dilly-dally a little while. I made representations about the Superintendent of Sirikandura Estate, that he was not looking after the estate properly. Many of them scoot away. The chairman knows about this. Many of them scoot away during working hours and therefore the work suffers. There must therefore be developed a disciplinary attitude towards these superintendents. Give them all they require. If they want jeeps, I have no objection, give them all those. But they must do the work properly.

It is time you started rationalization. I think the chairman of the corporation has already taken steps to see that there is rationalization of estates. In the old days the boundaries of estates were private property. People took land, developed those lands as estates, and kept their boundaries inviolate on the basis of their ownership of the property. But today, particularly if they are adjoining estates of the SPC, or even if they are not adjoining, you can rationalize these estates, as you are beginning to do now, so that you can concentrate production in a number of estates and you do not have to have so many factories. You can rationalize the work of the factories.

I will next come to the question of latex in our area. I think there are some factory owners who are already producing latex and making rubber sheets but the amount of latex available is not sufficient. So I would like the SPC to discuss this matter even with the private estate owners so that they can have access to your latex in order to be able to produce sheets in an economical way.

I will next come to the question of people who are recruited. Even last time I asked that agronomists who know something about agriculture be recruited. You know, in the old days a superintendent was a good rigger player. He may later become a very good superintendent, but he was recruited for the fact that he was good rigger player or a good cricketer.

වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා (තම්බන්තොට දිසා ඇමතිතුමා)
(வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில் — ஹம்பாந்தோட்டை மாவட்ட அமைச்சர்)

(Dr. P. M. B. Cyril - District Minister, Hambantota)

Barbers, tailors and various people were appointed by you during your time.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

The Hon. District Minister says that in our time many mistakes were made. I am prepared to admit that. Wrong people were appointed. I quite agree with you. All that was wrong, and what was wrong in our time we should admit and try to learn from those things.

වෛද්‍යවරයා පී. එම්. බී. සිරිල් මහතා
(வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில்)
(Dr. P. M. B. Cyril)

Our fear is that it will happen again if you come to power.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

If I start on the wrong things that you have done we will have to have ten Presidential Commissions. I do not want to talk about that now. Let the time come. All I want to say is, we are honest enough, if things were wrong in our time, to admit that, so that we want to build up on a sure foundation.

ආර්. ජේ. ජී. ඩී. දෙ මෙල් මහතා (මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා)
(திரு. ஆர். ஜே. ஜி. தி. மெல் — நிதி, அமைப்புத்திட்ட அமைச்சர்)
(Mr. R. J. G. de Mel - Minister of Finance and Planning)

You did not say it when you were in power. That is why I left you.

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I was not here. If I were here I would have -

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

Order, please ! I think it is high time you wound up. Now, it is 11 O'clock.

පූ. ක. 11.00

Sir, finally I wished to say that today with you, medium term development programme you have not improved the living conditions of the workers. Even up-to-date there are a number of estates where there are no toilets. Your government has been in power for nearly eight years but there are a number of estates where there are no toilets where the line room roofs are leaking and workers are living in deplorable conditions ! I think the time has now come for you to make a start and improve the living conditions of the people who give us a greater part of the foreign exchange that is available for our country.

වී. එල්. විජේමාන මහතා (නියෝජ්‍ය රාජ්‍ය වැවිලි ඇමතිතුමා)
(திரு. வீ. எல். விஜேமான்ன — அரசு பெருந்தோட்டப் பிரதி அமைச்சர்)
(Mr. V. L. Wijemanne - Deputy Minister of State Plantations)

Mr. Deputy Chairman, at the very outset I would like to thank the hon. Member for Beddegama, the hon. Deputy Minister of Women's Affairs and Teaching Hospitals, the hon. Member for Kalawana, the hon. Member for Kotmale, the Hon. District Minister for Matara, the hon. Member for Akmeemana and lastly my good Friend, the hon. Member for Matugama, for taking part in this debate.

Sir, several matters were referred to by them. Unfortunately, I do not have enough time to reply them in detail. I thank everyone of them for their very valuable contribution and valuable suggestions.

Sir, one important matter was mentioned during the courts of this debate. Reference was made to a contemplated privatization of the plantations. In regard to that, I would like to mention that the proposal in contemplation, which will ultimately I think come before Parliament, is not to alienate the estates. It was not the intention to give plantations to the private sector as such but to form corporations with the Government owning 55 per cent while the balance will be held by the private sector thereby broadbasing the ownership of the plantations. This is to help us not to borrow from foreign agencies but to make use of the locally available capital. In brief, that is the idea that is in contemplation. If such a thing is to take place it will come before Parliament for the views of the hon. Members and ultimately it will be sanctioned or otherwise by the House.

The hon. Member for Baddegama (Mr. Amarasiri Dodangoda) referred to the retirement of some of the workmen and he complained that it was done

[වි. එල්. විජේමානි මහතා]

arbitrarily. That is not correct. All workers can work up to the age of 60 years. If their work certificates are available we go by that. Otherwise, the date of registration would be considered. That is how the age of a worker is taken into consideration.

The hon. Member for Akmeemana (Mr. Richard Pathirana) raised the question of non-payment of EPF contributions to the workers in the Baddegama area estates. Sir, all monies due to the workers have now been deposited in the Central Bank. He also mentioned about the housing conditions of the workers. I will come to that later when I make a general statement about the plantations. In regard to the several matters complained about alienation, generally about estates, I think it is important to repeat that all lands that are now being alienated are given on long leases through the L.E.D., after publication in the Gazette and the newspapers and also by calling for tenders. Therefore, if there are any complaints about that - I would like to mention this especially to the hon. Member for Matugama, (Mr. Anil Moonesinghe) who is a member of the Consultative Committee of the Ministry of State Plantation - they can be brought up at the Consultative Committee.

As I have very little time at my disposal, I would like to make a statement about the general management of the Corporation.

Sri Lanka recorded its lowest tea crop of 175 million kg. in 1983. In contrast to this performance the year 1984 was very favourable both in relation to production as well as prices that prevailed in the international market. It ended with a record harvest of 208 million kg. of tea which included a contribution of 72.6 million from SLSPC. However the prosperity of the tea market was short lived and prices continued to fall during the year 1985. The first 10 months of 1985 recorded a national production of 166 million kg. of tea which included a contribution of 50 million kg. from SLSPC. In view of the fall in prices SLSPC concentrated on the quality of its product and managed to maintain an average price of Rs. 42.25 per kg. (which is almost Rs. 3 per kg. above the average (of its closest rival).

The favourable tea prices that prevailed in 1984 increased the profitability and liquidity position of the Corporation to enable the SLSPC to liquidate all its overdrafts during the year 1984. In spite of the increase of the wages bill of the Corporation during the year 1984 due to increase of the wages, the Corporation recorded a working profit of Rs. 704 million at estate level and a nett profit of Rs. 738 million at Corporation level before taxation. The Corporation also earned Rs. 82.0 million as interest by investing its surplus monies in short-term and long-term investment. The

Government also in keeping with its policies authorised equal pay both for men and women in April 1984 thus eliminating a discrimination that existed between male and female workers in the plantation sector for a considerable period.

The year 1984 was a record year with regard to the contribution to the Government Exchequer from the Tea Industry. The contribution of SLSPC during 1984 amounted to Rs. 2,060 million. The comparative figures for 1984 and 1985 are as follows :

| | 1984 Rs. million | 1985 Rs. million |
|---------------------------------------|---------------------|---------------------|
| Export duty and cess | 750 | 630 |
| Ad-valorem Tax (Local & London Sales) | 1,160 | 220 |
| Income Tax | 150 | — |
| | 2,060 | 850 |

In addition to the sums mentioned above the Corporation also paid a sum of Rs. 30 million in 1984 as contribution to the Consolidated Fund from the profits of the Corporation. The cumulative nett sale average for the 10 months of 1985 was Rs. 34.27 per kg. of tea leaving only a margin of 8 cts. per kg. of tea produced during the year. This unfavourable situation in the tea industry has been avoided to a certain extent by adopting correct market strategies which include forward sales with regard to the disposal of rubber. The average Net Sales average recorded for rubber during the first 10 months amounted to Rs. 16.00 leaving a margin of 72 cents per kg. The performance for the first 10 months of 1985 with comparative figures for the same period in 1984 is as follows :

| | 1985 | 1984 |
|-------------------|---------------|----------------|
| Production | | |
| Tea | 59.842 m. kg. | 59.691 m. kg. |
| Rubber | 17.195 m. kg. | 19.835 m. kg. |
| Profit | | |
| Tea | Rs. 58,472 m. | Rs. 793,155 m. |
| Rubber | Rs. 12,349 m. | Rs. 55,647 m. |

The Corporation had been able to steer its development activities during the year 1985 without facing liquidity problems due to the prudent financial policies adopted in 1984 which have resulted in earning as much as Rs. 100 million for the first 10 months of the year 1985 from its short term investments.

These deposits have also strengthened the liquidity base of the Corporation in spite of the erosion of the working capital that took place in 1985 due to the sharp fall in tea prices.

නියෝජ්‍ය සභාපතිතුමා

(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

Order, please ! Mr. Speaker will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන් කථනායකතුමා [ඒ. එල්. සේනානායක මහතා] මූලාසනාරූපී විය.

அதன் பிறகு, குழுப் பிரதித் தலைவர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, சபாநாயகர் அவர்கள் [திரு. ச. எல். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair, and MR. SPEAKER [MR. E. L. SENANAYAKE] took the Chair.

වී. එල්. විජේමාන නමනා
(திரு. வீ. எல். விஜேமாணன்)
(Mr. V. L. Wijemanne)

However, Mr. Chairman, if this situation is continued without direct assistance from the Government to the industry the consequences can be disastrous. We therefore look forward to the intervention of the Government through its Stabilisation Fund which was established in 1985 consequent to a Budget proposal made by the Hon. Minister of Finance.

The Medium Term Investment Programme which was prepared during the years 1983 and 1984 will be implemented during a five-year period commencing from 1985. This programme includes field development programmes and factory development programmes among other development activities. The Corporation will be in a position to carry forward these development programmes in spite of the fall in prices due to the financial arrangements that have been made with foreign lending institutions.

**திவிடீதவய
அறிவிப்பு**

ANNOUNCEMENT

පාකිස්තාන් ජනාධිපති සෙනපති සීයා - උල් - හක් උතුමාණන් කථනායක ගැලරියට පැමිණ සිටීම

சபாநாயகரது கலரியில் பாக்கிஸ்தான் சனாதிபதி மேதகு ஜெனரல் ஸியா உல் ஹக் அவர்களது பிரசன்னம்

PRESENCE OF HIS EXCELLENCY GENERAL ZIA-UL-HAQ, PRESIDENT OF PAKISTAN, IN THE SPEAKER'S GALLERY

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please ! I wish to draw the attention of the hon. Members to the presence in the Speaker's Gallery of the His Excellency General Zia-Ul-Haq, President of the Islamic Republic of Pakistan, who is visiting the Parliamentary complex.

විසර්ජන පනත් කෙටුම්පත, 1986

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1986

APPROPRIATION BILL, 1986

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Hon. Deputy Minister, You may continue now.

වී. එල්. විජේමාන නමනා
(திரு. வீ. எல். விஜேமாணன்)
(Mr. V. L. Wijemanne)

Mr. Chairman, as I indicated earlier, the situation can be disastrous if prices do not improve during the year 1986, as the Corporation would be compelled to set aside funds not only to meet the working requirements of the Corporations but also to service the debts that have arisen with the inflow of funds from the lending institutions for development activities in 1985.

With the implementation of the development programme known as MTIP which results in an investment of a sum of over Rs. 2 billion in 272 State plantations, action has already been taken by the new Chairman to fill the skill gaps and to improve the management techniques of the Corporation. With this in view all appointments as Visiting Agents have been examined very closely and new appointments have been made with those personnel capable of advising and guiding the young planters who are in charge of the plantations.

In addition to the above, the recruitment procedure for the planting cadre too has been strengthened to select competent people with leadership qualities as planter trainees. As a consequence of this programme 71 planter trainees were selected during 1985 to fill the vacancies that have arisen due to retirements and resignations. The investment programme of the MTIP too has come under the close scrutiny of the new Chairman who has visited 226 plantations during the short period since his assumption of duties, and the investment programme for these activities has been revised by him in consultation with the superintendents and visiting agents.

The timely intervention of the Chairman has resulted in the avoidance of over-investment on plantations and the limiting of investments to the requirements of the industry. This exercise will not only save millions of rupees for the Corporation but also improve the performance of estates in relation to the investments proposed during the next five years.

In the sphere of agriculture the Sri Lanka State Plantation Corporation will consolidated the diversification programmes undertaken in Matale area and confined the mixed crops mainly to coffee and

[වි. එල්. විජේමානි මහතා]

pepper. The planting of cocoa in rubber plantations in Matale will also be undertaken to improve the profitability of plantations in the Matale area. The SLSPC will also extend assistance to small-holders in both tea and rubber industries by extending the manufacturing facilities available within the State Plantations. Separate factories have already been set aside exclusively for the manufacture of bought leaf in areas where there is a concentration of small-holders. Similarly, action will be taken to collect latex from small-holders and transport the latex to processing centres within the plantations. The MTIP for the development of both small-holders of tea and rubber is under preparation and the SLSPC has extended its full co-operation for the preparation of this development programme which will include several project components from SLSPC. However, SLSPC will look up to the Ministry of Plantation Industries for transport facilities for the transport of bought latex as well as bought leaf from small-holders to the nearest State plantation factory.

The SLSPC also have shown a strong commitment towards the improvement of housing, health and welfare services on plantations. Its programme includes construction and improvement of housing, creches, dispensaries, maternity wards and supply of pipe-borne water to plantations. The MTIP provides approximately Rs. 270 million for these activities over a period of five years. The housing programme on State plantations has been extended to cover ten years and the MTIP five year programme will be carried forward by SLSPC with its own resources.

This programme needs the services of a multi-disciplinary team and realising the magnitude of the programme SLSPC has taken action to appoint 6 qualified doctors for the six Regional Boards. The support staff at regions will be further expanded by having Technical Officers and Legal Officers. At estate level para-medical staff will be strengthened by having qualified Estate Medical Assistants and midwives. Arrangements have already been made with the Ministry of Health to train 25 Estate Medical Assistants and 50 midwives. Whilst strengthening the institutional arrangements within the SLSPC for supervision of work, horizontal linkages at District level will be further developed by obtaining the services of Medical Officers of Health (M.O.H.) to serve the health infrastructure on plantations.

Traditionally the estate workers had been living in the plantations away from towns and villages. In order to ensure a regular supply of their basic requirements arrangements are being made by SLSPC to organize consumer co-operatives on all plantations. The workers will be shareholders and the societies will be managed

by committees appointed by the shareholders. Initially the Superintendent will be the Chairman of the Committee of Management. This will provide an opportunity for community participation in determining what they need, the quality and at what price, etc.

Mr Chairman, I ask your permission to table a statement relating to the production of tea and rubber for the period 1978 to 1985, and the vast improvement made in the payment of the workers.

සභාපතිතුමා
(ඡ්‍යේසවර්)
(The Chairman)

Yes, you may table it.

* සභාමේසය මත තබන ලද ලිපිවලි.

சமர்ப்பித்து வைக்கப்பட்ட ஆவணங்கள் :

Documents tabled :

Statement of Hectares

| | No. of Estates | Hectares |
|-----------|----------------|----------|
| 0SLSPC I | 34 | 13,248 |
| SLSPC II | 51 | 21,969 |
| SLSPC III | 38 | 23,708 |
| SLSPC IV | 50 | 26,655 |
| SLSPC V | 55 | 35,221 |
| SLSPC VI | 44 | 24,032 |
| Total | 272 | 144,833 |

Number on the Pay Roll

| | |
|-------------------------|-------|
| Office Executives | 145 |
| Planting Executives | 547 |
| Office - Sub Staff | 548 |
| Plantations - Sub Staff | 9,781 |

Workers on Plantations

| | | |
|------------------|---------|---------|
| Resident | 138,495 | |
| Non-Resident | 50,588 | |
| Casual Labourers | 13,406 | 211,570 |
| Total | | 222,600 |

Hectares on Crop Basis (Hectares)

| | |
|-------------------|---------|
| Tea | 59,265 |
| Rubber | 37,677 |
| Others | 14,491 |
| Cultivated Land | 111,433 |
| Uncultivated Land | 33,400 |
| Total | 144,833 |

Capital Expenditure (In Millions)

| Activity | 1982 Rs. | 1983 Rs. | 1984 Rs. |
|----------------------|----------------|---------------|----------------|
| Field Development | 119.798 | 5.813 | 307.491 |
| Buildings | 69.063 | 44.463 | 80.641 |
| Machinery | 11.956 | 9.961 | 58.531 |
| Furniture & Fittings | 0.870 | 2.174 | 4.377 |
| Equipment | 2.383 | 5.898 | 11.615 |
| Vehicles | 5.030 | 12.500 | 43.366 |
| Total : | 209.100 | 80.809 | 506.021 |

SRI LANKA STATE PLANTATIONS CORPORATION

PRODUCTION - TEA:

| Year | National Production | S.P.C. | % of S.P.C. |
|------------------|------------------------|--------|----------------|
| 1978 to end Dec. | 198.981 | 70.569 | 35.46 |
| 1979 to end Dec. | 206.417 | 80.778 | 39.13 |
| 1980 to end Dec. | 191.375 | 77.946 | 40.72 |
| 1981 to end Dec. | 210.148 | 80.414 | 38.26 |
| 1982 to end Dec. | 187.816 | 69.965 | 37.25 |
| 1983 to end Dec. | 179.287 | 64.668 | 36.06 |
| 1984 to end Dec. | 208.058 | 72.676 | 34.93 |
| 1985 to end Aug. | 146.131 | 49.541 | 33.90 |

WAGES :

| | Males Rs. cts. | Females Rs. cts. | Child Rs. cts. |
|------------------|-------------------|---------------------|-------------------|
| TEA : | | | |
| As at 30.09.1977 | 7.42 | 5.86 | 5.41 |
| As at 30.09.1985 | 24.17 | 24.17 | 20.49 |
| RUBBER : | | | |
| As at 30.09.1977 | 8.80 | 7.38 | 6.92 |
| As at 30.09.1985 | 24.32 | 24.32 | 20.64 |

PRODUCTION - RUBBER - SPC.

| | |
|-------|--------------------------|
| 71982 | 23.4 m. kg. |
| 1983 | 22.7 m. kg. |
| 1984 | 25.2 m. kg. |
| 1985 | 17.2 m. kg. (to October) |

"187 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 5,02,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රයෝගී විෂය ලදී. සභාසමීචන විය.

187 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් තැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"තலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 5,02,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவீணயின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 502,000 for Head 187, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 187, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය වැඩි දියුණු කිරීම හා ඒවාට ආධාර සැලසීම - මුලධන වියදම, රු. 50,00,000

நிகழ்ச்சித் திட்டம் 2- ஜனதா தோட்ட அபிவிருத்திச் சபை, அரசு பெருந்தோட்டங்கள் கூட்டுத்தாபனம் ஆகியவற்றிற்கு உதவியும் அபிவிருத்தியும் - ஆக்கப் பொருட் செலவு, ரூபா 50,00,000

Programme 2.- Development of, and Assistant to, State plantations Corporation and Janatha Estates Development Board - Capital Expenditure, Rs. 5,000,000.

"187 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 50,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රයෝගී විෂය ලදී. සභාසමීචන විය.

187 වන ශීර්ෂයෙහි 2 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් තැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 50,00,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக் கொள்ளப்பட்டது.

தலைப்பு 187, நிகழ்ச்சித் திட்டம் 2, ஆக்கப்பொருட் செலவு அட்டவீணயின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 5,000,000, for Head 187, Programme 2, Capital Expenditure, be inserted in the Schedule", put and agreed to.

Head 187, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

සභාපතිතුමා

(தலைவர்)
(The Chairman)

Will all hon. Members please join me for tea in the Dining Room.

The Sitting is suspended till 1.00 P.M.

රැස්වීම ඊට අනුකූලව නවකාලීනව අනතිවුවන ලදී. අ. හ. 1 ට තීරණය කරනාසකතුමාගේ [නෝමන් වෛද්‍යරත්න මහතා] සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி, அமர்வு பி.ப. 1 மணி வரை இடைநிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 1 p.m. and then resumed. MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] in the Chair.

147 වන ශීර්ෂය. - නැවැල් හා වීදුලි සංදේශ අමාත්‍යවරයා 1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - පුනරාවර්තන වියදම, රු. 17,69,000

தலைப்பு 147.- அஞ்சல் தொலைத் தொடர்பு அமைச்சர்

நிகழ்ச்சித் திட்டம் 1.- பொது நிருவாகமும் பதவியினர் சேவைகளும் - மீண்டுவருஞ் செலவு, ரூபா 17,69,000

HEAD 147 - MINISTER OF POSTS AND TELECOMMUNICATIONS

Programme 1 - General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 1,769,000.

රිචඩ් පතිරණ මහතා (අත්මිමන)

(திரு. ரிச்சட் பத்திரன் - அக்மீமன்)
(Mr. Richard Pathirana - Akmeemana)

ගරු සභාපතිතුමාණි, නැවැල් හා වීදුලි සංදේශ අමාත්‍යාංශයේ වැඩ ඉදිරිපත් කරනු ලබන 10 ක මුදලක් කතා ගල යුතු යයි සම්ප්‍රදානානුකූලව මම යෝජනා කරනවා. මේ අවස්ථාවේදී ගරු නැවැල් හා වීදුලි සංදේශ අමතිතුමාගේ අවධානයට යොමු කළ යුතු ප්‍රධාන කරුණ නම් මේ අයවැය යෝජනාවලින් නැවැල් ගාස්තු වැඩිවීම නිසා ජනතාවට සිදු වී තිබෙන අසාධාරණයයි විශේෂයෙන් ගරු මුදල් අමතිතුමාගේ අයවැය යෝජනාවලින්

[පිටි පිටි පිටි පිටි]

මුද්දර ගාස්තු, තැපැල් පත්වල ගාස්තු, විදුලි පණිවුඩ ගාස්තු, දුරකථන ගාස්තු ආදී තැපැල් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගාස්තු වැඩි කරනු ලැබුවා. මේ වැඩි කිරීම ගරු ඇමතිතුමාගේද අනුමැතිය ඇතිව කරන ලද්දක් බව එතුමා සඳහන් කළා. ඇත්ත වශයෙන්ම මේ ගාස්තු වැඩි කිරීම නිසා සාමාන්‍ය ජනතාව පිට විශාල බරක් පැවැත්තා. ඒ නිසා මේ ගාස්තු වැඩි කිරීම පිළිබඳව අපට එකඟ වෙන්න පුළුවන්කමක් තැනූ. අයවැය දෙවන වර කියවීමේ අවස්ථාවේදීත් අපි මේ ගැන සඳහන් කළා. නමුත් මේ ගැන අපි ගරු තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමාට මොකුත් දෙසක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කලින් සියලුම අංශවලින් මහජනතාවට දුන් සහන මේ ආකාරයෙන් කපා හැරීම රජය දුන් ප්‍රතිපත්තියක් හැටියට කරගෙන යන නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ මේ කළ වැඩිවීම් සියල්ලක් එවැනි පියවරක් හැටියටයි අපි කල්පනා කරන්නේ. මහජනතාවට ලැබුණු නොයෙකුත් සහනාධාර මේ රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රමයෙන් නැති කර තිබෙනවා. තැපැල් ගාස්තුවලින් යම්කිසි පියවරක් රජය මගින් කළා නම් ඒක කපා ගන්න මේ වැඩි කිරීම් කළ බවයි අපට ඒ යෝජනාවලදී පෙනුණේ. අපි මේ ක්‍රමයට එකඟ වෙන්නේ නැහැ. මන්ද ? සාමාන්‍ය ජනතාවට එයින් විශාල හානියක් සිදු වෙනවා.

ඒ වාගේම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පැවති ප්‍රමාදය සමහරවිට තවමත් ඒ ආකාරයෙන්ම පැවතීම පිළිබඳව මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නට කැමතියි. උද්‍යෝගියන් හැටියට ගන්නොත් ගාල්ල නගරයේ සිට කොළඹට සතියේ දවසක උදය වරුවේ දුරකථන ඇමතුමක් ගන්න අවශ්‍යතාවක් ඇති වූණේත් ඒ සඳහා සමහර විට විනාඩි 25 ක් 30 ක් පමණ කාලයක් බලාගෙන ඉන්න සිදු වන බව සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දුරකථන පණිවුඩ මාර්ග දියුණු කර තිබුණත්, කෙළින්ම ඇමතීමේ ක්‍රමය ගාල්ලට සම්බන්ධ කර තිබුණත්, බොහෝ පළාත්වල මේ ක්‍රමය යටතේ දියුණු කිරීම් කර තිබුණත් සතියේ දවසට උදය වරුවේ දුරකථන පණිවුඩයක් ගන්න ගියාම විශාල ප්‍රමාදයක් තිබෙනවා. එම නිසා කරුණාකර මේ ගැන සලසා බලා මේ ප්‍රමාදය නැති කරන්න කටයුතු කරන හැටියට ඉල්ලා සිටින්න කැමතියි. කෙළින්ම අංක කරකවා දුරකථන ඇමතුම් ලබා ගැනීමේ ක්‍රමය ආරම්භ කරන්නට කලින් සාමාන්‍යයෙන් පැයක විතර කාලයක ප්‍රමාදයක් තිබුණා. නමුත් දැන් කෙළින්ම අංක කරකවා දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් ලැබුණාට පසුවත් සතියේ දවසට දුරකථන ඇමතුමක් ලබා ගන්න පැය බාගයක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ ක්‍රමය යටතේ ඇති වන ඒ ප්‍රමාදය නැති කරන්නට කටයුතු කරන හැටියට මම ඉල්ලා සිටින්න කැමතියි.

ඒවාගේම මේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පොද්ගලික අංශයට පවරන්න රජයේ යම්කිසි ගැහිමක් තිබෙනවාද කියා මම ඔබතුමාගෙන් අගන්න කැමතියි. ඒ මොකද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පොද්ගලික අංශයට පවරන්න යනවා කියා ජනතාව අතරත්, එහි සේවකයන් අතරත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට නොයෙක් අංශ පොද්ගලික අංශයට පවරනවා. දැන් උද්‍යෝගියන් හැටියට වෙළඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සාකච්ඡා වන අවස්ථාවේ අපි ගරු වෙළඳ ඇමතිතුමාගෙන් ඇහුවා. රක්ෂණ සංස්ථාව පොද්ගලික අංශයට පවරනවාද කියා. ඒ අවස්ථාවේ "නැහැ" කියා, තරගයක් ඇති කරන්න පොද්ගලික අංශයේ සමාගම් ඇති කරනවා කියා පසුව එතුමාගේ පිළිතුරු කථාවේදී කිව්වා. ඒ තරගයක් එහික රක්ෂණ සංස්ථාවත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් - සංස්ථා දෙකම - අභිවාර්යයෙන්ම මරණයට පත්වෙයි. ඒ වාගේ දැන් තරගයක් ඇති කරන්න හරි විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කටයුතු පොද්ගලික අංශයට පවරනවා නම් ඒ ගැන අපේ විරෝධතාවය මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරනවා.

මන්ද, මෙවැනි අංශ පොද්ගලික අංශයට පැවරුවාම පොද්ගලික ආයෝජකයන් පැමිණීමේවාසේ ආයෝජනය කර විශාල ලාභ උපදවා පිටරට ගෙන යනවා. ඒ අංශයේ කටයුතු කරන සේවකයින්ට විශාල ප්‍රශ්න ඇති වෙනවා. එමනිසා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කටයුතු පොද්ගලික අංශයට පවරන්නට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට අදහස් කර තිබෙනවා නම් අපි තරයේ විරුද්ධ වෙතවා. මේ අවස්ථාවේදී කරුණාකර එවැනි ක්‍රියාමාර්ගයක් නොගන්නා හැටියට අපි ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට මුහුණ පාන්න සිදු වී තිබෙන ප්‍රශ්න කිහිපයක් ඊළඟට මම ඉදිරිපත් කරන්න කැමතියි. මේ සමහර උප තැපැල් ස්ථානාධිපතිවරුන් පාන්දර සිට සවය හය වනතුරු රාජකාරි කටයුතුවල යෙදෙන්න ඔහු. උදේ මේල් බැගය ගෙන ආවාම එය ගන්න ඔහු. ඒවා තෝරන්න කටයුතු කරන්න ඔහු. සවස් කාලයේත් ඒ මේල් බැගය දෙන තාක් ඒ ස්ථානයේ රැඳී සිටින්න ඔහු. දිනපේ දීර්ඝ කාලයක් සේවයේ යෙදෙන්න සිදු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඒ අයට වැටුප් වැඩි කිරීමක් කර යම්කිසි සහනයක් ලබාදිය යුතුව තිබෙනවා. මට දැනගන්නට ලැබී තිබෙන විධියට තවම උප තැපැල් කාර්යාලයකට බද්ද වශයෙන් ගෙවන්නේ රුපියල් විසිපහයි. සමහර පළාත්වලට මේ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එමනිසා මේ උප තැපැල් කාර්යාලවල තැපැල් ස්ථානාධිපතිවරුන්ට පහසුකම් සලසා දෙන හැටියට මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමතියි. ඒ අයට වැටුප් වැඩි කරන්නත්, ඒ වාගේම ඒ උප තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැගිලිවල බදු කුලිය වැඩි කරන්නටත් කටයුතු කරන හැටියටයි මා ඉල්ලා සිටින්නේ.

ඊළඟට ප්‍රාදේශීය මට්ටමේ කරුණු කිහිපයක්, ගාල්ලේ තැපැල් කාර්යාලය ගැන මම ගරු ඇමතිතුමාගේ අවධානය සඳහා යොමු කරන්න කැමතියි. තව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල දැනට තිම වෙමින් පවතිනවා. දැනට පවතින ස්ථානයෙන් මෙම තැපැල් කාර්යාලය තව ගොඩනැගිල්ලට ඉතා ඉක්මණින් ගෙන යන හැටියට මම ඉල්ලීමක් කරන්න කැමතියි. මන්ද දැනට තැපැල් කාර්යාලය පවතින ගොඩනැගිල්ල පරණ ගොඩනැගිල්ලක්. එහි පහසුකම් නැහැ. එමනිසා මේ අලුත් ගොඩනැගිල්ලට තැපැල් කාර්යාලය ගෙන යාම ඉතා ඉක්මණින් කරන හැටියට මම නැවතත් ඉල්ලා සිටින්න කැමතියි.

මගේ අක්මම ආසනයේ වාඩිවල උප තැපැල් කාර්යාලය ඉහල ශ්‍රේණියට ගන්න කියා පසුගිය වර අයවැය විවාදයේදීත් මම ඉල්ලීමක් කළා. ඒ අනුව ඔබතුමාගේ අනුමැතිය ඇතිව ඒ තැපැල් කාර්යාලය දැන් උසස් මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ප්‍රාදේශීය තැපැල් කාර්යාලයක් බවට එය පත් කර තිබෙනවා. ඒ කටයුත්ත කෙරුණාට අලුත් ගොඩනැගිල්ලකට එය ගෙන ගිහිත් නැහැ. ඒ තැපැල් කාර්යාලය ගෙන යාම සඳහා සරසල පැවති ගොඩනැගිල්ලක් අපි ලබාගෙන තිබෙනවා. ඒ කටයුත්තත් ඉතා ඉක්මණින් නිමාවට පත් කරන හැටියට - මේ දෙසැම්බර් මාසය ඇතුළත මේ වාඩිවල තැපැල් කාර්යාලය අලුත් ගොඩනැගිල්ලට ගෙන ගොස් එහි පහසුකම් වැඩි කරන හැටියට - මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

ඒ වාගේම අපගේ ආසනයේ බොහොම දුෂ්කර උප තැපැල් කාර්යාල දෙකකට පසුගිය අවුරුද්දේ ගුවන්විදුලි සංදේශ දුරකථන පණිවුඩ මාර්ග ලබාදීම ගැන මම සතුතිවන්න වෙන්න ඔහු. අක්මම ආසනයේ තිබෙන සිටිරස් හැදිය උප තැපැල් කාර්යාලයට දුරකථන පහසුකම් ලබා ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මම ඔබතුමාගේ උපදේශක කාරක සභාවේදී සඳහන් කළා. සිටිරස් හැදිය උප තැපැල් කාර්යාලයට දුරකථන පහසුකම් ලබා දෙන හැටියට මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. නමුත් නාත්සේගේ අමාත්‍යාංශය මගින් ලබන අවුරුද්දේ අපතින් තැපැල් කාර්යාල රාශියක් ඇති කරන්න යනවාය කියල මට දැන ගැනීමට ලැබුණා. මගේ ආසනයේ හල්ගස්මුල්ල සහ බටුවන්තුවාට කියන ප්‍රදේශ දෙකට උප තැපැල් කාර්යාල දෙකක් ඉතාම අවශ්‍යව තිබෙනවා. ඒ ප්‍රදේශවල ජනතාවට තැපැල් පහසුකම් ලබා ගැනීම සඳහා සැලසෙන දුර ගමන් කිරීමට සිදු වී තිබෙනවා. එම නිසා බටුවන්තුවාට සහ හල්ගස්මුල්ල කියන ප්‍රදේශ දෙකට උප තැපැල් කාර්යාල දෙකක් ලබා දෙන හැටියට මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගාල්ල තැපැල් අධිකාරීවරයා ගැනත් යමක් සඳහන් කළ යුතුයි. බොහොම දක්ෂ මහත්මයෙක් ඒ මහත්මයා. යම්කිසි ප්‍රශ්නයක් ඒ මහත්මයාට ඉදිරිපත් කළ විට ඉතාම ඉක්මණින් ඒ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන කෙනෙක්. ඒ වාගේම තැපැල්පති හපුදෙණිය මහත්මයා බොහොම දක්ෂ මහත්මයෙක්. ඒ මහත්මයාට වෙනත් අමාත්‍යාංශයකට මාරු කර තිබෙනවා. දැන් අපතින් පත් වී සිටින තැපැල්පති බණ්ඩාර මහත්මයාත් බොහොම දක්ෂ මහත්මයෙක්. ඇත්තවශයෙන්ම යම්කිසි කෙනෙක් ගිහිත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විට බොහොම ඉක්මණින් ඒ ප්‍රශ්නය නිරාකරණය කර දෙන්න උත්සාහ කරන කෙනෙක් හැටියට ඒ මහත්මයාට හදුන්වන්න පුළුවන්.

මම මීට වඩා දීර්ඝ ලෙස කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ආසනය සම්බන්ධයෙන් මා කළ ඉල්ලීම් ගැන ඔබතුමාගේ අනුග්‍රහය ආදේශිතව ඇතුළත් බලාපොරොත්තු වෙමින්, මෙවර අයවැය යෝජනාවලින්

වැඩ කරන ලද තැපැල් ගාස්තු නිසා මහජනයා පිට පැවැති බර අඩු කිරීමට කටයුතු කරන ගැටියට ඉල්ලා සිටීමත්, මගේ වචන කිහිපය අවසන් කරන්න කැමතියි.

අතිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

Mr. Chairman, I want to reiterate what the hon. Member for Akmeemana stated today about the increase in postage, cost of telephone calls and so on. I think the Hon. Minister is gradually building up an intolerable burden on the shoulders of the masses. I think the Hon. Minister will realize that the service has not improved to warrant that. I do not blame the Hon. Minister because these are service Ministries which have been deprived of funds. I think we should commiserate with the Hon. Minister. The open economy and the devaluation of the rupee have created havoc in the Telecommunications Department. That is because the inputs have gone up. Almost all of them have to be procured from abroad. Today, with the Pound Sterling at nearly Rs. 40 and the Dollar at nearly Rs. 28 to Rs. 29, you are paying the price for the mistakes of others.

As I told the Hon. Minister of Transport, the Hon. Minister of Posts and Telecommunications must now tell the Government that it is useless having an open economy and a Free Trade Zone if the telephone system is not working. When you come to the airport itself you know that the telephone system is not working, and the people want to leave Sri Lanka from the airport! If you have been to the United States you would have seen that very efficient services are rendered there. It is not only that the telephone equipment is really good - there is a great difference between Sri Lanka and America - but the service is also good. If you dial the operators there, you will find that they are very helpful. But you dial the operator here you get abused. That is the difference. So you have to inculcate something into our personnel but you cannot do that with the miserable pay they are given. The people who come to fix up our telephones cannot make ends meet.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(ති.රු. ධර්මසේන, ඒ. ඩී. නිසානායක)
(Mr. W. P. B. Dissanayake)

Is that the reason why they use bad language ?

අ. හ. 1.15

අතිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

This is a tradition of bureaucracy in Sri Lanka. This has been the position for some time. The people in Government Service feel that they owe nothing to the others. This is a very bad thing. They do not feel that they are the servants of the people or

is right. After all, you are also selling a service. The customer must be treated well but here the tradition is that the customer is wrong and you are right. All this is part and parcel of one whole thing. If you improve their conditions of salary, they will also be subject to a greater feeling. The Hon. Minister will understand the point I am trying to get at.

There is another matter I want to refer to. I believe you require nearly Rs. 2,500 million for the improvement of the services. When you are improving the services can you go for the best equipment? Now we are coming into an era when telephonic equipment is improving daily. So if you can get the latest techniques of laying lines with glass wiring and so on - which they are now employing in the metropolitan countries - it will be good. Do not go in for the second-hand equipment because you will be in serious trouble again. As far as possible go in for the superior equipment.

I want to refer next to the telephone directory. Firstly I want to say that the man who compiled the telephone directory does not know Sri Lanka and, secondly, that he does not know his English properly. Just try and trace any corporation in the directory! I have got here the name of the People's Bank which is at page 210. To get at the name of the People's Bank you need a magnifying glass but the name of Penpals Limited on the same page is in dark letters.

මන්මිට්ටයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

They have paid more.

අතිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I know, but what I am trying to say is that the Ministries should appear separately. To look for a Ministry you have to spend about half an hour. You must also have the departments in that Ministry, otherwise you cannot trace them. Something is radically wrong with this telephone directory. Please put it right, Hon. Minister. Thank you.

සරත් මුත්තේට්ටෙගම මහතා
(ති.රු. சரத் முத்தேட்டுவெகம்)
(Mr. Sarath Muttetuwegama)

ගරු සභාපතිතුමනි, ප්‍රධාන ප්‍රතිපත්තිමය කාරණාවලට බහින්න ඉස්කෝලා මගේ ඡන්ද කොට්ඨාසයට සම්බන්ධ කරුණු දෙක-තුනක් ඇමතිතුමාගේ අවධානයට - මීට කලින් අනෙක වාරයක් මතුකර තිබෙන අතර - නැවතත් යොමු කරවන්න මම බලාපොරොත්තු වෙමිනි. මම මේ දැරේ මේ පාර්ලිමේන්තුවට ආ දවසේ ඉදලා දැම වර්ෂයක් පාසාම අයවැය කාරක සභා අවස්ථාවේදී කියා තිබෙනවා, මගේ ඡන්ද කොට්ඨාසයේ සිදු වී තිබෙන ඒ ඉතාම අසාධාරණය ගැන.

වේලැල්කරු කියන ගමේ තිබුණි. උප තැපැල් කාර්යාලයක්. එහි සේවය කළ උප තැපැල් ස්ථානවලට 1977 මහා මැතිවරණයේ මට වැඩි කළ යුතු පාසය නිසා එවකට හිටපු නියෝජ්‍ය ඇමතිතුමාගේ වුවමනාවට

[සරත් මුත්තේවට්ටෙගම මහතා]

ඇස එතැනින් අයිති කරන්න ඕනෑ වුණු නිසා, මහදනමුත්තටත් ආදර්ශයක් ගන්න පුළුවන් වැඩක් කලා. උප තැපැල් කාර්යාලය වැඩුවා. එය අද වන තුරුත් වහසු ගමන්මයි. මෙය නිවුණේ අපේ ජන්ද කොට්ඨාශයේ, ආණ්ඩුවේ කාර්යාල සංකීර්ණයක් තිබෙන ගමක. මේ මෑතකදී ගරු අගමැතිතුමාත් එතැනට ගියා, ගම් උදව පිළිබඳ උත්සවයකට. ඒ නිසා ගරු ඇමතිතුමානි, ඉස්සෙල්ලාම ඒ වෙරළකදුර කියන ගමට තැපැල් කාර්යාලයක් දෙන්න. ඊට පස්සේ ඉල්ලුම්පත්තු කැඳවා, සුදුසු කෙනකු තෝරා ගන්න. තමුත් මම අභියෝග කරනවා, ඒ සඳහා එවකට හිටි උප තැපැල් ස්ථානාධිපතිනිය තරම් සුදුසු වෙන කිසිම කෙනෙක් නැහැ කියා. ඇය කිසිම වරදක් කර නැහැ. ඇයට විරුද්ධව අහිතකර වාර්තාවකුත් නැහැ. ඇය බොහොම හොඳට වැඩ කර තිබෙනවා. ඒ නිසා කාගේවත් පළිගැනීමකට මුළු ගමම හොදුරු කරගන්න එපාය කියා මම ඉල්ලා සිටිනවා. දන් මද පළිගන්නා ? ඒ මනුෂ්‍යයාට අවුරුදු 8 ක්ම රක්ෂාව නැහැ. ඒ නිසා දන්වත් ආපසු ඇයට රක්ෂාව දෙන්න. [බාටා කීරීමක්] මේක හිතාවෙන වැඩක් නොවෙයි. මම දන්නේ නැහැ, කාටවත් මේක විහිච්ටක් වගේ පෙනෙනවාද කියා. ඒ මනුෂ්‍යයාටත් අයිතියක් තිබෙනවා, දේශපාලන වැඩ කටයුතු කරන්න. ඒ අයිතිය පාවිච්චි කොට වැඩ කලාම, ඔන්න වෙලා තිබෙන දේ!

අනෙකත්, ගිය අවුරුද්දේත් මතු කල ප්‍රශ්නයක්. මගේ ජන්ද කොට්ඨාශය පිහිටුවා තිබෙන්නේ රබර් වගා කරන ප්‍රදේශයකයි. එහි ප්‍රධාන හතර දෙකේ - කලවාන සහ අයගමන් - තැපැල් කාර්යාලවලට දුරකථන දෙකක් තිබෙනවා. තමුත් ඒ දුරකථන අවුරුද්දේ 365 දවසක් 350 දවසක්ම ක්‍රියා විරහිතයි. ඒ දෙපොළේම ඉස්පිරිතලා තිබෙනවා. මේ තත්ත්වය නිසා දුරකථන පණිවුඩයක් දෙන්න පුළුවන්කමක් නැහැ. බොහෝ අවස්ථාවල 'ඇමබ්ලූයස්' කැඩ්ලා. ගරු ඇමතිතුමාත් ග්‍රාමීය පසුබිමක් තිබෙන කෙනෙක්. ඒ නිසා අපේ ගම්බඳ පළාතට අනුකම්පා කොට ඒ තැපැල් කාර්යාල දෙකට 'රේඩියෝ ටෙලිෆෝන්' ලබා දෙන හැටියට මම ඉල්ලා සිටිනවා. මම දන්නවා, දන් 'රේඩියෝ ටෙලිෆෝන්' අතිරික්තයක් තිබෙන බව, යම්-යම් තැන්වලින් ගලවා තිබෙන නිසා. ඒ නිසා ඒවායින් දෙකක් මගේ ජන්ද කොට්ඨාශයේ ඒ තැපැල් කාර්යාල දෙකට ලබා දෙන හැටියට මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඊලඟට පොදුවේ තැපැල් අමාත්‍යාංශය ගැන කාරණා කීපයක් සඳහන් කරන්න කැමැතියි. මේ අමාත්‍යාංශය ගොඩනැගීලි සඳහා දෙන කුළිය ගැනත් ටිකක් කල්පනා කර බලන්න. මේක පුදුම තත්ත්වයක්. මේ තත්ත්වය තිබෙන්නේ මේ අමාත්‍යාංශයේ විතරක් නොවෙයි. මේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ගණනාවක්ම මේ විධියට ගොඩනැගීලි කුළි ගෙවනවා. ගෙවන්නේත්, පුදුම කුළියක්. ඒයේ, පොරේද මට දැන ගන්න ලැබුණා, 'හොටෙල් ස්කුල්' කියන ආයතනයට ගොඩනැගීලි කුළි වශයෙන් මාසයකට රු. 98,000ක් දෙනවාය කියා. එය මේ අමාත්‍යාංශයට අයිති එකක් නොවෙයි. තමුත් මේ අමාත්‍යාංශයේ තත්ත්වයන් ඊට දෙවැනි නැහැ.

ගණකාධිකාරි වැය අංශය සඳහා 'ටයිම්ස්' ගොඩනැගීලිලට මාසයකට රු. 81,875ක කුළියක් ගෙවනවා. විදේශ පාර්සල් ගණන අංශය සඳහා 'ඔස්ට්‍රේලියා බිල්ඩින්' එකට මාසයකට රු. 46,000ක් ගෙවනවා. මුදල් ඇණවුම් කාර්යාලයට - පිටකොටුවේ - මාසයකට රු. 1,98,000ක් ගෙවනවා. විදේශ පාර්සල් අංශය - අලුත්කඩේ - සඳහා මාසයකට රු. 1,06,250ක් ගෙවනවා. මම ඉදිරිපත් කළේ කීපයයි. මේ අමාත්‍යාංශයේත් ඒ විධියට කුළි ගෙවන තවත් තැන් තිබෙනවා. බැංකුවලින් පොලියට ණය අරගෙන ගොඩනැගීලි හැදවත් මීට වඩා අමාත්‍යාංශයට ලාභයි, ගෙවන ගොඩනැගීලි කුළි දිනා බැලුවාම.

අනෙක මේ කුළි - මම කියන්නේ නැහැ කවුද කියාවත්. මේක අද-ඒයේ ඉඳලා වන දෙයක් කියාවත්.- ප්‍රතිශෝධනය වෙලා තිබෙනවා. ඒ ඒ ගොඩනැගීලි අයිතිකාරියාගේ හැටි-හැටියට. අයිතිකාරියා කවුද කියා බලා ඒ විධියට තමයි, කුළි ප්‍රතියෝධන ඇති වී තිබෙන්නේ. එම නිසා ඒක බොහොම තරක තත්ත්වයක්. පිටකොටුවේ ගොඩනැගීලිලක් සඳහා මාසයකට රුපියල් දෙලක්ෂයක් කුළි ගෙවනවා නම් ප්‍රමුඛතාවය පිළිබඳව ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුවට අයිති ඉඩම් තිබෙනවා නම්, ගොඩනැගීලිලක් හඳුන්ව යන වියදම බැලුවාම, මුදල් පොලියට අරගෙන, ඒ මුදල ගොඩනැගීලිල දැදීම සඳහා ආයෝජනය කළත්, පොලිය ලක්ෂ දෙකක් වෙන්නේ නැහැ. ඒ කරුණ ගැන සොයාබලා කටයුතු කරන එක හොඳ බව මම ඔහක් කරනවා.

තමුත්තාත්සේලා හැම එකක්ම පොද්ගලික අංශයට බාර දෙන්නට යාමේ ප්‍රවනතාවය නිසා ඒජන්සි තැපැල් කන්තෝරු ක්‍රමය පටන් ගන්නා. මම දන්න හැටියට ඒජන්සි තැපැල් කන්තෝරු ගණනාවක් කොළඹ තිබෙනවා. තමුත්තාත්සේලා ඉස්සෙල්ලා කිව්වා, මේවා ඒජන්සි තැපැල් කාර්යාල වුනාට තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියා කරනවා කියා. තමුත් දන් තත්ත්වය ඊට වඩා වෙනස්. ඒජන්සි තැපැල් කන්තෝරු දන් 'ඇඩ්වර්ටයින්මන්ට්ස්' වෙලා. නොයෙකුත් ආයතනවල ප්‍රතිරූපය ගොඩනැගීමට ඒජන්සි තැපැල් කන්තෝරුවක් පවත්වාගෙන යාම ප්‍රයෝජනවත් වී තිබෙනවා.

අද කුරුදුවත්තේ ඒජන්සි තැපැල් කන්තෝරුවක් තිබෙනවා. සලාකා ආයතනය මගින් පවත්වාගෙන යන. ඒක ලොකු වාණිජ ආයතනයක්. පිටකොටුවේ තිබෙනවා තවත් 'සලාකා' ඒජන්සි තැපැල් කාර්යාලයක්. 'ඉන්ටික්' කියා එකක් තිබෙනවා. 'ඩබ්ලිවී. ජේ. ආර්.' කියා තවත් එකක් තිබෙනවා. ජේම් කෝපරේෂන් එකෙන් එකක් තිබෙනවා. බොරැල්ලේ තිබෙනවා. 'රේඩියෝ ඉලෙක්ට්‍රොනික්ස්' කියන සමාගමකින් පවත්වාගෙන යන එකක්. 'සුභිල්' කියා තව එකක් තිබෙනවා. ගුත්චිපාස්වල තිබෙනවා මොකක්ද මෝටර්ස් කියා ආයතනයක්. තව හේට්චිනාර්ණ කියා එකක් තිබෙනවා. 'කොකෝනියන්' ඒ වගේ තමක් තිබෙන තව එකක් තිබෙනවා. කොල්ලපිටියේ තිබෙනවා 'හිජේම්' කියා එකක්. 'අයි.ඩී.පී.බී.' කියා තව එකක් තිබෙනවා. තැවිලොක්ටවුන් එකේ තිබෙනවා 'කලමුඩු ක්‍රෙඩිට් මෙට්‍රික්ස්' කියා එකක්. කොටගේතේ තිබෙනවා 'කැපිටෝල් හන්සාර්' කියල එකක්. කොළඹ උපාචය ලඟ තිබෙනවා 'දර්වන්ත' කියා එකක්. මේව ඔක්කොම තමන්ගේ පොද්ගලික නමින් කරගෙන යනවා. ඒවා දෙපාර්තමේන්තුවේ ඒවා හැටියට නොවෙයි, පවත්වා ගෙන යන්නේ.

තමුත්තාත්සේලා මුද්දරවලට 5%ක කොමිස් එකක් දෙනවා. දන් සමහර ආයතන කරන්නේ, 1%ක විතර කොමිස් එකක් ඒ අය නියාගෙන ලොකු තැපැල් කටයුතු තිබෙන ආයතනවලට ඉතිරි 4%ක කොමිස්එක දෙනවා. ඒක තමුත්තාත්සේ දන්නවාද? මේ ඒජන්සි තැපැල් කාර්යාලවලට දෙන 5% කොමිස් මුදලෙන් ලොකු ආයතනයක් තිබිත්තු කරනවාට වඩා ලෙහෙසියි. 1%ක කොමිස් එකක් නියාගෙන ලොකු තැපැල් කටයුතු තිබෙන ආයතනවලට 3%ක්, තුන්තම 4%ක් කොමිස් එකක් දෙන එක. ඒක ලොකු ලාභයක්. සහ පහහක, හැටක මුද්දරයකට සහ හතරක විතර ලොකු ලාභයක් තිබෙනව නම්, ලොකු තැපැල් කටයුතු තිබෙන ආයතනයකට ඒක ලොකු ලාභයක්.

ඩී. බී. විජේතුංග මහතා
(ශ්‍රී ලං. ග. ටී. බී. ඩබ්ලිවු. ජේ. ආර්.)
(Mr. D. B. Wijetunga)

කවුද ඒවා ගන්නේ? ලොකු තැපැල් කටයුතු තිබෙන ආයතන එගොම ගනිච්ද?

සරත් මුත්තේවට්ටෙගම මහතා
(ශ්‍රී ලං. ආර්. මුත්තේවට්ටෙගම)
(Mr. Sarath Muttetuwegama)
ඇයි ඒ ගොල්ලන්ට ලාභයක්.

ඩී. බී. විජේතුංග මහතා
(ශ්‍රී ලං. ග. ටී. බී. ඩබ්ලිවු. ජේ. ආර්.)
(Mr. D. B. Wijetunga)

ඇයි ලඟ තිබෙන තැපැල් කන්තෝරුවකින් ඊට වඩා ලාබෙට ගන්න පුළුවන් නේ.

සරත් මුත්තේවට්ටෙගම මහතා
(ශ්‍රී ලං. ආර්. මුත්තේවට්ටෙගම)
(Mr. Sarath Muttetuwegama)
කෙනොමද ඊට වඩා ලාබෙට ගන්නේ?

ඩී. බී. විජේතුංග මහතා
(ශ්‍රී ලං. ග. ටී. බී. ඩබ්ලිවු. ජේ. ආර්.)
(Mr. D. B. Wijetunga)

ඇයි ඉතින් මහ තැපැල් කන්තෝරුවෙන් ගන්න පුළුවන් නේ.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
ඊට වඩා ලාභයට ?

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
මි. 4%ක් නැතැ.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
4%ක ලාභයක් තිබෙනවා.

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
නැහැ. ඒ ලාභය තිබෙන්නේ අතිරේකව, මුද්දර ගාස්තුවට උඩින් තිබෙන්නේ 4%ක සීමාව.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
කොතෙද ?

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
අපි 5%ක් කොමිස් උන්නාම මුද්දරයේ ගණන අඩු වෙන්නේ නැහැ. 4% කොමිස් දෙනවා. "බල්ක" ගන්න කොට, මුද්දරයේ වටිනාකමට වැඩි ගණනක් ඒක.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
මම තමුත්තාත්තේට කියන්නම්. තමක් ඇතිව එක්තරා ආයතනයක්—

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
හොඳයි.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
ඒගොල්ලො ගන්නවා විශාල ප්‍රමාණයක්. මුද්දර කොටස, තැපැල් යැවීමේ අර්පුන් එක, පුන්ක එක ගතලා යවන්න පුළුවන්.

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
ඩේසින්තේනේ එක.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
මව්.

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
හරි. ඒකෙන් පුළුවන්.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)

ඒකෙන් පුළුවන්. ඒක තමයි මේගොල්ලො කරන්නේ. ඒජන්සි තැපැල් කාර්යාලයට ලැබෙන කොමිස් එකෙන් කොටසක් අරගොල්ලන්ට දෙනවා. මේ ක්‍රමය ඒජන්සි තැපැල් කාර්යාලවලට තහනම් කරන්න. ඒජන්සි තැපැල් කන්තෝරු මේ කරන එක තවත්වන්නේ නැහැ. තමුත් අඩු වශයෙන් තමුත්තාත්තේට පුළුවන් අර "පුන්ක" එක, මම දන්නේ නැහැ හරියට ඒකට නිල වශයෙන් කියන තම කොට්ඨාසය. තැපැල් මුද්දර වෙනුවෙන් එක්තරා මුද්දරක් ගෙවා, "පුන්ක" එක ගන්න පුළුවන්. ඒ ක්‍රමය ඒජන්සි තැපැල් කාර්යාලවලට දෙන එක තවත්වන්න.

මුද්දර ගාස්තු වැඩිවීම යනාදී දේවල් ගැන මම කියන්න යන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දැන් කියවුණා. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පිලිබඳව කාරණා කිහිපයක් සඳහන් කරන්න තිබෙනවා. තමුත්තාත්තේට මතක ඇති ගිය අවුරුද්දේ මේ වැය ශීර්ෂය යටතේ සාකච්ඡා කළ වේලාවේදී මම මේ ප්‍රශ්නය මතු කලා.

1984 දෙසැම්බර් 14 වෙනිදා ගැන්සාඩ් වාර්තාවේ 1657 වන තීරුවේ මගේ කථාවේ මෙසේ සඳහන් වෙනවා :

"මම ලැබී තිබෙන ආර.විසේ ගැටලුවට ඒ "කේබල් ඇන්ඩ් වසර්ලස් කම්පැනි" නමැති ඒ බහු ජාතික සමාගමට මෙය"

මෙය කියන්නේ විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව.

" පවරා දී එහි ලංකා නියෝජිතයා ගැටලුවට කටයුතු කරන්න යන්නේ මහාරාජා සමාගමයි. මම හරියට කියන්න දන්නේ නැහැ. මේ ප්‍රවෘත්තිය ඇත්තද නැත්තද කියා. එතම එකක් තැන්නම් කරුණාකර ගරු ඇමතිතුමා ඒ බව කියන්න."

ඊළඟට **ඩී. බී. විජේතුංග මහතා** හා විදුලි සන්දේශ ඇමතිතුමා වන තමුත්තාත්තේ මෙසේ කියනවා :

"එතම එකක් නැහැ."

ඊට පස්සේ මම කියා තිබෙනවා :

"විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව පොද්ගලික අංශයට දෙන්න යනවාද නැද්ද ?"

තමුත්තාත්තේ නැවතත් කියා තිබෙනවා :

"නැහැ."

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
නැහැ.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
දැන් තමුත්තාත්තේ තවමත් කියනවාද නැහැ කියලා ?

ඩී. බී. විජේතුංග මහතා
(**ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග**)
(**Mr. D. B. Wijetunga**)
නැහැ. තවම නැහැ. මම කියන්නම් ඒ විස්තරේ.

සරත් මුත්තේටුවෙගම මහතා
(**ශ්‍රී. ජාත් ප්‍රතිපත්තිය**)
(**Mr. Sarath Muttetuwegama**)
කොතොම හොඳයි. තමුත්තාත්තේ නැහැ කිව්වම මට ඒක තැන්නේ නැහැ කියන්න බැහැ.

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

வழிநடவதே அதுமிகவே டேவ்வ. மம கியவ்வமி.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

கர்துணகர வழிநடவதே பழிடு பிடுகர்து டேவ்வ. மம கியவ்வ கிவ்வை
கர்துண மம கியவ்வமி. மைக ஈபீர் வவவ்வைவ கைவல் அந்மி வபர்லவ
ஈமவமம டேவ்வ மிவ. வெவ ப்வவ்வ வவ - மம ப்வவ்வ டேவ் கியவ்வ
கவவெமி - மவ்வ மவ்விவ்வவவ (அகிர் மூவ்வவ மஹா) ஈகிவ்வ
ஈவ்வர்லவவவ வவ பழிடு மூவ்வவ மஹா வவமி, கைவல் அந்மி வபர்லவ
ஈமவமம வழிநடவதேலவவ கிவ்வைவவ. வழிநடவதே கவவவவவ மவ்வ
வ்வவ்வ மம கியவ்வை பிடுகி ஈவ்வவ டேவ்வவவவவ ப் ஈமவமம
டேவ்வ கவடுவ்வ கரவ்வை மிவ. வழிந் மிடுகி கியவ ப்வவ ஈமவம மை
பிடுகி ஈவ்வவ டேவ்வவவவவவ வவ்வவவவ கிர்ல ஈவ்வ வ்வவவ ப்
வ்வவ்வவவ வவ்வ வவ்வவவ வவ்வவ கிவ்வவ கிவவ ப் வ்வவ்வை மை
பிடுகிவ்வவவ ப்வவவ கவ்வ. மிடுகி ஈமவம கைவ்வை ப்வவவவவவ
பிடுகிவ்வவவ ப்வவவ கவ்வ. ப் மவவ கைவல் அந்மி வபர்லவ ஈமவமம டி
வவவ கவ்வ.

Now, Sir, Cable and Wireless is not going to take over the telecommunications immediately, but a joint stock company is to be set up.

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

No. There is no joint stock company.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Then what is going to be set up?

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

We want to have a fully Government-controlled company.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Fully Government-controlled company !

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

Not a joint stock company.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

You are going to convert it into a joint stock company. I am telling this now today. It will be recorded and I will stand by it, I know that I will be proved right. You are going to set up a Government company. That Government company is going to be converted later on into a joint stock company along the lines of the British Telecommunications.

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

We do not know what is going to happen next.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

You said the same thing last time. Will you deny, Hon. Minister, that Cable and Wireless was in active negotiation through Mr. Sushil Moonesinghe with you all?

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

No. There was no such thing. We got about 10 to 15 offers from number of countries - British Telecommunications, Canada and so on.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

They just offered ?

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

No. We called for quotations.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Then you said there is no privatization.

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

We can call for suggestions and quotations.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Do you call for suggestions from all international companies ? You might keep a complaint box at the Airport and say, "Please make your complaints and suggestions". There were no complaints and suggestions. You asked for quotations to run the telecommunications.

டி. வி. விஜேதுங்க மஹா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

Not the telecommunications.

ஈரவ் மூவ்வைடுவெம மஹா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

You are aware of it ?

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

No. We wanted some proposals to improve the services.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

But this public company will be converted into a joint stock company to sell 49 per cent of the shares. That is what is going to happen in due course.

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

That is a prophetic saying.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I am the Prophet, but I am not prophesying. I only have information. It is not a prophecy. I know what has gone on. You are now trying to de-link telecommunications from Posts.

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

Hon. Member, you can predict many things, but they will not happen.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

All right, we will see. If they do not happen, it is because you might be thrown out before that. If you all are there, it will happen. You are trying to de-link telecommunications from Posts. Now the argument is that because the Postal Department is a big problem, a liability, the telecommunications are not making a profit. I will tell you whether the Hon. Minister likes it or not—I do not know whether the Hon. Minister when he denies it does not know it—Cable and Wireless went through this whole operation. They studied this. They were going to run the Sri Lankan Telecommunications with only two people from abroad—only two people were due to come. What does that mean? The whole infrastructure is here; all the personnel are here; every thing is here; they needed only two top people, only two executives. You did not give it because Mitsui objected. Only two people were needed.

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

One year ago—

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

One year ago you were denying that anything was going to happen.

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

At that time there was nothing like that. Even now there is nothing like that.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

We will see. You know what is happening to the Distilleries Corporation. They said some time ago that there was no decision. Now the arrangements are going on.

Now, Sir, what I am going to say is that you have a big problem. What is going to happen? There are 40 unions in the Postal and Telecommunication Departments, including some unions friendly to the Government. They must know what is going to happen. Now the calculation is that there are in Sri Lanka one person for every 11 telephones. The argument is that you can have one to four hundred in advanced countries because it is so automatic, computerized and so on. How many therefore will be kicked out when this new company takes over? Can you give an assurance that nobody will be retrenched?

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

Nobody will be kicked out; do not worry about that.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

They will be given a golden hand-shake and not kicked out. They will be given money and told to go.

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

No.

සරත් මුත්තේටුවේගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

You would not retrench anybody?

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

If they want to go, they can go.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

If they want to go, anybody can go.

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

No. There will be no retrenchment, do not worry.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Very good, I am glad. That is a very good assurance, because I know the arguments that are going on, that there is one person for eleven telephones. That is one of the reasons for it. The argument is that the Postal Department is in such a big mess again because of overstaffing. They say that you can do the sorting by computerizing, that now there are too many sorters. In spite of every thing, we are having a reasonably good postal service; letters are posted and they get to the addressees, at least that happens.

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

That does not happen in many countries.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

I am saying that it happens here. So you please take credit for the fact that when you post a letter in one post box it comes at the other end. What I want to say is, do not disrupt the system. We are a country which has too many people who are unemployed. Do not computerize just because somebody tells you to do so.

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

You say the postal system is in a mess. It is not in a mess.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Not in a mess? I am glad you say so. On that matter I am with you. Please give the postal workers their demands. They have a pay demand.

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

There is a pay demand from every sector. There is a demand from everybody.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

What I am saying is that if they are doing a good job, give them some of their demands. Shall I read them out? No, it does not matter. You know them. An attempt is being made to de-link Posts from Telecommunications.

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

Already there are two separate departments.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Yes, two departments but it is one ministry. It is Posts and Telecommunications.

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

They will always be together. Posts and Telecommunications are always together in any part of the world.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

No, no!

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

Why not? Tell me one country in the world where Posts and Telecommunications are separate.

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

You are all trying to follow Mrs. Thatcher's Posts and Telecommunications exercise. It is going to come. You might find yourself without one arm of your ministry before long.

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

If it is better why should we not adopt it?

சுரன் இன்னைப்பிடிவெறும் மறறா
(திரு. சரத் முத்தெட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

Ah! Who said it is better?

டி. டி. விசேஷுற மறறா
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

I mean, if it is going to be a better form -

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவெகம**)
(**Mr. Sarath Muttetuwegama**)

Have you considered the proposal ?

ඩී. බී. විජේතුංග මහතා
(**திரு. டி. பி. விஜேதுங்க**)
(**Mr. D. B. Wijetunga**)

No, we have not considered it. As time goes on evolution takes place.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவெகம**)
(**Mr. Sarath Muttetuwegama**)

Evolution takes place but I am afraid telecommunications is going to evolve towards private hands.

ඩී. බී. විජේතුංග මහතා
(**திரு. டி. பி. விஜேதுங்க**)
(**Mr. D. B. Wijetunga**)

No, evolution for the better.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவெகம**)
(**Mr. Sarath Muttetuwegama**)

The other day the President made a speech at a banquet in honour of General Zia which, curiously enough, has not appeared in all the newspapers, where he quoted Shakespeare, the famous speech where he apologized to the British High Commissioner for having voted against British interests at the United Nations. He said he wanted to check up whether the Foreign Ministry had done this and said, "If we have done so, Mr. High Commissioner, I want to apologize." I heard it over the radio. But what I want to say is not that - that does not concern this particular discussion - but that the President quoted Shakespeare and said, "Those friends thou hast and their adoption tried, grapple them to thy soul with hoops of steel." You will have to do that with cable and wireless because that is the only way. When you do that the people of this country and the postal workers will turn round -

ඩී. බී. විජේතුංග මහතා
(**திரு. டி. பி. விஜேதுங்க**)
(**Mr. D. B. Wijetunga**)

Cable and Wireless were here 40 years ago.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவெகம**)
(**Mr. Sarath Muttetuwegama**)

to you with another quotation from Shakespeare and say, "Et tu Brute !"

එච්. බී. වත්තිනායක මහතා (පුත්තලම දිසා ඇමතිතුමා)
(**திரு. எச். பி. வள்ளினாயக்க** — புத்தளம் மாவட்ட அமைச்சர்)
(**Mr. H. B. Wanninayake - District Minister, Puttalam**)

ගරු සභාපතිතුමා, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට මේ පසුගිය අවුරුදු කීපය තුළ විශේෂ වගකීම් හා වැඩ කටයුතු රාශියක් පැවරී තිබෙනවා. විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල තැපැල් සේවාව දියුණු කිරීම සම්බන්ධයෙන් සැහෙන වැඩ කොටසක් මේ අමාත්‍යාංශයෙන් පසුගිය කාලයේ කෙරී තිබෙනවා. එමෙන්ම මහවැලි ප්‍රදේශ වාගේම තවමත් තැපැල් බෙදා හැරීමේ කටයුතු තිබී අත්දැමට නොකෙරෙන පළාත් අපේ ප්‍රදේශවල තිබෙන බවත් අපි අමතක නොකළ යුතුයි. ඒ පිළිබඳවත් අපි ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාන්තරවලට ප්‍රදේශය, තවගත්තේගම ප්‍රදේශය හා නිකවැරටිය ජන්ද කොට්ඨාශයේ මඟුරන්කඩවල වැනි ප්‍රදේශ ගැන අපි අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කර ඒ පිළිබඳව දත් අමාත්‍යාංශයේ සැලකිල්ල යොමු වී තිබෙනවා. ඒ අනුව පුළුන් ඉක්මණින් තැපැල් බෙදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා යම් වැඩ පිළිවෙලක් ඇති කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

මහව, තැපැල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය කලාට පසුව නිකවැරටිය වැනි ප්‍රදේශවලට ලියුම් බෙදීම දින දෙක තුනක් ප්‍රමාද වන බවට දැනටමත් පැමිණිලි ලැබී තිබෙනවා. ඒ පිළිබඳව අපි අමාත්‍යාංශයේ සැලකිල්ල යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා නම් හොඳයි. කුරුණෑගල තැපැල් බෙදීමේ මධ්‍යස්ථානය වශයෙන් තිබියදී එක දවසින් ලැබුණු ලියමනක් මහව තැපැල් බෙදීමේ මධ්‍යස්ථානය කලාට පසුව ලැබෙන්නට දවස් තුන හතරක් ගත වෙනවා යයි මහජන පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් අමාත්‍යාංශයේ අවධානය යොමු කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

පසුගිය අවුරුදු 30 ක කාලයක් තිස්සේ නිකවැරටිය ජන්ද කොට්ඨාශයේ එකම උප තැපැල් කාර්යාලයකටවත් දුරකථන පහසුකම් ලැබී තිබුණේ තැහැ. එහෙත් මේ ගරු ඇමතිතුමාගේ අවධානය යොමු වීම නිසා දත් ස්ථාන කීපයකටම දුරකථන පහසුකම් ලැබී තිබෙනවා. අපි තවදුරටත් මහගිරිල්ල වැනි ස්ථානවලට දුරකථන පහසුකම් ඉල්ලා තිබෙනවා. එමෙන්ම පත්තුව, වැල්පොකුවාව, බොරුවාව ආදී ප්‍රදේශවලට දුරකථන පහසුකම් වැඩි දියුණු කරන්නට කියා අපි ගරු ඇමතිතුමාට මතක් කරන්න කැමතියි.

දියුණු වන රටකට විශේෂයෙන්ම විදුලි සංදේශ සේවාව අවශ්‍ය නිසා අද යම් සැලැස්මක් උඩ එය දියුණු කර ගෙන යනවා. එමෙන්ම තොදියුණු ප්‍රදේශ ගැනත් විශේෂ සැලකිල්ලක් යොමු කර ක්‍රමවත් සැලැස්මක් උඩ ඒ ප්‍රදේශවල තැපැල් බෙදීමත් විදුලි සංදේශ සේවාවත් ක්‍රමානුකූලව දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ වැඩ පිළිවෙළේදී අපේ පළාත් ගැනත් සැලකිල්ල යොමු කරනවා ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

සෘජු දුරකථන පහසුකම් සැලැස්මට අනමවූව නගරයන් ඇතුළත් කලොත් පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉතාම තොදියුණු ප්‍රදේශයකට විශේෂ පහසුකම් ලබා ගන්නට පුළුවන් වෙනවා. මේ කරුණු පිළිබඳව ගරු ඇමතිතුමා දත් යම් සැලැස්මක් සකස් කරගෙන යනවා. ඒ සැලැස්මට ලංකාවේ තොදියුණු ප්‍රදේශ රාශියක් ඇතුළත් වී තිබෙනවා යයි මම හිතනවා. වනාන්තරවලටත් කරුවලගස්වැව වැනි ප්‍රදේශත් ඒ සැලැස්මට ඇතුළත් කලොත් වඩා සුදුසු යයි මම හිතනවා. එයට හේතුව මෙයයි. ඉතිහිමිටිය ව්‍යාපාරය හේතු කොට ගෙන විශාල ජනාවාස රාශියක් ඇති වී තිබෙන නිසා ඒ ප්‍රදේශයේ ජනතාවට මේ පහසුකම් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා මේ තැපැල් බෙදීමේ වැඩ සැලැස්ම අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රතියෝධනය කිරීමේ වැඩ පිළිවෙලක් ගැන කල්පනා කලොත් හොඳයි. විශේෂයෙන්ම ශිෂ්‍යයන් ජනාවාස ඇති වන ප්‍රදේශවල එවැනි කලොත් හොඳයි. ඉතිහිමිටිය වැනි ව්‍යාපාර ඇති වූ ප්‍රදේශවල ශිෂ්‍ය ජනාවාස ඇති වී තිබෙනවා. ඒ නිසා ඒ පළාත්වල ලියුම් බෙදීම වැඩි වැඩ පිළිවෙළට පුළුන් ඒ අනුව සකස් කරන්නට මනා. ඒ ගැනත් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවනවා.

1974 පමණ වන විට මේ රටේ තිබුණු තැපැල් කාර්යාල සංඛ්‍යාව ගැන කල්පනා කර බලා තොදියුණු ප්‍රදේශ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කර වැඩ පිළිවෙලක් යෙදීම ගැන මම අමාත්‍යාංශයට සතුනිවන්න වෙනවා. එමෙන්ම විදුලි සංදේශ වැඩ පිළිවෙළට පුළුන් ඒ අන්දමටම ඇති කලොත්

තැනකටවත් දුරකථන පහසුකම් ලබා ගත්තට ඒ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම යටතේ ඉඩකඩ සැලසුනේ නැහැ. ඒ නිසා මම තමුන්තාත්සේගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා උඩරට ගැමි පුහුණුවාපන දෙපාර්තමේන්තුව මගින් ක්‍රීඩාවාසීය, රඹුක්මඵල කීයන ගම්මාන දෙකට යන්න පාරවල් සකස් කර දෙන්නට ආධාර කරන්නය කියා. දැනට මහා මාර්ග දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තුත් සකස් කර තිබෙනවා.

අවසාන වශයෙන් මම ගරු ඇමතිතුමාටත්, ලේකම්තුමාටත්, තැපැල්පතිතුමා ඇතුළු සියලුම නිලධාරී මහත්වරුන්ටත් ස්තූතිවන්ත වෙනවා. පසුගිය කාලය තුළදී දුෂ්කර මැතිවරණ කොට්ඨාශ හැටියට සැලකෙන අපේ මැතිවරණ කොට්ඨාශවලට මේ තරම්ත්වත් වැඩ කොටසක් කර දීමකට තමුන්තාත්සේලා උත්සාහ ගත්තා. ඉදිරියටත් අපේ ආයතනවල තිබෙන අඩුපාඩුකම් ගැන සොයා බලා සකස් කර දීමට තමුන්තාත්සේ ඇතුළු සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබෙවැයි ප්‍රාර්ථනා කරමින් මගේ කථාව අවසන් කරනවා.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
 (ශ්‍රී. ශ්‍රී. ගුණවර්ධන — මහරගම)
 (Mr. Dinesh Gunawardene - Maharagama)

ගරු සභාපතිතුමනි, මහරගම කොට්ඨාශයේ තැපැල් ස්ථාන කීපයකටම කාලයක් තිස්සේ නොලැබුණේ දුරකථන සේවාවක් ලබා දීමට කටයුතු කිරීම ගැන මම පසුබිමකට ගරු ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරි වර්ෂයේදී පරිපාලනමය වශයෙන් අගනුවර හැටියට නම් කර තිබෙන ශ්‍රී ජයවර්ධනපුර නගරයට කිට්ටුව ප්‍රදේශයක් වන මහරගම ප්‍රදේශයේ සියලුම තැපැල් කන්තෝරුවලට මෙම පහසුකම් ලබා දීමට වැඩපිළිවෙලක් යොදවිය කියා මම බලාපොරොත්තු වෙනවා.

දෙවැනි කාරණය නම් මහරගම පිලිකා රෝහලට විශේෂ උප තැපැල් කන්තෝරුවක් ඇති කිරීමට ගරු ඇමතිතුමා පියවර ගන්නවා නම් එය ඉතාමත් අගය කරනවා. එහි සිටින ලෙඩුන් විශාල පිරිසටත් ඒ අය බලන්න එන අයටත් ඒ පහසුකම් ලබා දීමට කටයුතු කරන්න පුළුවන් නම් එය විශාල සේවයක් වෙනවා.

ඒ වගේම මා මතක් කරන්න කැමතියි. උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ කර පිට තිබෙන වැඩ කොටස ගැන බලන විට ඒ අයට ලැබෙන ගෙවීම් සමබර නැති බව, උදහරණයක් වශයෙන් ඔවුන් සතුව පවතින දෙපොල සහ ඔවුන් සතුව පවතින වස්තුව ඒ කියන්නේ මුද්දර, විවිධ මුදල් ඇතවුම් ආදිය තක්සේරු කළොත් සමහර බැංකු ශාඛාවක කළමනාකාරිවරයෙකු සතුව ඇති තරම් වස්තුවක් ඒ අය සතුව පවතින බව ජෙනවා. ඒ වගේම ඔවුන්ගේ සේවාව අඛණ්ඩව ග්‍රාමීය හා ප්‍රාදේශීය වශයෙන් සිදු වෙනවා. ඒ නිසා මේ උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ දීමනාවල් මීට වඩා වැඩි කිරීමට පියවර ගන්නවා නම් එය ඉතාමත් සුදුසු ක්‍රියා මාර්ගයක් වෙනවා. බොහෝ තැන්වල ඒ අයට ඒ ස්ථාන සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම තමන්ගේ වියදමින් කරන්න සිදු වී තිබෙනවා. එසේ තමන්ගේ වියදමින් එය එසේ කරන්න යාම නිසා ඒ අය විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ නිසා ඒ සඳහා වෙන් වූ දීමනාවක් හෝ වෙන් වූ ගෙවීමක් හෝ ඒ බඩුමුටුව සැපයීම ස්ඵරව කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හෝ ආරම්භ කරන්න ඕනෑ. උප තැපැල් කන්තෝරුවක් ඉතාම වැදගත් ස්ථානයක් වෙනවා. ඒ ස්ථානයේ ග්‍රාමීය වශයෙන් නාගරික වශයෙන් කෙරෙන වැඩ කටයුතු අනුව. ඒ නිසා ඒ භාණ්ඩ සැපයීම සඳහා මීට වඩා සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ඇති කරන්නත් ඒ අයගේ වියදමින් සපයනු ලබන බඩුමුටුව වෙනුවෙන් විකල්පයක් හැටියට වෙනත් ගෙවීමක් ඇති කිරීම සඳහාත් පියවර ගන්නා ලෙස මා මතක් කරනවා.

දැනට උප තැපැල් කාර්යාලයකට ගෙවන කුලිය රුපියල් ගැන්කෑ පහයි. මෙය හුක්ක පැරණි තක්සේරුවක්. මේ තත්ත්වය යටතේ රුපියල් ගැන්කෑ පහකට ආරක්ෂක ස්ථානයක් ලබා ගැනීම බොහෝම අමාරුයි. ඒ නිසා ගරු ඇමතිතුමා මේ තක්සේරුව දිනා බලා මේ තක්සේරුව වෙනස් කිරීමට පියවර ගන්න කියා මම ඉල්ලා සිටිනවා. උප තැපැල් ස්ථානාධිපතිවරයෙකුට එදිනෙද කටයුතු සඳහා අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් හත් දහස් පන්සියයක් දෙනවා. ඒ ප්‍රමාණය දිනා බලන විට ඒ සඳහා සුරක්ෂිත තත්ත්වයක් ඇති කාර්යාලයක් ඇතිකිරීම අවශ්‍ය වෙනවා. විශාල කුලියක් ගෙවිය යුතුයයි මම

කියන්නේ නැහැ. දැනට පවතින තක්සේරුව නම් ඉතාම වැරදියි. සෑම තැනම රජයේ ගොඩනැගිලි තැනී නිසා ඒ තක්සේරුව වැඩි කරන්න පියවර ගතියොත් වඩා හොඳයි.

කුමන දුර්වලතාවන් ප්‍රදර්ශනය කළත් මොන අඩුපාඩුකම් තිබුණත් අප රටේ තැපැල් සේවයේ විදුලි සන්දේශ සේවයේ යම්කිසි දුරකථන දියුණු මට්ටමක පවතින බව අපි පිළිගත යුතුයි. අපේම රටේ ඉංජිනේරුවන් කාර්මිකයන් හා වෙනත් ශිල්පීන් විවිධ ක්ෂේත්‍රයන් මගින් මේ සේවාවක් මෙතෙක් දුරට ඉදිරියට ගෙන ඒම ගැන ඒ ශිල්පීන්ටත් ඒ මග පෙන්වන්නටත් අපේ ප්‍රශංසාව හිමි කරන්න ඕනෑ. ඒ අය ඉෂ්ට කරන මහඟු සේවය විදේශ සමාගම්වලට පැවරීම සඳහා උත්සාහයක් තිබෙන බව අපි කවුරුත් දන්නවා. අපි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ කාලයක් තිස්සේ රටේ මහජන සම්පතක් ගොඩ නැගුණු මේ පොදු සේවය, වස්තුව සොයා එන බහු ජාතික සමාගම්වලට කිසි ලෙසකින්වත් පවරන්න එපාය කියන එකයි.

ඒ සේවයේ සැලසුම් සහගත දියුණුවක් ඇති කිරීම සම්බන්ධයෙන් බලපාන විවිධ ප්‍රශ්න තිබෙනවායයි මම හිතනවා. විශේෂයෙන්ම ගණන් ලේඛනගත කිරීම පිළිබඳව ඇති වී තිබෙන ප්‍රශ්න විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ නිසා එහි සේවකයන්ට තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩ වැඩි වීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ඒ තුළින් යම් යම් බිල්පත්වල ගණන්වල වැරදි තිබෙන තත්ත්වයක් ඇති වී තිබෙන බව ගණකාධිකාරීවරුන්ගේ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

සැලසුම් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් කරන ලද පර්යේෂණයක් පිළිබඳ වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාවේත් ගිණුම් පිළිබඳ කරුණු රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නය කියා මම ඉල්ලා සිටිනවා.

මම විශ්වාස කරන හැටියට නම් ගරු ඇමතිතුමනි, අපි රුපියල් ගනවලින් පමණක් හැම දෙයක්ම මනින්න යන්න හොඳ නැහැ. ලෝකයේ දියුණු වන රටක් හැටියට මෙහි දියුණු තත්ත්වයක් ඇති කර ගන්න අපට හැකියාවක් ඇති වී තිබෙනවා. මේ දෙපාර්තමේන්තුව අද විදේශ විනිමය උපයන දෙපාර්තමේන්තුවක් බවට පත් වී තිබෙනවා. මේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන විශාල පිරිසක් වෙනත් රටවලට ගිහින් ඒ අත් දැකීම තුළින් ඒ රටවල සේවාවක් මෙතෙක්වන තත්ත්වයක් ලබාගෙන තිබෙනවා. එවැනි අය බොහොමයක් ගිහින් තිබෙනවා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන්. ඒ හැකියාව අපට තිබෙනවා. අඩුපාඩුකම් සොයා බලා ඒවා ප්‍රකාශිත කිරීමයි ගත යුතු පියවර.

අවසාන වශයෙන් එක් ප්‍රශ්නයක් ගැන ගරු ඇමතිතුමාගෙන් පැහැදිලි කිරීමක් කර ගන්න කැමතියි. උඩරටයේත් හැටියට ඔබතුමා යටතේ උඩරට ගැමි කොමිෂන් සභාව තිබීමේ අතිවාර්ය සම්බන්ධතාවක් තිබෙනවා. තමුන් තැපැල් සේවය එක්ක එහි තිබෙන සම්බන්ධතාව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නේ මෙයයි :

අ. හා. 2.00

අපේ උඩරට සිංහල ජනතාව එක්දහස් අටසිය පහළොවේ සිට මේ දක්වා මුහුණ දුන් මහා පරාජයන් තුළ, අපේ රටේ ඒ සිංහල මුතුන් මිත්තන් ජීවත්වුණු ගම් නියම්ගම් පමණක් නොවෙයි ආර්ථික පරිසරය පවා සම්පූර්ණයෙන්ම සුදු ආණ්ඩුකාරයන්ගේ සමයේදී ඔවුන් උදුරා ගත්තා. ඒක අපි කවුරුත් දන්නා දෙයක්. ඒ උදුරා ගත් දෙය නැවත එම ජනතාවට හිමි කර දීමේ වැඩපිළිවෙලක් මේ උඩරට ගැමි පුහුණුවාපන කොමිෂන් සභාව මගින් තිබෙන්නට ඕනෑ. මාර්ග සහ ගොඩනැගිලි ආදී දේ පමණක් නොවෙයි. සමස්තයක් වශයෙන්, සමාජමය වශයෙන් සෑම අංශයක් ගැන කල්පනා කර බලා සිදු කලයුතු කාර්යයක් එය. මම මේ ප්‍රශ්නය ගරු ඇමතිතුමාට යොමු කරන්නේ. ඉදිරි කාලයේදී ඇති වන්නට යන ලක්ෂ ගණනින් පුරවැසිකම දීමේ වැඩපිළිවෙල සිදුධවෙනවාත් සමගම ඔබතුමාගේ කර පිටට විශාල ලෙස මේ වගකීම පැවරෙන තිසයි. ඒ ප්‍රශ්නය ගැන පමණක් නොවෙයි. උඩරට ප්‍රදේශයේ ඒ නිසා ඇති වන්නට පුළුවන් යම් යම් සමාජමය හා දේශපාලනමය තත්ත්වයන් ගැන උඩරට ගැමි පුහුණුවාපන කොමිෂන් සභාව මීට වඩා අවධානයක් යොමු කර උඩරට ගම්බද ජනතාවගේ ආර්ථික තත්ත්වය මීට වඩා සැලසුම් සහගත ලෙස දියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් දියත් කරන ලෙස මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මහල් පුතා, ඒ නිවාසය මුද් ගරීත ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එය ඉතාම සාධාරණ සාක්ෂිමානික ඉල්ලීමක්. එය එයාගේ පියා ගැන ඔහු සදහන් කරන එක වාක්‍යයක් මේ. " වසර 15ක් තිස්සේ මගේ පියා සතු එකම නිවස තැපැල් දෙපාර්තමේන්තුවේ ආපසු ලබා ගැනීම සඳහා බලවත් වැයමක යෙදී සිටිමි. " අවුරුදු 15ක් තිස්සේ ඉල්ලීම් කලාලු. " ඔහු කල අනුවන පරිත්‍යාගශීලී සේවයට ශාප කරගනිමින් මිය ගියා. " එම නිසා මෙය ඒ දරු පවුල පිළිබඳව කල්පනා කර සැලකිලිමත් විය යුතු කාරණයක්.

ඊළඟට මම තමුත්තාත්සේගෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි. විශේෂයෙන් අපේ ආසනයේ පොල්පාගොඩ හා ඉහලකිසිය යන ගම් දෙකේ හය දහසක් පමණ වූ විශාල ජන සංඛ්‍යාවක් ජීවත් වෙන්නවා. උප තැපැල් කාර්යාල සම්බන්ධයෙන් අවුරුදු 12ක් 15ක් තිස්සේ ඉල්ලීම් කර තිබෙනවා. පොල්පාගොඩ ගම් සහ ප්‍රදේශයේ විශාලම ගමටත් උපතැපැල් කාර්යාලයක් නැහැ. එම නිසා මේ පිළිබඳව විශේෂයෙන් තමුත්තාත්සේගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නවා.

ඊළඟට මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ අධි ශ්‍රේණීගත කරනු ලැබූ එක්තරා උප තැපැල් කාර්යාලයක හිටපු උප තැපැල් ස්ථානාධිපතිවරයෙකුට සිදු වූ බලවත් අසාධාරණයක් පිළිබඳව ප්‍රශ්නයක්. තවත් කීප දෙනෙකුට මේ ඉල්ලීම් තිබෙන බව. මේ විධියේ අසාධාරණයක් සිදු වී තිබෙන බව ඒ අය මට කීවා. එතුමා වදුරුම උප තැපැල් කාර්යාලයේ හිටපු තැපැල් ස්ථානාධිපතිවරයායි. ඒ තැපැල් කාර්යාලය 1979.07.02 දින අධි ශ්‍රේණීගත කර තිබෙනවා. ඒ අධි ශ්‍රේණීගත කිරීමෙන් පසුව එතුමා නැවත සේවයෙහි පිහිටුවා නැහැ. එතුමා මෙන්ම මේ විධියේ ප්‍රශ්න මාලාවක් මේ ගරු සභාවට ඉදිරිපත් කරන ලෙස එවා තිබෙනවා. මම විශේෂයෙන්ම මෙය ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නේ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නොයෙක් කරුණු දක්වුවත් මෙහි යථා තත්ත්වය හෙළිදරව් කර තැනී තිසයි. ප්‍රාදේශීය තැපැල් අධිකාරිතුමාත් 1979 දීම මේ පිළිබඳව ඉතාම හොඳ වාර්තාවක් සපයා තිබෙනවා. හොඳ සේවකයෙක් බවට නිවාඩු ගත් ඒවායේ පටන් සියලුම විස්තර දක්වා තිබෙනවා. ඒ නිසා මෙන්ම මේ ප්‍රශ්නය ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නවා.

1979.07.02 දින අධි ශ්‍රේණීගත කරන ලද වදුරුම උප තැපැල් කාර්යාලයෙහි ස්ථානාධිපති එන්. ටී. කේ. විජේසේකර මහතා තැපැල් හා සංඥාදායක සේවයේ ii වැනි පෙළට සුදුසුකම් තිබියදීත්, බඳවා නොගත්තේ මන්ද? ඔහු සේවයෙන් මුද් හැරියේ ව්‍යවස්ථානුකූලවද? විජේසේකර මහතා අධි ශ්‍රේණීගත කරන දිනයෙහිම වදුරුම සහායකයකු ලෙස පත්කිරීමට විධිවිධාන යොදා තිබියදීත් පත් නොකළේ මන්ද? තැපැල් අධිකාරිතුමා 1979.06.30 දින විජේසේකර මහතා ගාල්ලේ තැපැල් කාර්යාලයෙහි සහායකයෙකු ලෙස පත්කිරීමට තැපැල්පතිතුමාගේ අනුමැතිය ඉල්ලුවාද? ඉල්ලුවා නම් කොඳුන්තේ මන්ද? 1981.01.20 දින තැපැල්පතිතුමා විජේසේකර මහතාගේ උපදැන්වනය ඉල්ලුවත් තැපැල් අධිකාරිතුමාගේ 1979.07.04 දින උපු.තැ. අගල 6511/79 ලිපිගොනුවෙහි උපදැන්වනය තිබෙන බවට සහතිකයක් ඇත්ද? නීතිපතිතුමා 1984.07.16 සහ 1984.08.24 දින ලිපිවලින් විජේසේකර මහතා වදුරුම හෝ ආසන්න කාර්යාලයකට පත්කිරීමට දන්වා තිබේද? තැපැල්පතිතුමාගේ 1985.04.02 දින ලිපියෙන් දක්වූ පරිදි දිස්ත්‍රික්කයෙන් පිටත පත්වීම ලබා ගැනීමට කැමති බව දක්වුවමුත් පත්වීම කොඳුන්තේ මන්ද? විජේසේකර මහතාට මෙතෙක් පත්වීම කොදි ඇත්තේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂවලින් බව නොපිළිගන්නවා නම් හේතු මොනවාද? ඒ පිළිබඳව අදාල ලිපිගොනුවක් මම තමුත්තාත්සේගේ අවධානයට යොමු කරන්නවා. ඒ මහත්මයාට බලවත් අසාධාරණයක් සිදු වී තිබෙනවා. එතුමා අද ඉතාම පරිත්‍යාගශීලීව එතුමාට ලැබෙන සම්පූර්ණ වැටුපට තවත් මුදලක් එකතු කර අපේ රෝහලේ ගොඩනැගිල්ලක් නැතීම සඳහා දීමට ලැස්තිව සිටින්නවා. එමනිසා එතුමාගේ සේවය මේ දක්වා නොදීම පිළිබඳව තමුත්තාත්සේගේ අවධානය මම යොමු කරවන්නවා.

ඒ වාගේම ගරු තැපැල් ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ සේවාවන් අතුරෙන් විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව තමන්ගේ වැඩකටයුතු ව්‍යාප්ත කිරීම පිළිබඳව පියවර කීපයක් ගෙන තිබෙනවා. ඒ පියවරවල ප්‍රතිඵල ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වන විට අපට දක ගන්නට ලැබෙයි. ඒ සඳහා වෙනෙසෙක ගරු තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමාටත්, විදුලි සංදේශ දෙපාර්තමේන්තුවටත් තැපැල් අධිකාරිතුමා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත් අපේ සතුකිය පුදා කරන්නවා.

අ. හා. 2.15

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සමාගමවලට පවරාදීමක් ගැන මේ ගරු සභාවේ ප්‍රකාශ වූණි. මම ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ. මම නම් මේ අවස්ථාවේ ඒ ගැන ගරු ඇමතිතුමාට හෝ කියෝජ්‍ය ඇමතිතුමාට කිසිම දෝශයක් පවරන්නේ නැහැ. මොකද. මෙය තමුත්තාත්සේලාගේ පොද්ගලික ප්‍රතිපත්තියක් නොවෙයි. මෙක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. සියලුම රජයේ දෙපාර්තමේන්තුවලින් කෙරෙන සේවාවන් කොමිටුණි මගින් කරන්නට, පුළුවන් තරම් විදේශීය කොමිටුණි කැඳවා ඒවාට ආයෝජනයට ඉඩ දෙන්නය කියන එක 1978 දී එන්. යූ. ජයවර්ධන මහත්මයා ආණ්ඩුවට දුන්න උපදේශයක්. ඒ මහතා එද රජයට දුන් ආර්ථික උපදේශ පිළිබඳ විග්‍රහය ඔබසර්වර් පත්‍රයේ තිබෙනවා. එසේමත් විකුමසිංහ මහත්මයා එක මතයක් ඉදිරිපත් කලා. එන්. යූ. ජයවර්ධන මහත්මයා තවත් මතයක් ඉදිරිපත් කලා. ඒ මත දෙක අතරින් රජය පිළිගන්නේ විදේශීය ආයෝජන කැඳවීමේ මතයයි. එසේ කැඳවා සියලුම දෙපාර්තමේන්තුවලින් පුළුවන් ප්‍රමාණයක් ඒ විදේශීය කොමිටුණිවලට දීමටයි. එය ගරු තැපැල් ඇමතිතුමාගේත්, කියෝජ්‍ය ඇමතිතුමාගේත් තීරණයක් නොවෙයි. එය මුළු රජයේම ආර්ථික ප්‍රතිපත්තිය. අපි එයට විරුද්ධයි. විදේශීය ආයෝජන කැඳවීමටත්, කොමිටුණි කැඳවීමටත් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. රජය දරණ ප්‍රතිපත්තිය ඒ දෙපොළටම තවත්වන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. ජාතික සුබසාධක සේවාවන් තුළට අධ්‍යාපනය හෝ යෝධ්‍යය හෝ තැපැල් සේවය හෝ හැම වැඩියෙකුටම අවශ්‍ය වන සේවාවන් තුළට විදේශීය බලලැබී සහිත ආයෝජනවලට, කොමිටුණිවලට ඇඟිලි ගසන්න දුන්නොත් රටත් නැතිවෙනවා කියා මීට ඉහත අවස්ථාවකදීත් මම සඳහන් කලා. ඒ නිසා ඒවා ගැන සලකා බැලීම මුළු කැබිනට් මණ්ඩලයේම ඇමතිවරු හැටියට තමුත්තාත්සේලාගේ වගකීමක්.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, නිශ්පාදන ක්ෂේත්‍රයේ ගරු කර්මාන්ත ඇමතිතුමාගේ නිෂ්පාදන අංශවල කටයුතු පිළිබඳව තරමක් දුරට හෝ එය සාමාන්‍ය පිරිසට බලපාන්නේ වතු විධියටයි. තමුත් විදේශීය කොමිටුණි පැමිණි පාරිභෝගික පිරිස්වලටත්, සේවක කොටස්වලටත් අනගැසුවොත් ඒක ඒ අංශ දෙකට කෙළින්ම බලපානවා. මෙය කොමිටුණියක් වූනොත් තැපැල් සේවය ලබාගත් සාමාන්‍ය මිනිස්සුන්ටත්, ඒ වාගේම සේවය කරන සේවක පිරිස්වලටත් මේ ප්‍රශ්නය දැන තිබිණවා. ඒ සේවකයින්ගේ පැත්තෙනුත්, ප්‍රතිපත්තිමය වශයෙනුත් අපි විදේශීය ආයෝජන අපේ රටට කැඳවීම ගැන විරුද්ධයි. හවුල් ඒවා වේවා, රජය සම්බන්ධිත ඒවා හෝ වේවා, ඒ කොමිටුණි පමණක්ම වේවා අපි එයට විරුද්ධයි. ඒ නිසා එය තැපැල් අමාත්‍යාංශයේත්, ගරු ඇමතිතුමාගේත් අභිමතයක් හෝ ක්‍රියාමාර්ගයක් නොවෙන්න පුළුවන්. එතුමාත් සමහර විට විරුද්ධ වෙන්න පුළුවන්. තමුත් රජයේ ප්‍රතිපත්තිය තුළ කැබිනට් සාමූහික තත්ත්වය යටතේ තීරණ ගන්න කොට මෙය සිදු වෙන්න පුළුවන්. එමනිසා සුභසාධක රාජ්‍යයක සාමාන්‍ය මිනිසාට බලපාන එදිනෙදා පරතෝජන කටයුතු, අධ්‍යාපනය, යෝධ්‍යය, තැපැල් සේවාව වැනි සේවාවන් - ජනතාවට පහසුකම් සලස්වන සේවාවන් - වලට විදේශීය කොමිටුණිවල සහභාගිත්වය නොවෙයි ඒ අයගෙන් උපදේශ වත් ලබා ගන්නා නම් ඒවා ලබාගත යුත්තේ ප්‍රවේශමෙන් බව ප්‍රකාශ කරන්නට ඕනෑ.

ඒ කොමිටුණිවලට සේවාවන් සැපයීමට බොහෝවිට ඉඩ දී තිබෙන්නේ දෙපාර්තමේන්තු මට්ටමෙන්. සමහරවිට දුම්රිය, බස් රිය වැනි ප්‍රවාහන පහසුකම් සැපයීම විදේශීය කොමිටුණිවලට දීමට පෙළඹෙන්න හේතුව බොහෝ විට රට රටවල ඇවිදීමේදී සමහර රටක පොද්ගලික අංශය ඒ සේවාවන් කරනවා දකගන්න ලැබීම විය හැකියි. ඒ හේතුවෙන් අපේ රටේත් මේවා පොද්ගලික අංශයට දුන්නොත් හොඳ සේවාවක් කරයි කියා අපි කල්පනා කරනවා විය හැකියි. තමුත් මේ තත්ත්වය මත රට තුළ දේශීය පොද්ගලිකත්වය කියන්නේ එකක්. විදේශීය ආයෝජන කැඳවීම කියන්නේ වෙන එකක්. අනෙක් පැත්තෙන් කිසිම පොද්ගලික අංශයක - පොද්ගලික වැඩ පිළිවෙලක - අභිප්‍රාය පදනම් වෙන්නේ ජාතික අවශ්‍යතා මත නොවෙයි. ලාභය මතයි. ඒ නිසා මේ සුභසාධක සේවාවන් පවත්වා ගෙන යාමේදී ඒ සේවාවන් වල පදනම විය යුත්තේ අලාභ වූනත් සේවයක් සැපයීමයි. අලාභ වූනත් තැපැල් සේවය ගෙන යන්න ඕනෑ. මොකද. එය සේවයක්. පාඩු සිදු වූනත් වෙනත් ඒවායින් සල්ලි යොදවා හෝ මේ සේවය පවත්වන්න ඕනෑ. මෙය ව්‍යාපාරයක් හැටියට පවත්වන්න දෙනවාට හෝ විදේශීය වැඩ පිළිවෙලක හවුල් වීමක් - ගැවීමක් - හෝ ඇති කරනවාට අපි එකක නැහැ. ගරු ඇමතිතුමාගේ දේශප්‍රේමියෙන් හැටියට සමහර විට එයට එකඟ වෙන්නේ

[අමරසිරි දෙවත්තෝ මහතා]

නැහැ. තමුත් රජයේ ප්‍රතිපත්ති මාලාව තුළ මෙතෙක් මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙතවා නම් සේවකයන්ගේ පැත්තෙනුත්, පාර්ලිමේන්තුවෙන් පැත්තෙනුත් සලකා අපි මේ පිළිබඳව යම් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගතයුතු වෙතවා. මොකද හැම ක්ෂේත්‍රයකම මේ එක්. යු. ජයවර්ධන දැරූ මතය බලපවත්වමින් තිබෙන බව - රජයේ සියලුම වැඩ පිළිවෙලවල් තුළ ඒ අදහස තිබෙන බව - අපට පෙනවා.

තමුත්තාත්සේට දක්ෂ නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. ඒ වාගේම දක්ෂ නිලධාරී මණ්ඩලයක් සිටිනවා. දෙපාර්තමේන්තුව තුළ හොඳ ප්‍රතිඵලයක් ඉන්නවා. එය අපි නැහැ කියා කියන්නේ නැහැ. අතින් රටවල් සමග සසඳනවිට ඉතාම දියුණු මට්ටමේ තාක්ෂණික, පරිපාලනමය අංශ සියල්ලක් පිළිබඳවම ඉතා දක්ෂ පිරිසක් අපේ රටේ සිටිනවා. එවැනි පිරිසක් නැපුල් දෙපාර්තමේන්තුවෙන්, විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් සිටිනවා. ඒ හැම කෙනෙකුගේම සහය තිබියදී, මේ අයගේ හැසිරවීම් භාරය, මෙහෙයවීම, තාක්ෂණය පිළිබඳව එක ක්ෂේත්‍රයකට පමණක් ජාත්‍යන්තර ආයෝජන කැඳවීම අප වාගේ ජාතියකට ඔරොත්තු නොදෙන තත්ත්වයකුත් වෙන්ක පුළුවන්. එම නිසා මේ සේවාව, මුළු රටම ප්‍රයෝජනයක් ගත්ත ජාත්‍යන්තර සහ දේශීය හැම ක්ෂේත්‍රයකම ක්‍රියාත්මක වෙන බොහොම ඉතිහාසයක් තිබෙන සේවාවක් බව මා ගරු ඇමතිතුමාගෙන්, නියෝජ්‍ය ඇමතිතුමාගෙන් අවධානයට යොමු කරවනවා.

අ. හා. 2.21

එම්. ඩී ප්‍රේමරත්න මහතා (නියෝජ්‍ය පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා)

(திரு. எம். டி. பிரேமரத்னா — பாராளுமன்ற அறுவலகன், விளையாட்டுத்துறை பிரதி அமைச்சர்)

(Mr. M. D. Premaratne - Deputy Minister of Parliamentary Affairs & Sports)

ගරු සහපතිතුමනි, මා දීර්ඝ වේලාවක් ගත්ත බලාපොරොත්තු වෙන්කේ නැහැ. මට මේ අමාත්‍යාංශය යටතේ වචන ස්වල්පයක් කථා කරන්න අවස්ථාව ලබාදීම ගැන මා තමුත්තාත්සේට සතුටිවන්න වෙනවා. මා නියෝජනය කරන අවස්ථාවේදී ආයතනයට නැපුල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ කළ යුතු අඩුපාඩු දෙක තුනක් පමණක් ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නයි මා මේ අවස්ථාව තමුත්තාත්සේගෙන් ඉල්ලා සිටියේ.

මා දන්නවා ගරු ඇමතිතුමා විශේෂ උත්සාහයක් ගන්නවා. අපේ ආයතනයට පමණක් නොව අනෙක් ආයතනවලටත් කෙලින්ම අංක කරකවා කථා කිරීමේ දුරකථන පහසුකම් ලබා දෙන්න. දැනට අවුරුදු 20කට පමණ පෙර එනම් 1965-70 රජය කාලයේදී අවිස්සාවේල්ල නගර ප්‍රදේශයට පමණක් කෙලින්ම අංක කරකවා කථා කිරීමේ දුරකථන පහසුකම් ලබා දුන්නා. අවිස්සාවේල්ල ආසනය කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ආයතනයක්. කොළඹ ඉඳල සැතපුම් 28ක 30ක දුර ප්‍රමාණයක් අවිස්සාවේල්ලට තිබෙන්නේ. අවිස්සාවේල්ලේ නාගරික ප්‍රදේශයේ හැරුණු විට ඉන් බැහැර ප්‍රදේශවලට එනම් කොස්ගම, වග, කහහේන, හංවැල්ල යන ප්‍රදේශ රාශියකට තවම කෙලින්ම අංක කරකවා කථා කිරීමේ දුරකථන පහසුකම් ලැබී නැහැ. දැනට අවුරුදු 20කට පෙර තිබුණු ක්‍රමයකින්වත් ඒ පහසුකම් ලැබුණේ නැහැ. දැනට එය අවිස්සාවේල්ල නගර සීමාවට පමණක් සීමා වී තිබෙනවා. මේ ප්‍රදේශවලට කෙලින්ම අංක කරකවා දුරකථන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මේ රජය බලයට පත්වුවාට පසුව මා ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කලා. තමුත්තාත්සේ ඒ පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කර දැන් බලාපොරොත්තු වෙනවා හංවැල්ල, කොස්ගම, කහහේන, වග යන ප්‍රදේශවලට පමණක් නොව පිටස්තර ආයතනවල තිබෙන බුලත්කොහුවිටිය, පුගොඩ යන ප්‍රදේශවලටත් කෙලින්ම අංක කරකවා දුරකථන පහසුකම් ලබා දෙන්න ඒ කටයුතු ප්‍රතිසංස්කරණය කරන්නට. දැනට මැණික් සහ අවශ්‍ය උපකරණ ගෙතැවින් වැඩ කරගෙන යනවා. තමුත් මට දැන ගැනීමට ලැබුණා. - මා දන්නේ නැහැ මෙය ඇත්තද කියා - වෙනත් ප්‍රදේශයකට ප්‍රමුඛත්වය ලබාදීමේ හේතුවෙන් මේ ප්‍රදේශවල වැඩ කිරීම ප්‍රමාද වෙලා තිබෙනවාය කියා. දැනට මේ කටයුතු කිරීම සඳහා යන්ත්‍රෝපකරණ ගෙතැවින් සවි කරගෙන යනවා. ගොඩනැගිල්ල හඳුලත් අවසානය. කුළුණු පවා සවි කර තිබෙනවා. ඒ නිසා මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කර අඩු වශයෙන් 1986 දිවත් කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන මගේ ආයතනයේ ඒ ප්‍රදේශවලට මේ පහසුකම් ලබා දීමට කටයුතු කරන්න කියා.

මගේ ආයතනයේ පීටිසර ප්‍රදේශවල තිබෙන නැපුල් ස්ථාන කිහිපයකට බහු ප්‍රේක්ෂණ-Multi access- දුරකථන පහසුකම් ලබා දෙන්න කියලා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කලා. තමුත්තාත්සේ මගේ ඒ ඉල්ලීම අනුව දුරකථන කනවල ප්‍රදේශයට රුපියල් 1,50,000ක වියදමින් බහු ප්‍රේක්ෂණ දුරකථන පහසුකම් ලබා දී තිබෙනවා. අපි ඒ ප්‍රදේශයට විදුලි බලය ලබා දී තිබුණා. ඒ වාගේම මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කලා. අස්වැන්න, උඩගම, පාදුක්ක, තුන්මෝදර, යන නැපුල් ස්ථාන හතරකට බහු ප්‍රේක්ෂණ දුරකථන පහසුකම් ලබා දෙන්න කියලා. මගේ ඉල්ලීම පිළිගෙන ඉක්මනින් නිලධාරී මහතන් ගෙන්වා පරීක්ෂණයක් කොට ඒ අනුව මට පිළිතුරක් එවීම ගැන ගරු ඇමතිතුමාටත්, ඒ නිලධාරීන්ටත් මම සතුටිවන්න වෙනවා. දැනට ඇස්වැන්න ප්‍රදේශයට පමණක් ඒ පහසුකම් ලබා දෙන්න පුළුවන්යයි මට දන්වා තිබුණා. තමුත් ඒ වගේම අපහසු ප්‍රදේශ තමයි. උඩගම සහ තුන්මෝදරත්. ඒ නිසා ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු කොට 1986 අවුරුද්දේදී ඒ නැපුල් කාර්යාල දෙකටත් බහු ප්‍රේක්ෂණ දුරකථන ලබා දෙන හැටියට මම ඉල්ලා සිටිනවා.

ඒ වාගේම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අවිස්සාවේල්ල නගර සීමාවේ තිබෙන පුට්ටිටිය උප නැපුල් කාර්යාලය පිළිබඳවත්. ඒ උප නැපුල් කාර්යාලය දැනට පිහිටි ස්ථානය සුදුසු නැහැ කියා දෙපාර්තමේන්තුවේම තීරණයක් උඩ එය මහා මාර්ගයට ආසන්න ස්ථානයකට ගෙන යා යුතුයයි යෝජනා කලා. ඒ අනුව ඒ උප නැපුල් ස්ථානාධිපතිතුමා මගේත් තීරණය උඩ ඒ සඳහා අලුත් ගොඩනැගිල්ලක් ලබා දුන්නා. දැන් ඒ උප නැපුල් කාර්යාලය අලුත් ගොඩනැගිල්ලකට ගෙන ගිහින් තිබෙනවා. තමුත් පරණ කාර්යාලයේ තිබුණු දුරකථනය අලුත් කාර්යාලයට වෙනස් කර දෙන්න සීමාව දෙපාර්තමේන්තුවෙන් කියා තිබෙනවා ඒ සඳහා යන වියදම උප නැපුල් ස්ථානාධිපතිතුමා ගෙවන්න ඕනෑය කියා. මා හිතන්නේ නැහැ එසේ කිරීම සුදුසු කියලා. මොන හේතුවක් නිසා එතෙම කියනවාදයි මම දන්නේ නැහැ. ඒ කාර්යාලය වෙනස් කළේ උප නැපුල් ස්ථානාධිපතිතුමාගේ ඉල්ලීමක් උඩ නොවෙයි. පාර්ලිමේන්තුවට තිබුණු අපහසුව සලකා බලා ප්‍රාදේශීය නැපුල් අධිකාරිතුමා තමයි යෝජනා කළේ. මහා මාර්ගය අයිතේ තිබෙන වෙනත් ස්ථානයකට එය ගෙන යන්න කියා. ඒ යෝජනාව අනුව මමත් ඒ උප නැපුල් ස්ථානාධිපතිතුමාත් බොහොම වෙහෙස-මහත්සි වෙලා අලුත් ස්ථානය ගොසා ගන්නා. මම හිතන හැටියට පරණ ස්ථානයේ සිට යාර 25 කට වඩා දුර නැහැ. අලුත් ස්ථානයට. දැන් දෙපාර්තමේන්තුව කියනවා උප නැපුල් ස්ථානාධිපතිතුමාගේ යෝජනාවක් අනුව මේ උප නැපුල් කාර්යාලය වෙනස් කළේ. එම නිසා දුරකථනය වෙනස් කරනවා නම් උප නැපුල් ස්ථානාධිපතිතුමා මුදල් ගෙවන්නට ඕනෑය කියා. දුරකථනය වෙනස් කිරීමේ වියදම උප නැපුල් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීම සුදුසු නැහැ. මෙය ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක්. මෙය පිහිටා තිබෙන්නේ අවිස්සාවේල්ල නගර සීමාව තුළමයි. දැනට මාස 5ක පමණ කාලයක සිට මේ කාර්යාලයට දුරකථන ගාස්තු පහසුකම් නැහැ. ඒ නිසා විදුලි පණිවුඩ යවන්න විධියක් නැහැ. විදුලි පණිවුඩ යවන්නේ නැපුලෙන්. අවිස්සාවේල්ල නගරයේ සිට මේ ස්ථානයට තිබෙන්නේ සැතපුම් 3 යි. ඒ නිසා ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු කොට පුට්ටිටිය නව උප නැපුල් කාර්යාලයට දුරකථන පහසුකම් ඉක්මනින් ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

බොහොම වෙහෙස-මහත්සි වී ලංකාවේ ප්‍රදේශ ගණනාවකටම අලුතින් දුරකථන පහසුකම් ලබා දී තිබෙනවා. එයින් ඉතාමත් හොඳ සේවයක් සිදු වෙනවා. ඒ අතර නැපුල් සේවයක් ප්‍රතිසංවිධානය කොට ජාත්‍යන්තර වශයෙන් බැලූවත් අනෙක් කිසිම රටකට නොදෙව්නි තරම්ත්, අපට සතුටු වෙන්න පුළුවන් විධියේ හොඳ නැපුල් සේවයක් මෙතුමා ලබා දී තිබෙනවා. මොන තරම් අපහසුකම් මිශ්‍රයේ වුවත් අපේ කාර්මික නිලධාරීන් යොදවාගෙන දක්ෂ සේවක මහතන් හවුල් කරගෙන ඇමතිතුමා සැහෙන මහත්සියක් ගෙන පසුගිය අවුරුදු කීපය තුළ මේ ක්ෂේත්‍රයෙහි ප්‍රගතියක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ අමාත්‍යාංශයෙන් මුළු කාර්වටම ලබා දී තිබෙන ප්‍රශංසනීය සේවය පිළිබඳව ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්, නිලධාරී මණ්ඩලයටත් මගේ සතුටිය පුද කරන අතර මගේ ඉල්ලීම කෙරෙහි ගරු ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු කරන හැටියට ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවධාන කරනවා.

ඒ. ඩී. පුංචිචලමේ මහතා (නියෝජ්‍ය වහිතා කටයුතු හා ගිණිමණ රෝහල් ඇමතිතුමා)

(திரு. ஜி. வி. புஞ்சிதலமே — மாநா அலுவலகம், போதுண வைத்தியசாலைகள் பிரதி அமைச்சர்)

(Mr. G. V. PUNCHILAME - Deputy Minister of Women's Affairs and Teaching Hospitals)

ගරු සභාපතිතුමනි, තැපැල් අමාත්‍යාංශය ගැන කථා කරන්න ඉස්සෙල්ලා ගරු ඇමතිතුමා ගැන වචන ස්වල්පයක් කියන්න මම බලාපොරොත්තු වෙතවා. එතුමා තැපැල් ඇමති වුණට පස්සේ, මම හිතන්නේ තැපැල් අමාත්‍යාංශයට අලුත්ම අලුත් පරිවර්දයක් ලැබුවා. අපි නම් එතුමා හඳුන්වන්නේ මේ ගරු සභාවේ ඉන්න උපාසක මහත්මිය හැටියටයි. එතුමා කිසිම කෙනෙකුට මොන ආකාරයෙන්වත් හිංසාවක්, පීඩාවක් නොකරන කෙනෙක්. එතුමා කොයි වෙලාවේත් ඉන්නේ සිතාමුසු මහුණිකුයි. එතුමාගේ කාරුණික භාවය එතුමා යටතේ වැඩ කරන සියලුම සේවක මහතන් වෙතත් දක්වා තිබෙනවා. කොයි වෙලාවක හෝ අපි මොනවා හෝ වැඩක් කීවොත් කටදවත් ඒකට බැහැ කියන්නේ තැනි ඇමතිවරයෙක්, එතුමා.

එතුමා විදුලිබල අමාත්‍යාංශය භාරව ඉන්න කාලයේදී තමයි, මම හිතන හැටියට අපේ ගම්වලට වැඩිපුරම විදුලිබලය ලබා ගන්නේ. මම වර්තමාන නියෝජ්‍ය විදුලිබල ඇමතිතුමාට දෙස් කියනවා නොවෙයි. තමුත් මේ ඇමතිතුමා විදුලිබල අමාත්‍යාංශය භාරව සිටි කාලයේදී අපි අවුරුදු දෙක - තුනක් ඉදිරියට - අත්තිකාරම් වශයෙනුත් - විදුලිබලය ලබා ගන්නා. එතුමා ඒ තරම්ම හොඳ කාරුණික ඇමතිවරයෙක්. එතුමාගේ පත්වීම තිසා තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම දෙනාම ඉතාමත් හොඳින් ඒ ඒ කර්තව්‍යයන් හා පාලන වැඩ කටයුතු කරගෙන යනවා. ඊට හේතුව එතුමා හොඳ පුද්ගලයෙක් තිසයි.

අ. හා. 2.30

එතුමා අපේ ආසනයට දැනෙන සේවාවල් කිහිපයක් කර තිබෙනවා. ඒ ගැන මම එතුමාට සතුහිවන්න වෙතවා. මගේ ආසනයේ තිබෙනවා, වාහන යන්ත්‍ර බැර, අඩු ගණනේ බයිසිකලයක්වත් යන්න බැර, පයික්ම යන්ත්‍ර ඕනෑ තැපැල් ස්ථාන කිහිපයක්. ඒ ස්ථානවලට දුරකථන පහසුකම් ලබාදෙන ලෙස මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැන් අවුරුද්දක විතර කාලයක ඉඳලා මම ඉල්ලාගෙන එනවා දුරකථන ලබා දෙන්නය කියල. කුඩාව කියන ගමට බස් එකකින් යන්න අමාරුයි. හදිසියක් වුණොත්, අනතුරක් වුණොත්, ලෙඩක් දුකක් වුණොත්, පරණ ක්‍රමයට උණ ලී දෙකක පුටුවක් බැඳලා, හතර දෙනෙක් එක්ක කරගහගෙන තමයි පල්ලෙහාට බහින්න වෙලා තිබෙන්නේ. ඒ තිසා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ ප්‍රදේශයට දුරකථන පහසුකම් ලබා දෙන ලෙසට.

දැන් අපි අලුතෙන් පාරක් හදගෙන ගිහිල්ල තිබෙනවා. තමුත් ඒ ගම්වල ඉන්න උදවිය කීසි කෙනෙකුට වාහන තැනූ බස් එකක් ගියත් යන්නේ යලටයි මහටයි විතරයි. ඒ තිසා දුරකථනයක් ඒ ප්‍රදේශයට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ ගැන ඇමතිතුමාට දැනුම් දුන්නාම, එතුමාගේ ලේකම්තුමා, ඒවාගේම පෝස්ට් මාස්ටර් රේකර්ල්තුමා අපට ලිපි එවා තිබෙනවා, පුළුවන් තරම් ඉක්මනට එය ලබා දෙන්න කටයුතු කරනවාය කියා. මම ඉල්ලා සිටිනවා, නව වැඩි දවසක් යන්න කලින් කොහොම හරි, එරන්නට, කුඩාවට, දුරකථන පහසුකම් ලබා දීමට කටයුතු කරන්නය කියා. අනෙක් හැම තැනටම එතුමා දුරකථන ලබා දී තිබෙනවා. මේකත් ලබාගන්න ඕනෑ ආසනය ගැන මට මීට වඩා කියන්න දෙයක් තැනූ.

රැකියාවල් දීම ගැනත් මතක් කරන්න ඕනෑ. ඉතාමත්ම සාධාරණ ඇමතිවරයෙක් හැටියට ඒ ගැනත් එතුමා කියා කලා. සමහර ඇමතිවරු සිටියා ඒ උදවිය අද ඇමති පුටුවල තැනූ. ඒ උදවිය අයිත් වෙලා. ඒ අය අධිරාජ්‍යයක් භාරව සිටියේ; අමාත්‍යාංශයක් නොවෙයි. තමුත් එක රක්ෂාවක් දුන්නේ තැනූ, මන්ත්‍රී කොට්ඨාශ මට්ටමෙන්. ඒ උදවියගේ ආසනවලට විතරයි රක්ෂාවල් දුන්නේ. තමුත් මෙතුමා එතෙම නොවෙයි. අර කණුවල තහින මිනිසුන් ගන්නත්, ඒ ඒ ආසනවල මන්ත්‍රීවරුන්ගෙන් අහල තමයි ඒ හැම රක්ෂාවක්ම දී තිබෙන්නේ. ඒ තිසා එතුමාට අපි තවත් සතුහිවන්න වෙන්න ඕනෑ. එතුමාගේ නිලධාරී මහත්තුරුන් ඒ වගේම තමයි කටයුතු කර තිබෙන්නේ.

එතුමා ඇමති වූයේ භාර ගන්නට පස්සේ මුළු ලංකාවේම ස්වයංක්‍රීය දුරකථන සේවාවක් ඇති කලා. ඒ මගින් මුළු ලෝකයම සමග අද අපට සම්බන්ධ කර තිබෙනවා. එතුමා දැනෙන මහත්සියක් ගන්නා, සාධාරණව, කීසි කෙනෙකුට හිංසාවක්, පීඩාවක් නොවන විධියට මේ රාජකාරී ඉෂ්ට කරන්න.

මොන හේතුවක් තිසාද මම දන්නෙ තැනූ, සමහර අවස්ථාවලදී, කොළඹට හයිකෝන් වැස්සෙත්, ටෙලිකෝන්වලින් මේ පැත්තෙන් අපි කතා කරන කොට, එහෙත් නව දහ දෙනෙක් විතර කතා කරනවා ඇහෙනවා. අදත් ඒක සිද්ධි වෙනවා. තමුත්තාත්සේ මේ තරම් වටිනා සේවයක් කරලත්, මොකක් හරි සුළු කාර්මික දෝෂයක් තිසා මේක සිද්ධි වෙනවා. මොන හේතුවක් තිසාද මම දන්නේ තැනූ, අදත් අපි ටෙලිකෝන් එක අරගෙන පිටට කතා කලොත් නව දහ දෙනෙක් එහෙත් කතා කරනවා ඇහෙනවා. මේකෙ ක්‍රොස් කනෙක්ෂන්ස් තිබෙනවා. කරුණාකර තමුත්තාත්සේගේ අවධානය යොමු කරලා, ඉංජිනේරු මහත්තුරුන් යොදවා, පුළුවන් තරම් ඉක්මණින් මේ දෝෂය තැනි කරන්නය කියා අපි ඉල්ලා සිටිනවා. තැන්තම් තමුත්තාත්සේ මේ තරම් විශාල සේවාවක් කරලා, හරියට කීර් කලයක් දෙවල, නොම පොඩ්ඩක් දගන්නා වාගේ තරක නාමයක් අගන්න ලැබෙනවා.

තමුත්තාත්සේට මීටත් වඩා හොඳට ලබන වර්ෂය තුළ කටයුතු කරන්නට, අපේ රටට විශාල සේවයක් කරන්නට අවස්ථාව සැලසේවා කියාත්, තමුත්තාත්සේට දීර්ඝායුෂ ලැබේවා කියාත් ප්‍රාර්ථනා කරමින්, මා කලින් ඉල්ලු පුටුවකට මගේ ආසනයට ඉතුරු ටෙලිකෝන් දෙකක් ලබා දෙන්නය කියා ඉල්ලා සිටිනවා.

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොළඹ තුන්වන) (ஜனப் எம். ஹலீம் இஷாக் — கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர்) (Mr. M. Haleem Ishak - Third Colombo Central)

Mr. Chairman, there are one or two matters that I wish to raise under this Ministry. One is in regard to the telephone service at Nintavur. I have got a letter from some of the people of Nintavur. They say that the entire system is not working. When representations are made to the G.P.T's Office at Kalmunai they have been using loops to restore connections of a selected few of the subscribers who have been able to satisfy them in whatever manner they desire.

එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා (ஜனப் எம். ஏ. அப்துல் மஜீத்) (Mr. M. A. Abdul Majeed)

This is in my area. What has happened here is that the card has got burnt. Now, we are making an attempt to replace the card. This card is something that is not produced in this country. The latest information that the DIT has given me is that they have been able to get a card from somewhere and that if that card is fixed the balance people who had telephones could get them. Certain telephones were given on loops and those people are continuing to have them. In fact, these representations were made to me. I got a full report from the DIT. I personally went there and the position to the subscribers.

එම්. හලීම් ඉෂාක් මහතා (ஜனப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

I thank the Deputy Minister for the assurance given. It will be a very good thing if he is in a position to restore all these telephone connections without delay because they say that for the last six months

එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා
(ஐ.எம். எம். ஏ. அப்துல் மஜீத்)
(Mr. M. A. Abdul Majeed)

The card has got burnt and we are in the process of finding an alternative card. This will be done soon.

එම්. හලීම් ඉෂාක් මහතා
(ஐ.எம். எம். ஹலீம் இஷாக்)
(Mr. M. Haleem Ishak)

Thank you very much.

The hon. Member for Kalawana has raised this question of a telephone service to the coroner's court in Colombo. I think the Ministry of Justice has made an application. At present the coroner's court is connected with an extension from the General Hospital, Colombo. To get a call through the General Hospital connection is impossible because it is so busy with connections to wards and doctors and various other people. You are aware that the coroner's court is a very important institution in the City of Colombo. Quite a number of inquiries take place in the coroner's court. So, I kindly appeal to the Hon. Minister to see that action is taken to provide the coroner's court with a direct telephone service.

Then, Sir, there is another matter. You have been so accommodating whenever we make representations even as Members of the Opposition, but I must say one thing about the Decentralized Regional Telecommunication system. You decentralized the entire telephone network in the City of Colombo, I believe, where telephone repairs, connections and various other things are concerned. I do not know whether this system or the officers who are handling its function in the way you expected them to function. I have brought this matter to your notice as a Member of the Consultative Committee. Very unfortunately some of these engineers or the Regional Telecommunication Engineers do not give heed to requests made. It takes a very long time to get something done by them. You are trying your best to lay new cables and do various things and to modernize the telephone service not only in the City of Colombo, but in the whole country. You want to have a direct dialling system. I do not think that the Regional Telecommunication Engineers or their officers function in the way that they should function. The subscribers especially in Colombo are very disappointed with the way that some of these people act. I will appreciate it very much if you can call them up or get the Director of Telecommunications to call up all these Regional Telecommunication Engineers, who are in Colombo, and tell them what they have to do where breakdowns and defective telephones are concerned. I say this because your good name is the one that gets spoilt or that of the Ministry itself. Therefore, I hope you will take necessary action.

ආර්. එම්. අබේකෝන් මහතා (මොණරාගල දිසා ඇමතිතුමා)
(திரு. ஆர். எம். அபேகோன் — மொணராகல மாவட்ட அமைச்சர்)
(Mr. R. M. Abeykoon - District Minister, Moneragala)

ගරු සභාපතිතුමා, මේ වාරය මට ලබාදීම ගැන මම නමුත්තාත්සේට ස්තූතියිවත්ත වෙතවා. තැපැල් ඇමතිතුමා පිළිබඳව වතිහා කටයුතු හා ශික්ෂණ රෝහල් නියෝජ්‍ය ඇමතිතුමා ස්තූතිය ප්‍රකාශ කලා වාගේ මටත් තිබෙන්නේ ඇමතිතුමාට ස්තූති කිරීමටයි; ඒ වාගේම අපේ ගම්බඳ ජනතාවගේ ප්‍රණාමය එතුමාට පුද කරන්නයි. ඒ මොකද, ඉතාම මැනවින් කල්පනා කර ගම්බඳ තැපැල් සේවාවන් දියුණු පවුණු කරන්නට එතුමාගෙන් ලැබුණු සහයෝගය අපේ ගම්වල සිටින සියලු දෙනාම අනුමත කරන තිසයි.

ඒ වාගේම මේ අවස්ථාවේදී අපි එතුමාට ප්‍රශංශා කරනවා අපට සෘජු දුරකථන සේවා පහසුකම ලබාදීම ගැන. ඇමතිවරයාටත්, පස්සරටත් හැර බදුල්ල දිස්ත්‍රික්කයේ හැම ප්‍රදේශයකටම ලෝකයේ ඕනෑම තැනකට කථා කරන්නට පුළුවන් පරිදි සෘජු දුරකථන සේවා පහසුකම ලැබී තිබෙනවා. ඒ වාගේම මොණරාගල වාගේ ප්‍රදේශයකට ඒ පහසුව ලැබීම අපට වටහවලින් අගය කරන්න බැහැ කියන එක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. [බාවා කීරීමක්] මෙය කොතොම කථා කලත් මම හිතනවා මෙතුමාටත් ඒ සේවාවන් ලැබී ඇත කියා.

තැපැල් සේවාව පිළිබඳව තව යුගයක් ඇති වි ජනතාව තුළ තව උදවක් ඇති වි තිබෙනවා. ඒ පිළිබඳව අපේ ගෞරව ස්තූතිය ඇමතිතුමාට පුද කරන්න කැමතියි.

උඩරට ගැමි පුහුණුවාපන දෙපාර්තමේන්තුව ගැන කල්පනා කරන විට, මම හිතනවා පසුගිය වර්ෂ ගණනාවකදීම අපට එයින් යැහෙන සේවාවක් ඉටුවී තිබෙනවාය කියා. එය අගය කරන්න බැරි තරම් සේවාවක්. [බාවා කීරීමක්] කොත්මලේ ගරු මන්තිතුමාට (ආනන්ද දසනායක මහතා) මේවා එකින් එක විස්තය කර දෙන්න බැහැ. එතුමාට මම කියන්නම්. මේ උඩරට ගැමි පුහුණුවාපන දෙපාර්තමේන්තුවෙන් ඉටු වූ සේවා ගැන සඳහන් කර අපේ ඇමතිතුමා විසින් මුද්‍රණය කර ඇති පොත කියවා බලන්නය කියා.

මට ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීම් දෙකක් කරන්න තිබෙනවා. පළමුවෙනි ඉල්ලීම නම් හාලිඇල ජන්ද කොට්ඨාශයට අත්‍යවශ්‍යව ඇති තවත් උප තැපැල් කාර්යාල දෙකක් ලබා දෙන දෙය ඉල්ලීමයි. මේ පිළිබඳව මම ලිඛිතව දැනුම් දී තිබෙනවා. 1986 වර්ෂය තුළදී මෙම උප තැපැල් කාර්යාල දෙක ලබා දෙවිය කියා මගේ විශ්වාසයක් තිබෙනවා.

අනික් ඉල්ලීම නම් මේකයි. අපේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම් ආදී කටයුතු සහ සේවාවන් සඳහා අපට ගැමි පුහුණුවාපන කොමිෂන් සභාවෙන් ලක්ෂ ගණන් මුදල් ලබා දී තිබෙනවා වාගේම අපට නොයෙක් හේතූන් නිසා උාව පලාතට කලා මණ්ඩල ගොඩනැගිල්ලක් අවශ්‍යයි. අපට මෙවැනි ගොඩනැගිල්ලක් සකස් කර ගැනීමට අවශ්‍ය වි තිබෙන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ තැනි වේගෙන යන උාවේ කලාවන් දියුණු කිරීමටයි. මෙම කලා මණ්ඩල ගොඩනැගිල්ල බණ්ඩාරවෙල අධ්‍යාපන මණ්ඩලයේ මූලිකත්වය ඇතිව ඉදි කිරීමටයි අපි සැලසුම් කර තිබෙන්නේ. එහෙත් අපට මුදල්වලින් අඩුවාඩුකම් රාශියක් තිබෙනවා.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please! Mr. Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මූලාසනාරූඪ විය.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராமத்தினின்று அகலவே, குடியுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மண்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

ආර්. එම්. අබේකෝන් මහතා

(**ශ්‍රී. ආර්. ආර්. අබේකෝන්**)
(**Mr. R. M. Abeykoon**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ තැනිවිගෙන යන තැටුම් කලාව, ගෘහ කර්මාන්තය, කාර්‍ය කලාව හා වෙනත් කලා ශිල්ප දියුණු කරන්නට අපට ස්ථානයක් තැනූ ඒ නිසා අපි කලා මණ්ඩලයක් සකස් කර තිබෙමු. ගොඩනැගිල්ලක් සකස් කර ඒ තුළදී තැටුම් කලාවත් ප්‍රගුණ කිරීමේ ක්‍රියාදාමයක් අපි සකස් කර තිබෙමු; සැලසුම් කර තිබෙමු. ඒ නිසා අපට අවශ්‍ය මුදල් විකක් ලබා දෙන ලෙස ඉල්ලමු. මෙය වෙල්ලස්සේ කැරැල්ලෙන් විනාශ වූ පළාතක් නිසා ඒ පළාතට කරන මහත් සේවාවක් වශයෙන් සලකා ඒ කලා මණ්ඩල ගොඩනැගිල්ල සකස් කර ගැනීමට උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව මගින් මුදල් විකක් ලබා දීමට කටයුතු කරන්නට කියා ගරු ඇමතිතුමාගෙන් කරුණා පෙරදැරිව ඉල්ලමින් මම නිශ්ශබ්ද වෙමි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(**ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි**)
(**Mr. Lakshman Jayakody**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අත්තනගල්ල කොට්ඨාශය ගැන කියන්නට කරුණු විකක් තිබෙමු. ඒවා ගැන ගරු ඇමතිතුමා ක්‍රියා කරයි කියා මම විශ්වාස කරමි.

එකක් තිටිමුවේ තැපැල් කාර්යාලය ගැනයි. විශ්‍රාම වැටුප් ගෙවන දිනවලදී උදේ 7 සිට රාත්‍රී 7 දක්වා එය විවෘත කර තිබුණොත් ලොකු පහසුවක් වෙනවා. එසේ තැනිවි අතිරේක නිලධාරීන් පත් කරනවා නම් ඒත් කමක් තැනූ මට පෙනෙන විධියට අතිරේක නිලධාරීන් පත්කිරීම විකක් අමාරුයි. එය කරන්නට නම් වැය ශීර්ෂ අනුව එයට ඉඩකඩ තිබෙන්නට ඕනෑ ඒ නිසා වෙලාවටත් විකක් වෙනස් කර දුන්නොත් එය ප්‍රයෝජනවත් වෙනවා.

දෙවැනි කරුණ මෙයයි. කෝඩි අංක 035 ගැම වීටම කැඩිලා, සමහර ඒවා කිසිම ප්‍රශ්නයක් තැනිවි බොහොම හොඳට කරකවන්නට පුළුවන්. මොනරාගල වැනි ප්‍රදේශවලට කිසිම ප්‍රශ්නයක් තැනූ තමුත් කෝඩි අංක 035 හා 033 තිබෙන ප්‍රදේශවලට - ඒ කියන්නේ ගම්පහ වැනි ප්‍රදේශවලට - ඇමතිමක් ලබා ගැනීම විකක් අපහසුයි. කොහේ හෝ තදබදයක් ඇති මම ඇමතිතුමාට දෙස් කියනවා නොවෙයි. කොතතක හෝ ඉංජිනේරු කාර්මික දෝෂයක් ඇති ඒ නිසා කරුණාකර ඒ ගැන විකක් සොයා බලා සමත් කළොත් හොඳයි. වතුපිටිවල රෝගල, ලංගම පිපෝට, උප දියාපති කාර්යාලය ආදී සෑම තැනකටම දුරකථන තිබෙන්නේ මය කෝඩි අංකය යටතේයි. ඒ නිසා ඒ ඉල්ලීම ඉටු කර දුන්නොත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.

ඉස්සර අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැලේ විදියේ තිබුණු කාලයේ ඒ දෙපාර්තමේන්තුව තුළ තිබුණු තැපැල් කත්තෝරුවට ගොස් තම තමන්ගේ කටයුතු ඉටු කර ගන්නට මහජනතාවට පුළුවන්කම තිබුණා. එහෙත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉසුරුවායට පැමිණියාට පසුව මහජනතාවට ඒ අවස්ථාව නොලැබී ගොස් තිබෙමු. අන්න ඒ නිසා ඒ අවස්ථාව සලසා දීමටත් එතුමා කටයුතු කරයි කියා මම විශ්වාස කරමි.

අනික විදුලි පණිවුඩ ගැනයි. විදුලි පණිවුඩ යෑමේ ප්‍රමාදයක් තිබෙනවා. විදුලි පණිවුඩයකුත් ලියමනකුත් යැව්වොත් ලියමන කලින් යනවා. සාමාන්‍ය ලියමනක් ඊජ්ජටර් ලියමනකට වඩා ඉක්මනට යනවා. සමහර විට ඊජ්ජටර් ලියමනකට වඩා විදුලි පණිවුඩය ප්‍රමාද වෙනවා. මාර්ග ක්‍රියා විරහිත වී තිබුණොත් විදුලි පණිවුඩයකින් ප්‍රයෝජනයක් තැනූ ඒ නිසා ඒ කේන්ද්‍රය ගැනත් විකක් බලන්න.

අ. හා. 2.45

දිවුලපිටියේ හුවමාරු මධ්‍යස්ථානය තවමත් තිබෙන්නේ පැරණි ක්‍රමයටමයි. අද වුණත් මහමුවෙන් තිබෙන්නේ පැරණි ස්වීච් බෝඩි එකක්. මේකට මොකටත් කරන්නට බැරිද ? මය මහමුවේ තිබෙන ස්වීච් බෝඩි එක ගැන අවුරුදු ගණනාවක සිට අපි මේ ගරු සභාවේ කථා කරනවා. එය වෙනස් කළොත් ප්‍රශ්නය ලීනිල් වෙනවා. අපට නම් ඒ තරම් කරදරයක් තැනූ අපට තිබෙන්නේ ජේඩියෝ ලීනිල් එකක්. ඒ නිසා ඒ කටයුත්තත් කර දෙයි කියා අපි විශ්වාස කරමි.

ඒ අතරම අපේ පැන්නේ අලුතින් ගම්මානවල් ආදිය විවෘත කර තිබෙන නිසා ඒ අයට තැපැල් පහසුකම් දීම සම්බන්ධයෙන් පණිවුඩකරුවන්ගේ ප්‍රතිශෝධනයක් කරන්නට සිදුවී තිබෙනවා. අන්න ඒ කරුණත් ඉටු කරන ලෙස මම ඉල්ලමි.

තැපැල් දෙපාර්තමේන්තුවේ සෙනසුරාද දිනවල සේවය කරන අයගේ අවුරුදු ගණනාවක සිට පවතින ඉල්ලීමක් තිබෙනවා, ඒ අයට විශේෂ දීමනාවක් දෙන්නට කියා. ගරු ඇමතිතුමාත් ඒ ගැන විකක් කල්පනා කරගෙන ගොස් තිබෙනවා, මොකක් හෝ ක්‍රමයක් තිබෙනවාද බලන්නට. එය ඉටු කළොත් තැපැල් කාර්යක්ෂමතාවය මීට වඩා වැඩි වෙනවා යයි කියන්නට පුළුවන්.

අවසාන වශයෙන් මම අනන්ත කැමතියි, මය ගැම ගාස්තුවක්ම අගන්තර වශයෙන්, රට තුළ වැඩිකර තිබෙන අතර, විදේශීය වශයෙන් තිබෙන ටෙලෙක්ස් පණිවුඩ සේවාවටත් වැඩි කර තිබෙනවාද කියා. දත් හුඟක් උදවිය ටෙලෙක්ස් පාරිච්චි කරනවා. එමනිසා එසේ වැඩිකර තැන්නම් තමුත්තාත්සේට ඒකත් මාධ්‍යයක් වෙනවා, ආදාම විකක් වැඩිකර ගන්න. එසේ වැඩි කරන අතරම, එවැනි බද්දක් අය කරන විටත් ව්‍යාපාරික අවශ්‍යතාවය වැඩියෙන් තිබෙන ඒවායින් වැඩිපුර අයකර ගැනීමටත්, අඩුවෙන් තිබෙන ඒවායින් අඩුවෙන් අයකර ගැනීමටත් කටයුතු කළොත් එයින් ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින අයට සහනයක් ලැබෙනවා. සමහර ආයතන තිබෙනවා, අඩු පිරිවැටුමක් අතිවාරය කර තිබෙන. තමුත් සමහර ආයතන තිබෙනවා වැඩි පිරිවැටුමක් ලබාගත හැකි. ඒ නිසා ඒ ගැනත් කල්පනා කර බලා වැඩි එක්කෙනාගෙන් වැඩියෙන් ගන්නත්, අඩු එක්කෙනාගෙන් අඩුවෙන් ගන්නත් කියන ප්‍රතිපත්තිය හිතේ නිසාගෙන එය කළොත් හොඳයි.

එක අතකින් මේ විධියට කර, අනෙක් පැන්නේ ණය වෙලා හෝ නවීන ක්‍රමයේ උපකරණ විකක් ගෙන්නවා ගන්න. මේ සංකීර්ණය කියන එක බොහොම වැදගත් එකක්. තව ක්‍රම ගණනාවක් තිබෙනවා. එක් අංශයක කෙරෙනවා හොර රහස් වැඩි. ඒවා ගැන විකක් සොයා බලන්න. මේ ගරු සභාවේ කියන්නට යෙදුණා, රහස් ටෙලිග්‍රෑෆ් එක් එක්කෙනාගේ කාර්වල තිබෙනවා කියා. මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේනම්, රජයේ උසස් නිලධාරීන්ගේ නම් කමක් තැනූ තමුත් සාමාන්‍ය බිස්නස්කාරයින්ගේ කාර්වල හොර රහස් ඒවා පාරිච්චි කරනවා.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා
(**ශ්‍රී. ආර්. මුත්තෙට්ටුවෙගම**)
(**Mr. Sarath Muttetuwegama**)
මන්ත්‍රීවරුන්ට තිබෙනවාද ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(**ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි**)
(**Mr. Lakshman Jayakody**)

තැනූ මන්ත්‍රීවරුන්ට තැනූ තමුත් සාමාන්‍ය බිස්නස්කාරයෝ ඒවා නිසාගෙන ඉන්නවා. අවසර ඇතුළු ප්‍රසිද්ධියේ නිසාගෙන ඉන්නවා නම් කමක් තැනූ තමුත් නිසාගෙන ඉන්නේ රහස්. රජයේ උසස් නිලධාරියෙක් නිසාගෙන හිටියාට කමක් තැනූ ආරක්ෂක අංශයේ නම් තිබෙන්නටම ඕනෑ තමුත් ඉන්නවා, මේවා හොරෙන් පාරිච්චි කරන අය. එවැනි අයගේ ලැයිස්තුවක් තමුත්තාත්සේට ලැබුණා. ඒ ගැන ගත් ක්‍රියා මාර්ගය මොකක් ? මට ආර්-වියක් ලැබී තිබෙනවා, දත් ඒක පෙර මේත් දෙගුණයකටත් වැඩිවෙලා කියා. මෙහේ ඒ ගැන කිව්වාම ඒක ඇවිස්සිලා ගියා. ඒක නිසා දත් හය තැනුව සවි කරගෙන යනවා. ඒ අය දන්නවා, මොකක් හරි වූණොත් ප්‍රධානියකුට බෙරෙන්න පුළුවන් කියා. දත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබෙනවා. මේ වැඩ පිළිවෙල ඉතාමත්ම ගෞරවනීය, ආරක්ෂක අංශයකුත්. මම ආරක්ෂක කමිටුවේදී මේ ගැන කීවා. මේ ගැන තමුත්තාත්සේලා විධිමත්ව කටයුතු කරනවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(**ශ්‍රී. ආනන්ද දසනායක - කොත්මලේ**)
(**Mr. Ananda Dassanayake - Kotmale**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මට දීර්ඝ වශයෙන් කථා කරන්න දෙයක් තැනූ අපේ ප්‍රදේශයට අදල කරුණු තීරයක් ගැන පමණයි. මට කථා

[ආනන්ද දසකංසක මහතා]

ගරු ඇමතිතුමා දන්තවා ඩිරෙක්ට් ලයික් එක නුවරඑළියට ගියා. ඊළඟට පුස්සැල්ලාවටත් ආවා. කාට්ලටියටත් ගියා. නමුත් කොටසක් මැදිවෙලා තිබෙනවා, කොන්මලේ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ, සංගීලිපාලම, විජයබාහු කන්ද, හැදුණුවැව ආදී තැපැල් කන්තෝරු කිහිපයකට, ටෙලිකෝන් තිබෙන ඒවාට, දත් ඩිරෙක්ට් ලයික් එක තැනි තත්ත්වයට ගිහිත් තිබෙනවා. ඒ කියන්නේ [බාධාකිරීමක්] මම කියන්නේ ඩිරෙක්ට් ලයික්මයි, ඒකට. ඒ විධියට මේ කොටස් පමණක් අත්හැරීමෙන් ලොකු පාඩුවක් වෙලා තිබෙනවා. ලොකු කරදරයක් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නවා ඉතා ඉක්මණින් ඒ විධියේ ඩිරෙක්ට් ලයික් එකක් හරිගස්සා දී ඒ තැපැල් කන්තෝරුවලින් මහජන ප්‍රශ්න විසඳා දෙන්නට කටයුතු කරන්න කියා.

අතික් එක මම තමුත්තාත්සේට ඉදිරිපත් කලා, අපේ ප්‍රදේශයේ අමුතුවෙන් කොලනි ගණනාවක් ඇතිවූ බව මේ ජලාශය ඇති කිරීමේ ප්‍රශ්නය උඩ. ඒ නිසා ඒ ගම්වලට කලින් තිබුණු තැපැල් පහසුකම් තැනිව ගියා. දත් ලියුම් දත්ත තැපැල් පෙට්ටියක්වත් තැහැ, මම තමුත්තාත්සේට දී ඇති ලැයිස්තුවක්, මේ මේ ගම්වලට මේ මේ දේ ඕනෑ කියා, මම හරහලේ තැපැල් කන්තෝරුවට ටෙලිකෝන් පහසුකම් ඉල්ලුවා, නමුත් තවම ලැබී නැහැ. ඒක තමුත්තාත්සේ අනුමත කලේ දැනට අවුරුදු දෙකකට උඩදී. තවම ලැබී නැහැ. ඒක ලබා දෙන්න කටයුතු කරන්න කියා මම තමුත්තාත්සේගෙන් ඉල්ලා සිටින්නවා. දෙරගලට තැපැල් කන්තෝරුවක් අවශ්‍යයි. දෙරගල අලුත් කොලනියක්, අක්කරමලෙයි කියන එක අලුත් කොලනියක්, තිස්පනේතන්ද අලුත් කොලනියක්, මේ අලුත් කොලනි ඇති වූණේ ගත බැඳීමේ ප්‍රශ්නය උඩයි. මෙන්න මේ වගේ ගම් කීපයකට ටෙලිකෝන් පහසුකම් සහ තැපැල් පහසුකම් ලබා දෙන්නය කියා මා ඉල්ලා සිටින්නවා.

ඇත්තවශයෙන්ම ගරු ඇමතිතුමා යම්කිසි වැඩ කොටසක් කරගෙන යනවා. තැපැල් පහසුකම් කෙසේ වෙතත් අලුත් ක්‍රම ඇති කරමින් විදුලි සන්දේශ පහසුකම් දැනට දුරට ලබා දී තිබෙනවා. ඇත්තවශයෙන්ම කවුරුත් එය අගය කරන්න ඕනෑ, මේ අවුරුද්ද අවසාන වන විට එක්සේවින්ඒ එකකට යන්නේ තැනිව ලංකාවේ ඕනෑම තැනකට කෙලින්ම අංක කරනවා දුරකථන මගින් කථා කරන්නට පහසුකම් සැලැස්වෙය කියා අපි විශ්වාස කරනවා. ඒ ගැන අපි කවුරුත් සතුතිවන්න වෙන්න ඕනෑ.

නියෝජ්‍ය සභාපතිතුමා
(**பிரதித் தலைவர் அவர்கள்**)
(The Deputy Chairman)

කොන්මලේ ගරු මන්ත්‍රීතුමා කීව්වා විනාඩි පහෙන් කථාව අවසන් කරනවා කියා. ඒ විධියටම එතුමා විනාඩි පහෙන් කථාව අවසන් කලා. අතික් මන්ත්‍රීවරුන් ඒ විධියට විනාඩි පහෙන් තම කථාව අවසන් කලොත් කථා කරන්න බලාපොරොත්තුව සිටින සියලුම දෙනාටම අවස්ථාවක් දෙන්න පුළුවන්.

ධම්මලී, එම්. කරුණාරත්න මහතා (පස්සර)
(**திரு. ப. பிள்ளை, எம். கருணாரத்ன - பஸ்ஸர**)
(**Mr. W. M. Karunaratne - Passara**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, සෑම දෙනෙකුටම අවස්ථාව දිය යුතු බැවින් විනාඩි පහකින් කථාව අවසන් කරන්නය කියා තමුත්තාත්සේ කීව්වා. විනාඩි පහකින්වත් කථා කරන්නට අවස්ථාව ලබා දීම ගැන මම පලමුවෙන්ම තමුත්තාත්සේට සතුතිවන්න වෙන්නවා.

ඇත්තවශයෙන්ම මෙම අමාත්‍යාංශය තුළින් විශාල සේවයක් දත් ඉටු වි ගෙන යනවයි කියන කාරණයට මන්ත්‍රීවරුන් කවුරුත් වාගේ එකඟ වෙන්නවා ඇති. ගරු ඇමතිතුමා විශාල මහත්සියක් අරගෙන මේ අවුරුද්ද තුළදී ලියුම් බේදීමේ කටයුතු සඳහා අලුතින් සේවකයන් 600ක් පමණ බඳවා ගැනීමට කටයුතු කලා. ඒ වගේම කෙලින්ම අංක කරනවා ටෙලිකෝන් ඇමතුම් ලබා ගැනීමට පහසුකම් ලබා දී තිබෙනවා. මුර උාව පලාතටම දත් ඒ පහසුකම් ලබාදීම ගෙන යනවා. අවුරුදු 50ක් පමණ කාලයක් තිස්සේ පුල පුලා බලා සිටි බදුල්ල වගේ ප්‍රදේශවලටත් දත් ඒ පහසුකම් ලබා දී තිබෙනවා. බණ්ඩාරවෙලටත් තව මාස කීපයකින් ඒ පහසුකම් ලැබෙවිය කියා මා විශ්වාස කරනවා.

මොනරාගල දිසා ඇමතිතුමා කියන්න යෙදුණා උඩරට ගැමි පුත්තරුන්ථාපන දෙපාර්තමේන්තුවෙන් විශාල සේවයක් සිදු වන බව. එම දෙපාර්තමේන්තුව තිබෙන්නේ මේ ඇමතිතුමා යටතේයි. ඒ අනුව බලන විට ගරු ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා, මේ අමාත්‍යාංශයේ ලේකම් මහතා ඇතුළු සියලුම නිලධාරී මහත්වරුන් මේ අමාත්‍යාංශයට විශාල සේවයක් ඉටු කරගෙන යන මොහොතයි, මේ. ගම්බද ප්‍රදේශවලට ඒ තුළින් විශාල සේවයක් ඉටු කරගෙන යාම ගැන ගම්බද ආසන නියෝජ්‍යය කරන මන්ත්‍රීවරුන් හැටියට අපි ඒ සියලු දෙනාටම සතුතිවන්න වෙන්නවා. ගැම මන්ත්‍රීවරුන්ටම කියන්න තිබෙන්නේ ඒ විකයි. අපි සියලු දෙනාම ඒ නිසා සන්තෝෂ වෙන්නවා. මගේ ආසනයටත් තව මාස කීපයකින් - තව මාස දෙක තුනකින් - කෙලින්ම අංක කරනවා අමතන්නට දුරකථන පහසුකම් ලැබෙවිය කියා මා විශ්වාස කරනවා.

ඒ සමගම මම ගරු ඇමතිතුමාට මතක් කල යුතු කාරණයක් තිබෙනවා. පස්සර තැපැල් කාර්යාලය පවත්වාගෙන යන්නේ අවුරුදු ගණනාවක් පැරණි ගොඩනැගිල්ලකයි. මම එතුමාට මේ ගැන කීප විටක්ම මතක් කර තිබෙනවා. මේ අවුරුද්ද තුළදීවත් එතුමා එය ඉටු කර දෙවිය කියා මම බලාපොරොත්තු වෙන්නවා. 1986 අවුරුද්දේදී ඒ කටයුත්ත ඉටු කර දීමට ඇමතිතුමාට ශක්තිය හා ධෛර්යය ලැබෙවයි කියා මා ප්‍රාර්ථනා කරනවා.

තව උප තැපැල් කාර්යාල කීපයකුත් අපට අවශ්‍යව තිබෙනවා. මෙතුමාගේ කාලයේදී උප තැපැල් කාර්යාල ගණනාවක් ගම්වලට ලබා දී තිබෙනවා. තවත් දෙක තුනක් ලබා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. අවසාන වශයෙන් ගරු ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත්, සියලුම නිලධාරී මහත්වරුන්ටත් සේවක මහත්වරුන්ටත් මේ අමාත්‍යාංශය තුළින් විශාල සේවයක් කිරීම ගැන සතුතිවන්න වන අතර සම්බන්ධීකරණ නිලධාරී මහත්වරුන්ටත් විශේෂයෙන් සතුතිවන්න වෙන්නවා. ඒ වගේම උඩරට ගැමි පුත්තරුන්ථාපන දෙපාර්තමේන්තුවටත් අපි සතුතිවන්න වෙන්න ඕනෑ. විමර්ශන අයවැය - මුදල්වලින් අපට කරන්න බැර වුණු වැඩ කොටස් මේ දෙපාර්තමේන්තුව මගින් කිරීමට කොමසාරිස්තුමා හුඟක් මහත්සී ගන්නවා. ඒ ගැම කෙනෙකුටම පස්සර ආසනයේ ජනතාව වෙනුවෙන් අපගේ අවංක සතුතිය පුද කරමින් මම නිහඬ වෙන්නවා.

මහින්ද යාපා අබේවර්ධන මහතා (හක්මන)
(**திரு. மஹிந்த யாப்பா அபேயவர்தன - ஹக்மன**)
(**Mr. Mahinda Yapa Abeywardana - Hakmana**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, තැපැල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමට මට ඉතා සුළු කාලයක් ඉඩ දීම ගැන තමුත්තාත්සේට සතුතිවන්න වෙන්නවා. තැපැල් අමාත්‍යාංශයෙන් කෙරෙන ප්‍රධාන සේවාවන් ගැන කතා කරන්න මන්තෝන් කීව යුතු කරුණක් තිබෙනවා. හක්මන ආසනය වාගේ ගැමි ආසනයක් නියෝජ්‍යය කරන ගැමි ආසනයක් තිබෙන ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ඇතිව සිටින කෙනෙක්, ඇමතිතුමා. ඒ නිසා එතුමාට අපේ ගෞරවයත් ආදරයත් හැම තිස්සේම හිමි වෙන්නවා. ගරු ඇමතිතුමාගේ සුභද වැඩ පිළිවෙල නිසා අමාත්‍යාංශයට ගිය හැම අවස්ථාවකදීම සන්තෝෂයෙන් ආපසු එන්න අපට පුළුවන් වී තිබෙනවා.

හක්මන ආසනයේ අඩුපාඩු කියක් මම එතුමාට තිතර තිතර මතක් කර තිබෙනවා. එතුමා ඒ කටයුතු ගැන උනන්දු වී ඒවා කර දී තිබෙනවා. තවත් නොකෙරුණු වැඩ කීපයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කරන්නයි. මම බලාපොරොත්තුව වන්නේ, ගරු ඇමතිතුමා හක්මන ආසනයට ගිය අවස්ථාවකදී එක් තැපැල් කාර්යාලයකට දුරකතන පහසුකමක් ලබා දෙනවාය කියා එතුමා නියෝගයක් තිබුණ කල බව එතුමාට මතක් ඇති. එනම්, රත්දැගොඩ තැපැල් කාර්යාලයයි. තවම ඒ කාර්යය ඉෂ්ට වී නැති නිසා ඒ පලාතේ ජනතාව මට තිතර තිතර කරදර කරනවා, ඒ ගැන ඇමතිතුමාට මතක් කරන්නය කියා.

හක්මන ආසනය විශාල දුෂ්කර ආසනයක්. තැපැල් පහසුකම් තැනී එහෙත් තැපැල් පහසුකම් ඉතාම බරපතල අන්දමින් අවශ්‍ය කොටස් කීපයක් මේ ආසනයේ තිබෙන බව තමුත්තාත්සේ දන්නවා. විශේෂයෙන් දෙතියාය ආසනයට ශාඛදව තිබෙන බටඅඳුර, පල්ලවෙල, පුවත්ගහහේන, මුරුතමුරේ ආදී වශයෙන් ප්‍රදේශ කීපයක උප තැපැල් කාර්යාල අවශ්‍යතාව තිබෙනවා. මේ අවශ්‍යතාවන් ගැන තැපැල් දෙපාර්තමේන්තුව කරුණු හොඳා බලා වාර්තාවක් සකස් කර තිබෙනවා. නමුත් අද වනතුරු මේ උප තැපැල් කාර්යාලවලට කටයුතු කර නැති බවයි, මට මතක් කරන්න තිබෙන්නේ.

හක්මන ආසනයේ තවත් දවෙන ප්‍රශ්නයක් තිබෙනවා. අවිසභාවේල්ලේ ගරු මන්ත්‍රීතුමාට කෙලින් ආක කරකවා දුරකතන පණිවුඩ ලබා ගැනීමේ පහසුකම් ලැබී තිබෙන්නේ අවුරුදු විස්සකට කලින්ය කිව්වා. එහෙම නම් අපි තවම ඉන්නේ අවුරුදු පනහක් විතර එහාය කියා මම මතක් කරන්න ඕනෑ. තවම හක්මන නගරයටවත් ඒ කිට්ටුව වෙතත් තැනකටවත් කෙලින් ආක කරකවා දුරකතන පණිවුඩ ලබා ගැනීමේ පහසුකම් ලබා ගැනීමට බැරවී තිබෙනවා. අඩු වශයෙන් රේඩියෝ ලීන්ක් එකක්වත් ලබා ගැනීමට බැරවී තිබෙනවා. ගරු ඇමතිතුමා ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. හක්මන ආසනයේ අනෙක් - කෙළවරට උරුමකරුවන් කෙළවරට - විදුලි පණිවුඩයක් යන්න අඩු වශයෙන් සුමානකයන්ට ගත වෙනවා. ඒ නිසා පැත්තකටවත් කෙලින් ආක කරකවා දුරකතන පණිවුඩ ලබා ගැනීමේ පහසුකම් ලබා ගැනීම අඩු වශයෙන් රේඩියෝ ලීන්ක් එකක්වත් ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අ. හා. 3

තවත් එක කරුණක් තිබෙනවා. දකුණු නැගෙනහිර පළාතේ තැපැල්පතිතුමා ඉන්නේ වැඩිබලන පදනමක් මත. එතුමා ඉතාම වැදගත් සේවයක් ඉෂ්ට කරනවා. ඒ ගැන අපට අන්දකීම තිබෙනවා. ඒ නිසා එතුමාගේ සේවය ස්ථිර කරනුදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ කරුණ මතක් කරමින් තමුත්තාන්සේගේ අමාත්‍යාංශයේ සිටින අනෙක් ගුණසේකර මහත්මයාන් අනෙක් නිලධාරී මහත්වරුන් සියලුදෙනාත් අපට දක්වන සහාය ගැන සතුකිවන්න වෙමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

ආර්. එම්. පුංචි බණ්ඩාර මහතා (මොණරාගල)
(**ශ්‍රී. ආර්. එම්. පුංචි බණ්ඩාර — මොණරාගල**)
(Mr. R. M. Punchi Bandara - Moneragala)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, මොණරාගල ආසනය ගැන වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පලමුවෙන්ම මම ගරු ඇමතිතුමාට එතුමාට සහාය වන තැපැල් අමාත්‍යාංශයේ සහ විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ට මම සතුකිවන්න වෙනවා. මොණරාගල ජනතාව ලෝක ජනතාවගෙන් කොත් වී සිටි යුගයක ගරු ඇමතිතුමාගේ විශේෂ අනුග්‍රහය යටතේ එම ජනතාවටත් ලෝකය සමග එක් වන්නට අවස්ථාව ලබා දීම ගැන.

තැපැල් සේවාව දියුණුවී තැනී බව කොන්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කීවිවා. ආසියාවේ අනෙක් රටවල් හා සංසන්දනය කර බලන විට ඉතාමත් දියුණු තැපැල් සේවාවක් තිබෙන්නේ ලංකාවේ යයි මම කල්පනා කරනවා. අපේ ගරු ඇමතිතුමාත්, එතුමාගේ නිලධාරී මණ්ඩලයත්, ඉතාමත් කාර්යක්ෂම වීඩියට ඉතාමත් කැපවීමකින්, කරන මේ සේවාව තුළින් අද ලංකාවේ තැපැල් සේවාවත්, විදුලි සංදේශ සේවාවත් ඉතාමත් දියුණු තත්ත්වයක තිබෙනවාය කියා අපිට කියන්න පුළුවන්. එම නිසා මගේ අවසාන ආදර සතුකිය මේ අමාත්‍යාංශයේ සියලු දෙනාටම පුද කරන්නට ඕනෑ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරය මොණරාගලයි. මොණරාගල නගරයේ තිබෙන තැපැල් කාර්යාලය අධි ශ්‍රේණිගත කරන්නටය කියා ඉල්ලීම් ගණනාවක් කර තිබෙනවා. ඒ සඳහා එම තැපැල් ස්ථානය පුද්ගලිකව ලබා තිබෙනවා. එම නිසා එම කාර්යය තුදුරු අනාගතයේදී තමුත්තාන්සේ ඉෂ්ට කර දෙවියයි මම විශ්වාස කරනවා. ඒවාගේම නොදියුණු ආසනයක් වූ මොණරාගල ආසනයේ කලින් හැතැප්ම 10කට 15කට ඇතිත් තමයි උප තැපැල් කාර්යාලයක් සොයා ගන්නට පුළුවන් කම තිබුණේ. මෑතකදී ගම් රිකට් 7කට උප තැපැල් කාර්යාල ලැබුණි. තවත් උප තැපැල් කාර්යාල 12ක් පමණ ඒ ආසනයට අවශ්‍ය වෙනවා. එම නිසා ගරු ඇමතිතුමාගෙන් ඒ අමාත්‍යාංශයේ අදාළ නිලධාරී මහත්වරුන්ගෙන් අවධානය මම ඒ ගැන යොමු කරනවා.

ඒවගේම උඩරට ගැමි කොමිෂන් සභාවෙන් උපරිම සේවයක් කෙරෙන බව කියන්න ඕනෑ. එම කොමිෂන් සභාවට ලැබෙන ප්‍රතිපාදන ආසන විශාල සංඛ්‍යාවකට යොදවන නිසා ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කරන ලෙස ගාණිධාරයෙන් ඉල්ලුම් කරන්නටය කියා මම ගරු ඇමතිතුමාට මතක් කරනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම සේවය අපි අගය කරන්නට ඕනෑ. අද තැපැලෙන් යවන ලියුමක් දවස් දෙකකින් ලංකාවේ ඕනෑම කෙනෙකුට ලැබෙන වැඩි පිළිවෙලක් අනුගමනය කිරීමට අමතරව, කිලෝමීටර 100කට වැඩි දුරකරකවා. ඒවාගේම සුළු සුළු අඩුපාඩුකම් සියල්ලක්ම මකා දමන්නට

කාරණයක්. ඒවගේම මොණරාගල සිටින ජනතාවටත් ලොකයේ ඉන්න ඕනෑම තැනකට අද කථා කරන්න පුළුවන්. එවැනි දියුණුවක් ලබා ගන්නට ඇප කැපවීමෙන් තමන්ගේ කාර්ය භාරය තේරුම් අරගෙන වැඩ කළ ගරු ඇමතිතුමාට මගේ ගෞරවය පුද කරමින් මම තිබේ වෙනවා.

කේ. අබේවික්‍රම මහතා (මාතර දිනා ඇමතිතුමා)
(**ශ්‍රී. කේ. අබේවික්‍රම — මාතර දිනා ඇමතිතුමා**)
(Mr. K. Abeywickrema - District Minister, Matara)

ගරු සභාපතිතුමා, මෙම වැය ශීර්ෂය යටතේ කෙටියෙන් වූණත් වචන කීපයක් ප්‍රකාශ කිරීම අපේ බලවත් යුතුකමක් කොට සලකනවා. ප්‍රථමයෙන්ම මම මගේ දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රීන් වෙනුවෙන්, ගරු ඇමතිතුමාටත්, ගරු නියෝජ්‍ය ඇමතිතුමාටත් එතුමාගේ ලේකම්තුමාත්, අතිරේක ලේකම්තුමාත් ඇතුළු සියලුම නිලධාරී මහත්වරුන්ට අපේ බලවත් කෘතඥතාවය පල කරනවා. මෙම අමාත්‍යාංශය රටේ ජනතාවත් සමග බොහොම කිට්ටු සම්බන්ධ කමක් පවත්වාගෙන යන අමාත්‍යාංශයක්. රටේ සංවර්ධනය සඳහාත්, මහජන සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහාත් තැපැල් සේවාව, විදුලි පණිවුඩ සේවාව, විදුලි සන්නිවේදන සේවාව විශේෂයෙන් ඉවහල් වන බව සඳහන් කරන්නට ඕනෑ. 1977 වර්ෂයේ සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ අපේ ආසනවල දුෂ්කර ප්‍රදේශවලට උප තැපැල් කාර්යාල රාශියක් ලබා දී තිබෙනවා පමණක් නොව, අපේ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලවල ලියුම් බෙදා හැරීමේ වැඩපිළිවෙලවල් ක්‍රමවත්ව සකස් කර දී තිබෙන බවත් මතක් කරන්නට ඕනෑ. ඒ වාගේම අපේ දිස්ත්‍රික්කයටත්, සෑහෙන තරම් දුරට ලංකාව පුරා කෙලින්ම ආක කරකවා දුර කථන ලබා ගන්නට පුළුවන් අන්දමට විදුලි සන්නිවේදන සේවා සකස් කර දීමෙන් ලොකු සේවයක් ඉෂ්ට කර දී තිබෙනවා.

අපේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්, විශේෂයෙන් අපේ කලවානේ මන්ත්‍රීතුමා (සරත් මුත්තේවට්ටේගම මහතා) නොයෙක් නොයෙක් අඩුපාඩුකම් ගැන කීවිවා. එවැනි අඩුපාඩුකම් තිබීම පුදුමයට කාරණයක් නොවෙයි. මෙතරම් විශාල වශයෙන් සේවා පුළුල් කරගෙන යන විට, දකුණේ රටේ සිටින කාර්මික නිලධාරීන්, ඉංජිනේරුවන් සහ අවශ්‍ය වෙනත් පිරිස් ගැන සලකා බලන විට මෙවැනි අඩුපාඩුකම් ඇතිවීම පුදුම වන්නට දෙයක් නෑහැ. හොයී තරම් අඩුපාඩුකම් ඇතිවුණත්, වෙනත් දුර්වලතා ඇති වූණත්, ප්‍රතිපාදන ප්‍රමාණවත් තැනී වූණත්, ඒ සියළුම ප්‍රශ්න මහායේ ගරු ඇමතිතුමා අප ආසනවලට කරන සේවාවට මා හිතන්නේ අප ගැම දෙනාම එතුමාට කෘතඥ වෙනවාට කිසිම සැකයක් නෑහැ. මෙම අඩුපාඩුකම් මගහරවා ගනිමින් තවදුරටත් සේවය කරන්නට එතුමාට ධෛර්යය සහ ශක්තිය ලැබෙයි මා පාර්ථනා කරනවා. විශේෂයෙන්ම අප දන්නවා, දකුණේ ගාලු දිස්ත්‍රික්කයේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් දුර කථන සේවා දියුණු කරන්නට එතුමා කටයුතු කරගෙන යන බව. මේ ගරු ඇමතිතුමා සමඟත්, එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟත් සාකච්ඡා කළ අවස්ථාවේදී මාතර දිස්ත්‍රික්කය එම වැඩ පිළිවෙලට ඇතුළත් කරන බව එතුමා සඳහන් කළා.

මාතර දිස්ත්‍රික්කය ගැන සලකා බලන විට එය මේ රටේ බොහොම දුෂ්කරතාවක්ව මුහුණ දෙන විශාල ජනගහණයක් ජීවත්වන ප්‍රදේශයක් නිසා, විදුලි සංදේශ සේවා වැඩි පිළිවෙලට මාතර දිස්ත්‍රික්කයත් සම්බන්ධ කිරීම ඉතාමත් වැදගත් පියවරක් බව සඳහන් කරන්නට කැමතියි.

විශේෂයෙන්ම තැපැල් සේවාව ගැන සඳහන් කරන විට, එම සේවාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන ගොඩනැගිලි පාඨමාලා ගැන බලන විට, ලංකාවේ මෙතරම් ගොඩනැගිලි ප්‍රමාණයක් තැපැල් සේවාව සඳහා ඉදිකළ වෙනත් යුගයක් තැනී බව කියන්නට පුළුවනි.

අපේ මිත්‍ර කලවානේ මන්ත්‍රීතුමා කොළඹ ප්‍රදේශයේ අවශ්‍යතාවක් කීපයක් ගැන මතක් කළත්, ඇමතිතුමා ගම්බද ප්‍රදේශවලට තැපැල් හල් විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බව අප දන්නවා. මේ අතර රටපුරා විශේෂයෙන්ම ප්‍රධාන තැපැල් කාර්යාලවලට අවශ්‍ය ගොඩනැගිලි රාශියක් ලබා දී තිබෙනවා. එයින් විශාල සේවයක් අද දුෂ්කර දිස්ත්‍රික්කවල ජනතාවට අත් වී තිබෙනවා. එම නිසා අපේ දිස්ත්‍රික්කවලට කරන ලද ඉහත සේවය ගැන මා විශේෂයෙන් එතුමාට සතුකිවන්න වෙනවා.

ඇත්තවශයෙන්ම මට පෙර කථා කළ අපේ නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි මේ ගරු ඇමතිතුමාට ඇති මනුෂ්‍යත්වය ඉතාම වැදගත් බව මා

[කේ. අබේවික්‍රම මහතා]

පුළුවන් තරමේ උතුම් මනුෂ්‍යත්වයක් මෙන්ම ප්‍රසන්න සිතහවුක් එකමාව තිබෙනවා. එතුමාගේ කරුණාව මුළු අමාත්‍යාංශයටම ව්‍යාප්ත කර ඇති බව මා සතුටින් ප්‍රකාශ කරන්නවා. එතුමාගේ ලේකම්තුමා, ඒ ආදී හැම කෙනෙක්ම, කරදර මධ්‍යයේ වුණත්, අපේ හැම ප්‍රශ්නයක් ගැනම අපට පැහැදිලි පිළිතුරක් දීමට ක්‍රියා කිරීම ගැන මම බොහොම සන්තෝෂ වෙතවා වගේම ඒ ගැන කෘතඥ වෙතවා. එම නිසා මාතර දිස්ත්‍රික්කයේ මගේ සභාදර මැති ඇමතිවරුන් සියලු දෙනාම වෙනුවෙන් අපේ බලවත් කෘතඥතාව ගරු ඇමතිතුමාට පුද කරන්නවා. ඉදිරි කාලයේදීත් අපේ ප්‍රදේශවල අඩුපාඩුකම් ඇති වනවාද ඒ හැම දෙයක්ම සපුරාලීමට එතුමාගේ අනුග්‍රහය අපට ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. එලෙසින්ම ඒ අනුග්‍රහය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් සමාප්ත කරන්නවා.

ආර්. එම්. ධර්මදස බණ්ඩා මහතා (නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ මානව ඇමතිතුමා)
(திரு. ஆர். எம். தர்மதாச பண்டா — புலனாவத்தொழில் பிரதி அமைச்சர்)
(Mr. R. M. Dharmadasa Banda - Deputy Minister of Textile Industries)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කටාකරන විට මට විශේෂ සතුනියක් කරන්නට සිදු වී තිබෙනවා මෙම අමාත්‍යාංශයට. මන්ද? අවුරුදු තුන - හතරක කාලයක් තිස්සේ රජයෙන්, මෙම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කලා ගැන පුනරුත්ථාපන කොමිෂන් සභාව ගැන. පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ එම කොමිෂන් සභාවට වෙන් කරන ලද මුදල් ප්‍රමාණය අඩුකර ගෙන ඒමෙන් අපේ ප්‍රදේශවල ජනතාවට මුහුණ පාන්නට සිදු වී ඇති අපහසුකම් පෙන්වා දෙමින්, වෙන්කරන මෙම මුදල වැඩි කරන ලෙසට මා ඉල්ලීමක් කලා. ඒ පිළිබඳව සාකච්ඡා කර 1986 සඳහා මේ අවුරුද්දේ යම්තම් සුළු මුදලක් වැඩිකර ගන්නට පුළුවන්කම ලැබීම ගැන මම මේ අමාත්‍යාංශයට සතුකිවන්න වෙතවා. තමුත් ඒ මුදල මදි. 1985 වර්ෂයට වඩා 1986 වර්ෂය සඳහා දැනට වැඩි කර තිබෙන්නේ රුපියල් ලක්ෂ 30ක මුදලක් පමණයි. ඒකත් ප්‍රමාණවත් නැහැ. ඒ මන්ද? 1977 හා 1978 දී මේ උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද මුදල් ගැන බලන විට මෙය ඉතාමත්ම මදි. ඒ නිසා 1987 වර්ෂය වෙනුවෙන් මෙම දෙපාර්තමේන්තුවට මීට වඩා විශාල මුදලක් ලබා ගැනීම සඳහා නවදුරටත් ප්‍රයත්නයක යෙදෙන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නවා. ඒ මොකද? මෙය දිස්ත්‍රික් පහකට සම්බන්ධිත ආසන 34කට පමණ බෙදෙන මුදලක්. ඒ නිසා මේ මුදල තව වැඩි කර ගන්න.

ඒ වාගේම ඇමතිතුමනි, මම යෝජනාවක් ඉදිරිපත් කරන්නට කැමතියි. රජය දැන් සෑම ආයතනයකටම වාගේ, සෑම වැඩකටම වාගේ විදේශීය ආධාර ලබාගෙන තිබෙනවා. එම නිසා උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවටත් විදේශාධාර මොන ආයතනයකින් හෝ ලබා ගන්නට මේ අමාත්‍යාංශය දැඩි ප්‍රයත්නයක යෙදුණොත් හොඳයි කියා මම කල්පනා කරන්නවා. ලෝක බැංකුවෙන් හෝ ආර්ථිකයානු සංවර්ධන බැංකුවෙන් හෝ එනෙම තැන්තම් අපට ආධාර දෙන වෙනත් රටකින් මොන ක්‍රමයකින් හෝ ආධාර ලබා ගන්නොත් අපේ මේ උඩරට ආසන තිස් හතරේ දැනට තිබෙන යම් යම් ප්‍රශ්න, මුහුණ පාන්නට සිදු වී තිබෙන දුෂ්කරතා සියල්ලක්ම නිරාකරණය කරගෙන ඒ ප්‍රදේශවල හොඳ දියුණුවක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. තවමත් සමහර අවස්ථාවලදී උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට අයිති සමහර ප්‍රදේශවල වැඩි කර ගන්නටත් ගමට පාරක් කපා ගන්නටත් අපහසුතාවක් තිබෙනවා. මේ කටයුතුවලදී උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. සමහරවිට එක අවුරුද්දකට එක ආසනයක සැතපුමක්වත් තාර දමා ගන්නට ක්‍රමයක් නැහැ. ඒ තරම් ඉතාම සුළු මුදලකයි ලැබෙන්නේ. ඒ නිසා මම යෝජනාවක් වශයෙන් අදහසක් ඉදිරිපත් කරන්නවා, ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කර කරුණාකර විදේශීය ආධාර ලබා ගැනීමේ ක්‍රමයක් ඇති කරන්නය කියා. මෙය අමාරුවක් වෙයි කියා මම හිතන්නේ නැහැ. පුළුවන් නම් ඒ සඳහා කාරක සභාවක් එනෙම තැන්තම් කණ්ඩායමක් යොදවා ව්‍යාපෘතියක් සකස් කර එය රජයට ඉදිරිපත් කර ලබන අවුරුද්දේ මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා කරන අවස්ථාවේදී අපට හොඳ සතුටුදායක ආර්ථිකයක් ගෙනෙන්නට පුළුවන් ශක්තියක් ඒ ඇමතිතුමාට ලැබේවායි ප්‍රාර්ථනා කරන්නවා.

ඒ වාගේම මගේ බිබිලේ ආසනයට 1986 ජනවාරි මාසයේ සිට සෘජු දුරකථන ඇමතුම් පහසුකම් ලබා දෙනවාය කියා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පොරොන්දු වී තිබෙනවා. ඒ සඳහා දිනයක් දැන්මම යොදා ගන්නා ලෙස මම ගරු ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නවා. එනෙම බැරි නම් මොන හේතුවක් නිසා හෝ ජනවාරිවල අපහසුතාවයක් තිබෙනවා නම් 1986 පෙබරවාරි මාසය පත්තන්න ප්‍රථම සෘජු දුරකථන සේවා පහසුකම් ලබා දෙන ලෙස මම ඉල්ලා සිටින්නවා. ඒ එක්කම බිබිලෙන් තවකින්තේ තැනිව ගරු ඇමතිතුමා යෝජනා කර තිබෙන අත්දැමට මැදගම සහ දඹගල්ල ප්‍රදේශවලටත් ඒ සෘජු දුරකථන සේවය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටින්නවා.

අ. හා. 3.15

ඒ වාගේම මම තමුත්තාත්සේගෙන් තව එක ඉල්ලීමක් කරන්නවා. තැපැල් දෙපාර්තමේන්තුවට සුළු සේවකයන් බඳවා ගැනීමේදී සුළු සුළු දුර්වලතාවයක් තිබෙනවා. මම ඒවා විස්තර සහිතව කියන්න යන්නේ නැහැ. යම් යම් තැන්වල එනෙම සිදු වූණු අවස්ථාවලදී මම තමුත්තාත්සේලාට ඒ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා. ඒවා හරිසඳයා තිබෙනවා. මින් ඉදිරියට ඒ සුළු සේවකයන් බඳවා ගැනීමේදී යම්කිසි ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අනුගමනය කරන ලෙස මම ඉල්ලා සිටින්නවා. දැනටත් ප්‍රමාණුකූල වැඩපිළිවෙලක් තිබෙනවා. එසේ තිබුණත් ඒවාත් උල්ලංඝනය කරන්නට පුළුවන් අවස්ථා ඇති වී තිබෙනවා. ඒ නිසා මටත් වඩා හොඳ ක්‍රමානුකූල භාවයක් ඒ සම්බන්ධයෙන් ඇති කරන ලෙස ඉල්ලා සිටින්නවා. විශේෂයෙන් ගරු ඇමතිතුමා මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳව ඉතාම උනන්දුවකින්, වුවමනාවකින් කටයුතු කර තිබීම ගැන මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම කෘතඥතාවය තමුත්තාත්සේට හිමි විය යුතුයි. තමුත්තාත්සේටත්, තමුත්තාත්සේගේ නියෝජ්‍ය ඇමතිතුමාටත්, තමුත්තාත්සේගේ කාර්ය මණ්ඩලයටත් යන මේ සියලු දෙනාටම මගේ ස්තූතිය ප්‍රකාශ කරමින් වැඩි කල් තොගොස් තමුත්තාත්සේ බලාපොරොත්තු වන විධියට මේ මුළු ලංකාවේම දුරකථන සේවය වැඩිදියුණු කිරීමට, විදේශීය රටවල තිබෙන තත්ත්වයේ දුරකථන සේවා පහසුකම් ඉතා ඉක්මනින් මේ මුළු ලංකාවම වැළඳ ගන්නා පරිදි ලබා දීමට ධෛර්යයත්, වාසනාවත් තමුත්තාත්සේට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නවතින්නවා.

ආර්. එම්. අප්පුහාමි මහතා (බදුල්ල දිසා ඇමතිතුමා)
(திரு. ஆர். எம். அப்புகாமி — பூதூளை மாவட்ட அமைச்சர்)
(Mr. R. M. Appuhamy - District Minister, Badulla)

ගරු සභාපතිතුමනි, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී මටත් වචන කීපයක් හෝ ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබාදීම ගැන මම සන්තෝෂ වෙතවා. මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් ඒ වාගේම අමාත්‍යාංශයේ සියලුම නිලධාරී මහත්වරුන්ටත්, අපේ දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ටත් සතුති කරන්නටයි. පස්සර, ඇට්මිපීටිය හැරෙන්නට මුළු බදුලු දිස්ත්‍රික්කයටම දැන් සෘජු දුරකථන සේවා පහසුකම් ලැබී තිබෙනවා. කෝටි ගණනක් මුදල් වියදම් කර බදුලු දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ පහකට, හයකට කෙලින්ම අංක කරනවා කථා කරන්නට පුළුවන් විධියට දැන් සෘජු දුරකථන සේවා පහසුකම් ලබා දී තිබෙනවා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූණු වැඩක්. අපි රුපියල් හතදහස්, අටදහස් වියදම් කර වැලිපොත් එකක් ලබා ගන්නට දවසකට සැරයක්වත්, එනෙම තැන්තම් සතියකට වරක්වත් වැලිපොත් පණිවුඩියක් ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැනට මාසයකට දෙකකට ඉහත දී අපේ ගරු තැපැල් ඇමතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව, හපුනලේ, දියතලාව, බණ්ඩාරවෙල, මල්වත්ත ආදී අපේ පලාත්වල විශාල අඩුපාඩුවක්ව තිබුණු ඒ වැලිපොත් සේවය ලබාදීම ගැන අපි ස්තූතියක් වෙන්න ඕනා. ඒවාගේම මගේ බණ්ඩාරවෙල ආසනයේ උප තැපැල් කාර්යාල සෑම එකකටම වගේ දුරකථන සේවය ලැබී තිබෙනවා. තව එකකට දෙකකට පමණක් දුරකථන සේවය ලැබිය යුතුව තිබෙනවා.

ඒ වාගේම ඒ ගම්වල තැපැල් බේදීමේ කටයුතු ඉතාමත්ම සාර්ථක අත්දැමක් කරගෙන යනවා. හැම ගමකටම උප තැපැල් කාර්යාලයක් ලැබී තිබෙනවා. තව ගම් දෙකකට පමණ උප තැපැල් කාර්යාලයක් ලැබී තිබෙනවා. එයත් 1986 දී අපිට ලැබෙයි කියා අපි විශ්වාස කරන්නවා. අද තැපැල් සේවය අතිතුව, දුරකථන සේවය අතිතුව, එතරම් දියුණුවක් අපේ මුළු දිස්ත්‍රික්කයේම ඇති වී තිබෙනවා. මෙම සේවාවන් අතින් තොරතුරුණු

තත්ත්වයක තිබුණු උච්ච පළාතේ බදු දීමකට මෙතරම් අතිරික්තම සේවයක් ලබාදුන් හරු තැපැල් ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්, දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත් මා සතුකිවත්ත වෙනවා. නමුත්කාන්දේගේ අමාත්‍යාංශය යටතේ තිබෙන උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව ගැන සේෂකර්ම නියෝජ්‍ය ඇමති හරු බිබිලේ මන්ත්‍රීතුමා (ආර්. එම්. ධර්මදස බණ්ඩා මහතා) ප්‍රකාශ කරන්න යෙදුණා. අපේ කොට්ඨාශයේ වැඩ කටයුතු කිරීමේදී විශේෂයෙන් උඩරට ගැමි පුනරුත්ථාපන කොමසාරිස්තුමා විශේෂ උනන්දුවක් දක්වා සෑම දෙයක්ම ඉතා ඉක්මනින් කර දෙන බව මතක් කරන්න කැමතියි. ඒ නිසා එතුමාටත්, අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ටත් බදු දීමකට සියලුම ජනද කොට්ඨාශවල ජනතාවගේ සහ හරු මන්ත්‍රීතුමන්ලාගේ ගෞරවය පිරිනමමින් හරු ඇමතිතුමාට අපේ කොට්ඨාශවල මීට වැඩිය පහසුකම් රාශියක් ලබන වර්ෂයේදී ලබාදීමට අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සම්ප්‍රයා අවසන් කරනවා.

රේනුකා හේරත් මහත්මිය (නුවරඑළිය දිසා ඇමතිතුමිය)
(නිලගුණි රේනුකා හේරත් - නුබැරෙහියා මාවැටුණු - අනාමස්ඡර්)
(Mrs. Renuka Herath - District Minister, Nuwara Eliya)

හරු නියෝජ්‍ය සභාපතිතුමනි, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කටා කරන්නට මට අස්ථාව ලබාදීම ගැන මම නමුත්කාන්දේගේ සතුකිවත්ත වෙනවා. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය යටතේ කටා කරනවිට ඇත්තවශයෙන්ම විවේචනය කරන්නවත්, එතරම් කටා කරන්නවත් අවශ්‍ය නැහැ කියා මම හිතනවා. හේතුව මේ හරු සභාවේදී අපේ ඉල්ලීම් ඉදිරිපත් කොකලාට පොදුගලිකවත්, අමාත්‍යාංශ මට්ටමේතුව ඉල්ලන හැම ඉල්ලීමක් ඉෂ්ට කරන්න හරු ඇමතිතුමා ඇතුළු එම කායාර්ම මණ්ඩලය සැහෙන ප්‍රයත්නයක් දරා තිබෙනවා. නවසිය හැත්තෑහයේ සිට මේ දක්වා කාලය ගැන කල්පනාකර බැලුවොත් තැපැල් සේවයේ විශාල දියුණුවක් ඇතිවී තිබෙන බව අපිට පැහැදිලිව පෙනෙනවා. අපේ නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තොත් උපතැපැල් කායාර්ම, තැපැල් කායාර්ම බවට උසස් කර තිබෙනවා. මේ කටයුතු කිරීම සඳහා හරු ඇමතිතුමාගෙන් ඉල්ලීම් කරන ප්‍රමාද හැරෙන්න වෙන කිසිම ප්‍රමාදයක් නැතිව ඒ ඉල්ලීම් ඉෂ්ට කරදෙන්න එතුමා අවධානය යොමුකර තිබෙනවා. විශේෂයෙන්ම මගේ ආසනයේ රාගල තැපැල් කායාර්මය සැදීමට එතුමා සැහෙන මහත්සියක් ගත්බව මට මතකයි. භාණ්ඩාගාරයෙන් සැහෙන විරුද්ධතා මතු වෙද්දීත්, දුෂ්කර ප්‍රදේශයක් ගැන තිබෙන එතුමාගේ දැනීම නිසාම - අවබෝධය නිසාම - එතුමා ඒ අණ නොසලකා රාගල තැපැල් කායාර්මය සැදීම සඳහා මට මුදලක් වෙන්කරදීම ගැන මම එතුමාට විශේෂයෙන් සතුකිවත්ත වෙනවා. මේ වාගේ දුෂ්කර ප්‍රදේශ ගැන විශේෂ අවධානයක් යොමුකර කටයුතු කිරීම ගැන හරු ඇමතිතුමාට අපි කවුරුත් සතුකිවත්ත වෙන්න ඕනැ.

ඒවාගේම තැපැල් සේවාව ගැන කියනවිට හරු ඇමතිතුමාට උදව් කරන නියෝජ්‍ය ඇමතිතුමාත්, තැපැල්පතිතුමාත් කැපවීමෙන් යුතුව කරන සේවය අපි අගය කරන්න ඕනැ කියා මම හිතනවා. දුෂ්කර ප්‍රදේශවල තැපැල් සේවාව දියුණු කිරීම සඳහා තැපැල්පතිතුමා විශාල මහත්සියක් දරනවා. දුරකථන පහසුකම් ගැන කිව්වොත්, වලපනේ වගේ දුෂ්කර ආසනයකට කෙළින්ම අංක කරකවා දුරකථන පණිවුඩ ලබාගන්න පුළුවන් වෙයි කියා කිසිම කෙනෙක් කිසිම දවසක හිතුවේ නැහැ. නමුත් හරු ඇමතිතුමාගේ ධෛර්යවත්තකමත්, ඕනැකමත් නිසා අංක කරකවා කෙළින්ම දුරකථන පණිවුඩ ලබාගැනීමේ හැකියාව අද අපට ලැබී තිබෙනවා. ඒ පහසුකම් සලසාදීම ගැන අපි කවුරුත් සන්තෝෂ වෙනවා ; ඒවාගේම සතුකිවත්ත වෙනවා.

අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. නමුත් ඒ අඩුපාඩුකම් මගහරවා ගැනීමට අපි දක්වන මහත්සියත්, උත්සාහයත් එතුමාට පෙන්වීම තුළිනුයි. ඒ නිසාම අඩුපාඩුකම් මගහරවා ගනිමින් ඒ පහසුකම් ලබාගැනීමට අපට පුළුවන් වන්නේ. හරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද එතුමා විරුද්ධ පාර්ශ්වයේ විවේචනයට එතරම්ම ලක් නොවුණේත් ඒ නිසාම වෙන්න ඇති.

විශේෂයෙන්ම අපේ හරු කොන්මලේ හරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කටා කරන්න පටන් ගත්තම තවත්වත්ත බැරි තත්ත්වයට පත් වෙනවා. නමුත් අද එතුමා විනාඩි පහක් පමණ කටා කරල තිහඩ වුණා. කොන්මලේ ආසනයේ තැපැල් පහසුකම් අඩු ප්‍රදේශ කිහිපයක් ගැන එතුමා සඳහන් කලා. එතුමා මේ හරු සභාවේදී ඒ ගැන සඳහන් කල එක හොඳයි. නමුත් ඒ ඉල්ලීම මේ සභාවේ ප්‍රකාශ නොකර, හරු ඇමතිතුමාගෙන් ඒ ගැන සතුකිවත්ත වෙනවා.

ඉල්ලීමක් කලා නම්, ඒ ඉල්ලීම් අද මේ සභාවේදී සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද, එතෙම ඇමතිතුමාගෙන් වෙනම ඉල්ලීමක් කර තිබුණා නම් මෙලඟකටත් ඒ පහසුකම් ඉබේම ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන නිසයි. ඒ තරම් උත්සාහයක් හරු ඇමතිතුමා දරනවා. එතුමාගෙන් කරන ඉල්ලීම ඉෂ්ට කිරීම සඳහා මා ඇමතිතුමාට ප්‍රකාශ කරන්න ඕනැ, මගේ ආසනයේ රාගල, උඩපුස්සැල්ලාව, වතුමුල්ල යන ප්‍රදේශවලට, ඒ වාගේම නුවරඑළිය දිස්ත්‍රික්කය වශයෙන් ගත්තොත් රම්බොඩ, තලවකැලේ යන ස්ථානවලට ස්වයංක්‍රීය මධ්‍යස්ථාන ඉදි කර තිබෙන බව. නමුත් මා හිතනවා, භාණ්ඩාගාරයේ මුදල් ප්‍රශ්නයක් නිසා මේ ස්ථානවලට අවශ්‍ය මුරකරුවන් පත් කිරීම එතුමාට ප්‍රශ්නයක් වී තිබෙනවාය කියා. නමුත් මා හිතනවා, එතුමාට පුළුවන්කම තිබෙනවා කියා එතුමාට හැකියාව තිබෙනවා කියා මේ තිබෙන අපහසුකම් මගහරවාගෙන ඒ ස්වයංක්‍රීය මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට. එය එතුමාගෙන් ඉක්මනින්ම ඉෂ්ට වෙයි කියල මා හිතනවා. තැපැල් ස්ථානවලට දුරකථන පහසුකම් ලබා දීමට එතුමා දරණ උත්සාහයට අපි සතුකිවත්ත වන අතර, දුෂ්කර ප්‍රදේශවල තිබෙන උප තැපැල් කාර්යාල කිහිපයකට හෝ 1986 වර්ෂයේදී දුරකථන පහසුකම් ලබා දෙන්නය කියා මා ඉල්ලා සිටිනවා.

උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික්ක පහක් ආධාර ලබනවා.

නියෝජ්‍ය සභාපතිතුමා
(විරනිත් නිකමල් අරාච්චන)
(The Deputy Chairman)

තව මිනිත්තුවයි කටා කරන්න තිබෙන්නේ දිසා ඇමතිතුමියට.

රේනුකා හේරත් මහත්මිය
(නිලගුණි රේනුකා හේරත්)
(Mrs. Renuka Herath)

මම තව මිනිත්තුවකින් මගේ කටාව අවසන් කරන්නම්.

1986 වර්ෂය සඳහා හරු ඇමතිතුමාට වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය සුළු ප්‍රමාණයක්. එතෙත් එතුමාගේ කාර්යාල අනුග්‍රහය යටතේ ඒ මුදල් ක්‍රමානුකූලව යෙදවීම කෙරෙහි බව මට ඉතා සංතෝෂයෙන් ප්‍රකාශ කරන්නට පුළුවනි. හරු නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කලා වාගේම 1987 වර්ෂය සඳහා මීට වඩා වැඩි මුදලක් ලබා ගැනීම සඳහා එතුමා ප්‍රයත්න දරයි කියල අපි විශ්වාස කරනවා.

අවසාන වශයෙන් මා හරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්, ලේකම්තුමාටත්, තැපැල්පති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ සතුකිය පුද කරනවා. දැනට වැඩබලන තැපැල්පතිතුමා ඉතා දක්ෂ ලෙස තම සේවය ඉෂ්ට කරන නිසා එතුමාගේ පත්වීම ස්ථිර කරන ලෙසද මා ඉල්ලා සිටිනවා. ඒ වාගේම මේ රටට හොඳ තැපැල් සේවයක් දෙන්න උත්සාහ කරන, දුරකථන පහසුකම් ලබා දෙන්න උත්සාහ කරන අපේ හරු ඇමතිතුමාට ඒ සඳහා ගත්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා තවරිනවා.

අ. හා 3.25

ඩී. චින්සන්ට් ඩයස් මහතා (නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා,
(නිල. ඩී. ඩයස් මහතා - වැරැදි අධ්‍යක්ෂ ජනරාල් - වැරැදි අධ්‍යක්ෂ ජනරාල්)

(Mr. D. Vincent Dias - Deputy Minister of Regional Development)

හරු නියෝජ්‍ය සභාපතිතුමනි, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ මා කටා කරන්නේ ඉතාමත් සංතෝෂයෙන්. ඇත්ත වශයෙන්ම මට කටා කරන්න දෙයක් නැහැ. ප්‍රශංසා කරන්නයි තිබෙන්නේ. මන්ද, එතුමා සෑම වර්ෂයකම සපයන තොරතුරු ලිපිගොනුවේ, මේ වර්ෂයේදීද එතුමාගේ අමාත්‍යාංශයට භාරව තිබෙන වැදගත් කාර්යභාරය සාර්ථකව කෙරී තිබෙන බව පෙන්වා දී තිබෙනවා. මා හිතන්නේ මේ සපයා තිබෙන තොරතුරු අනුව එතුමාගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු ගැන විමර්ශණයක් කරන්න විරුද්ධ පාර්ශ්වයට පහසු වෙනවා. එම නිසා මෙම විවාදයට පෙර වැදගත් තොරතුරු අප අපට පත් කිරීම ගැන හරු ඇමතිතුමාටත්, එතුමාගේ කාර්ය මණ්ඩලයටත් අපි විශේෂයෙන්ම සතුකිවත්ත වෙනවා.

[සී. වික්‍රමට් ඩයස් මහතා]

මා කථා කරන්න බලාපොරොත්තු වන්නේ ගරු ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ තිබෙන උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පිළිබඳවයි. සභා නිබන්ධන කොමිෂන් රාජ්‍ය විද්‍යාල 1977 සිට මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ, ඒ වාගේම මගේ මැතිවරණ කොට්ඨාශයේ උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව මගින් ලක්ෂ 15ක පමණ වැඩ කර ගැනීමට අපට පුළුවන වුණි. එයින් සමහර වැඩ 1977ටත් කලින් පටන් ගත් ඒවායි. විශේෂයෙන්ම කැන්දොලේල මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාගාරය ඉදි කිරීම සඳහා රුපියල් 1,75,000ක් වෙන් කර තිබෙනවා. නමුත් ඒ කාර්යය තවම කෙරී නැහැ. එය ඉදිරියේදී කෙරෙයි කියා මා කල්පනා කරනවා. කන්දෙරාට ගරුබිත්තිය පාර සඳහා රුපියල් 1,73,305ක මුදලක් වැයවෙනවා. මෙය 1977ට කලින් පටන් ගත් වැඩක්. නමුත් තවම ඒ පාරේ වැඩ අවසන් කර ගැනීමට බැරි වුණි. මේ කටයුතු දෙක සම්පූර්ණ කිරීම සඳහා මේ වසරේදී උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව මගින් මුදල් ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. ඒ වාගේම උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව මගින් බදුල්ල මහා විද්‍යාලයට රැස්වීම් ගාලාවක් ලබා දීමට කටයුතු කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා. මා හිතන්නේ කුඩාමමන මහත්මයා ඉතා දක්ෂ කාර්යඥ මහත්මයායෙක්. විශේෂයෙන් මේ දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු ගැන ඉතා හොඳට සමීක්ෂණය කරමින්, අපගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමට එතුමා හුඟක් මහත්සි ගත්තවා. එමනිසා උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට මේ අමාත්‍යාංශයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණය විකක් වැඩි කරන්න කියා මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද, අද රටේ තිබෙන තත්ත්වය අනුව සමහර ප්‍රදේශ සඳහා අපට මුදල් වියදම් කරන්න බැහැ. ඒ වැඩි මුදල් නැවත භාණ්ඩාගාරයට යන්න දෙන්නේ නැතිව ඒවා උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට මාරු කර දෙන්න කියා මම ඉල්ලා සිටිනවා. එනකොට ඒ තුළින් අපේ ප්‍රදේශවල යම් - යම් වැඩ කටයුතු කර ගන්න අපට පුළුවන් වෙනවා.

මේ අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම් අශෝක ගුණසේකර මහතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙරෙහි හැටියට උසස් කර තිබෙනවා. මම ඒ ගැන බොහොම සන්නේෂ වෙනවා. අපි එතුමා ගැන හැම අවුරුද්දකම කථා කර තිබෙනවා. එතුමා බොහොම කාර්යඥ, නිත්‍යමානි, දක්ෂ නිලධාරී මහත්මයායෙක්. ඒ නිසා ඒ උසස්වීම ගැන තැවතත් අපේ සන්නේෂය පල කරනවා.

මම තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා, බදුල්ල නගරයට - විශේෂයෙන් උසාවිය තිබෙන ප්‍රදේශයට - ඒජන්සි තැපැල් කාර්යාලයක් ලබා දෙන්න කියා. මට කලින් වනාවකත් මම මේ ඉල්ලීම කර තිබෙනවා. ඒ ගැන තැවතත් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමතියි.

ඒ එක්කම මට උප තැපැල් කාර්යාලයක් හෝ ඒජන්සි තැපැල් කාර්යාලයක් අවශ්‍යයි. නව බස් නැවතුම්පොළ අසලටත්, නව බස් නැවතුම්පොළේ සිට බදුල්ලේ මහ තැපැල් කාර්යාලයට කී.මී. 2ක් විතර තිබෙනවා. ඒ වාගේම මහ තැපැල් කාර්යාලයේ තදබදයත් ඉතාම වැඩියි. එය මට අවුරුදු 30 - 40කට ඉහතදී ඉදි කළ තැපැල් කාර්යාලයක්, අද ඒ ප්‍රදේශයේ ජනගහණය ගැන බලන විට, සංවර්ධනය ගැන බලන විට ඒ තැපැල් කාර්යාලය කොහොමටත් ප්‍රමාණවත් නැහැ. මම කලින් ඉල්ලා සිටියා, මට නව අලුත් තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ලබා දෙන්න කියා. ඒ තැපැල් කාර්යාලය ගොඩනැගිල්ල අපට උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවෙන් හරි හද ගන්න පුළුවන් වෙයි. ඒ අතර අපේ දියා ඇමතිතුමාත් කාරුණික වී ඒ සඳහා කියක් හෝ දසක වෙයි. කොහොම හරි අපට අලුත් තැපැල් කාර්යාලය ගොඩනැගිල්ලක් ලබා දෙන හැටියට මම ඉල්ලා සිටිනවා. ඒ මොකද කීවොත්, දැනට තිබෙන තැපැල් කාර්යාලයේ ඉඩකඩ හොඳටම මදි තියයි. එක අතකින් බලන විට අලුතින්ම තැපැල් කාර්යාලයක් අවශ්‍ය නැහැ. වර්තමාන තැපැල් කාර්යාලයට යාබදව තිබෙන ඉඩම් ප්‍රමාණය හොඳටම ඇති, ඒ තැපැල් කාර්යාලය ගොඩනැගිල්ල පුළුල් කරන්න. ඒ නිසා ඒ ගොඩනැගිල්ල පුළුල් කිරීම සඳහා උදවු කරන හැටියට මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

මේ තැපැල් කාර්යාලය මහජනයා බොහොම ගැටසෙන ස්ථානයක්. එහි ඉඩකඩ කීපයින් ප්‍රමාණවත් නැහැ. කොයි තරම් තදබදයක් තැපැල් කාර්යාලයේ තිබෙනවාද කීවොත් අද එහි කාර්යාලය බරපතලව පුළුල් කිරීමට තැපැල් කාර්යාලය අපට ලබා දෙන හැටියට.

එක්පොකටිකාරයන්ගේ ඊර්දහතක් වෙලා, විශේෂයෙන් උදේ 10.00 සිට දවල් 12.30 වන තුරු ඒ තැපැල් කාර්යාලයේ විශාල තදබදයක් තිබෙනවා. ඒ නිසා ඒ ඉල්ලීම කෙරෙහිත් ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙයි මම බලාපොරොත්තු වෙනවා.

බදුල්ල නගරයේත්, ඇතුළු වෙනත් නගරවලත් විදුලි සංදේශ සේවාව දැන් හොඳ යහපත් තත්ත්වයකින් තිබෙන බව අපට පෙනෙනවා. මා මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාට විශේෂයෙන් ස්තූතීන්ත වෙනවා. අපට කෙළින්ම අංක කරකවා දුරකථන පණිවුඩ ලබා ගැනීමේ පහසුව සලසා දීම ගැන. අද ඒ තුළින් අපේ දිස්ත්‍රික්කයේ ලොකු සංවර්ධනයක් ඇති වී තිබෙනවා ; අපේ ජනතාවගේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී තිබෙනවා.

ඒ වුණත් මට පෙනෙනවා, නව විදුලි සන්දේශ ක්‍රමය යටතේ කම්බි වලලා තිබුණත් පාර අයිතේ තිබෙන පරණ විදුලි සන්දේශ කණු රැහැන් තාමත් ඉවත් කර නැති බව. ඒවා මාර්ගවලටත් විශාල අවහිරයක් වී තිබෙනවා. ඒ මාර්ග හුඟක් පලල් කරගෙන යන නිසා අර කණු හා රැහැන් ඒ කටයුත්තට විශාල අවහිරයක් වී තිබෙනවා. ඒ නිසා ඒවා වගාම ඉවත් කර දමන හැටියට මම ඉල්ලා සිටිනවා.

මම බොහොම සන්නේෂ වෙනවා, ගරු ඇමතිතුමා අපේ ඉල්ලීම් බොහොමයක් ඉෂ්ට කර තිබීම ගැන. ඒ වගේම අපේ අනෙකුත් ඉල්ලීම් ඉෂ්ට කර දෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන්, අපට දෙන සහයෝගය පිළිබඳව ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්, අමාත්‍යාංශ ලේකම් ජයවර්ධන මහත්මයාටත්, අතිරේක ලේකම් අශෝක ගුණසේකර මහත්මයාටත්, මුළු මහත් කාර්ය මණ්ඩලයටත් ස්තූතීන්ත වෙමින් මම හිතමි වෙනවා.

අ. හා. 3. 30

වන්ද රණතුංග මහතා (මාවනැල්ල)
(ශ්‍රී ලංකා ජනතා විමුක්ති පෙරමුණ - මාවනැල්ල)
(Mr. Chandra Ranatunga - Mawanella)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය යටතේ වචන ස්වල්පයක් කථා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත් සන්නේෂ වෙනවා. දැනටමත් ගරු මන්ත්‍රීවරුන් රාශියක් ප්‍රකාශ කර ඇති පරිදි මටත් කියන්න සිදු වී තිබෙන්නේ අපේ ගරු ඇමතිතුමාත්, නියෝජ්‍ය ඇමතිතුමාත් අමාත්‍යාංශය යටතේ සේවය කරන සැම නිලධාරී මහත්මයායක් හා මහත්මියන්මත් අපට දෙන සහයෝගය ගැන ඒ සියලු දෙනාටම අපේ ස්තූතිය පුද කළ යුතු බවයි.

අපට අත්‍යාවශ්‍යව තිබූ ස්වයංක්‍රීය දුරකථන සේවාවක් අපට ලබා දීම නිසා සැලසී ඇති සේවය සම්බන්ධයෙන් මාවනැල්ලේ ජනතාව වෙනුවෙනුත්, පොදුවේ කැමැත්තක් සහිතව ජනතාව වෙනුවෙනුත් ගරු ඇමතිතුමාටත්, අමාත්‍යාංශය යටතේ සේවය කරන අදාළ සියලුම දෙනාටත් ස්තූතිය පිරිනමනවා.

ඒ වාගේම පසුගිය අවුරුද්ද තුළදී මගේ කොට්ඨාශයේ උප තැපැල් කාර්යාල දෙකක් උසස් තත්ත්වයට ගෙනෙන්න කටයුතු කර තිබෙනවා. ඒ අතර මට අලුතින් උප තැපැල් කාර්යාලයක් ලබා දුන්නා. ඒ ගැනත් මේ අවස්ථාවේදී මගේ ස්තූතිය පුද කරන්න කැමතියි.

මේ අවස්ථාවේදී මතක් කළ යුතු තවත් දෙයක් තිබෙනවා. එය 1980 සිට මම ගරු ඇමතිතුමාට මතක් කරන කාරණයක්.

එතුමා ඉතාමත්ම හොඳින් දන්නවා. මාවනැල්ලේ තිබෙන ප්‍රධාන තැපැල් කාර්යාලය ගැන. ඉතාමත්ම අබලන් තත්ත්වයක තිබෙන ගොඩනැගිල්ලකයි. ඒ තැපැල් කාර්යාලය තිබෙන්නේ, අපට පුළුවන්කම ලැබුණා, අවුරුදු දෙක තුනකට පස්සේ ඒ තැපැල් කාර්යාලය ඉදි කිරීමට ඉඩමක් ලබා ගැනීමට. විමර්ශන අයවැයෙන් මුදල් යොදවා, ඒ ඉඩම පුරවා තිබෙනවා. මම හිතන්නේ ගිය අවුරුද්දේදීත් අපේ ගරු ඇමතිතුමා උත්සාහයක් දැරුවා එහි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට. නමුත් මුදල් තත්ත්වය ඊට ඉඩ නොදුන් නිසා ඒක කරන්නට බැරි වුණා. මම ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. 1986 ජනවාරි 15 වන දිනට මාවනැල්ලේ කාර්යාලය අපට ලබා දෙන හැටියට.

[මහ. ජ. සේවක මණ්ඩලය]

Sir, I come from a rural electorate. As far as the Postal Service is concerned I am one of those who firmly believe that the sub-postmasters' service is the backbone of the Postal Service of this country. In Sri Lanka 74 to 75 per cent of the people still live in the rural areas: It is to the eternal credit of this Government that it is only after 1977 that the sub-postmasters were given various facilities which they never had before.

Last year I gave a list of the privileges and concessions we had afforded the sub-postmasters. We have provided them with a Provident Fund in place of the gratuity. The monthly allowance paid to them have been increased from a minimum of Rs. 50 to Rs. 500 or Rs. 600 per month. That is given according to the volume of work in the sub-post office. Their office allowance has been increased. I think now the maximum is almost Rs. 75. Their leave has been increased from 24 days to 28 days. A payment even by way of an oil allowance has been given. We have given all these concessions to sub-postmasters.

Further, they were eligible for promotion to the Postmaster's and signaller's grade if they sat and passed the competitive examination. Earlier even all those who had passed the competitive examination were never absorbed into this grade. It is only during our time that all those who had passed the competitive examination have been absorbed into the Postmaster's Grade.

Sir, as far as the activities of the Postal Department is concerned may I say this. Communication is a very vital factor. It is only after 1977 that even areas which were once ruled by elephants are inhabited by human beings. The massive Mahaweli Development Scheme and the Gamudawa Schemes have come up. We have, with various constraints, done our best to give postal facilities to all these new areas.

Opening of new Post Offices and Sub Post Offices and Agency Post Offices - 1984 and 1985: New post offices opened, 1984 - 20; up to September this year, 1985 - 23; new post offices opened in 1984 - 2 up to September 1985 - 7; sub post offices up-graded to post office status, 1984 - 8; up to September 1985 - 10; up-grading of Class II Post Offices to Class I Post Offices, 1985 - 1; agency post offices opened, 1984 - 7; up to September 1985 - 1.

New Post Office quarters and Buildings: We have been able to build 15 from the departmental provision; under the decentralized Budget allocated by hon. Members of Parliament - 4; from provision of the Building Department - 1; under the Mahaweli Development Project - 1.

Internal Postal service: Delivery services were expanded by the appointment of 471 additional postmen during the year 1984, and 44 additional postmen during the period ended 30th September 1985.

අ. ක. 3. 45

Independent delivery services were provided to 124 sub post offices during the year 1984 and to another six offices during the period ended 1985.09.30. Further, an efficient service was also provided by the conversion of 12 foot delivery beats to bicycle delivery beats during the year 1984. Nearly 250 out of the 350 Udagamas which came into being under the village reawakening programme were provided with delivery facilities.

The number of letter boxes installed during the period under review is as follows:

| | |
|--------------------------|-----|
| 01.01.1984 to 31.12.1984 | 285 |
| 01.01.1985 to 30.09.1985 | 149 |

17 motor mail services were inaugurated during the year 1984. Five more motor mail services were inaugurated during the period ended 30th September 1985.

During this period private runner services were introduced as follows:

| | |
|---------------------------|----|
| During the year 1984 | 14 |
| Up to 30th September 1985 | 07 |

Last year I mentioned the international postal services. This year I want to mention it again.

According to a resolution submitted to the U.P.U. Sessions held in Hamburg in 1984 by Sri Lanka the increase by 45 per cent of the destination charges for the local delivery of foreign postal articles was approved by a majority vote. As a result it would be possible for Sri Lanka to earn an additional sum of Rs. 15 million annually as foreign exchange.

Sir, I have hardly any time to deal with the telecommunication services. With regard to the requests made by the hon. Member for Pottuvil about telephone facilities, I want to tell him that as far as the Kalmunai and Batticaloa exchanges are concerned they are completely full. Unless we augment the exchanges we are unable to cater to additional applicants. I can only assure him that we will be taking steps to augment it within the constraints of finances.

This year, last year and the year before last it was very pleasant to come and partake in the Budget Debate of our Ministry because it had been a question of receiving bouquets right round. That means that the officers of the Ministry from the Secretary to the KKS, from the Director to everyone of his officers in the

Department of Telecommunications and the PMG or Acting PMG down to the various officers in the Postal Department, have done a good job of work, and I take this opportunity to say a big "Thank You" to them.

I have to say one more thing, Sir. There are some of our officers of the Post and Telecommunications Department working in the North and the East. They are working under very trying circumstances. Some of them are risking their lives. I take this opportunity to pay a humble tribute to them. In fact I know that in the East cost certain postmasters cannot keep their money in the safes now. They have been robbed and robbed again. Now they are even resorting to hiding their cash in various places so that it will be safe from the terrorists. I am personally aware of certain postmasters who do that. I feel sorry for them but it is something beyond our control. I only hope that peace would return to that part of the Island soon. May I again take this opportunity to say that we appreciate the hardship they undergo, and whatever we can do within our means we will certainly do to help them.

Thank you.

ඩී. ඩී. විජේතුංග මහතා
(නි.රු. ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග)
(Mr. D. B. Wijetunga)

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, මගේ අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයට කොටසක් කළ සියලුම මන්ත්‍රීවරුන්ට සතුටු සහ පිරිසිදු කැමැත්ත.

තැපැල් සේවා ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අපේ ගරු මන්ත්‍රීවරුන් දක්වූ අදහස් ගැන පලමුවෙන්ම කථා කරන්න කැමතියි. අපි සුළු ගණනකින් වැඩි කළ මේ ගාස්තු ලෝකයේ දියුණු වේගයෙන් අතින් රටවල ගාස්තු හා සසඳා බැලුවොත් තවමත් අඩුයි. මම එවැනි ගාස්තු කිපයක් ඉදිරිපත් කරන්නම්. ඒවා තමන්ගේ සේවයේ දැනගැනීමට වැදගත් වෙනවා ඇති. මම කියන්නේ ලංකාවේ මුදල්වලින්.

ලංකාවේ සාමාන්‍ය ලියුමකට ගත 75 සි. තැපැල් පතකට ගත 50 සි. මුද්‍රිත දේවලට ගත 50 සි. ලියාපදිංචි ලියුමකට රු. 5 සි. ඉන්දියාවේ සාමාන්‍ය ලියුමකට රු. 1.25 සි. තැපැල් පතකට ගත 60 සි. මුද්‍රිත ද්‍රව්‍ය සඳහා ගත 60 සි. ලියාපදිංචි කිරීම සඳහා රු. 8.50 සි. බාහිර දේශයෙහි සාමාන්‍ය ලියුමකට රු. 1 සි. තැපැල් පතකට ගත 60 සි. මුද්‍රිත දේවලට සඳහා රු. 1 සි. [බාධා කිරීම] අපි වැඩි කළත් මම පෙන්වා දෙන්නේ දියුණු වේගයෙන් රටවලට දියුණු වී ඇති රටවලටත් වඩා හුඟක් අඩු බවයි. [බාධා කිරීම]

ජීවඩි පතිරණ මහතා (අක්මමන)
(නි.රු. ආර්. පතිරණ — අක්මමන)
(Mr. Richard Pathirana - Akmeemana)
තමන්ගේ සේවයේ විතරක් නොවේ, ආහාර හා සමුපකාර ඇමතිතුමන් සිහි ගැන කියන විට එවැනි කථාවක් කිරීමට.

ඩී. ඩී. විජේතුංග මහතා
(නි.රු. ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග)
(Mr. D. B. Wijetunga)
ගරු මන්ත්‍රීතුමනි, තමන්ගේ සේවයේ මම කියන්න කැමතියි, ලෝකයේ තැපැල් සේවාවන් සම්බන්ධීකරණ සේවාවන් බව. මේ සේවාවන් අපට තනිවම කරන්න බැහැ. International Postal Union වශයෙන් ලෝකයේ රටවල් මක්කොම එක්කල වෙලයි, මේ ගණන් වැඩි කිරීම කරන්න. අපට ගණන් වැඩි කරන්න කිරීමට බොහෝම කලකට ඉස්සෙල්ලා. තමන් අපි වැඩි කෙළේ නැහැ. දැන් අපි සුළු ගණනයි. වැඩි කර තිබෙන්නේ. ඒකත් අපි කෙළේ අපේ සේවාවේ දියුණුව සඳහායි.

කලාවෙන් ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේටුටුටු මහතා) කීවා වාගේ අපි සේවක සංඛ්‍යාවක් වැඩි කර නැහැ. සේවකයන්ට පඩි ගෙවන්න නොවේයි. මේ ගාස්තු වැඩි කිරීම කර තිබෙන්න. අපේ සේවාව දියුණු කිරීම සඳහා මුදල් ඕනෑ කරනවා. මේ සේවාව පාඩුවෙන් දුටන්න බැහැ. මේ සේවාව ලාභයෙන් දුටන්න ඕනෑ. තමන් අපි මේ සුළු ගාස්තු වැඩි කර තිබෙන්නේ ලාභයෙන් දුටන්නම නොවේයි. ලාභයක් නැති වුවත් පාඩුවක් නොවී සේවය දියුණු කරන්නට පවත්වාගෙන යාමටයි. ඉතින් තමන්ගේ සේවාව විරුද්ධ වූණට ලෝකයේ දියුණු වේගයෙන් රටවල ගාස්තුවලට වඩා මේ ගාස්තු තවමත් අඩුයි.

ඒ වාගේම විදුලි සංදේශ සේවාව සඳහාත් ඉතාම අඩු ගණනක් අපි අය කරන්න. තමන්ගේ සේවාව අපේ විදුලි සංදේශ සේවාවේ අඩු පාඩු රාශියක් ගැන කථා කලා. අඩු පාඩු තිබෙනවා. මේ සේවාව මැනවි දියුණු කළ සේවාවක්. අවුරුදු ගනිගත් පණතක් මේ සේවාව දියුණු වී තිබුණේ නැහැ. දියුණු කරන්න මගන්සි ගත්තේ නැහැ. වුවමනාවක් තිබුණේ නැහැ.

1977 ත් පස්සේ විවෘත ආර්ථිකය ආදී සංවර්ධන යෝජනා ක්‍රමවල ප්‍රගතිය ආදිය ගැන කල්පනා කරන විට මේ සේවාව හුඟක් දියුණු වුණ. උදාහරණයක් වශයෙන් අපේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පසුගිය අවුරුද්දේත් ඊට එරිට් අවුරුද්දේත්, අද දක්වාත් කොපමණ ප්‍රමාණයක් පාවිච්චි කර තිබෙනවායි බලමු. පාර්ලිමේන්තු සංකීර්ණයේ දුරකථන 200 ක් පමණ තිබෙනවා. මේ දුරකථන 200ක්ම ඇමතිවරු අරගෙන තිබෙනවා. කලාවෙන් ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේටුටුටු මහතා) දැනගන්න එක හොඳයි.

සරත් මුත්තේටුටුටු මහතා
(නි.රු. ආර්. මුත්තේටුටුටු)
(Mr. Sarath Muttetuwegama)
මට විතරක් මොකටද ?

ඩී. ඩී. විජේතුංග මහතා
(නි.රු. ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග)
(Mr. D. B. Wijetunga)

1983 වර්ෂයට ඇමතිවරු භාරසිය තිස්තුන් ලක්ෂ තමසිය හැට තමසක් ලබාගෙන තිබෙනවා. මේ මෙතැනින් කථා කරන ඇමතිවරු. සංකීර්ණය තුළින් කරන ඇමතිවරු. ලංකාවේ අතින් තැන්වලට කථා කළ ඒවා. අතින් තැන්වලින් පිලිතුරු දී තිබෙන ඒවා. ඒවා අක්‍රියකාරව තිබුණානම් මේ ඇමතිවරු ලබාගන්න බැහැ. මේ ගණන් ගෙවුවා. ඒ තිසා දුරකථන සේවාවේ සම් අඩුපාඩු තිබුණත් අපේ දුරකථන සේවාවේ සැහෙන දියුණුවක් ඇති වී තිබෙනවා.

සරත් මුත්තේටුටුටු මහතා
(නි.රු. ආර්. මුත්තේටුටුටු)
(Mr. Sarath Muttetuwegama)
ඉතින් ඒක ඇයි කේබල් ඇතිව වයර්ලස් එකට දෙන්න ගන්නේ ?

ඩී. ඩී. විජේතුංග මහතා
(නි.රු. ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග)
(Mr. D. B. Wijetunga)

නැහැ. අපි දෙන්නෙ නැහැ. තමන්ගේ සේවයේ කියනවා දෙනවා කියලා. අපි දෙන්නෙ නැහැ. තමන් අපේ දත් තිබෙන පාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ.

සරත් මුත්තේටුටුටු මහතා
(නි.රු. ආර්. මුත්තේටුටුටු)
(Mr. Sarath Muttetuwegama)
හොඳතම මොකටද වෙනස් කරන්නේ ?

ඩී. ඩී. විජේතුංග මහතා
(නි.රු. ශ්‍රී. ඩී. ඩී. ඩී. විජේතුංග)
(Mr. D. B. Wijetunga)

නැහැ. නැහැ. සේවාව තව හුඟක් දියුණු කරන්න තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා කියන විටයට කොළඹ පමණක් දියුණු කර මේ සේවාව දියුණු කරන්නට බැහැ. ලංකාවේ හැම තැනම ඒකාකාරව මෙය දියුණු කරන්නට ඕනෑ. කොහොමද දියුණු කරන්නේ ? අපි අවුරුද්දකට රුපියල් දශලක්ෂ 980ක් පමණ භාණ්ඩාගාරයට දෙනවා. තමන් හදිසියේ පාවිච්චි කරන්නට භාණ්ඩාගාරයෙන් එක මිලියනයක්වත් ගන්නට පුළුවන්ද, පාර්ලිමේන්තුවට නැවුණේ ?

[ඩී. ඩී. විජේතුංග මහතා]

හදිසියේ කළුවානේ ගරු මන්ත්‍රීතුමාගේ (සරත් මුත්තෙට්ටුවේගම මහතා) කොට්ඨාශයේ ග්‍රාහකයින් 25කට අළුත් ක්‍රමයක් යොදා දෙන්නය කියා ඉල්ලුවානේ අපි හාණ්ඩාගාරයට ගොස්, ජලාත් හදලා, අසවැය ලේඛනයෙන් මුදල් ඉතිරි කරලා මෙහිදී සාකච්ඡා කරලා, සමහරවිට තමුත්තාත්සේලා විරුද්ධ වෙලා, අපි කැමතිවෙලා තමයි, එය හදා දෙන්නට ඕනෑ. තමුත් දැන් පටිභිත මේ පාලන ක්‍රමය වෙනස් කර අපි ලබාගන්නා ආදායමටත් - හාණ්ඩාගාරයට කොටසක් දීලා - බැංකු ගිණුමක දමා අපේ දෙපාර්තමේන්තුවේ දියුණුවට පාවිච්චි කරන්නට පුළුවන් තම අපට මේ සේවාට දියුණු කරන්නට අවුරුද්දකට දශලක්ෂ 500ක් පමණ වියදම් කරන්නට පුළුවන් වෙනවා. වරින්වර මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනෑ. ආණ්ඩුවේ යන්ත්‍රයක් හැටියට මේ ක්‍රමය පාවිච්චි කර සේවාට දියුණු කරන්නට බැහැ. මුදල් පාවිච්චි කරන්නට ඕනෑ. හාණ්ඩාගාරයෙන් අවසර නැතිව අපට මේ මුදල් පාවිච්චි කළ හැකි අත්දැකීම ඒ නීති වෙනස් කළොත් කස්ටම එකක් කියයි. ගුරුවලින් ලබන ආදායම් ඒ අයට පාවිච්චි කරන්නට ඕනෑය කියා. පුරාබදු දෙපාර්තමේන්තුව කියයි, ඒ අය හමිබ කරන ඒවා ඒ අයට ඕනෑය කියා. හමිබ කරන හැම දෙපාර්තමේන්තුවක්ම ඒ ඒ අය හමිබ කරන මුදල් ඒ ඒ දෙපාර්තමේන්තුවේ අභිමතය පරිදි පාවිච්චියට ඉල්ලා වි. එකකොට හාණ්ඩාගාරයට සල්ලි කෝ ? ඒ නිසා ඒ ක්‍රමය වෙනස් කරන්නට ඕනෑ. එක එක අදියර වශයෙනුයි. ඒ අනුව දෙපාර්තමේන්තුවේ වෙනස් කිරීම් පටන්ගන්නට ඕනෑ. ඒ නිසා අපි ආණ්ඩුවේ සම්පූර්ණ වගකීම තබාගෙන මෙය ආණ්ඩුවේ සමාගමක් බවට පරිවර්තනය කරනවා. මෙහි ආදායම මුදල් ගිණුමකට වෙන් කර, රජයේ අනුමැතිය ඇතිව, ඇමතිවරයාගේ සම්පූර්ණ වගකීම ඇතිව, දෙපාර්තමේන්තුවේ පාලනය සම්පූර්ණයෙන්ම ඇමතිවරයා බාරගෙන, කටයුතු කළොත් තමයි, මෙය ලංකාවේ හැමතැනම දියුණු කරන්නට පුළුවන් වන්නේ.

කොළඹ සංඛ්‍යා ක්‍රමයේ පොළොව යට තිබෙන කේබල් අවුරුදු 50ක් වයසයි. ඒ මක්කොම දරලා, ඒවා නවීකරණය කරන්නට අපට දශලක්ෂ 1,500ක් ඕනෑ. - Rs. 1,500 million - ඒ සඳහා හාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ නැහැ. අපි හමිබකරන මුදල් මක්කොම හාණ්ඩාගාරයට දෙනවා. අපට ආධාර දෙන්නට රටවල් බලා ඉන්නවා. තමුත් අපට වුවමනා කරන අපේ රුපියල් මුදල් කොටස - එයට සර්ලන කොටස - එයට යොදවන්නට හාණ්ඩාගාරය ඉඩ දෙන්නේ නැහැ. ඉතින් කොතොමද අපි ඒවා පාවිච්චි කරන්නේ ? ඒ නිසා මේ පාලන යන්ත්‍රයේ වෙනසක් ඇති කරන්නට පමණයි. අපි කටයුතු කරන්නේ. කළුවානේ ගරු මන්ත්‍රීතුමා කියන විධියට මෙය පාවාදීමක් හෝ විදේශ සමාගමකට දීමක් නොවෙයි.

අපි සේවකයින් අස් කරන්නේ නැහැ. සේවකයින් සිටින්නේ අපට වුවමනා ප්‍රමාණය පමණයි. අකමැති අයට අස් වෙන්න පුළුවන්. පාලන ක්‍රමය වෙනස් වන විට සමහර අය ඉන්නට කැමැති නැහැ. ඕනෑනම් ඒ අයට යන්නට පුළුවන්. අපි එයට දෙස් කියන්නේ නැහැ. තමුත් අපි සේවකයින් අස් කරන්නේ නැහැ. එතුමා කීවේ ඒකනේ. අපි අස් කිරීමක් කරන්නේ නැහැ.

කළුවානේ ගරු මන්ත්‍රීතුමා තවත් එකක් කීවා. අපි වැඩි කුලී ගෙවනවා යයි එතුමා කීවා. ඒ කුලීය තවම තියම කර තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන තක්සේරුකරුයි. සමහර විට කොළඹ කොටුවේ වර්ග අඩියකට රුපියල් 12ක් ගෙවන්නට වුවමනා වුණොත්, තක්සේරුකරු කියනවා දෙන්නට පුළුවන් රුපියල් 9යි කියා. එවිට අපි ඒ ගණනට බස්සලා තමයි, ගෙවාගෙන එන්නේ. අපට වුවමනා තරම් ගොඩනැගිලි ඇති කර ගන්නට පුළුවන්. තමුත් ගොඩනැගිලිවලට වියදම් කරන්නට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද ? අපට අපේ සල්ලි පාවිච්චි කරන්නට දෙන්නේ නැහැ. වැඩි සැලැස්මක් අනුව හාණ්ඩාගාරයෙනුයි, එය කෙරෙන්නේ. එවිට සාධාරණව හැම දෙපාර්තමේන්තුවකටම ගොඩනැගිලි බෙදා දෙන්නට ඕනෑ. අපේ කටයුතු අපේම ගොඩනැගිලිවල කරන්නට තව අවුරුදු 25ක් 30ක් යනවිට පුළුවන් වෙයි. ඒ වන විට අපේ දෙපාර්තමේන්තුවට සම්පූර්ණයෙන්ම තමන් සතු ගොඩනැගිලිවල තමන්ගේ වහාසාර කර ගෙන යන්නට පුළුවන් වෙයි.

අපි වැඩි ගණන් ගෙවනවා යයි මම හිතන්නේ නැහැ. අද කොළඹ කොටුවේ හා පිටකොටුවේ වර්ග අඩියකට අවුරුද්දකට රුපියල් 16ක් හෝ 20ක් ගෙවන්නට ඕනෑ. අද කොටුවේ වර්ග අඩියක් රුපියල් 20යි. රුපියල් 6ට තිබුණා ; 9ට තිබුණා ; ඒට පසුව 10 වුණා ; 11 වුණා ; 15 වුණා ; දැන් 20යි. එහෙත් අපි ගෙවා තිබෙන්නේ රුපියල් 9 බැගිණුයි. ඒ ගණන ගැනයි, එතුමා එසේ කීවේ.

ඊළඟට ගාල්ල ගැන අපේ අත්මිමන ගරු මන්ත්‍රීතුමා (ඊවඩ් පතිරණ මහතා) මතක් කලා. ගාල්ලේ ඇමතුමක් ලබා ගන්නට මිනිත්තු 30ක් යනවා යයි කීවා. එය ඇත්ත. ගාල්ලේ විනිමය යන්ත්‍රය දියුණු කළ තමුත් සංඛ්‍යා " ජන්කන් " හෙවත් සන්ධිස්ථාන දියුණු කළේ නැහැ. දැන් ඒවා දියුණු කරගෙන යනවා. දැන් තිබෙන්නේ 40යි. එය 100 දක්වා වැඩි කර තිබෙනවා. 1986 පෙබරවාරි මාසය වන විට එතුමාට කීසි කරදරයක් නැතිව ඕනෑම වේලාවක ඇමතුමක් ලබා ගන්නට පුළුවන් වෙයි. අපි ඕවා නොකියා නිශ්ශබ්දව සිටියාට තාක්ෂණ දැනුම ඇති අපේ නිලධාරී මහත්වරුන් විසින් ක්‍රමානුකූල සැලැස්මක් උඩ ඒවා කර ගෙන යනවා.

මුළු ශ්‍රී ලංකාවම වැලඳගත් ඒකාබද්ධ සේවාවක් තිබෙනවා. 1977 තිබුණු සේවය ගැන හමුත්තාත්සේ කල්පනා කරන්න. අපි සිතියමේ කථා පාට ලකුණකින් දක්වා තිබෙනවා. 1977 තිබුණු ඒවා. අද ලංකාවේ හැම තැනකටම කතා කරන්න පුළුවන්. මේ ක්‍රමයේ අඩුපාඩු සකස් කරන්නට ඕනෑ අඩුපාඩු සකස් කර එය ස්ථාවර කරන්න ඕනෑ. අපේ ඉපේනේරු මහත්වරු මක්කොම පිටරට ගිහිත්. අපේ පරීක්ෂකවරු, දිස්ත්‍රික් පරීක්ෂකවරු පිටරට ගිහිත්. ඒ අය ලක්ෂ ගණන් පඩි ගන්නවා. අපට ඉපේනේරුවන් බදවා ගන්නට කියනවා. තමුත් බදවා ගත්ත ඉපේනේරුවන් නැහැ. විශ්ව විද්‍යාලයෙන් පිටවුණු බී.එස්.සී කාර්යය, ගෞරව පාතියෙන් සමත්වුණු අය මක්කොම පිටරට ගිහිත්. ඉතින් කොතොමද අපි වැඩි කරන්නේ ? තමුත්තාත්සේ කල්පනා කරන්න ඒකයි තත්වය.

අ. හ. 4

ලෝකයේ හැම රටක් ගැන බැලුවාම අපට පුළුවන් කියන්න අපේ සේවය නොදයි කියා. ඉන්දියාවේ උරුකපත සේවය අපේ වාගේ සතුටුදායක නැහැ. බංග්ලාදේශ් අපේ වාගේ සතුටුදායක නැහැ. චීනයේ අපේ වාගේ සතුටුදායක නැහැ. චීනයේ දැන් තමයි නවීකරණය කරන්නේ ප්‍රංශ සමාගමක් ගිහිල්ලා. ඒ නිසා අපි හැකි තරම් මහත්සී වෙලා තිබෙනවා, මේ සේවාව දියුණු කරන්න.

ගරු මන්ත්‍රීවරුන්ගේ කොට්ඨාශවල සුළු සුළු අඩුපාඩු ගැන අපේ ගරු මන්ත්‍රීවරු ප්‍රකාශ කලා. කළුවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තෙට්ටුවේගම මහතා) ඉල්ලීමක් කලා ඒ වාගේ අත්මිමන ගරු මන්ත්‍රීතුමා (ඊවඩ් පතිරණ මහතා) ඉල්ලීමක් කලා. අතින් ගරු මන්ත්‍රීවරුන් ඉල්ලීම් කලා. අපි හැන්සාඩ් වාර්තාව බලා මගේ නිලධාරීන්ට මම උපදෙස් දෙන්නට කැමතියි ඒ අඩුපාඩුකම් හැකි ඉක්මණින් නිරාකරණය කර දෙන්නටය කියා.

මම මීට වඩා කථා කරන්න වුවමනා නැහැ. මගේ නියෝජ්‍ය ඇමතිතුමාටත්, මගේ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ටත්, මේ අවුරුද්ද තුළ කළ සේවාට ගැන ස්තුතිය පළ කරන අතර, මේ අපේ විවාදයට එකතුවුණු ගරු මන්ත්‍රීතුමා සියලුදෙනාටමත් මගේ ගෞරව ස්තුතිය ප්‍රකාශ කරමින් ඒ අඩුපාඩු ගැන බලා සකස් කර දීමට බලාපොරොත්තු වෙමින් මගේ කථාව අවසන් කරනවා.

" 147 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 17,89,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාපතිමත විය.

147 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

" නිවැරදි 147, නිකුත්කිරීමේ නිවැරදි 1, ඒෂියාවෙහි ලෙවෙල්ලු සෙවෙල්ලු 17,89,000 අදාළවැනියාහි ජොර්ජ් ක්‍රමයට " අනුරූප වශයෙන් ඒකාබද්ධව ගැනුම් කිරීමට පත්විය.

නිවැරදි 147, නිකුත්කිරීමේ නිවැරදි 1, ඒෂියාවෙහි ලෙවෙල්ලු සෙවෙල්ලු අදාළවැනියාහි ප්‍රතිපත්ති මාර්ගගතව ක්‍රියාත්මක කිරීමට පත්විය.

Question, "That the sum of Rs. 1,769,000, for Head 147, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 147, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—සාමාන්‍ය පරිපාලන හා කාර්ය මණ්ඩල සේවා—මුලධන වියදම, රු. 16,35,000

நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 16,35,000

Programme 1—General Administration and Staff Services—Capital Expenditure Rs. 1,635,000

" 147 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 16,35,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.

147 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 147, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 16,35,000 அட்டவணைமீதர் சேர்க்கப்படுமா?" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 147, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணைமீதர் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,635,000, for Head 147, Programme 1, Capital Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 147, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

148 වන ඔර්ඡය—තැපැල් දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—තැපැල් සේවා—පුනරාවර්තන වියදම, රු. 50,92,85,000

தலைப்பு 148.— அஞ்சல் திணைக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.— அஞ்சல் சேவைகள் — மீண்டுவருஞ் செலவு, ரூபா 50,92,85,000

HEAD 148 - DEPARTMENT OF POSTS

Programme 1.—Postal Services—Recurrent Expenditure, Rs. 509,285,000

" 148 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 50,92,85,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.

148 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 148, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 50,92,85,000 அட்டவணைமீதர் சேர்க்கப்படுமா?" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 148, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணைமீதர் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 509,285,000, for Head 148, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 148, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—තැපැල් සේවා—මුලධන වියදම, රු. 1,80,00,000

நிகழ்ச்சித் திட்டம் 1.— அஞ்சல் சேவைகள் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,80,00,000

Programme 1.—Postal Services—Capital Expenditure, Rs. 18,000,000

" 148 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 1,80,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.

148 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 148, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,80,00,000 அட்டவணைமீதர் சேர்க்கப்படுமா?" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 148, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணைமீதர் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 18,000,000, for Head 148, Programme 1, Capital Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 148, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

149 වන ඔර්ඡය—විදුලි සංදේශ දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—විදුලි සංදේශ සේවා—පුනරාවර්තන වියදම, රු. 29,59,52,000

தலைப்பு 149.— தந்தித் தொலைத் தொடர்புத் திணைக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.— தந்தித் தொலைத் தொடர்புச் சேவைகள் — மீண்டுவருஞ் செலவு, ரூபா 29,59,52,000

HEAD 149 - DEPARTMENT OF TELECOMMUNICATIONS Programme 1. - Telecommunication Services - Recurrent Expenditure, Rs. 295,952,000

" 149 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 29,59,52,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.

149 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 149, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 29,59,52,000 அட்டவணைமீதர் சேர்க்கப்படுமா?" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 149, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணைமீதர் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 295,952,000, for Head 148, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 149, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—විදුලි සංදේශ සේවා—මුලධන වියදම, රු. 69,61,50,000

நிகழ்ச்சித் திட்டம் 1.— தந்தித் தொலைத் தொடர்புச் சேவைகள் — ஆக்கப்பொருட் செலவு, ரூபா 69,61,50,000

Programme 1. - Telecommunication Services - Capital Expenditure, Rs. 696,150,000

" 149 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 69,61,50,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.

149 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 149, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 69,61,50,000 அட்டவணைமீதர் சேர்க்கப்படுமா?" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 149, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணைமீதர் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 696,150,000, for Head 149, Programme 1, Capital Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 149, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

150 වන ඔර්ඡය.—උඩරට ගම් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—උඩරට ගම් පුනරුත්ථාපන සේවාවන්—පුනරාවර්තන වියදම, රු. 580,000

தலைப்பு 150.— கண்டி சிறுநிலக் கமக்காரர் மறுசீரமைப்புத் திணைக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.— கண்டி சிறுநிலக் கமக்காரர் மறுசீரமைப்புச் சேவைகள் — மீண்டுவருஞ் செலவு, ரூபா 5,80,000

HEAD 150 - DEPARTMENT OF KANADYAN PEASANTRY REHABILITATION.

Programme 1. - Kanadyan Peasantry Rehabilitation Services - Recurrent Expenditure, Rs. 580,000

" 150 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 5,80,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සහායමිමත විය.

150 වන ඔර්ඡයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 150, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 5,80,000 அட்டவணைமீதர் சேர்க்கப்படுமா?" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 150, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணைமீதர் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 580,000, for Head 150, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 150, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—උඩරට ගැමි පුනර්ජනනා සේවාවන්—මූලධන වියදම. රු. 1,54,00,000

நிகழ்ச்சித் திட்டம் 1.— கண்டி சிறுநிலக் கமக்காரர் மறுசீரமைப்புச் சேவைகள் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,54,00,000

Programme 1.— Kanadyan Peasantry Rehabilitation Services — Capital Expenditure, Rs. 15,400,000

"150 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,54,00,000ක මූල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාසමමත විය.

150 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් නැවසට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 150, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,54,00,000 அட்டவணியிற் சேர்க்கப்படுமா" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக் கொள்ளப்பட்டது.

தலைப்பு 150, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 15,400,000, for Head 150, Programme 1, Capital Expenditure, be inserted in the Schedule," put and agreed to.

Head 150, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

Rural Development, Heads 87 – 88. Voting at 5 p.m.

87 වන ශීර්ෂය — ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා

1 වන වැඩ සටහන. — සාමාන්‍ය පරිපාලනය හා කාර්යමණ්ඩල සේවා—පුනරාවර්තන වියදම. රු. 17,00,000

தலைப்பு 87.— கிராம அபிவிருத்தி அமைச்சர் நிகழ்ச்சித் திட்டம் 1.— பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும் — மீள்பெருகு செலவு, ரூபா 17,00,000

HEAD 87 – MINISTER OF RURAL DEVELOPMENT
Programme 1. – General Administration and Staff Services – Recurrent Expenditure, Rs. 1,700,000

ජවඩි පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திரன)
(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, "ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් රුපියල් 10 ක මුදලක් කපා හළ යුතුය" යන සම්ප්‍රදායානුකූල යෝජනාව මම කරනවා.

තමුත් අර්ථ නියෝජ්‍ය ඇමතිතුමා මෙම ස්ථානයේ දකින්නට නොලැබීම ගැන මගේ කණගාටුවට ප්‍රකාශ කරන්න ඕනෑ. එතුමා පලමුවැනි වතාවටයි නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් මේ අයවැය විවාදයට සහභාගී වෙන්නේ. ඒ අවස්ථාවේදී එතුමාට මේ අමාත්‍යාංශය ගැන අභි කියන කරුණු ගැන විකල්ප දැනගන්නට තිබුණා මේ ස්ථානයේ සිටියා නම්.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

අද දින පාකිස්ථාන් ජනාධිපතිතුමා සහභාගීවෙත. උත්සවයකට ගිහිත් තිබෙනවා.

ජවඩි පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திரன)
(Mr. Richard Pathirana)

ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නට කැමතියි මම මේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය සම්බන්ධයෙන්. ඒක ඉතා වැදගත් ව්‍යාපාරයක්. දීර්ඝ කාලයක් තිස්සේ මේ ව්‍යාපාරයේ කටයුතු මේ රටේ කර තිබෙනවා. ගරු ඇමතිතුමාගේ බොහෝම මහත්සී ගන්නවා මේ ව්‍යාපාරයෙන් යම්කිසි මට්ටමක සේවයක් කරන්නට මේහි යම් යම් සංශෝධන ඇති කළ යුතුය කියා යෝජනා කරන්නට මම අදහස් කලා. මම කියවන්නට බලාපොරොත්තු වෙන්නේ තැහැ, තමුත් මම එතුමාට දෙන්නට කැමතියි. පසුව ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් " රුරල් ඩිවෙලොප්මන්ට් ඉන් සිලෝන් " කියා ආටිකල් එකක් තිබෙනවා ඒ.ඒ.ඩී මැදවෙල කියන මහත්මයා ලියූ පත්‍රිකාවක. ඒ මහත්මයා මේ ගැන බොහෝම හොඳට සොයා බැලූ කෙනෙක්. මේ ව්‍යාපාරය සම්බන්ධට යම් යම් කරුණු එහි සඳහන් කර තිබෙනවා, ආරම්භයේදීම.

ග්‍රාම සංවර්ධන සමිති තිබෙනවා, කාන්තා ග්‍රාම සංවර්ධන සමිති හා ග්‍රාම සංවර්ධන සමිති වශයෙන්. දැනට මේහි තිබෙන තත්ත්වය අක්‍රම මේ ගමෙන් එතාට මේ සමිතිවල සහභාගිත්වයක්, සම්බන්ධකමක් ගෙන යාමක් නැහැ. මට පෙනී ගොස් තිබෙනවා ප්‍රාදේශීය පැත්තෙන් සම්බන්ධතාවයක් තැනී බව. දිස්ත්‍රික් මට්ටමේ නිලධාරී මහත්වරු සිටින බව ඇත්ත. සෑම දිසාපති කාර්යාලයකම වාගේ දිස්ත්‍රික්ක මට්ටමේ දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී මහත්වරු ඉන්නවා. තමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටවීමට ඒ ගමේ කටයුතු පමණකි එයින් කෙරෙන්නේ. ප්‍රායෝගික වශයෙන් ඊට එතා සම්බන්ධීකරණයක් කෙරෙන්නේ නැහැ. එවැනි සම්බන්ධීකරණයක් කෙරෙනවා ඇතැයි කියා බලාපොරොත්තු වෙනවා ඇති. තමුත් එතෙම දෙයක් කෙරෙන බවක් අපට පේන්නේ නැහැ.

විමලා කන්නන්ගර මහත්මිය (ග්‍රාම සංවර්ධන ඇමතිතුමා)
(திருமதி விமலா கன்னங்கரா — கிராம அபிவிருத்தி அமைச்சர்)
(Mrs. Wimala Kannangara – Minister of Rural Development)

මම ඒ මන්ත්‍රීතුමාට ස්තූතියක් වෙනවා. මම ඔය කාරණය ගැන අධ්‍යක්ෂකවූවන් ලේකම්තුමාටත් කියා තිබෙනවා. ඇත්ත වශයෙන්ම දිස්ත්‍රික් නිලධාරීන් කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒ මන්ත්‍රීතුමා කීවට කාරණය මම පිළිගන්නවා.

ජවඩි පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திரன)
(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, දැන් නම් ගරු නියෝජ්‍ය ඇමතිතුමා පැමිණෙන බවයි පෙනෙන්නේ. මම මගේ කථාව ආරම්භයේදීම එතුමාට සුභ පතක්වෙයි බලාපොරොත්තු වුණේ. තමුත් එතුමා ඒ අවස්ථාවේ මේ ස්ථානයේ සිටියේ නැහැ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, මම සාමාන්‍යයෙන් කිසිම නිලධාරී මහත්මයෙකුට වෝදනාවක් වශයෙන් කියනවා නොවෙයි. මම කියන්නේ මගේ අත්දැකීම්වල නැවසයි. ගමේ මට්ටමෙන් ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවා තිබෙනවා. ප්‍රායෝගික වශයෙන් ඒවා ගමේ කටයුතුවලට පමණක් සීමා වි තිබෙන බවයි පෙනෙන්නේ. තමුත් මේවා ආරම්භයේදී බලාපොරොත්තු වුණේ ඊට වඩා පුළුල් වීමේ සම්බන්ධීකරණයක් ඇති කිරීමයි. ගමේ මට්ටමෙන් ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවා, ඒවා ප්‍රාදේශීය මට්ටමෙන් සම්බන්ධ කර, දිස්ත්‍රික් මට්ටමෙන් සම්බන්ධ කර, ඒ දිස්ත්‍රික්කයේ දිසාපතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්—ඉස්සර නම් ගම්සභාපතිවරුන් ආදී—දැන් සංවර්ධන සහ මන්ත්‍රීවරුන් ආදී වශයෙන් ඉන්න අය සම්බන්ධීකරණය කර පුළුල් වශයෙන් කටයුතු කරගෙන යාමටයි බලාපොරොත්තු වුණේ. තමුත් ඒ කටයුත්තම දැනට ඒ ආකාරයෙන් ඉටු වෙන්න බවක් පෙනෙන්නේ නැහැ. සමහර විට අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන් ඒ ගැන උපදෙස් දෙනවා ඇති. මේ විධියට කටයුතු කරන්නය කියා උපදෙස් දෙනවා ඇති. ඒ ගැන කිසිම සැකයක් නැහැ. තමුත් ප්‍රායෝගික වශයෙන් බැලුවාම එය කෙරෙන්නේ නැහැ. අපේ ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක් තිබෙනවාය කියා අභි සිතමු. ඒ සමිතිය ගමේ මට්ටමෙන් වැඩ කටයුතු කරගෙන යනවා. තමුත් මේහිදී එක දෙයක් අභි පැහැදිලිව දැන ගන්න ඕනෑ. දැන් මේ සමහර සමිති නිකමම පිහිටුවල තිබෙනවා. මේ ග්‍රාමෝදය සංකල්පය ඇතිවුණාට පසු—මම මේ ග්‍රාමෝදය සංකල්පය විවේචනය කරනවා නොවෙයි—ග්‍රාමෝදය සභාපති තනතුර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිහිටුවන සමිතින් තිබෙනවා. උදාහරණයක්

හැටියට [බාධා කිරීමක්] කෑ ගහන්නෙ තැනිට් පොඩ්ඩක් ඉන්නකො. මම කතා කළාට පස්සේ තමුත්තාත්සේ උත්තර දෙන්න. තමුත්තාත්සේ දන්නෙ තැනි දෙවිල් ගැන කථා කරන්න යන්න එපා.

නියෝජ්‍ය සභාපතිතුමා
(பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman)

දස්ත්‍රික් ඇමතිතුමාට පසුව කථා කරන්න පුළුවන්. දැන් ඒ මන්ත්‍රීතුමාට කථා කරන්න ඉඩ දෙන්න.

රිචඩ් පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

ලංකාවේ හැම තැනකම වාගේ මෙය සිදු වෙනවා. එක තැනක නොවෙයි. ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති හැටියට පත් වෙන්න මිනෑ වුණොත් ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවනවා. තමුත් ඒ සමිතියෙන් ප්‍රායෝගික වශයෙන් ගමට කිසිම වැඩක් කෙරෙන්නෙ නැහැ. ඒ වගේ සමිති තිබෙනවා. අපේ බදුල්ල දිසා ඇමතිතුමා හැම දේටම - දන්න දේටයි හොඳන්න දේටයි - කතා කරන්න එනවා. තමන්ගේ පළාත ගැන කථා කරනවා මිසක් මුළු ලංකාවම ගැන කථා කරන්න එපාය කියා මම එතුමාට කියන්න කැමතියි.

ආර්. එම්. අප්පුහාමි මහතා
(திரு. ஆர். எம். அப்புஹாமி)
(Mr. R. M. Appuhamy)

අපේ පළාත්වල නම් එහෙම නැහැ.

රිචඩ් පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

එම නිසා මම කියන්න කැමතියි. ග්‍රාම සංවර්ධන සමිති ආකල්පය අපි ආරක්ෂා කරන්න මිනෑ. ග්‍රාම සංවර්ධන සමිතියක් නම් එය ග්‍රාම සංවර්ධන සමිතියකින් මුදුකට බලාපොරොත්තු වන පරමාර්ථ ඉටු කරන ක්‍රියාකාරී සමිතියක් වෙන්න මිනෑ. ඇත්තවශයෙන්ම එහෙම වැඩපිළිවෙලක් ගෙන යන්න මිනෑ. සෑම තැනකම විවිධ සමිති තිබෙනවා. ඒ සමිති ක්‍රියාකාරී සමිති වෙන්න මිනෑ. ග්‍රාම සංවර්ධන සමිතියක් වුණත් ක්‍රියාකාරී සමිතියක් වෙන්න මිනෑ. මේවායින් කරන්න පුළුවන් විශාල වැඩ කොටසක් තිබෙනවා. එම සමිතිවලින් එම වැඩ කොටස කෙරෙන්නෙ කියා ග්‍රාම සංවර්ධන නිලධාරී මහත්වරුන් නිතර සෙවිල්ලෙන් ඉන්න මිනෑ. එහෙම නැතිව නිලවරණවලට පමණක් සීමා වුණු සමිතිවලින් වැඩක් වෙන්නෙ නැහැ. මේ අවුරුද්දේ නිලවරණයක් නියමවා. ඊලඟ අවුරුද්දේ ඊලඟ නිලවරණය නියමවා. එපණයි කෙරෙන්නේ. මවැනි සමිතිවලින් වැඩක් නැහැ. මෙවැනි සමිති මිනෑ තරම් තිබෙන්න පුළුවන්. අවුරුද්දකට වරක් නිලවරණයක් තිබීම පමණක් එය ක්‍රියාකාරී සමිතියක් වෙන්නෙ නැහැ. [බාධා කිරීමක්] නැහැ. මම මේ පොදුවේ කියන කාරණයක්. තමුත්තාත්සේට උත්තර දෙන්න පුළුවන්. එම නිසා මම ඉල්ලීමක් කරන්න කැමතියි. සෑම ග්‍රාම සංවර්ධන සමිතියක්ම ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වන. ග්‍රාම සංවර්ධන සමිතිවල පරමාර්ථ ඉටු කරන සමිති බවට පත් කරන්නට කටයුතු කරන්න කියා. නිකම සමිති තිබුණට වැඩක් නැහැ.

ඊලඟට මම කියන්න කැමතියි. ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කරන මුදල් ප්‍රමාණය ගැන. දැන් දෙන මුදල් ප්‍රමාණය නම් කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ වර්ෂයේ වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණයවත් මේ වගේ කාර්ය භාරයක් තිබෙන අමාත්‍යාංශයකට කිසියෙත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. මොකක්ද මේ මුදල් ප්‍රමාණයෙන් කරන්න පුළුවන් වැඩේ ? ඒ නිසා තව විකක් වැඩිපුර මුදල් ප්‍රමාණයක් මේ ගරු ඇමතිතුමාට ලබා දීම ගරු මුදල් ඇමතිතුමාගේ යුතුකමක්ය කියා මා හිතනවා. අපටත් එතුමා බොහෝම හොඳට සලකනවා. ඒ මොකද ? හොඳෙන් විධිමත් ආසන මට්ටමෙන් කිසිම හේදයක් නැතිව එතුමා අපටත් වැඩ කර දී තිබෙනවා. අපි ශියාම බොහෝම හොඳට සලකා අපේ ඉල්ලීම් ඉෂ්ට කර දෙන්නවා. ඒ ගැන අපි මේ සභාවේදී එතුමාට ස්තූතිවන්න වෙනවා.

මම මේ අය වැය විස්තර බැලුවා. එසේ බැලුවාමු පෙනෙන එතුමාට දැන් මුදල් මදි බව. එය වැඩි කර නැහැ. එතුමාට කටයුතු රාශියක් ඉෂ්ට කරන්න පුළුවන් නිසා ග්‍රාම සංවර්ධන අංශයට වැඩිපුර මුදල් ලබා දෙන්න මිනෑ බව ගිය අවුරුද්දෙන් අපි කිව්වා. එතුමා මේ අංශයේ කටයුතු රාශියක් ඉෂ්ට කරන්න මහත්සී ගන්නවා.

ගැබැඩි මම එක කරුණක් කියන්න මිනෑ. ග්‍රාම සංවර්ධනයට වර්ෂ පහහක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන පහස් වැනි සංවත්සරය මේ වර්ෂයේ තිබෙනවාය කියනවා. මේ ගැන විවිධ මත හේද තිබෙනවා. මම ඒ මත හේද ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙය ආරම්භ වුණු වර්ෂය පිළිබඳව මත හේද තිබෙනවා. මම හිතන හැටියට එතුමා ආරම්භක වර්ෂය වශයෙන් ගත්ත. ඇත්තේ 1935 වර්ෂය වෙන්න මිනෑ. මේ ගැන ලිපි කීපයක් මම කියව්වා. මෙය 1939 වර්ෂයේ ආරම්භ වුණය කියන මතයක් තිබෙනවා. ඒ නිසා මේ ගැන සොයා බලන එක හොඳයි. ඒට පසු 1949 වර්ෂයේදී ලංකාවට නිදහස ලැබුණාට පස්සේ දිවාගත වී එසේ. සේනානායක මැතිතුමාගේ කාලයේදී මේ දෙපාර්තමේන්තුව ආරම්භ කළය කියන මතයකුත් තිබෙනවා.

විමලා කන්නන්ගර මහත්මිය
(திருமதி விமலா கன்னங்கரா)
(Mrs. Wimala Kannangara)

පහස් වැනි සංවත්සරය ගැන අපි පොතක් පිටකර තිබෙනවා. හිතවියන ධම්මාලෝක හාමුදුරුවන්ගේ ගමේ මේ පහස් වැනි අවුරුද්ද සැමරීමේ ලෝක උත්සවයක් තිබෙනවා. 1935 දී ස්වේච්ඡා සේවාවක් වශයෙන් මේ ව්‍යාපාරය පිළිගෙන 1940 දී කොමර්ස් ඇන්ඩ් ට්‍රේඩ්ස් කියන මිනිස්වු එක යටතේ ග්‍රාම සංවර්ධන නිලධාරියෙක් පත් කළය කියා හිතවියන ධම්මාලෝක හාමුදුරුවෝ ඒ පොතේ හොඳට පැහැදිලි කර තිබෙනවා. 1948 දී ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවක් ඇති කරලා 1978 දී ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය ඇති කලා. අදත් ඒක ස්වේච්ඡයි.

රිචඩ් පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

හොඳයි එතුමා කියන දේ පිළිගන්නවා. මේ ලිපියෙන් තිබෙනවා හිතවියන ධම්මාලෝක හාමුදුරුවෝ මේකේ ආරම්භක හාමුදුරුවෝය කියා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වර්ෂයක් එහා මෙහා වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙය ආරම්භ කර තිබෙන්නේ හොඳ ව්‍යාපාරයක් හැටියට. දීර්ඝ කාලයක් ගෙනගොස් තිබෙනවා.

ග්‍රාමීය මට්ටමේ කටයුතු වශයෙන් ග්‍රාම සංවර්ධන සමිති අංශයේ දැන් ඇදුම් පුහුණු මධ්‍යස්ථානවලට ඒ වාගේම ස්වයං රැකියා වශයෙන් එළඳෙනුත් ඇතිකිරීම වාගේ කටයුතුවලට එතුමා ප්‍රමුඛත්වයක් දී කරගෙන යනවා. දැන් හොඳ එළඳෙන්න ගන්න රුපියල් තුන් දහක්වත් මිනෑ. ඒ නිසා ආසන මට්ටමෙන් ආධාර දෙන්න ගියාම බොහෝම අමාරුයි. මුදල් අමාත්‍යාංශය මේ මුදල් පුළුවන් තරම් වැඩි කර දෙන්නවා නම් මේ කටයුතු සාර්ථක ලෙස ගෙන යෑමට පුළුවන්.

මම ගරු ඇමතිතුමාටත් එතුමාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් ස්තූතියක් කරන්න මිනෑ. උප ඇමතිතුමා සිටියේ නැහැ මේ කාරණය වන විට. මගේ ආසනයේ හිටියා මට හිසරදයක් වුණු ග්‍රාම සංවර්ධන නිලධාරී මහත්මයාන. ඒ නිලධාරී මහත්මයා හැම ගමකම ගිහින් අවුල් තමයි ඇති කලේ. මම ගිය අයවැය විවාදයේදී ඉල්ලීමක් කලා. මේ හිසරදය මගේ ආසනයෙන් වෙනත් නැතකට දැමීම ගැන මම එතුමාටත් ලේකම්තුමාටත් ස්තූතිවන්න වෙනවා. දැන් ඒ ප්‍රශ්න සේරම නිරාකරණය වී තිබෙනවා. අලුතෙන් ආ ග්‍රාම සංවර්ධන නිලධාරී මහත්මයා බොහෝම හොඳයි. මගේ ආසනයේ දේශපාලන වශයෙන් වැඩ කරන්න මම කියන්නේ නැහැ. රජයේ නිලධාරී මහත්වරුන්ට අපි එහෙම කියනවා නම් ඒක වැරදියි. මම කියන්නේ සාධාරණ විධියට වැඩ කරන්නයි. ග්‍රාම සංවර්ධන සමිතිවලට වුවමනා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද පූ. එන්. පියේ ද කියා හේදයක්. ග්‍රාම සංවර්ධන සමිතිය ගමේ මිනිස්සු එකතු කරන නැතක්. ගමේ මිනිස්සු හේද කරන එකක් නොවෙයි. ගමේ එක්සත් ජාතික පාක්ෂිකයෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝත් හැම පාක්ෂිකයෝම කුල හේද ආගම හේද නැතිව එකතුවන නැතක්. ඒ විධියට වැඩ කරන්න මිනෑ. ඒ නිසා අලුතෙන් ආ ග්‍රාම සංවර්ධන නිලධාරී මහත්මයාට මම ස්තූතිවන්න වෙනවා. ඒ මහතා කරදරයක් නැතිව

වෙනවා. අපේ මේ ගරු ඇමතිතුමියගේ කාලය තුළදී ග්‍රාම සංවර්ධන අංශයේ මොන තරම් දියුණුවක් ඇති වී තිබෙනවාද කියා. මම හිතන විටියට එතුමිය කැපවීමකින් යුක්තව කරන මේ සේවය අපි වගේම විරුද්ධ පාර්ශවයන් ඉතාම අගය කරන බව අත්මමන ගරු මන්ත්‍රීතුමාගේ (ර්වඬී පතිරණ මහතා) කථාවෙන් පැහැදිලිව පෙනේ. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂමන් ජයකොඩි මහතා) ඔව්හු යොළුවනවා මට පෙනෙනවා. එයින් පෙනෙන්නේ ගරු ඇමතිතුමිය එතුමියගේ සේවය ඉතාමත් සාර්ථක විටියට කරන බව එතුමාත් පැහැදිලිව ප්‍රකාශ කරන බවයි.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**ಶ්‍රී ල. லக்ஷமன் ஜயகோபா**)
(Mr. Lakshman Jayakody)

නැහැ! නැහැ! එතුමිය ග්‍රාම සංවර්ධන සමිතියක් හඳුන්වන යනවා "හොලිඩේ ඉන්" එකේ. මට පෙනෙන විටියට ඒක තේරුමක් නැති වැඩක්. එළ හරකයි මිහරකයි එකතු කරන්න හඳුනවා වගේ වැඩක්.

රේනුකා හේරත් මහත්මිය
(**ಶ්‍රී ල. ரேணுகா ஹேராத்**)
(Mrs. Renuka Herath)

නැහැ. මම හිතන විටියට ඒ එතුමිය ගමන් නගරයන් එකතු කරන්න යනවා. එතුමිය ගමන් වන්නන් එකතු කරන්න ඕනෑ. ඒ වාගේම නගරයටත් ඒ එකතු කිරීම කරන්න ඕනෑ. ඒ කොහොම වුණත් එතුමිය දරණ ඒ උත්සාහයට සැහෙන ධෛර්යයක් එතුමියගේ අලුත් නියෝජ්‍ය ඇමති තුමාගෙන් ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙමු.

විශේෂයෙන්ම දුප්පත් ප්‍රදේශවලට, දියුණුව සඳහා උත්සාහ ගන්නා ප්‍රදේශවලට දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව එතුමියගේ ප්‍රදර්ශනය තුළින් අපට පැහැදිලිව පිලිබිඹු වුණා. ඒ ප්‍රදර්ශනය පැවැත්වුණේ පසුගිය ඉරිදිය. ඒ ප්‍රදර්ශනයේ තිබුණු මැහුම් ආදිය දකින විට අපේ ගම්බද ආවර්තවන්ට මේ තරම් දක්ෂ විටියට මහන්නට පුළුවන්ද කියා සමහරවිට අපටත් පුදුම හිතුණා. ඒ සඳහා ගරු ඇමතිතුමිය සැහෙන සහයෝගයක් ලබා දී තිබෙනවා. සිංගර මැණිත් ලබා දී තිබෙනවා. සිත්සැර මැණිත් ලබා දී තිබෙනවා. කිරිං මැණිත් ලබා දී තිබෙනවා. ගරු ඇමතිතුමිය ඒ සඳහා දක්වන උපරිම සහයෝගය ගැන කාන්තාවක් වශයෙන් එක් අතකින් මමත් සන්තෝෂ වෙමු. කාන්තාවන්ගේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා එතුමිය සැහෙන මහත්සියක් ගෙන කටයුතු කරනවා.

ඒ ප්‍රදර්ශනය තැළිත් පිලිබිඹු වූ දේ විතරක් නොවෙයි. මම හිතන විටියට අද ගමක් ගානේ ග්‍රාම සංවර්ධන සමිතිවල පුදුම විටියේ උනන්දුවක් ඇති වී තිබෙනවා. එලවර වටහන සහයෝගය එතුමියගෙන් ලැබෙනවා. ඒ වාගේම කිරි හරක් ඇති කිරීම සඳහා කෙසේ හෝ ලැබෙන මුදලින් ආසන මට්ටමින් ආධාර ලබා දීමට එතුමිය සැහෙන උත්සාහයක් දරනවා.

මේ අනුව අපට හිතාගන්නට තිබෙන්නේ වෙන කිසිවක් නොවෙයි. ග්‍රාම සංවර්ධනය කියන්නේ ගම සංවර්ධනය කිරීමයි. එහෙම නම් ඒ ගම සංවර්ධනය කිරීම සඳහා එතුමිය තුළ මොන තරම් බලාපොරොත්තුවක් තිබෙනවාද, මොන තරම් උත්සාහයක් දරනවාද කියන එකයි. ඒ සඳහා ගරු ඇමතිතුමිය කටයුතු කරන ආකාරය ගැන සමහර වෙලාවට අපට පුදුම හිතෙනවා. මම එසේ කියන්නේ ඒ ප්‍රදර්ශනය පැවැති දවසට පෙර දින ෧2 පමණ වන තුරු ප්‍රදර්ශන කුමියේ රැදී සිට ඒ ප්‍රදර්ශනයේ වැඩකටයුතු එතුමිය විසින්ම සොයා බලා එතුමියගේ අතින්ම සැකසුණු ආකාරය මම හොඳටම දන්නා නිසයි. ෧2 පමණ වන තුරු එතුමිය ඒ සඳහා කැපවීමකින් යුක්තව වැඩ කළා. ඒවාගේම පසුදැන් පාත්දරින්ම එතුමිය එතැනට ගිහින් ප්‍රදර්ශන කුමියේ අඩුපාඩු සකස් කළා. හැම කාර්යයක්ම එතුමිය විසින්ම සොයා බලා, එතුමිය අතින්ම ඉටු කරන තරමට උනන්දුවක් උත්සාහයක් තිබීම කැපී පෙනෙන වෙනසක් හැටියට අපට කියන්නට පුළුවන්කම තිබෙනවා. ඇත්තෙන්ම මෙය අතින් අපට ආදර්ශයක් විය යුතුය කියා මම හිතනවා. විශේෂයෙන්ම ගම දියුණු කරන්නට, ගම සංවර්ධනය කරන්නට, ගමේ ආර්ථික තත්ත්වය නගා සිටුවන්නට කැප වීමකින් යුක්තව එතුමිය කරන සේවයට එක් පැත්තකින් කාන්තාවන් වශයෙනුත්, අනෙක් පැත්තෙන් ග්‍රාමීය ප්‍රදේශයක් නියෝජ්‍යය කරන කෙනෙක් වශයෙනුත් මම ආශීසනය කරනවා. එතුමියගේ මේ වැඩකටයුතු සාර්ථකව ගෙන යාම සඳහා එතුමියට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවයි මම ප්‍රාර්ථනා කරනවා.

චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන මහතා
(**শ্‍රී. চন্দ্রকুমার বিজয় குணவர்தன**)
(Mr. Chandrakumara Wijeya Gunawardane)

ගරු සභාපතිතුමනි, ග්‍රාම සංවර්ධන ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සව මුළු ලංකාවේ අස්සක් මුල්ලක් තැර පවත්වන අවදියක දී අද එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කථා කරන්නට ලැබීම මහත් වාසනාවක් කොට මම සලකනවා. ග්‍රාම සංවර්ධනයේ ඉතිහාසය ගැන ගරු ඇමතිතුමිය පැහැදිලි කිරීමක් කළා. අපටත් වී වදාල පූජ්‍ය හිතවියන් ධම්මාලෝක නායක ස්වාමීපාදායාණන් වහන්සේ ඉතාමත්ම සුළුබවත් ආරම්භ කළ මෙම සංවර්ධන යෝජනා ක්‍රමය පුළුල් කිරීමට අපටත් වී වදාල පූජ්‍ය කථකොඳායා විසින් පසුදැස්කර නායක ස්වාමී පාදායාණන් වහන්සේත් තවත් එවැනි නායක ස්වාමීපාදායාණන් වහන්සේලාත් විශාල වශයෙන් උදව් උපකාර කළ බව මේ අවස්ථාවේ දී මතක් කරන්න ඕනෑ.

ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී එස්. සේනානායක මැතිතුමා පළමුවෙන්ම ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කර මේ රටේ තොරතුරු ගම්දකව දියුණු කිරීම පිණිස ඇති කළාවු යෝජනා ක්‍රමය තිසා අද ඇත එපිට ගම්මානවල දුප්පත් ජනතාවට මහත් සේවක සැලසී තිබෙනවා. ගරු ග්‍රාම සංවර්ධන ඇමතිතුමිය මුළු රටමේ ගම්දකව දියුණු කිරීමට ගන්නා වෙනම පිලිබඳව මගේ පොදුගම්ක සතුතියත්, කවුරුපිටිය ආසනයේ ජනතාවගේ සතුතියත් මේ අවස්ථාවේදී එතුමියට පිරිනමනවා. ඇත එපිට ගම්මානවල අසීරුකරන තරුණ තරුණියන්ගේ සහජ හැකියාවත්, කොළොන්නේ ඔප නංවා ඉස්මතු කරන පෙත්වීමට අවස්ථාවක් එතුමියගේ අමාත්‍යාංශයෙන් අපට ලැබී තිබෙනවා.

අ. හා. 4.30

නුවරඑළිය දිසා ඇමතිතුමියත් ප්‍රකාශ කළා වාගේ, මගේ ආසනයෙන් ගැම ගමකම වාගේ මැහුම් ගෙබුම් ආදී රැකියා මාර්ග දියුණු කරගන්න අවස්ථාව සැලසී තිබෙනවා. තරුණ තරුණියන් සඳහා වෙනත් ගෘහ කර්මාන්ත දියුණු කර ඒ නිෂ්පාදන වැඩි වැඩියෙන් අලෙවි කර ගැනීමටත් ඒ අයට අවස්ථාව සලසා දී තිබෙනවා. වර්ෂයක් පාසා අගනුවර දී විශාල ප්‍රදර්ශනයක් පවත්වා අපේ ගම්වල සිටින ඒ අභීසක දරු දරියන්ගේ කෘතීන් ප්‍රදර්ශනය කරවීමෙන් මේ රටේ ජනතාවට පමණක් නොව, පිටරට තානාපතිවරුන්ට පවා මේ ගැන හැඟීමක් ඇති කිරීමට අවස්ථාව සලසා දුන්නා. ඒ ග්‍රාම සංවර්ධනය තුළින් ලබා දී තිබෙන ආධාර උපයෝගී කරගෙන නිෂ්පාදිත භාණ්ඩ සොලඹට ගෙන්නවා විශාල ප්‍රචාරයක් ලබාදීමට ගරු ඇමතිතුමිය කොයිතරම් උත්සාහයක් ගත්තාද කියා මම දන්නවා. මේ අනුව බලන විට එතුමියගේ අමාත්‍යාංශයට මේ අවදිය ලේඛනය යටතේ ලැබී තිබෙන මුදල් සම්භාරය නම් ප්‍රමාණවත් මදි.

අත්මමන ගරු මන්ත්‍රීතුමාත් (ර්වඬී පතිරණ මහතා) ගරු නුවරඑළිය දිසා ඇමතිතුමියත් ප්‍රකාශ කළා වාගේ ගමක් සම්පුර්ණයෙන් දියුණු කරන්න පුළුවන්කම ලැබී තිබෙන්නේ ග්‍රාම සංවර්ධනය තුළින් පමණක් හෙයින් ඒ සඳහා තව තවත් මුදල් ලබාදීමට යම්කිසි වැඩිපිලිවෙලක් සකස් කරන්න කියා අපි ගරු මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමතියි. අද හැම ගමකම වාගේ ග්‍රාම සංවර්ධන සමිති ආරම්භ වී තිබෙනවා ; ආරම්භ කරගෙන යනවා. ග්‍රාම සංවර්ධන සමිති කාලයක් කොත්තුන් ගැනීමට පමණක් සීමා වී තිබුණු බව ගරු ඇමතිතුමියගේ අවධානයට යොමු කරන්න ඕනෑ. තමුත් අද එහෙම නොවෙයි. අද ක්‍රම ක්‍රමයෙන් හැඟීමකින් යුතුව ගම්බද ජනතාව සියළුම දේශපාලන මතිමතාත්තර අමතක කර දමා එක කොඩියක් යට රැස් වී තමන්ගේ ගම දියුණු කිරීම තම යුතුකමක් යන අදහස ඇතිව කටයුතු කරගෙන යනවා.

ගැම ග්‍රාම සංවර්ධන සමිතියක්ම ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිතියක් බවට පත් කිරීමට, ග්‍රාම සංවර්ධන සමිතියක් විසින් කළයුතු වැඩ මොනවාද, ග්‍රාම සංවර්ධනය කියන්නේ කුමක්ද යන කරුණු ගෙනහැර දක්වා ග්‍රාම සංවර්ධනය තුළින් ගම දියුණු කර ගැනීමට පමණක් නොව ගමේ සිටින ජනතාවගේ ආධ්‍යාත්මික ගුණ වගාවත් දියුණු කිරීමටත් අමාත්‍යාංශ මට්ටමෙන් කියන වැඩිපිලිවෙලක් සකස් කරන්න කියා මම ඉල්ලා සිටිනවා. මොකද, අත්කමමත ගරු මන්ත්‍රීතුමා කීවා වාගේ සමහරු ග්‍රාමෝදය මණ්ඩලය තුළට රිංගා ගෙන කොත්තුන් කිරීම සඳහා පමණක් ඇතුළු ප්‍රදේශවල ග්‍රාම සංවර්ධන සමිතිවල සභාපතිකම් ගන්න මහත්සී ගන්නවා.

[වත්දකුමාර විජය ගුණවර්ධන මහතා]

ග්‍රාම සංවර්ධන සමිතියක් කොත්තාත් කලාව කමක් නැහැ. ඒ ග්‍රාම සංවර්ධන සමිතිය තුළ කොත්තාත් කීරීම සඳහා අවශ්‍ය මේතේවරු, වඩු කාර්මිකයන් සිටින්න මිනු. අවශ්‍ය අතින් කාර්මික නිලධාරීන් සිටින්න මිනු. ඒ අය යොදවා යම් කොත්තාත්තුවක් කරනවා නම් ඒ කොත්තාත්තුවෙන් ලැබෙන ලාභය ග්‍රාම සංවර්ධන සමිතියේ දියුණුව සඳහා, ගමේ දියුණුව සඳහා උපයෝගී කරගන්න කටයුතු කරන්න මිනු. දන් ඇතුළු සමිති, ග්‍රාම සංවර්ධන සමිතියේ නමින් කොත්තාත් එකක් අරගෙන ගමේ සිටින ප්‍රබල කොත්තාත්කරුවකුට උප කොත්තාත්තුවක් - Sub contract - දීමයි කරන්නේ. එහෙම දුන්නාම ඒ මුදල් ගමේ දියුණුවට යෙද වෙන්නේ නැහැ. ග්‍රාම සංවර්ධන සමිතියේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. එම මුදල් යන්නේ නවත් කෙනෙකුගේ සාක්කුවට. එමනිසා කොත්තාත් දීමේ දී යම් වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස මා ගරු ඇමතිතුමියගෙන් ඉල්ලා සිටිනවා. ග්‍රාම සංවර්ධන සමිති මගින් ගමේ දියුණුවට කටයුතු කරන්න අවශ්‍ය නම් යම් වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි. මා මට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. මබතුමිය විසින් අභියසක ගම්බද උප්පත් ජනතාවගේ දියුණුව සඳහා කරන ලද විවිධ සේවාවන් ගැන තැවෙන වරක් මගේ කෘතඥතා පුරවක සතුතිය ප්‍රදානරමින්, කීර් ප්‍රදේශයේ ඇති කීර්ම, මැහුම්-ගෙතුම් කර්මාන්තය දියුණු කීර්ම හා රේන්ද කර්මාන්තය දියුණු කීරීම සඳහා සකස් කරගෙන යන වැඩපිළිවෙලට පසුගිය වර්ෂවලදී වාගේම මබතුමියගේ පුර්ණ සහයෝගය බලාපොරොත්තු වෙමින් මා නිහඬ වෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mr. Lakshman Jayakody)

Sir, I did not want to participate in this Debate. But about what we have heard and what we know is happening in the villages we are extremely sorry. Let us see the other side of the picture. They are always getting the Hon. Minister here and speak good of her. Now who is the Hon. Minister of Rural Development? Who is involved in the rural development work of this country? I hope the Hon. Prime Minister was here. He has his Gam Udawas and Gramodaya Systems and these "gemi" systems apparently have gone over to his Ministry. So, why have this Hon. Fair Minister? Let us be very rational about this. She is not getting any money. We know that mushroom societies have sprung up without their being registered under her, just to boost up or create a Gramodaya Mandalaya. I know in our areas, everywhere in Sri Lanka this is happening. In all these Gramodaya Mandalayas, mushroom Grama Sanwardena Samithiyas have sprung up - Rural Development Societies. One example is Walpola/Ja-ela. Overnight it came up, but it is not registered under the Hon. Fair Minister. If it was something registered under her, where she has accepted it, I can understand. So, let us not hide these facts from anyone. I think, it is high time that there is some sort of re-organization of this entire structure. If not, I will tell you one thing, these Grama Sanwardena Societies will just break down.

විමලා කන්නන්ගර මහත්මිය
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mrs. Wimala Kannangara)

අපට අවබෝධයක් ලැබී තිබෙනවා, සමිති සමාගම් වැඩිවීම නිසා තරඟවලට ගම්වල සිටින එකම මිනිස්සු පැවැලීම නිසා වැඩිවලට බාධා වී තිබේ බව. එම නිසා ගරු අගමැතිතුමා විසින් අපේ සංවර්ධන ක්‍රමයක් ලබන වර්ෂයේදී ඉදිරිපත් කරනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mr. Lakshman Jayakody)
එතුමාද ග්‍රාම සංවර්ධන ඇමතිතුමා?

විමලා කන්නන්ගර මහත්මිය
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mrs. Wimala Kannangara)

ග්‍රාම සංවර්ධනය ගැන නොවෙයි මම කීවි. ග්‍රාමෝදය මණ්ඩලය යටතේ තිබෙනවා සමිති 16 වර්ගයක්. ඒ 16 වර්ගය එක ගමක ඇති කරන්න මිනු.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mr. Lakshman Jayakody)

I know all Grama Sanwardena Samithiyas are voluntary organizations and they have very specific jobs to do. I can remember, Sir, in Dambadeniya we had Navagalwatte. I do not know whether it still exists. The whole village was created on the Grama Sanwardena policies and systems. It was in Dambadeniya in 1953-(*Interruption*). Yes, at that time, I was connected with Trade Ministry work at that time, and I can remember this. So that is nothing new. In fact, it is from our areas that the Grama Sanwardena systems operated from the beginning, and we are quite proud about it. But I am very sorry to say that various people have taken chunks out of it and ultimately it is a dead letter. I am very, very sorry to say this. No rural development officer meets me. I do not know whether there is any officer in Attanagalla. I find that all the rural development officers are clustered in Colombo. Please ask them to go out into the field. Every time you find them here in Colombo, and even the Hon. Deputy Minister is from Colombo.

විමලා කන්නන්ගර මහත්මිය
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mrs. Wimala Kannangara)

I said earlier that I agree with you. The fault lies with my executives in the Ministry. I have told them that the MPs are complaining that the RDOs and DOs are not working. So I told you that we will take drastic measures from next year. But the RDO members are active and they are carrying on their work - (*Interruption*).

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mr. Lakshman Jayakody)

Sir, the Hon. Fair Minister herself agrees that the societies are not working properly.

විමලා කන්නන්ගර මහත්මිය
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mrs. Wimala Kannangara)

The societies are working. The RDOs and DOs are not being properly administered by the Secretary and the Director. I have complained to them and I have even complained to H.E. the President.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාක්කොඳි)
(Mr. Lakshman Jayakody)

විමලා කන්නන්ගර මහත්මිය
(තිருමති விமலா கன்னங்கா)
(Mrs. Wimala Kannangara)

The Director appointed by Government is a sickly person who came about six months ago. The administration of the RDOs and DOs is under the Secretary and the Director. So maladministration is not a reflection on the society. These are voluntary organizations and they are doing an excellent job. The hon. Member for Akmeemana put it very correctly. He said that the societies at village level are active but the DOs and RDOs are not functioning. This is a thing I tell them daily.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Tell whom ?

විමලා කන්නන්ගර මහත්මිය
(තිருமதி விமலா கன்னங்கா)
(Mrs. Wimala Kannangara)

I am telling the Secretary and the Director. So I am going to take further action next year. Do not worry.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am very happy that the Hon. Fair Minister is going to take positive steps next year. But, please look into these mushroom societies that are coming up. If you can speak to the Hon. Prime Minister and get your parameters, policies and objectives correct, then you will be able to see what your functions are. To my mind, the whole affair is a complete hotchpotch.

ජබර් ජී. කාදර් මහතා (නියෝජ්‍ය ග්‍රාම සංවර්ධන ඇමතිතුමා)
(ஜபர் ஜாபிர் ஏ. காடர் — கிராம அபிவிருத்திப் பிரதி அமைச்சர்)
(Mr. Jabir A. Cader - Deputy Minister of Rural Development)

I am fortunate to be appointed Deputy Minister of Rural Development and that too on the occasion of the 50th Anniversary of the rural development movement. There was a good exhibition a couple of weeks ago and I too helped the Hon. Minister in organizing it. I found that she had done a great deal of work throughout the entire country, including the North and the East, with all the troubles in those areas.

I was really surprised at the quality of work which these poor rural folk had brought for this exhibition. There were beautiful mats and various types of cane work. The Hon. Minister asked me to organize a section of the Muslim Ladies of Colombo to display their various kinds of food stuffs ; for example the Muslim chutney, wattalepam, etc.. Unfortunately, Sir, you did not come. There is a trade centre at Borella where foreign maids help. At this centre all the Muslim ladies together with the Sinhalese ladies put out their products for sale. The sale was very good, and I am sure the Rural Development Ministry would have made a very good profit.

There were various criticisms made regarding our Ministry, and I think my Minister will reply to those criticisms. I have just come into this Ministry, and therefore I should have a little more time to gain experience. I will give the Hon. Minister all the assistance I can and see that the mistakes, if there are any, are put to right. I am sure the Rural Development Ministry will do very useful work. Many hon. Members have already stated that the Hon. Minister has done an excellent job of work in the rural areas by giving employment to the men and women in those areas.

I would also wish to state that the budget of this Ministry should be increased because Rs. 5 million is totally insufficient for so many rural areas. Finally, I wish to state that she is doing very good work and all should co-operate because the rural development is a thing which will make the poor people self-sufficient and make them get on their feet.

විමලා කන්නන්ගර මහත්මිය
(திருமதி விமலா கன்னங்கா)
(Mrs. Wimala Kannangara)

ගරු සභාපතිතුමනි, ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවා අවුරුදු හතක් සහ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය පිහිටුවා අවුරුදු පනහක් පිරීම සිහිපත් කරන වේලාවයි මේ. මා හිතන්නේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කඩ කළ හැම මන්ත්‍රීවරයෙක්ම, ගම්බද ජනතාවගේ ආර්ථිකය, සඳවාරය දියුණු කිරීම සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රයෝග මුබයෙකුයි කඩා කළේ, ඒ පිළිබඳව ඒ සෑම දෙනාටම සතුතිවන්න වන අතර, එමගින් මේ කටයුතු තව තවත් කීරීමට මට ධෛර්යක් ලැබෙන බව මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.

වීරුද්ධ පාර්ශ්වයෙන් එකම තර්කයයි, ඉදිරිපත් කළේ, එනම්, මේ සිටින නිලධාරීන්ගේ පාලනය ඉතාමත් දුර්වලයි කිව්වා. මම නිලධාරීන් ගැන කියන්න යන්නේ නැහැ. අපි නිලධාරීන් සමග නොවෙයි, මේ වැඩකටයුතු කරන්නේ.

අ. ගා. 4.45

අද සෑම ගමකම ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය මුල් බැස තිබෙනවා. ග්‍රාමීය ජනතාවට තණකොළ වටිනක උගන්වන්න, කවි වටිනක උගන්වන්න නිලධාරීන් අවශ්‍ය නැහැ. අද අපට ග්‍රාමීය කාන්තාවන්ට මැහුම් ඉගැන්වීම සඳහා මැහුම් උපදේශකාවන් සිටිනවා. මම ආධිමත්ව කියන්න, දෙසියය පමණ මැහුම් උපදේශකාවන්ගෙන් ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් මැහුම් ඉගෙන ගෙන අද ඉතාම දක්ෂ ලෙස මැහුම් කටයුතුවල නිරත වී සිටිනවා. මගේ විශේෂ පාලනය යටතේ එම ආයතනවල නිෂ්පාදනය කරන ඇඳුම් වර්ෂයක් පාසා කොළඹට ගෙන එනවා ප්‍රදර්ශනය සඳහා විදේශිකයින් සහ මෙරට කාන්තාවන් බලාගෙන සිටිනවා. මේවා මිලදී ගැනීමට, ඒ මගින් මා බලාපොරොත්තු වූ පරමාර්ථය ඉෂ්ට වුණොත් කියා මේ අවස්ථාවේදී ඉතාමත් සංතෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

දැන් අප මේ කටයුතු කළ යුත්තේ යළි පැන ගිය පොත් පත් අනුව නොවෙයි. කාලයේ ගැටියට ග්‍රාම සංවර්ධන කටයුතු දියුණු කර, 1986 වර්ෂයේ සිට නිලධාරීවරුන් දුරු කර, වැඩ කරන්න බැරි නිලධාරීන්ට යන්න කියා, වැඩ කරන්න පුළුවන් අයට ඒ කටයුතු හාර දිලා [බාධා කීරීමක්] ඒක අත්තහැල්ලේ ගරු මන්ත්‍රීතුමාට ඕනෑ නැහැ කේ. ඒක මම කරන්නම්. අපි හොඳ වැඩ විකකුයි, කරන්න යන්නේ. ඒ වැඩ වික අවසාන වුණොත් තමුත්තාන්දේලාත් සන්තෝෂ වෙයි. ලබන වර්ෂයේ සිට [බාධා කීරීම්] කරුණාකර මට බාධා නොකර කඩා කරන්නට ඉඩ දෙන්න. [බාධා කීරීමක්]

லக்ஷ்மன் சயகோடி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
 Who ? Thalagune ?

விமலா கன்னங்கரா மஹா
 (திருமதி விமலா கன்னங்கரா)
 (Mrs. Wimala Kannangara)

I object to his mentioning names here. It is not his job. Hon. Member, please allow me to speak. You are wasting my time.

அங்கத்தவர் ஒருவர்
 (A Member)

Do not mention names !

விமலா கன்னங்கரா மஹா
 (திருமதி விமலா கன்னங்கரா)
 (Mrs. Wimala Kannangara)

You are disrupting the economy of this country.

சபாபதி
 (தலைவர்)
 (The Chairman)

Order, please ! Do not disturb the Hon. Lady Minister.

விமலா கன்னங்கரா மஹா
 (திருமதி விமலா கன்னங்கரா)
 (Mrs. Wimala Kannangara)

You cannot mention names. We know what you are doing, but we will see that this garment manufacture goes on. I do not want to condemn, but I will tell you what you did for our women. In Attanagalla there were only ten centres, and each one of them got Rs. 10,000 out of the one lakh of rupees. What have you given ? A solitary hand machine. So do not waste my time.

அங்கத்தவர் ஒருவர்
 (A Member)

That was also a broken machine !

விமலா கன்னங்கரா மஹா
 (திருமதி விமலா கன்னங்கரா)
 (Mrs. Wimala Kannangara)

Please be quiet, because I am interested in what I am doing. I think Mr. Chairman will take action if you do not allow me to speak.

சபாபதி
 (தலைவர்)
 (The Chairman)

Order, please ! Ignore them.

விமலா கன்னங்கரா மஹா
 (திருமதி விமலா கன்னங்கரா)
 (Mrs. Wimala Kannangara)

Yes, I will ignore them. Now, please listen. I had this exhibition to show how our girls in the villages have developed their talents with the help of a

machine seated in a corner of a room in somebody's house. I think for the last six or seven years our hon. Members have given money from their DC budgets for this purpose. They have obtained Crown land and spent one and a half lakhs to two lakhs of rupees and put up permanent buildings which are worth over five lakhs of rupees today. We have given these centres sewing machines starting with a single-stitch machine, and now they have machine which can do the zig-zag stitch embroidery and sewing of button holes and so on. This year I think my Colleague, the hon. Member for Kundasale - he is not here - has spent one and a half lakhs of rupees from his DC budget. The hon. Member for Kuliapitiya also spent one and a half lakhs of rupees out of his DC budget. So ten of us have started new sewing centres like that.

I think Mr. Chairman is aware of the wonderful Juki Sewing Centre that we opened in Kundasale. The Hon. Minister of Posts and Telecommunications said Hewaheta should be the next electorate, but I said, "I have already given two centres to Kandy. I cannot give any more". He says, "We also want a centre. I will also give two lakhs of rupees. So give me also a centre." Therefore you can see that hon. Members are spending. Whether they be Hon. Ministers or hon. Members they are spending over two to three lakhs of rupees from their DCB on these sewing centres. They are no fools. Hon. Members value the talents of these girls. Therefore in this way they will give employment to thousands of girls who are unemployed. I promise that I will help in this matter. The hon. Member for Attanagalla will be ashamed if he comes to know what is happening -

லக்ஷ்மன் சயகோடி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
 About what ?

விமலா கன்னங்கரா மஹா
 (திருமதி விமலா கன்னங்கரா)
 (Mrs. Wimala Kannangara)
 About garment manufacture.

லக்ஷ்மன் சயகோடி மஹா
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)
 It must be Thalagune then. Thalagune is good.

விமலா கன்னங்கரா மஹா
 (திருமதி விமலா கன்னங்கரா)
 (Mrs. Wimala Kannangara)

You and your Thalagune ! I am not keen about Thalagune. You cannot name officers here. There is a limit to all this.

சபாபதி
 (தலைவர்)
 (The Chairman)

Order, please ! You must be gracious and allow the Lady Minister to speak uninterrupted.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලක්ෂ්‍යයන් ජයාචාර්ය)
 (Mr. Lakshman Jayakody)

Sir, this is a problem about Thalagune.

සභාපතිතුමා
 (ඡායාරූප)
 (The Chairman)
 No, no.

විමලා කන්තනගර මහත්මිය
 (ශ්‍රීමත් විමලා කන්තනගර)
 (Mrs. Wimala Kannangara)

No, we are speaking about the garment manufacture. If you cannot understand English I will speak in Sinhalese.

අන්තර්ගත ලේඛන (ලක්ෂමන් ජයකොඩි මහතා) මම දන්න, ගරු කරන. මගේ හිතේ මගේ ඇති සම්බන්ධයකුත් තිබෙන කෙනෙක්. නමුත් මේ වෙලාවේදී ඒවා පැත්තක තියාමු. අපි මේ අවුරුද්දේ ඉඳලා ප්‍රති මධ්‍යස්ථානවලින් ගම්බද කාන්තාවන් ලවා මැහුම් මස්සවා ඒවා විදේශීය රටවලට යවන්න කටයුතු ආරම්භ කරනවා.

මෙන්න තිබ්බේ දෙයක්. ලැජ්‍ය විය යුතු දෙයක්. අපේ මනුපැනවරින් ගැන මැයි මාසයේ " ඉකොනමික් රිවිව් " එක මෙහෙම කියනවා :

"More significant, from the point of view of export markets for Sri Lankan manufacturers, are the findings of this study on what importers in Singapore thought of the Sri Lanka garments. The Singapore research organization carried out product tests with Sri Lankan garments among importers and other buyers at that end. Their views if taken constructively could be of benefit to our exporters. Among the comments were :

- products could be purchased if they are suitable and stocks are available from local agents,
- the product/worksmanship is not up to acceptable standard,
- in terms of fabrics and workmanship the quality is acceptable but the products would only be more saleable as 'budget' or lower price ranged items."

These are the deficiencies.

"Commenting on specific samples from Sri Lanka, the following examples of poor quality/workmanship were emphasised :

- button holes not well sewn and sewing of buttons not neat."

The hon. Members for Kundasale, Galgamuwa, Mawatagama and I have already invested Rs. 60,000 on two button-hole machines. We are training girls. We have already sent 3,000 girls to the Free Trade Zone. Why are we doing that? These are the things hon. Members of the Opposition should speak of instead of making a joke and mockery of our products. They should be ashamed of themselves.

What are the reasons for putting out cheap products? Because you find mushroom garment manufacturing centres and training centres in every rural area with two ordinary machines. They give a training to these girls, within two weeks give a certificate and send them out. Then they are employed by these local manufacturers and they produce cheap products. That is the reason why our products are condemned internationally.

We will not tolerate that. I, as a woman, with our lady members of Parliament, will see that we regain our place. We will compete with countries like Taiwan, Japan and Singapore to get the due place that we deserve.

The other reasons for the poor quality of our garments are :

- "only a single row of stitching done which is no adequate for armholes of men's shirts,
- stitches are too wide apart and not according to standard requirement,
- T-Shirt is of lower quality in terms of the knitted fabrics, pattern and sewing, in comparison with a T-shirt imported from Hong Kong or Japan at the same or even cheaper price.

In terms of price, together with product quality, the Sri Lankan product could not compete with similar suppliers from Hong Kong, Taiwan and Japan or local manufacturers."

I along with the other hon. Members of Parliament will face this challenge and see what we can do next year to improve our products and compete with countries like Japan, Hong Kong and Taiwan.

Then I come to the next point. Garment manufacturing will not be permitted to operate all over the country. It will be restricted to the urban and sub-urban areas like Colombo, Kandy, Ja-ela, etc.,. Then we are going to a new sphere.

මහවැලි ව්‍යාපාරයට අපි විශාල මුදලක් වැය කර තිබෙනවා. නමුත් ඒ ගැන අක්කරයකම ජනපද කරන්න බැහැ. ඒ නිසා අක්කර ලක්ෂ දෙකක්—two hundred thousand —වගා කරන්න බැරි වෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (ශ්‍රී. ලක්ෂ්‍යයන් ජයාචාර්ය)
 (Mr. Lakshman Jayakody)

මිය ගනන් වැරදිසි නේ සේරම.

විමලා කන්තනගර මහත්මිය
 (ශ්‍රීමත් විමලා කන්තනගර)
 (Mrs. Wimala Kannangara)

Two hundred thousand acres ගැන මහවැලි ඉඩමකම ගොවිතැන් කරන්න බැහැ. ඒවා එක අවුරුද්දේ ඉඳලා අක්කර පහක, පහක බදු දෙන්න යනවා. මේ ඉඩම් මක්කොම තිබෙන්නේ මහවැලි කලාපයේ " බී " සහ " සී " කොටස්වල. " බී " කියන්නේ මාදුරුමය. " සී " කියන්නේ මහියගහය.

1958 වර්ෂයේදී මම ගියා, ඕස්ට්‍රේලියාවට. තුන් මාසක සංචාරයක් සඳහා. ගව පට්ටි ගැන මම එහිදී විශේෂයෙන් ප්‍රශ්නවත් ලබා ගත්තා. 1981 දී පොදු රාජ්‍ය මණ්ඩලයට ගියාම මම කැවන වරක් එහේ ගියා. ඒ අවේ අක්කර දෙසියය, දෙසියය කොටස්වල තණ කොළ වටලා, අක්කර දෙසියයක් බාගසක තණ කොළ ගවයන්ට කැමට දෙනවා. අතින් බාගස ඊට පසුව කැමට ගන්නවා. කැවන ලියලපුටාම ආසින් කැමට ගන්නවා.

මාදුරු මය ඉන්න පවුල් 800 ක් කැගල්ල දිස්ත්‍රික්කයෙන් ගිය අයයි. නව පවුල් 800ක් ඒ පළාත්වලට යනවා. ඒවායේ ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවා, අක්කර 50 බැගින් බදු ගන්නවා. මම කලින් සඳහන් කළ ක්‍රමයට ඒවායේ තණ කොළ වගා කිරීමට කටයුතු කරනවා. එළ දෙනුත්, එළවත් බෝ කිරීමටත් කටයුතු කරනවා. මේ මගින් හොඳ ආර්ථිකයක් ඇති කරනවා, අපේ ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහල නංවනවා. ඒවායේ පොරොන්දු වූ අන්දමට.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(**ත්‍රි. ලක්ෂ්මන් ඉයාකොදි**)
(Mr. Lakshman Jayakody)

Does the Grama Sanwardhana Samithiya or some organization like that get 50 acres from Mahaweli ?

විමලා කන්නන්ගර මහත්මිය
(**ත්‍රි. මාලිකා කන්නන්ගර**)
(Mrs. Wimala Kannangara)

You find that out later.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(**ත්‍රි. ලක්ෂ්මන් ඉයාකොදි**)
(Mr. Lakshman Jayakody)

I want a clarification because this is very important, Sir. This is the first time we are hearing that. Can you elucidate on that. ?

විමලා කන්නන්ගර මහත්මිය
(**ත්‍රි. මාලිකා කන්නන්ගර**)
(Mrs. Wimala Kannangara)

It is quite correct. I have got permission from the Hon. Minister of Lands and Land Development and Minister of Mahaweli Development, this morning to say this.

ඒ අන්දමට අක්කර පහ පහ බදු දෙන්නේ තැන්නම, ඒවා කැලෑ වෙලා තිබුණොත් අපි ණය ගෙවන්නේ කොහොමද ? අපි අනාගත පරම්පරාවටයි, මේවා කරන්නේ. අපි කොළොප්පම් කරලා, තට්ටු යන්න කොට්ටි පාර්ලිමේන්තුවට එන්නේ. මහජනයාගේ දියුණුවක් ඇති කරලා යි, ඊට ස්වයංපෝෂිත කරලයි අපි මෙතනින් පිට වෙන්නේ. 1989 වෙන්න ඉස්සෙල්ලා, කීර් එදෙසුන් ඇති කර ඒ මගින් අපි මන්ද පෝෂණය තැනී කරනවා කරනවාමයි. මේවාගේ ව්‍යාපාර අපි ඒ ප්‍රදේශවලට ගෙන යනවා.

අද කතරගම ප්‍රදේශයට දීලා තිබෙනවා, අක්කර 350ක ජනපදයක්. කීර වෙහෙර පිටි පස්සෙයි, ඒක තිබෙන්නේ. ඒක දීලා තිබෙන්නේ අපේ ගරු අගමැතිතුමායි. ග්‍රාම සංවර්ධන සමිතීන්ට ඉන්නේ උප්පත් අයයි. ඒ අයට මිලප් වගා කරන්න, එළවළු වගා කරන්න, කම්බි දල් ගන්න සල්ලි තැනෑ, ඒ නිසා අමාරුවෙන් වගා කරන විකත් හරක් ඇවිත් කනවා. මහවැලියේ කුඹුරුවලට වෙන්නේත් මෙය විකයි.

අර විධියට තණ බිම් ඇති කලොත් ඒවා මහජනයාගේ වස්තූන් බවට පත් වෙනවා. 1981 දී මම අතට දැක්ක දෙයක් මම කියන්නම්. මම දැක්කා, ඒ තණ බිම්වලට උදේ එන්නේ කවුද ? වෑන්ටරයක් එළවාගෙන කාන්තාවක් එනවා. ඔක්කොම ගොම වික එකතු කරගෙන ගිහින් ඒවා යොදා එළවළු, පලතුරු වගාව බොහොම හොඳට සරුවට කරනවා. අන්න ඒ ක්‍රමයයි, අපි ආරම්භ කරන්න යන්නේ. ඒ නිසා අපේ මේ වැඩ පිළිවෙලට විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ සම්පූර්ණ සහයෝගය අපට අවශ්‍යයි. ඒ සහයෝගය කොමසුරුව අපට ලැබෙන බව මට විශ්වාසයි.

සභාපතිතුමා
(**ඡායාසේන**)
(The Chairman)

Your time is up Fair Minister. It is 5 O'clock now.

විමලා කන්නන්ගර මහත්මිය
(**ත්‍රි. මාලිකා කන්නන්ගර**)
(Mrs. Wimala Kannangara)

I am sorry the hon. Member disturbed me for about ten minutes.

සභාපතිතුමා
(**ඡායාසේන**)
(The Chairman)

I cannot help it. Why did you take notice of it ?

විමලා කන්නන්ගර මහත්මිය
(**ත්‍රි. මාලිකා කන්නන්ගර**)
(Mrs. Wimala Kannangara)

I thank hon. District Minister for the fiftieth shramadana they have done. They have done about a million rupees worth of shramadana.

I also thank the GAs, the television, the press and all others who have given us mass propaganda and publicity. I also thank all men and women of the Rural Development Societies, for the excellent support we got. We hope the next year will be a most successful year for rural development.

සභාපතිතුමා
(**ඡායාසේන**)
(The Chairman)

Hon. Minister, may I mention that I have found the Government has sent out garments from Sri Lanka - especially from a firm called Fairline in Kandy district - which are greatly appreciated. I bought a dressing gown for my daughter in London from a famous firm called Barkers. When I brought it here she showed me that it was made in Sri Lanka and I was very proud because our products are up to international standard.

විමලා කන්නන්ගර මහත්මිය
(**ත්‍රි. මාලිකා කන්නන්ගර**)
(Mrs. Wimala Kannangara)

I am tabling the "Economic Review" of May 1985* The "World Vision" gives us Rs. 12 million a year.

සභාපතිතුමා
(**ඡායාසේන**)
(The Chairman)

The Hon. Minister can table all that.

* 87 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 17,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත්, සහසම්මත විය.

87 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තීරණය කරන ලදී.

"ඡායාසේන 87, නිකුත්වූ නිවැරදි කිරීමේ 1, සේනාධිපතිවරයාගේ අත්සනින් සහතික කරන ලද 17,00,000 අර්ථසාධකයක් ඉදිරිපත් කිරීම"

ඡායාසේන 87, නිකුත්වූ නිවැරදි කිරීමේ 1, සේනාධිපතිවරයාගේ අත්සනින් සහතික කරන ලද 17,00,000 අර්ථසාධකයක් ඉදිරිපත් කිරීම

Question, "That the sum of Rs. 1,700,000, for Head 87, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 87, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

* ප්‍රධානමාලයේ තබා ඇත. ප්‍රකාශනයක් නොමැත.

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - මූලධන වියදම. රු. 14,25,000

නිකුත් කිරීමේ නිවැරදි කිරීම. - පොදු නිලධාරීන්ගේ ප්‍රවේශන සේවාව - ආරක්ෂක පොලිසි සේවාව, රු. 14,25,000

Programme 1 - General Administration and Staff Services - Capital Expenditure, Rs. 1,425,000

" 87 වන ඡේදයේ 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 14,25,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාපතිවරයා විසින් පිළිතුරු දුන් බව පෙනී යයි.

87 වන ඡේදයේ 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයේ කොටසක් හැටියට එයට එක් කළ යුතුය යන බව සඳහන් කරන ලදී.

"තීරණ 87, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, ආරක්ෂක පොලිසි සේවාව රු. 14,25,000 අදාළ වශයෙන් සේවයට පැමිණීම" ආදිය වලින් විමසීමට හැකි වනු ඇතැයි සිතනු ලැබේ.

තීරණ 87, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, ආරක්ෂක පොලිසි සේවාව අදාළ වශයෙන් ප්‍රතිපාදන මාර්ගයට ඇතුළත් කළ යුතුය.

Question, "That the sum of Rs. 1,425,000, for Head 87, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 87, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

88 වන ඡේදය - ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - පුනරාවර්තන වියදම. රු. 9,60,000

තීරණ 88. - සාමාන්‍ය පරිපාලන නිලධාරීන්ගේ

නිකුත් කිරීමේ නිවැරදි කිරීම. - පොදු නිලධාරීන්ගේ ප්‍රවේශන සේවාව - මාර්ගගත සේවාව, රු. 9,60,000

HEAD 88 - DEPARTMENT OF RURAL DEVELOPMENT

Programme 1 - General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 960,000.

" 88 වන ඡේදයේ 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 9,60,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාපතිවරයා විසින් පිළිතුරු දුන් බව පෙනී යයි.

88 වන ඡේදයේ 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයේ කොටසක් හැටියට එයට එක් කළ යුතුය යන බව සඳහන් කරන ලදී.

"තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, මාර්ගගත සේවාව රු. 9,60,000 අදාළ වශයෙන් සේවයට පැමිණීම" ආදිය වලින් විමසීමට හැකි වනු ඇතැයි සිතනු ලැබේ.

තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, මාර්ගගත සේවාව අදාළ වශයෙන් ප්‍රතිපාදන මාර්ගයට ඇතුළත් කළ යුතුය.

Question, "That the sum of Rs. 960,000, for Head 88, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 88, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - මූලධන වියදම. රු. 1,30,000

නිකුත් කිරීමේ නිවැරදි කිරීම. - පොදු නිලධාරීන්ගේ ප්‍රවේශන සේවාව - ආරක්ෂක පොලිසි සේවාව, රු. 1,30,000

Programme 1 - General Administration and Staff Services - Capital Expenditure, Rs. 130,000

" 88 වන ඡේදයේ 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,30,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාපතිවරයා විසින් පිළිතුරු දුන් බව පෙනී යයි.

88 වන ඡේදයේ 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයේ කොටසක් හැටියට එයට එක් කළ යුතුය යන බව සඳහන් කරන ලදී.

"තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, ආරක්ෂක පොලිසි සේවාව රු. 1,30,000 අදාළ වශයෙන් සේවයට පැමිණීම" ආදිය වලින් විමසීමට හැකි වනු ඇතැයි සිතනු ලැබේ.

තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, ආරක්ෂක පොලිසි සේවාව අදාළ වශයෙන් ප්‍රතිපාදන මාර්ගයට ඇතුළත් කළ යුතුය.

Question, "That the sum of Rs. 130,000, for Head 88, Programme 1, Capital Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 88, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - පුනරාවර්තන වියදම සඳහා පුනරාවර්තන වියදම. රු. 1,23,00,000

නිකුත් කිරීමේ නිවැරදි කිරීම. - පුනරාවර්තන වියදම සඳහා පුනරාවර්තන වියදම, රු. 1,23,00,000

Programme 2 - Community Development and Training - Recurrent Expenditure, Rs. 12,300,000

" 88 වන ඡේදයේ 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 1,23,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාපතිවරයා විසින් පිළිතුරු දුන් බව පෙනී යයි.

88 වන ඡේදයේ 2 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයේ කොටසක් හැටියට එයට එක් කළ යුතුය යන බව සඳහන් කරන ලදී.

"තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, මාර්ගගත සේවාව රු. 1,23,00,000 අදාළ වශයෙන් සේවයට පැමිණීම" ආදිය වලින් විමසීමට හැකි වනු ඇතැයි සිතනු ලැබේ.

තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, මාර්ගගත සේවාව අදාළ වශයෙන් ප්‍රතිපාදන මාර්ගයට ඇතුළත් කළ යුතුය.

Question, "That the sum of Rs. 12,300,000, for Head 88, Programme 2, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 88, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැඩ සටහන. - පුනරාවර්තන වියදම සඳහා පුනරාවර්තන වියදම. රු. 51,50,000

නිකුත් කිරීමේ නිවැරදි කිරීම. - පුනරාවර්තන වියදම සඳහා පුනරාවර්තන වියදම, රු. 51,50,000

Programme 2 - Community Development and Training - Capital Expenditure, Rs. 5,150,000

" 88 වන ඡේදයේ 2 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 51,50,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන ප්‍රශ්නය විමසන ලදීත්, සභාපතිවරයා විසින් පිළිතුරු දුන් බව පෙනී යයි.

88 වන ඡේදයේ 2 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයේ කොටසක් හැටියට එයට එක් කළ යුතුය යන බව සඳහන් කරන ලදී.

"තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, ආරක්ෂක පොලිසි සේවාව රු. 51,50,000 අදාළ වශයෙන් සේවයට පැමිණීම" ආදිය වලින් විමසීමට හැකි වනු ඇතැයි සිතනු ලැබේ.

තීරණ 88, නිකුත් කිරීමේ නිවැරදි කිරීම, ආරක්ෂක පොලිසි සේවාව අදාළ වශයෙන් ප්‍රතිපාදන මාර්ගයට ඇතුළත් කළ යුතුය.

Question, "That the sum of Rs. 5,150,000, for Head 88, Programme 2, Capital Expenditure be inserted in the Schedule", put and agreed to.

Head 88, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

180 වන ඡේදය - ප්‍රදේශීය සංවර්ධන අමාත්‍යවරයා

1 වන වැඩ සටහන. - සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා - පුනරාවර්තන වියදම. රු. 63,37,000

තීරණ 180. - ප්‍රදේශීය සංවර්ධන අමාත්‍යවරයා

නිකුත් කිරීමේ නිවැරදි කිරීම. - පොදු නිලධාරීන්ගේ ප්‍රවේශන සේවාව - මාර්ගගත සේවාව, රු. 63,37,000

HEAD 180 - MINISTER OF REGIONAL DEVELOPMENT Programme 1 - General Administration and Staff Services - Recurrent Expenditure, Rs. 6,337,000.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි) (Mr. Lakshman Jayakody)

I move, "That the Programme be reduced by Rs. 10."

The objectives of this Ministry are very clear ; it says that the districts in the North and East should have a development plan and that it should be implemented,

[ලක්ෂ්මන් ජයවර්ධන මහතා]

that there should be special development projects coming under the ministry in the North and East, that it should look after Hindu religious and cultural affairs and it should implement the provisions of the Tamil Language (Special Provisions) Act and also to develop the Palmyrah Development Board.

We, as Sinhalese, as I said on the last occasion, have a special flair for the culture of the North and the East but not for domination. It is because their culture is part and parcel of our culture. If not for that culture the Sinhala culture will not get enriched and neither will the Tamil culture in Sri Lanka get enriched without our culture so that we might find a synthesis at some point or an other. I will give you a good example. The Hon. Minister is spending a lot of money on Swami Vipulananda Music and Dancing School coming under his Ministry. I hope he will realise what has happened to Sinhala music. Today, we are evolving a type of Sinhala music through various forms of music schools which is quite different from Indian music and Carnatic music, but something that is indigenous to our country based on the various traditional forms of music that we have. So, likewise, we would like the Tamil people in this country also to develop their own music, not like South Indian Carnatic or any other music, but something special out of them, so that they will have their own music. Then we can have music which is something called the Sri Lankan music. Very soon what we must have in this country is not to think in terms of Sinhala music or Tamil music, but to have something which is called the Sri Lankan music. And I am very happy to say Sir, that we are moving towards that when you hear the songs sung by Amaradeva, Nanda Malinie and all other competent exponents of music like Khemadasa who has a fantastic way of synthesizing the West, the East, the Chinese scales every thing together. Therefore, if he is going to spend so much of money on the Swami Vipulananda School of music and Dancing I hope he will work out something and have a separate music organization which will depict the culture of the Tamil people of this country. That is one request that I would like to make.

Now, Sir, the second matter which I want to know is, whether the Hon. Minister has had any development plans, and if so what the development plans are that he has drawn up for the North and the East? Let us have a definite development plan for each district, because the districts come under him. He has not done so up to now. We were watching him since his other Colleagues went from here and I notice one thing, that there are no plans been drawn up for the North and the East. I am not surprised, Sir, that the situation arose where these people are now agitating in the North. One of the reasons for that is that the Government did not implement what we could have implemented.

I can remember that from 1980, the former Member for Kayts (Mr. K. P. Ratnam) had been agitating to get the circulars out from the Ministry or the Department to get the Tamil Language (Special Provisions) Act implemented. I can remember that he was agitating for it, if I could recollect, in 1980, 1981 and 1982. I do not know whether he asked for it in 1983. But every time he asked for it, the reply he got from the Hon. Minister was, "Oh! I will do it within two weeks, I will do it within three weeks". But what I want to know is, are you trying to implement this Act or not? Let us know that. Have you sent out any orders or any Gazette notifications? If you are not going to send it out, let us know, let the people know. Because then you would not put the people into difficulty. I am very sorry to note that the Hon. Minister has not yet taken any steps pertaining to that Act.

The next matter is, it was only last week I saw in the newspapers that he wanted some Tamil stenographers or typists to go to the North. I suppose the Ministry gets awakened only now just before the budget and does something at that time. Suddenly they want to send some personnel for translation purposes and so on. That will not work. People will not be satisfied just because you publish something in the newspapers. Something concrete must take place. This Ministry was formed to do that. The reason why this Ministry was formed and the reason why it was given Cabinet status was because it was in the DDC package deal they had at that time to have a separate Ministry and to get Mr. Rajadurai also into the Cabinet in order to implement it. But it did not happen! And that is why the militants or the terrorists whatever you wish to call them went away. At some point or the other these laws have to be implemented. These are existing laws. These were laws passed by the SLFP government. I do not deny that. The Tamil Language (Special Provisions) Act was passed at that time. Only thing is you have to bring the regulations in. Up to now the regulations have not gone. Have sent the regulations Minister? If not let us know why. The biggest problem is he is not active. When did the Hon. Minister last go to Jaffna? I am sure he must be going to Batticaloa. I should not ask that Question. When did the Minister last go to Jaffna? When did the Hon. District Minister of Jaffna last go there? If at all you go to Jaffna can you operate in Jaffna? Can you work in Jaffna? What is this? Therefore no wonder, not that it is not an operational area but it so happens that the people themselves will find it difficult to work there. Therefore, Sir, he is in this very sorry plight that he cannot work there.

There is another Act that was passed. I can remember I mentioned it very lightly. Now who is the person who is implementing the Prevention of Social Disabilities Act? Are you the person? Have you heard of an Act like that? That was formulated mainly for

the North and the East. That Act was passed in 1957 and there was a subsequent amendment in 1971. It was specially designed for the North and the East and I am shocked that the Hon. Minister does not know about it because he is a person who was in the Government in 1956 and he was also responsible in getting this Act done in order to see that everyone can enter temples. Can you remember ?

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(ති. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

That does not come under the purview of our Ministry.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

How do you know ?

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(ති. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

I know.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

Under whose Ministry does it come then ?

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(ති. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

We will find out and let you know. (Interruption)

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

It cannot be under the Home Ministry. But here is a very clear example of how he has forgotten of something which he should have taken note of and act accordingly and act wisely.

"2. Any person who imposes any social disability on any other person by reason of such other person's caste shall be guilty of an offence and shall, on conviction after summary trial before a Magistrate, be liable to imprisonment of either description for a term not exceeding six months or to a fine not exceeding one hundred rupees."

Imposition of social disabilities on persons by reason of their caste to be an offence.

It is a small amount, but these are very touchy areas where the Tamil people are concerned. Sometimes it so happens where the Sinhala people are concerned they are not that minded because we want a casteless society. That is what we are all aiming at. Every right thinking person will not think of caste. We want a casteless society. We do not want any society to discriminate against a person because of his caste.

සභාපතිතුමා
(ඡායාපති)
(The Chairman)

But it does not come under this Ministry. The Deputy Minister is quite right when he said it does not come under his Ministry.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

But the fact remains, Sir, that this happens in the area where he operates. That is what I want to bring to his notice.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(ති. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

If the hon. Member wants I can explain the objectives and functions of this Ministry.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

He need not explain, Sir. I have seen the objectives set out in the Estimates. I can work on that.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(ති. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

It is very unfair to speak on this subject.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

What is unfair ?

ඩී. රාජදර්ශි මහතා (ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා)
(ති. ජී. ඉරාජාතුරා — பிரதேச அபிவிருத்தி அமைச்சர்)
(Mr. C. Rajadurai - Minister of Regional Development)
Not relevant at all.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

I am requesting the Hon. Minister to look into this and work on it because it affects the North and the East.

ඩී. වින්සන්ට් ඩයස් මහතා
(ති. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

You can make a suggestion. You are welcome.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

I want to make a suggestion to him.

සභාපතිතුමා
(ඡායාපති)
(The Chairman)

You have spoken for 15 minutes. You have only two more minutes.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ජයකොඩි මහතා)
(Mr. Lakshman Jayakody)

Then Sir, what about the Palmyrah Research Institute that he promised last time. He must give an answer.

[சுவாமிநாதன் அவர்கள்]

I am very sorry to say that he cannot administer in the North and East any more. I say, do not vote this money and wind up this Ministry because this Ministry cannot operate there. It is a joke! It is exactly what is happening in this country. Sir, can he operate this Ministry in the North and the East to-day? No. He has to wind up or I think, become part and parcel of Ministry of Defence and Ministry of National Security. I do not know why the Government is vacillating in this situation. Just to keep two men, just because you have a grouping, do not waste public funds. They can be accommodated in other ways. That is a different matter, but it is utter wastage. Just wind up this Ministry. That is what I say.—(Interruption) It is a waste to have this Ministry. Sir, because it cannot operate in the North and the East. Today those areas have become operational areas where Defence Ministry is concerned. This Ministry does nothing. It does not operate in those areas. Therefore, wind it up. That is my suggestion.

ஏ. னா. 5.15

சபாபதிவரர்
(தலைவர்)
(The Chairman)

I do not think you should make that type of suggestion.

சுவாமிநாதன் அவர்கள்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Why not, Sir?

சபாபதிவரர்
(தலைவர்)
(The Chairman)

You take it for granted that we are going to allow a division in this country, when you say North and East.

சுவாமிநாதன் அவர்கள்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, Sir.

பி. லின்சன் டியஸ் அவர்கள்
(திரு. பி. லின்சன் டியஸ்)
(Mr. D. Vincent Dias)

We are not thinking of any division at all.

சபாபதிவரர்
(தலைவர்)
(The Chairman)

I am very sorry that an experienced politician like you should make that type of suggestion.

சுவாமிநாதன் அவர்கள்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You may say that. Then why should this Ministry have its functions like this? "Regional development of

the districts of Amparai, Batticaloa, Jaffna, Killinochchi, Mannar and Mullativu, Trincomalee Vavuniya. "That is all, why? Who divided those districts?"

சபாபதிவரர்
(தலைவர்)
(The Chairman)

No, no. When His Excellency the President created this Ministry, he had at the back of his mind that this Ministry will bring about some harmony between those minorities and the Sinhalese. He did it with very good intentions.

சுவாமிநாதன் அவர்கள்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Why did he do that in those areas. Why do you not create that same harmony in Wellawatte. Why do you not create that in Kandy.

சபாபதிவரர்
(தலைவர்)
(The Chairman)

I am afraid your time is up.

சுவாமிநாதன் அவர்கள்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I will stop. That is a different matter, but I think it is not serving the purpose now.

பி. ரிஸ்வி சின்னலேபே அவர்கள் (பெர்தாலு)

(ஜனாதிபதி எ. லக்ஷ்மன் ஜயக்கொடி — மட்டக்களப்பு இரண்டாம் அங்கத்தவர்)

(Mr. A. Rizvi Sinnalebbe - Second Batticaloa)

கௌரவ தலைவர் அவர்களே, பிரதேச அபிவிருத்தி அமைச்சின் குழு நிலை விவாதத்தின் போது பேசுவதற்கு எனக்குச் சந்தர்ப்பம் அளித்த தங்களுக்கு முதற்கண் எனது நன்றியைத் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். இந்நாட்டில் இப்பொழுது நிலவும் ஒரு துர்ப்பாக்கிய காலகட்டத்திலுங்கூட மாண்புமிகு அமைச்சர் எம் மூன்று சமூகங்களுக்கும் இடையில் ஏற்பட்டுள்ள குறைகளைத் தீர்ப்பதற்கு இரவு பகலாகப் பாடுபட்டு வருகிறார் என்பதை நான் இச்சந்தர்ப்பத்திலே மிகவும் பெருமையுடன் கூறிக்கொள்ள விரும்புகின்றேன். நமது இலங்கை நாட்டில் சிங்களவர்களும் தமிழர்களும் முஸ்லிம்களும் ஒரு குடும்பத்தில் பிறந்த சகோதர, சகோதரிகள் போல ஒற்றுமையாக வாழ்வதற்கு அமைச்சர் அவர்கள் பாடுபடுவது நாமறிந்த விடயமாகும். சில சந்தர்ப்பங்களில் ஏற்படும் மனக்கசப்புமீறலும் சம்பவங்களையும் நமது அமைச்சரவர்கள் உடனுக்குடன் கவனித்து சமூகங்களுக்கிடையே ஒற்றுமையை நிலைநாட்டியுள்ளது குறித்து நாம் பெருமிதம் அடைகின்றோம்.

இதற்கு முன்பிருந்த எந்த அரசாங்கமும் தமிழ் மக்களுக்குத் தனியான, பிரத்தியேகமான ஓர் அமைச்சை, இந்து கலாசார அமைச்சு போன்ற ஓர் அமைச்சை உருவாக்கவில்லை என்பது நாம் அறிந்த உண்மை. தமிழ் மக்களின், இந்துக்களின் அபிவிருத்தி நிறைவேற்றி வைப்பதற்காகவே மிகவும் பொருத்தமான, சிந்தித்துச் செயலாற்றக்கூடிய ஒரு செயல்வீரரைத் தெரிந்து அவரிடம் இந்த அமைச்சை மேன்மை தங்கிய சகுதிபதி அவர்கள் ஒப்படைத்துள்ளது கண்டு நாம் பெருமைப்படுகின்றோம். மாண்புமிகு அமைச்சர் அவர்கள் மட்டக்களப்புத் தொகுதியின் பிரதிநிதியாகத் தொடர்ந்து முப்பது வருட காலத்துக்கு மேலாக பாராளுமன்றத்தில் அங்கம் வகித்து வருவது குறிப்பிடத்தக்க ஒன்றாகும். எனது தொகுதியின் முதலாவது அங்கத்தவர் என்ற வகையிலும் அரசியலில் மிகவும்

அனுபவப்பட்ட மக்கள் பிரதிநிதி என்ற வகையிலும் நான் அவருடன் கைகோர்த்து எம் மக்களிடையே நல்ல மனப்பாங்கை ஏற்படுத்தவும் எதிர்வரும் காலங்களில் இரு சமூகங்களையும் ஒற்றுமையாக வாழச் செய்வதற்கும் பாடுபட்டுக் கொண்டிருக்கிறேன்.

மட்டக்களப்பு வாழ் தமிழ் மக்களின் முக்கிய அபிவிருத்தியாகிய விபுலானந்தர் இசை, நடனக் கல்லூரியை மட்டக்களப்பில் நிறுவியதன் மூலம் எனது தொகுதி வாழ் மக்கள் மாத்திரமல்ல, இலங்கை வாழ் சகல தமிழ் பேசும் மக்களும் மாண்புமிகு அமைச்சர் அவர்களுக்கும் அரசாங்கத்துக்கும் என்றென்றும் நன்றிக் கடன்பட்டவர்களாக இருக்கிறார்கள். எனக்கு முன் பேசிய அத்தனகல்ல அங்கத்தவர் (திரு. லக்ஷ்மன் ஜயக்கொடி) அவர்கள் சுவாமி விபுலானந்தர் இசை, நடனக் கல்லூரி ஏற்படுத்தப்பட்டதன் நோக்கம் பற்றிக் கூறினர். அவர் தமது பேச்சிலே நமது இசையை மாற்ற வேண்டும்; இசை, இலங்கை இசையாக இருக்க வேண்டும் எனக் குறிப்பிட்டார். நான் அவருக்கு ஒன்று கூற விரும்புகின்றேன். தமிழ் மக்களின் மரபு, பாரம்பரியம், சம்பிரதாயம் முதலியவற்றைப் பாதுகாப்பதுதான் அமைச்சரின் பொறுப்பாக இருக்கின்றது. அந்தப் பொறுப்பின்படி தான் அவர் நடந்து கொண்டிருக்கிறார். எனவே, எந்தக் காலத்திலும் தமிழ் மக்களின் மரபு, கலாசாரம், பாரம்பரியம் முதலியவற்றை மாற்றுவது முடியாத காரியம் என்றே நான் நினைக்கின்றேன்.

மாண்புமிகு அமைச்சர் அவர்கள் மட்டக்களப்புத் தொகுதிக்கு மாத்திரமன்று, எங்கெங்கு தமிழ் மக்கள் பரந்து வாழ்கிறார்களோ அங்கங்கெல்லாம் தமிழ் மக்களுக்குத் தேவையான விடயங்களையும் வசதிகளையும் செய்திருப்பதை பாராட்ட வேண்டும். உதாரணமாக, கதிர்காமத்தில் ஆயிரக் கணக்கான மக்கள் சேர்ந்து மத நிகழ்ச்சிகளில் பங்குபற்றுவதற்கு வசதியாக அங்கு தங்குமிட வசதிகளை இந்த அமைச்சர் செய்துள்ளதை நாம் பாராட்டாமல் இருக்க முடியாது.

அமைச்சர் அவர்களுடைய கவனத்துக்கும் அரசாங்கத்தினுடைய கவனத்துக்கும் இன்னும் இரண்டொரு விடயங்களைக் குறிப்பிட விரும்புகின்றேன். சில காலத்துக்கு முன் சிங்கள, தமிழ்த் தட்டெழுத்தாளர்களை அரசாங்க சேவையிற் சேர்த்துக் கொண்டதற்கான போட்டியப் பரீட்சை யொன்று நடைபெற்றது. அப்பரீட்சையைப் பொது நிர்ப்பாக அமைச்சர் நடாத்தியதாக அறிகிறேன். சமீபத்தில் சிங்களத் தட்டெழுத்தாளர்களுக்கு நியமனம் வழங்கப்பட்டுள்ளது. தமிழில் தோற்றியவர்களுக்கு இன்னமும் நியமனம் வழங்கப்படவில்லை. இதை அமைச்சர் அவர்கள் கவனத்துக் கெடுத்து ஆவன செய்ய வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன்.

கிழக்கு மாகாணத்திலே, எவ்வளவோ சிறந்த தமிழ் எழுத்தாளர்கள் முக்கியமாக முஸ்லிம் எழுத்தாளர்கள் இருக்கிறார்கள். அவர்களின் ஆக்கங்களைப் புத்தகமாக வெளியிடுவதற்கு அமைச்சர் அவர்கள் உதவ வேண்டும் எனவும் கேட்டு எனது உரையை முடித்துக் கொள்கின்றேன்.

பி. ஏ. பி. ௧௩௯௮௯௯௯ ௯௯௯ (௯௯௯௯)

(ஜனாப எம். ஐ. உதுமாலெபை — பொத்துவில்)

(Mr. M. I. Uthumalebe - Pottuvil)

கௌரவ தலைவர் அவர்களே, கௌரவ அத்தனகல்ல அங்கத்தவர் இன்று இந்த அமைச்சரின் மீதான விவாதத்தை ஆரம்பித்து வைக்கும் பொழுது இந்த அமைச்சர் வடக்கையும் கிழக்கையும் சம்பந்தப்பட்ட அமைச்சர்; எனவே இந்த அமைச்சர் இருக்க வேண்டிய அவசியமில்லை என்ற கருத்துப்படப் பேசினார். சபாநாயகராகிய தாங்கள் உரிய தருணத்தில் தலையிட்டு அவருடைய கூற்று தவருளது என்று கூறியதுடன் இந்த அமைச்சர் உருவாக்கப்பட்டதன் முக்கிய நோக்கத்தைப் பற்றி விளக்கிக் கூறியதையுமிட்டு நான் மிக்க மகிழ்ச்சியடைகின்றேன். கௌரவ அத்தனகல்லப் பிரதிநிதி இந்த அமைச்சர் இந்து சமயத்தையும் தமிழ் மொழி உபயோகத்தையும் செயற்படுத்துகின்ற அமைச்சர் எனத் தெரிவித்தார். இந்து சமயம் இந்த நாட்டிலே எல்லாப் பகுதிகளிலும் வாழ்கின்ற தமிழ் மக்களின் பெரும்பான்மையானோர் அனுபவிக்கின்ற சமயமாகும். எனவே, இந்த நாட்டின் எல்லாப் பகுதிகளிலும் பரந்து வாழும் தமிழ் மக்களுக்கு இந்த அமைச்சர் சேவையாற்றி வருகின்றது. ஆதலால் இந்த அமைச்சர் வடக்கிலும் கிழக்கிலும் வாழ்கிறவர்களுக்குத்தான் உருவாக்கப்பட்டது எனக் கூறுவது பொருத்தமற்றது.

இந்த நாட்டிலே வாழ்கின்ற எல்லா மக்களினமும், குறிப்பாக எல்லா இந்து மக்களினமும் உரிமைகளையும் நலன்களையும் பாதுகாப்பதற்காக அமைக்கப்பட்டது இந்த அமைச்சரும். மாண்புமிகு அமைச்சர் அவர்கள் சென்ற ஆண்டு வாக்களித்ததைப்போல உரிய நடவடிக்கைகளை மேற்கொண்டு இந்த நாட்டிலேயுள்ள 25 மாவட்டங்களிலுமுள்ள அலுவலகங்களுக்கு அடுத்த ஜனவரி மாதம் முதல் தமிழ்த் தட்டெழுத்தாளர்களை நியமிக்க நடவடிக்கை எடுத்திருக்கின்றார்; தட்டச்சுப் பொறிகளை வழங்கவும் நடவடிக்கை எடுத்திருக்கின்றார். இது பற்றிய செய்திகளை நாம் பத்திரிகைகள் மூலம் பார்த்தோம்; இன்றைய பேச்சுக்கள் மூலமும் அறிந்தோம். இதைப்போல நாம் மிகவும் சந்தோஷப்படுகின்றோம்.

கௌரவ அத்தனகல்லப் பிரதிநிதி அவர்களின் கூற்றுப்படி இந்த நாட்டிலே தமிழ் மொழி உபயோகம் மேன்மைதங்கிய ஜனநாயக அமைச்சராலும் இந்த அரசாங்கத்தினாலும் ஆக்கப்பட்ட சட்ட விதிகளின்படி சரியாகச் செயற்படுத்தப்படவில்லை என்பதை இந்தச் சந்தர்ப்பத்திலே நானும் ஏற்றுக்கொள்ள வேண்டியவரை இருக்கிறேன். உண்மையில் இந்த நாட்டிலே 25 மாவட்டங்களிலும் முஸ்லிம் மக்கள் வாழ்கின்றார்கள். இந்த நாட்டு முஸ்லிம்களின் தாய் மொழி தமிழே. ஆகவே தமிழ் பேசுகின்ற முஸ்லிம் மக்களுடைய தேவைகள் 25 மாவட்டங்களிலும் கவனிக்கப்பட வேண்டும். இதற்கு தட்டச்சு இயந்திரங்கள் மாத்திரம் போதாது. இந்த நாட்டிலே கச்சேரிகள் மாத்திரமல்ல, ஏராளமான உதவி அரசாங்க அதிபர் காரியாலயங்களும் இருக்கின்றன. இக் காரியாலயங்களுள் ஒவ்வொன்றுக்கும் தமிழ்த் தட்டச்சு இயந்திரங்களும் தேவையான தமிழ் ஊழியர்களும் அனுப்பப்பட வேண்டும். கௌரவ அத்தனகல்லப் பிரதிநிதி அவர்கள் கூறுவது போன்று சுற்று நிருபங்கள் மாத்திரம் அனுப்பிக் கொண்டிருப்பதால் எந்தக் காரியத்தையும் செயற்படுத்திவிட முடியாது. அவற்றைச் செயற்படுத்த ஆட்களும் உபகரணங்களும் தேவை. ஆகவே வடக்கு, கிழக்கு, தெற்கு, மேற்கு ஆகிய எல்லாப் பகுதிகளிலுமுள்ள உதவி அரசாங்க அதிபர்கள் காரியாலயங்கள் அனைத்திற்கும், அதாவது 25 மாவட்டங்களிலுமுள்ள இக் காரியாலயங்கள் அனைத்திற்கும் போதுமான தமிழ் தெரிந்த அல்லது தமிழ் பேசுகின்ற ஊழியர்கள் அனுப்பப்பட வேண்டும். இந்த ஊழியர்கள் தமிழராக இருக்கவேண்டிய அவசியம் இல்லை; முஸ்லிம்களாக இருக்கவேண்டும் என்கின்ற அவசியமில்லை; அவர்கள் யாராகவும் இருக்கலாம். அவர்கள் தமிழ் தெரிந்தவர்களாக, தமிழை உபயோகித்து அங்கே வருகின்ற மக்களுடைய தேவைகளைக் கவனிக்கக்கூடியவர்களாக இருக்க வேண்டும்.

கௌரவ அத்தனகல்லப் பிரதிநிதி கூறியதைப்போன்று சுற்றுநிருபங்களால் மாத்திரம் எதையும் செயல்படுத்திவிட முடியாது. கௌரவ அமைச்சர் அவர்கள் போதுமான அளவு சுற்றுநிருபங்களை அனுப்பிக் கொண்டிருக்கின்றார். அமைச்சர் அவர்கள் வந்தபிறகு அவர் எடுத்த நடவடிக்கைகள் காரணமாக எல்லா கச்சேரிகளிலும் அரசாங்க அதிபர்கள் இதற்கான ஏற்பாடுகளைச் செய்ய முன்வந்திருக்கின்றார்கள். ஆனால் போதுமான நிதி இந்த அமைச்சருக்கு வழங்கப்படாததன் காரணமாக சில தடங்கல்கள் உள்ளன. இந்த நாட்டிலே உதவி அரசாங்க அதிபர்கள் காரியாலயங்கள் மாத்திரமன்றி வேறு காரியாலயங்களும் இருக்கின்றன. விவசாய இலாகா போன்று மாவட்ட ரீதியாகப் பல்வேறு நிறுவனங்களும் — அதாவது காரியாலயங்களும் பணமுகப்படுத்தப்பட்டு இருக்கின்றன. இவ்வாறான காரியாலயங்கள் அனைத்திற்கும் போதுமான தமிழ் இலிசுதர்கள், தமிழ்த் தட்டெழுத்தாளர்கள், சுருக்கெழுத்தாளர்கள், தட்டச்சு இயந்திரங்கள் அனுப்பப்பட வேண்டும். அத்துடன் நின்றுவிடாது அவர்கள் செயற்படுவதையும் கவனிக்க வேண்டும். ஏனெனில் அம்பாறைக் கச்சேரியில் சில உத்தியோகத்தர்கள் இருக்கிறார்கள்; ஆனால் அங்கே நடப்பவற்றை அங்கே செல்கின்ற நாங்கள் அறிவோம். அம்பாறை மாவட்டத்திலே அறுபது வீதமான மக்கள் தமிழ் பேசுவார்கள். அங்கு அவர்களுடைய தேவைகள் தமிழிலே செய்யப்படுகின்றதா என்பதை கௌரவ அமைச்சர் அவர்கள் ஒருமுறை நேரடியாகச் சென்று பார்வையிட வேண்டும்.

கௌரவ அத்தனகல்லப் பிரதிநிதி, “கௌரவ அமைச்சர் யாழ்ப்பாணம் போக முடியுமா? மட்டக்களப்புக்குப் போக முடியுமா? அங்கு போக முடியுமா, இங்கு போக முடியுமா?” என்று கேட்டுக்கொண்டிருக்கின்றார்.

[ඵම. අයි උදාලෙබෙ මහතා]

පොක முடியுமா ? இன்று இந்தச் சனபயிலே ஏதோ எல்லாம் பேசிக்கொண்டிருக்கின்றார்கள். வடக்கைப் பற்றிப் பேசுகின்றார்கள், கிழக்கைப் பற்றிப் பேசுகின்றார்கள், தெற்கைப் பற்றிப் பேசுகின்றார்கள். அவர் வடக்கிற்குச் சுதந்திரமாகப்போய் வர முடியுமா இருந்தால் எல்லோரும் போய் வர முடியும். இங்கே இருந்துகொண்டு — ஒரு பாதுகாப்பான பகுதியில் இருந்துகொண்டு— அப்பகுதிகளில் இருக்கும் கஷ்டங்களைப் பற்றி கற்பனை செய்து பேசுவது எவ்வளவு பொருத்தமோ தெரியவில்லை. அவர்கள் பேசுவதில் ஏராளமான கற்பனைகள் இருக்கின்றன. கற்பனை செய்வதில் அவர்கள் மிக வல்லவர்களாக இருக்கின்றார்கள். தயவுசெய்து அங்கு நடைமுறையில் சாத்தியமான விஷயங்களை அறிவதற்காக கௌரவ அமைச்சரவர்கள் கௌரவ அத்தனாகல்ல பிரதிநிதி அவர்களையும் மிக விளரவில் அப்பாணப் பிரதேசத்திற்கு அழைத்துச் சென்று, அங்கு கச்சேரி நிர்வாகத்தை நேரடியாகப் பார்வையிட முடியும். இருபத்தைந்து மாவட்டங்களிலும் ஒவ்வொரு மாதமும் இரண்டு கச்சேரிகளுக்குச் சென்று பார்வையிடும் பழக்கத்தை ஏற்படுத்திக் கொண்டால், 1986 ஆம் ஆண்டில் தமிழ் மொழி உபயோகம் மாத்திரமல்ல, இந்து சமய அபிவிருத்தி மாத்திரமல்ல, இந்நாட்டில் இந்த அமைச்சு உருவாக்கப்பட்டதற்கான மகோன்னதமான நோக்கமும் நிறைவடைய முடியும்..

கௌரவ அமைச்சரவர்களும் அவரது அமைச்சில் கடமை புரியும் ஊழியர்களும் தங்களால் முடிந்த அளவு சிறப்பாகச் செயற்படுகிறார்கள். 1985 ஆம் ஆண்டில் புது வேலைகளுக்காக இந்த அமைச்சுக்குப் பணம் ஒதுக்கப்படவில்லை. 1986 ஆம் ஆண்டிலும் பணம் ஒதுக்கப்படவில்லை. அவ்வாறான ஓர் இக்கட்டான நிலையில் அவர்கள் செயற்படுகிறார்கள். எனவே, இந்த அமைச்சுக்கு அடுத்த ஆண்டிலாவது அரசு போதுமான நிதி வழங்கி, கௌரவ தலைவர் அவர்கள் கூறியது போன்று, இந்த அமைச்சு இனங்களுக்கிடையே ஒரு சிறந்த பாலமாக அமைக்க நடவடிக்கை எடுக்க வேண்டுமென்று கேட்டு, எனக்குப் பேச இவ்வளவு நேரம் தந்தமைக்காகக் கௌரவ தலைவர் அவர்களுக்கு நன்றி கூறி விடைபெறுகிறேன்.

අජ. ඵමී. අබේකෝන් මහතා (මොණරාගල දිසා ඇමතිතුමා) (திரு. ஆர். எம். அபேகோன் — மொனராகல் மாவட்ட அமைச்சர்) (Mr. R. M. Abeykoon - District Minister, Moneragala)

ගරු සභාපතිතුමනි, මෙම අමාත්‍යාංශය පිළිබඳව වචන ස්වල්පයක් කථා කිරීමට අවස්ථාව ලබාදීම ගැන මම කෘතඥව මම සතුවටත් වෙතවා. ඇත්ත වශයෙන්ම මෙම අමාත්‍යාංශය පිහිටුවීමෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ හිත්ද සංස්කෘතිය හඹාපිටියක් ඇති කිරීමයි.

හිත්ද සංස්කෘතිය සිංහල බෞද්ධ වූ අපට අමුතු දෙයක් නොවේයි. අපි සියලු දෙනාම හිත්ද සංස්කෘතියෙන් ලැබෙන ආදායම භක්ති විදිනවා. කතරගම ගැන මම තමුත්තාත්සේව මතක් කරන්න කැමතියි. කතරගම තිබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේයි. කතරගමට නොපැමිණෙන්නේ කවුද ? සිංහල බෞද්ධ අය යනවා. දුට්ඨ අය යනවා, මුස්ලිම් අය යනවා, සිංහල කතෝලික අය යනවා. ඕනෑම ආගමකයෙක් මේ ස්ථානයට යනවා. ඇත්ත වශයෙන්ම කතරගම පාලනය වන්නේ. එහි කටයුතු කෙරෙන්නේ හිත්ද සංස්කෘතිය තුළින් කියා කීවේත් එය තීවරදීයි කියා මම හිතනවා. මොකද ? දේවත්වය හා දේව විශ්වාසය පිළිබඳව අපේ බෞද්ධ ජනතාව තුළින් ලැදියාවක් හැදියාවක් තිබෙනවා. එය කාලාන්තරයක් තිස්සේ පැවත ගෙන ආ සංස්කෘතික ලක්ෂණයක්.

අ. හා. 5.30

ඒ වගේම දුට්ඨ අය ඉන්නවා. බෞද්ධ අය ඉන්නවා.හිත්ද අය ඉන්නවා. මේ සියලුම දෙනා අතර කාලාන්තරයක් තිස්සේ පැවත ගෙන ආ ඒ සංස්කෘතික ලක්ෂණ තුළින් අපේ සමගිය ගොඩනැගී තිබුණා. විශේෂ සමගියක් තිබුණා. අත්ත ඒ කාරණය මෙතෙදී ඉස්මතු කරල, මේ පාර්ලිමේන්තුව තුළින් ජනතාවට දන්වා අප අතර ඇති වි තිබුණ සංස්කෘතිකමය සමගිය, සආචාරය තව තවත් දියුණු කිරීම මේ අමාත්‍යාංශය මගින් කෙරෙන වැදගත්ම මෙහෙය බව මා ප්‍රකාශ කරන්න කැමතියි.

ගරු සභාපතිතුමනි, මෙම ආයතනය ගැන කල්පනා කර බැලුවොත් මගේ ආයතන සිංහල ජනතාව මෙන් දෙගුණයක් දුට්ඨ ජනතාව ඉන්නවා. වතු වල වැඩ කරන විශාල කම්කරු පිරිසක් ඉන්නවා. ඒ අයගේ ආගමික ආදර්ශය අපදේශක කරන සභාවේ සහකයකු වශයෙන් මා කටයුතු

සියල්ලම හිත්ද සංස්කෘතිය තුළින් බිහිවුණ දේවල් බව මම මතක් කරන්න ඕනෑ. ඒ නිසා අපේ ගරු ඇමතිතුමාගෙන් මා විශේෂ ඉල්ලීමක් කලා. හාලිඇල ගොද කෝවිලක් තිබෙනවා. එම කෝවිල දැන් දිරාපත් වෙමින් පවතිනවා. එම කෝවිල ප්‍රතිසංස්කරණය කර දෙන්නය කියා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියා. එය හිත්ද සංස්කෘතියේ සංකේතයක්. ඒ වගේම බෞද්ධ, හිත්ද, මුස්ලිම් ආදී සියලු දෙනාගේම ගෞරවයට ප්‍රභූ වුණ තැනක්. ඒ ස්ථානය දියුණු කර දෙන්නය කියා අපි ඉල්ලීම් කීපයක්ම ඉදිරිපත් කලා. ඒ කාරණය ගරු ඇමතිතුමාගෙන්, නියෝජ්‍ය ඇමතිතුමාගෙන් කල්පනාවට භාජනය වෙයි කියා මම විශ්වාස කරනවා.

බදුල්ල දිස්ත්‍රික්කයට තේ වගාවෙන් ගහන ප්‍රදේශයක් බව තමුත්තාත්සේලා දන්නවා ඇති. හිත්ද ආගම අදහන විශාල පිරිසක් ඉන්න ප්‍රදේශයක්. කතරගම මුල්ස්ථානය කරගෙන උාව පළාතේම ජනී ජනයා විශාල ලැදියාවකින් ඒ සංස්කෘතිකමය ලක්ෂණ ගතිගුණ ඒ අයුරින්ම බෙහෙවින් ඉදිරියට යන පිරිසක්. ඒ නිසා ඒ ස්ථාන වැඩි දියුණු කරවීමට මේ අමාත්‍යාංශය ඉතාම ප්‍රයෝජනවත් අමාත්‍යාංශයක් වන බව මේ අවස්ථාවේදී මතක් කරනවා.

ඒ සමගම මම කිතුල් වගාව ගැනත් මතක් කරන්න ඕනෑ. කිතුල් වගා ව්‍යාපෘතියක් මේ අමාත්‍යාංශය යටතේ තිබෙන බව අපි දන්නවා.

සභාපතිතුමා (தலைவர்) (The Chairman)

Order, Please. The Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව කථානායකතුමා මුලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [ඵඩිමන්ඩි සමරවිහුම මහතා] මුලාසනාරුද විය.

அதன் பிறகு, சபாநாயகர் அவர்கள் அக்கிராசனத்திலின்றி அகலவே, குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மன் சமரவிக்ரம்] தலைமை வகித்தார்கள்.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

අජ. ඵමී. අබේකෝන් මහතා (திரு. ஆர். எம். அபேகோன்) (Mr. R. M. Abeykoon)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම කථා කරමින් සිටියේ කිතුල් වගාව පිළිබඳවයි. කිතුල් වගාව මේ අමාත්‍යාංශය යටතේ කෙරෙන විශේෂ ව්‍යාපෘතියක් හැටියට අපි සලකනවා. යාපත පැන්නේ තල් වගාව වාගේ අපේ පැතිවල තිබෙන්නේ කිතුල් වගාව. බහුල වශයෙන් වැවෙනවා. අපේ ගම්බද ජනතාව ඇත්තවශයෙන්ම කිතුල් වගාව කිරීමට විශේෂ උනන්දුවක් දක්වනවා. මොකද ? කාලාන්තරයක ඉලලා අපේ එක්තරා සංස්කෘතියක් තිබුණා. ඒ සංස්කෘතිය අද බොහෝ දුරට අඩු වෙගෙන යනවා. හතරු විකක් පැණි විකක් ලේසියෙන් හද ගන්න අපට තිබුණු කිතුල් ගස වද වේගෙන යනවා. විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම කිතුල් වගාව දියුණු කරන්න පුළුවන්. ඒ නිසා කිතුල් වගාව දියුණු කිරීමට මේ අමාත්‍යාංශයෙන් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර දෙන ලෙස මම ඉල්ලීමක් කරනවා.

මම තවදුරටත් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. කාලය අපට අවශ්‍ය වී තිබෙනවා. හිත්ද සංස්කෘතිය බෞද්ධයාගෙන් බෞද්ධ සංස්කෘතිය හිත්දගුත් අතර දායාදයක් වශයෙන් පවතින, දෙයුක් නිසා මේ සංස්කෘතිකවලට අයත් ලක්ෂණ වැඩි දියුණු කිරීමට මේ අමාත්‍යාංශයට හැකියාව ශක්තිය හා ධෛර්යය ලැබෙයි ප්‍රාර්ථනා කරමින් මම නියමබදු වෙනවා.

ඵස. බී. විජේකෝන් මහතා (මින්නේරියා) (திரு. எஸ். பி. விஜேகோன் — மின்னேரியா) (Mr. S. B. Wijekoon - Minneriya)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ වචන කීපයක් කතා කිරීමට මා උත්සාහ ගත්තේ විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ දැරූ උපදේශක කරන සභාවේ සහකයකු වශයෙන් මා කටයුතු

කරන තිසයි. මේ අමාත්‍යාංශය ගැන කතා කරන විට අත්තනගල්ල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) සෑහෙන ප්‍රකාශ කීපයක් කළා. මේ අමාත්‍යාංශය මේ රටට අවශ්‍ය නැත කියන ගැහිලි එතුමා මේ සභාවට දුන්නා. නමුත් ගරු ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශය පිහිටුවා තිබෙන්නේ විශේෂ කරුණු දෙකක් මුල් කරගෙන බව මම කියන්න ඕනෑ. එකක් තමයි මේ රටේ හිතදු සංස්කෘතිය දියුණු කිරීම. ඒ සමගම ප්‍රාදේශීය වශයෙන් යම්කිසි සංවර්ධනයක් ඇති කිරීම. ලංකාවේ වැඩිපුර සිටින්නේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවයි. මෙයින් සිංහල ජනතාවගේ සංස්කෘතියේ දියුණුව සඳහා සංස්කෘතික අමාත්‍යාංශයක් තිබෙනවා. ඒ වාගේම මුස්ලිම් කටයුතු සඳහා මුස්ලිම් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් තිබෙනවා. ඒ වාගේම ගරු ජනාධිපතිතුමා නිර්ණය කළා දෙමළ ජනතාව සඳහා හිතදු සංස්කෘතිය දියුණු කිරීමට මෙවැනි අමාත්‍යාංශයක් පිහිටුවීමට. ඒ අනුවයි මේ අමාත්‍යාංශය පිහිටුවා තිබෙන්නේ. ඒ නිසා මීට කලින් කතා කළ ගරු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා වාගේ දෙමළ කතා කරන ජනතාවගේ සංස්කෘතිය දියුණු කිරීම සඳහා මේ අමාත්‍යාංශය සෑහෙන වැඩ කොටසක් කරගෙන යන බව මතක් කරන්න ඕනෑ.

මෙහිදී අප බලාපොරොත්තු වන තව දෙයක් තමයි ප්‍රාදේශීය වශයෙන් යම්කිසි සංවර්ධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. මේ සංවර්ධනයට යෝජනා වි තිබෙන්නේ ඇත්තවශයෙන්ම පළාත් දෙකක් පමණයි. මෙතැන තිබෙන පොඬි අඩුපාඩුවක් තමයි ඒක. නමුත් ඒ අවස්ථාවේදී සලකා තිබෙන්නේ මේ රටේ යම් යම් ප්‍රශ්න ඇති වූණු අවස්ථාවක මේ රටේ සිටින ජන කොටස් අතර යම්කිසි එකමුතු භාවයක් සහ සමගියක් ඇති කිරීමේ පරමාර්ථයෙන් තමයි එවැනි ප්‍රදේශ දෙකක් වෙන් කර එය සංවර්ධනය කිරීමට මේ අමාත්‍යාංශය කටයුතු කර තිබෙන්නේ.

ඒ කොහොම වුණත් එවැනි වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවලදී මේ අමාත්‍යාංශයට නොයෙකුත් බාධා ඇති වන බව අපට පෙනී යනවා. ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබෙන ත්‍රස්තවාදී ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය නිසා මේ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය සංවර්ධන වැඩ කටයුතු කිරීමට යම් යම් බාධා ඇති වී තිබෙන බව අපිත් පිළිගන්නවා.

ඒ කොහොම වුණත් මා විශේෂයෙන් මතක් කරන්න කැමතියි තල් සංවර්ධන මණ්ඩලය සම්බන්ධයෙන් කාරණයක්. තල් සංවර්ධන මණ්ඩලයට විශේෂයෙන් අයිති වන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයි. මේ ප්‍රදේශවල කටයුතු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ ගැන්කුවක් පමණ මේ අමාත්‍යාංශය වෙන් කරනවා. මේ අවුරුද්දෙන් එය වෙන් කර තිබෙනවා. අද තත්ත්වය අනුව මම හිතන විධියට මේ රුපියල් ලක්ෂ ගැන්කුව මේ දවස්වල තල් සංවර්ධන මණ්ඩලයට දී කටයුතු කරන්න පුළුවන් වන එකක් නැහැ. ඒ මුදල තවම වියදම් කර නැතිව ඇති. ඒ මුදල මේ අවස්ථාවේදී තල් සංවර්ධන මණ්ඩලයට යෙදීමෙන් අද මේ රටේ පවතින තත්ත්වය අනුව එයින් පැහැදිලි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වන එකක් නැහැ. ඒ නිසා මේ මුදල සම්පූර්ණයෙන් තල් සංවර්ධන මණ්ඩලයට නොදී සාමාන්‍ය පරිපාලනයට අවශ්‍ය මුදල පමණක් දීලා අනික් මුදල් ප්‍රමාණය රඳවාගෙන වෙනත් සංවර්ධන කටයුත්තක් සඳහා යෙදවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මම ඉල්ලනවා. විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි මේ වෙන්කර තිබෙන මුදල් උතුරු හා නැගෙනහිර පළාත්වල කටයුතු කිරීමට යෙදවීම අපහසු බව. මීට පිළියමක් වශයෙන් මම උපදේශක කාරක සභාවේදී යෝජනා කළා අඩු වශයෙන් පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකටත් මේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය යටතට ගන්නය කියලා.

මම ඒ ඉල්ලීම විශේෂයෙන්ම කෙළේ අපට යම් ව්‍යාපෘති වැඩ කීපයක් කරගත හැකි තිසයි. මම ව්‍යාපෘති වැඩ කීපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ව්‍යාපෘතිවලට අපි එයින් මුදල් ලබා ගැනීමට අදහස් කළ නමුත් අපේ දිස්ත්‍රික්කයේ මේ අමාත්‍යාංශය ක්‍රියාත්මක නැති නිසා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉඩක් ලැබුණේ නැහැ. එමනිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා කැමිතව සන්දේශයක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ලබන අවුරුද්දේවත් පොළොන්නරුව දිස්ත්‍රික්කය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය යටතට ගන්නය කියලා. එහෙම වුණොත් මේ අමාත්‍යාංශය යටතේ අපට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වන බව මම මතක් කරන්න ඕනෑ.

ඊළඟට තවත් කාරණයක් මතක් කරන්න ඕනෑ. කතරගම හිතදු මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වෙන්කර තිබෙනවා. මම හිතනවා මේ මුදල ලබා දීලා දැන් අවුරුදු 3ක් පමණ ගතවී තිබෙනවාය කියා. මට දැනගන්න තිබෙන හැටියට ඒ හිතදු

මධ්‍යස්ථානයේ වැඩ කටයුතු තවම අවසන් වී නැහැ. ගරු මුදල් ඇමතිතුමා මේ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. මේ රජයේ මුදල් හරියාකාරව පරිහරණය වෙන්න ඕනෑ. සෑහෙන කාලයක් දැනටමත් ගත වී තිබෙන නිසා ගරු මුදල් ඇමතිතුමා මේ ගැන පරීක්ෂණයක් කර හිතදු මධ්‍යස්ථානය සඳහා වෙන් කළ මුදලින් නියම ප්‍රයෝජන ගැනීමට පියවර ගන්නවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ඒ සමගම මම අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි. කවුරු මොනවා කීවත් මෙවැනි අමාත්‍යාංශ පිහිටුවා තිබෙන්නේ රටේ සහපතට බව. අමාත්‍යාංශවල යම් වරදක් තිබෙනවා නම්, අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා හරිගස්සාගෙන, ඒ අඩුපාඩු මකාගෙන ඒ අමාත්‍යාංශවලින් යම්කිසි සංවර්ධනයක් මේ රටේ ජනතාවට ලබාදීමට අපි බලාපොරොත්තු වෙන්න ඕනෑ. ඒ බලාපොරොත්තුව අප වෙත ඉටුකරදීමට ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත් අමාත්‍යාංශයේ අතින් නිලධාරී මහත්වරුන්ටත් ධෛර්යය ලැබේවා කියා පාර්ථනා කරමින් මගේ කථාව අවසන් කරනවා.

ඩී. වින්සන්ට් ධයස් මහතා
(ති. ල. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

Mr. Deputy Chairman, Sir, at the very outset let me, on behalf of my Minister, thank the hon. Members of the Government and the only hon. Member of the Opposition, the hon. Member for Attanagalla who is here, for their valuable contributions, suggestions and also criticisms made with regard to the activities of this Ministry.

Hon. Members should understand the situation that this Ministry is faced with in the prevailing conditions in the North and in the East. It is very unfair for the hon. Member for Attanagalla to come here and speak of all things which are irrelevant to this Ministry. My Minister is not able to reply to them. He should understand the situation prevailing in those areas due to the ethnic disturbances. Neither my Minister, nor the hon. Member for Attanagalla, nor as a matter of fact any official from our Ministry or from even any other Department can go to these areas due to this situation. I think the hon. Member for Pottuvil gave a reply to the hon. Member for Attanagalla.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

We would like to know whether the entire area, the operative area where the Minister is concerned, is unworkable ?

ඩී. වින්සන්ට් ධයස් මහතා
(ති. ල. ඩී. ඩයස් මහතා)
(Mr. D. Vincent Dias)

Especially, the affected areas. But definitely our officers visit the other areas.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Accordingly to the Act there are certain areas. If you cannot work in those areas you must do something about it.

අ. ආ. 5.45

ඩී. චින්තනට්ටි ඩයස් මහතා
(ති.රු. ඩී. චින්තනට්ටි ඩයස්)
(Mr. D. Vincent Dias)

Most of our projects in the areas which are not affected are being carried out. It is very unfair for the hon. Member to say that.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

It is not unfair. It is very unfair for you to waste money if you cannot work in those areas.

ඩී. චින්තනට්ටි ඩයස් මහතා
(ති.රු. ඩී. චින්තනට්ටි ඩයස්)
(Mr. D. Vincent Dias)

The hon. Member has to understand the present situation.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

I can understand it but please do not waste money. Please adjust your budget accordingly and we will approve it.

ඩී. චින්තනට්ටි ඩයස් මහතා
(ති.රු. ඩී. චින්තනට්ටි ඩයස්)
(Mr. D. Vincent Dias)

Sir, the activities of this Ministry are mainly confined to the Northern and Eastern Provinces. It was very unfortunate that we could not do much development activities in those areas, especially in the affected areas. We have to admit that. Sir, it is not only our Ministry which is facing this problem. Even the other Ministries find it difficult to carry out their projects in the affected areas. As Deputy Minister I feel very sorry as far as the functions of the Ministry are concerned because I am unable to assist the Hon. Minister because of this problem.

Last year the allocation to the Ministry to attend to the various projects was Rs. 5.2 million. This year it has been reduced to Rs. 3.7 million. Most of the projects had not been implemented due to the ethnic disturbances in the Northern and Eastern Provinces. It was rather unfortunate that we could not do anything beneficial through our Ministry for the people living in those areas.

However, we have been able to do some work for the development of Hindu culture such as the Kataragama Pilgrims' Rest which is costing the Ministry nearly Rs. 3 million. The construction is going on and we hope to open the building in May next year. The construction and administration of the Vipulananda Centre for Music and Dancing at Batticaloa is costing nearly Rs. 1 million. The Hon. Member for Attanagalla was

speaking about music and dancing. We welcome the suggestions that he has made. I have appealed to the Hon. Minister that due consideration be given to open more cultural centres in other areas also. I requested the Hon. Minister to open a cultural centre in my electorate. We were also able to carry out some construction work in repairing the Hindu Temples that had got damaged throughout the island during the last ethnic disturbances.

We welcome the suggestion of the hon. Member for Hali-Ela. He requested that some money be made available to him to effect some repairs to the Hindu temples in his electorate. My Minister will definitely consider allocating some money for that purpose.

We have a massive programme for the development of palmyrah cultivation and the manufacture of its by-products. This programme too has come to a standstill. It affects the economy of thousands of people who are engaged in this industry. Even with the prevailing difficulties the Palmyrah Development Board, which is under this Ministry, has managed to produce jaggery, fibre, basketware and other by-products of palmyrah fibre. There is a very good demand for these products. We have a retail outlet in Colombo. We could open more sales centres all over the Island and even export some of these products. Actually, we have given thought to it and we have plans to expand this industry, but due to various problems we are unable to implement those plans—(Interruption). Yes, the products mostly come from those areas. Sir, my Minister is deeply concerned about it. We all hope that the situation will ease very soon and that we will be in a position to do some solid development work in those areas. That is the situation our Ministry is faced with.

The Hon. Minister will explain in detail the matters referred to by hon. Members who took part in the Debate.

Another matter I would like to point out, Sir, is that we are paying exorbitant rents for buildings for our Ministry. I think, we are paying nearly Rs. 1,800,000 annually on the buildings rented out to the Ministry. It is high time we moved to Sri Jayawardenepura, the administrative city, rather than the busy area of Galle Road. I think the UDA and the Ministry of Local Government are now leasing out land. I think it would be better if we lease out some land and go in for our own building.

Sir, I do not want to take any more time as I have to give way to my Hon. Minister for his speech. I take this opportunity to thank the Hon. Minister for guiding me in the proper way in the discharge of my duties. I thank the Secretary, Mr. Ramalingam, a very efficient Secretary, and all the other heads of departments. I also thank you, Mr. Deputy Chairman, for giving me a patient hearing.

சி. ராஜேசுவரி மஹா
(திரு. சி. இராசதுரை)
(Mr. C. Rajadurai)

கௌரவ தலைவர் அவர்களே, வழக்கம்போல இம் முறையும் எனது அமைச்சின் நிதி ஒதுக்கீட்டின் மீதான விவாதத்தைக் கௌரவ அத்தன கல்ல பிரதிநிதி (திரு. லக்ஷ்மன் ஜயக்கொடி) அவர்கள் தொடக்கி வைத்தார்கள். இந்தக் கௌரவ சபையில் என்னுடன் நீண்ட காலமாக அங்கம் வகிக்கும் பாராளுமன்ற அங்கத்தினர்களில் அவரும் ஒருவர். பல சந்தர்ப்பங்களில் நல்ல ஆலோசனைகளை வழங்குவதற்கு அவர் பின்னிற்கவில்லை. இன்று சில விஷயங்களை அவர் இங்கு எடுத்துச் சொல்ல வேண்டிய நிலை ஏற்பட்டது.

இந்த அமைச்சின் அவசியம் பற்றி கௌரவ சபாநாயகர் அவர்கள் இங்கு மிகவும் விளக்கமாக எடுத்துக் கூறினார்கள். இந்த அமைச்சு மேன்மைதங்கிய சனாதிபதி அவர்களது ஒரு நீண்டதூரப் பார்வையில் உருவாக்கப்பட்ட ஓர் அமைச்சு. இந்த அமைச்சின் நிதி ஒதுக்கீட்டிற்கு பின்வரும் விதத்திற்கு பேச வேண்டுமென்று நான் எண்ணியிருக்கவில்லை. எனினும், அவ்வாறு பேசவேண்டிய ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கிறது.

இந்நாட்டில் இனப்பிரச்சினை எவ்வாறு தீர்க்கப்பட்ட போதிலும் இந்த அமைச்சின் எதிர்காலம் அதி உன்னதமாக இருக்கும் என்பது எனது கருத்து. இந்த அமைச்சு இந்நாட்டில் வாழும் தமிழ்த் தேசிய இனத்தின் பெரும்பாலான மக்களுடைய பிரதேசத்தின் நலன்களை உள்ளடக்கியிருக்கின்றது என்ற காரணத்தால் அவர்களுடைய மனத்தில் நீண்டகாலமாக இருந்து வந்த ஒரு குறைவைக் கவனிக்க இந்த அமைச்சால் முடிந்திருக்கின்றது. இப்பிரதேசம் பிற்போக்காக இருக்கின்றது; அதனை அபிவிருத்தி செய்ய வேண்டும்; அத்துடன் தமிழ் மொழி விதிகள் அமுலாக்கப்பட வேண்டும்; தமிழ் மக்களின் பெரும்பான்மையினரான இந்து மக்களின் சமய, கலை, கலாசாரங்கள் வளர்க்கப்பட வேண்டும் என்ற ஒரு தீர்க்கதரிசனமான எண்ணத்துடன் தான் இந்த அமைச்சு உருவாக்கப்பட்டது.

இன்று நேரம் போதாத காரணத்தினால், இந்த அமைச்சினுடைய கதை முழுவதையும் சொல்லுவதற்கு எனக்கு முடியவில்லை. என்றாலும் இந்த அமைச்சின் நிதி ஒதுக்கீடுகள் எந்த வகையிலும் விரயம் செய்யப்படவில்லை என்பதை மட்டும் நான் சொல்ல விரும்புகின்றேன். இந்த அமைச்சு உருவாக்கப்பட்டதன் பின்புதான் முல்லைத்தீவு மாவட்டம் முழுவதும் மின்சாரம் பெறக்கூடியதாக இருந்தது. தலைமன்னூர், மன்னூர் ஆகிய பகுதிகளில் பிடிக்கப்பட்ட மீன்கள் கொழும்பு போன்ற இடங்களுக்கு அனுப்பப்பட முடியாமல் சேதமடைந்த நேரத்தில் மீன்கள் அமைச்சு தான் அப்பகுதிகளில் ஐஸ் தொழிற்சாலைகளை அமைக்கக் கூடியதாக இருந்தது. ஒவ்வொரு பகுதியாக இவற்றை எல்லாம் விளக்கிக் கூறுவதற்கு என்னை முடியும்; ஆனால் நேரம் போதவில்லை. இந்த அமைச்சுக்கு ஒதுக்கீடு செய்யப்பட்ட நிதி வீண் விரயம் செய்யப்படவில்லை என்பது பற்றி இங்கு விளக்கமளிப்பதற்குக் குறைந்தது எனக்கு இரண்டு மணித்தியாலங்களாவது தேவைப்படும். அப்படி ஒரு பேச்சு இன்று நிகழ்த்த வேண்டும் என்ற எண்ணத்தோடு நான் வரவில்லை.

தமிழ் மொழி அமுலாக்கப் பற்றி அத்தனகல்லப் பிரதிநிதி சில குறிப்புகளை இங்கு எடுத்துச் சொன்னார். எங்கள் அமைச்சின் அனுசாரணையுடன் பொதுநிருவாக அமைச்சு சுற்றறிக்கை இலக்கம் 242 ஐ வெளியிட்டது. அதன்படி இன்று பல மாவட்டங்களிலே பல கருமங்கள் நடைபெற்றுக்கொண்டிருக்கின்றன. இந்த ஆண்டின் நடுப் பகுதியில் நாடு பூராவமுள்ள மாகாண அதிபர்களை அழைத்து, தமிழ் மொழி உபயோக விதிகளை அமுல் நடத்துவதில் உங்களுக்குள்ள சிரமங்களும் கஷ்டங்களும் என்ன என்று நான் கேட்ட பொழுது, அவர்கள் மிகுந்த உற்சாகத்தோடு அவ்விதிகளை அமுல்நடத்துவதற்கு எடுக்கும் முயற்சி பற்றிச் சுட்டிக் காட்டினார்கள். அப்படியாக அக்கறை காட்டியவர்கள் சிங்களம் பேசும் பெரும்பான்மை மக்களைக் கொண்ட பகுதிகளிலிருந்து வந்த மாகாண அதிபர்கள் என்பதை நான் அறிந்தபோது மிக்க மகிழ்ச்சி அடைந்தேன். அவர்களுடைய வேண்டுகோளின்படி ஒவ்வொரு மாவட்டத்திலும் தட்டெழுத்து இயந்திரங்களையும், தட்டெழுத்தாளர்களையும், மொழிபெயர்ப்பாளர்களையும் நியமிப்பதற்கு நான் விசேட அங்கீகாரத்தை

அமைச்சரவையில் கேட்டபோது, மேன்மைதங்கிய சனாதிபதியவர்களும் நிதி அமைச்சரவர்களும் அந்த அங்கீகாரத்தை வழங்கினார்கள். அதன்படி அடுத்த மாதத்திலிருந்து இந்த 25 மாவட்டங்களிலும் தமிழ் மொழி பெயர்ப்பாளர்களும் தமிழ்த் தட்டெழுத்தாளர்களும் வேலைசெய்ய இருக்கின்றார்கள் என்பதை மிகவும் மகிழ்ச்சியுடன் இங்கே சொல்லிக்கொள்ள விரும்புகிறேன்.

தமிழ்மொழி விதிகளை அமுல் நடத்துவதில் அதிக, தீவிர அக்கறை காட்ட வேண்டும் என்ற எண்ணம் அத்தனகல்லப் பிரதிநிதி அவர்களுக்கு இருப்பதை நான் உணர்கிறேன். அந்த உணர்வுக்கு எந்த வகையிலும் என்னுடைய உணர்ச்சி குறைந்தது அல்ல. இன்று இருக்கின்ற சூழ்நிலைகளையும் சந்தர்ப்பங்களையும் வசதிகளையும் நாம் எடுத்துப் பார்க்க வேண்டியிருக்கின்றது. இந்த அமைச்சு, சமூகங்களிடையே ஒரு நெருங்கிய ஒற்றுமையை உருவாக்க வேண்டும் என்ற ஒரு தீர்க்கதரிசனமான எண்ணத்தோடு உருவாக்கப்பட்டது. ஆனால் இன்று இருக்கின்ற நிலையினை நான் இங்கே சொல்லவேண்டியவகை இருக்கின்றேன். அத்தன கல்லப் பிரதிநிதி அவர்கள் இங்கே பேசிய பொழுது முக்கியமான ஒரு விடயத்தை எனது கவனத்திற்குக் கொண்டுவந்தார். அவர் “சமூக குறைபாடுகள் ஒழிப்புச் சட்டத்தை” பற்றி இங்கே பிரஸ்தாபித்தார். இந்தச் சட்டம் இன்றைக்கு அவசியமான தேவையா என்பது பற்றி எனக்குச் சந்தேகமாக இருக்கின்றது. வடக்கு, கிழக்கு மாகாணங்களைப் பொறுத்தவரையிலும் சரி, யாழ்ப்பாணத்தைப் பொறுத்த அளவிலும் சரி, தமிழ் மக்களைப் பொறுத்த அளவிலும் சரி, இப்போது சாதிப் பிரச்சினைக்கு இடமே இல்லாது போய்விட்டது. கோவில்கள் அனைத்தும் இப்போது திறந்துவிடப்பட்டாகிவிட்டது. மக்கள் ஒருவரோடு ஒருவர் ஒன்றாகக் கலந்து பழக வேண்டிய ஒரு நிலைமை இன்றைக்கு ஏற்பட்டிருக்கின்றது. சட்டத்தினால் செய்ய முடியாதவற்றை மனிதனுடைய உள்ளத்தில் ஏற்படுகின்ற மாற்றங்களினால் செய்ய முடியும் என்று நினைப்பவன் நான். ஆகவே இன்று அந்த மன மாற்றம் ஏற்பட்டிருக்கின்ற காரணத்தினால் இதுபோன்ற ஒரு சட்டம் அவசியமா என்பதுதான் எனக்கு யோசனையாக இருக்கின்றது.

தமிழ் மொழிப் பிரச்சினையின் உருவகங்களையும் அதனுடைய வளர்ச்சிகளையும் பற்றிக் குறிப்பிட்டு அவை பற்றிய விடயங்களுக்கு முக்கியத்துவம் கொடுத்துப் பேசலாம் என்று இருந்தேன். ஒரு நாட்டில் ஏற்படும் உட்பூசல்களைப் பேச்சுவார்த்தைகள் மூலம் — அவை எத்தனை தடவை தோல்விக்கண்டாலும், தொடர்ந்து நடாத்தும் பேச்சுவார்த்தைகளின் மூலம் — தீர்ப்புதான் ஒரு தேசத்துக்கு நன்மை பயக்கக்கூடிய ஒன்றாகும். வல்லரசுகளின் ஆதிக்கப்போட்டி உலகில் நாளுக்கு நாள் வெளிப்படையாகவும் மறைமுகமாகவும் அதிகரித்து வருகின்ற இக்காலத்தில், சின்னஞ்சிறிய இலங்கையின் இந்த இனப் பிரச்சினை, வல்லரசுகளை வெளிப்படையாகவோ மறைமுகமாகவோ நம் நாட்டில் காணும் வைப்பதற்கு இடமளிக்கக்கூடுமென்று நான் அஞ்சுகின்றேன். வல்லரசுகள் காணுன்றிய வளர்முக நாடுகள் பல இன்று சீர்கெட்டு, உள்ளூர் பூசல்களினால் உருக்குலைந்துகொண்டு வருகின்றன. இனரீதியான மோதல், மத ரீதியான மோதல், வர்க்க ரீதியான மோதல் என்று பல வகையில் நாடுகள் அமைதியும் ஆரோக்கியமும் கெட்டுப்போய் வருகின்றன.

யுத்தம், யுத்தம் என்று பாராளுமன்றத்தினுள்ளேயும் வெளியேயும் இப்பொழுது அடிக்கடி பேசப்பட்டு வருகிறது. அடுத்த ஆண்டை யுத்த ஆண்டாக பிரகடனப்படுத்த வேண்டுமென்ற கருத்துப்படப் பலர் பேசியிருவதை நாம் அறிவோம். யுத்தம் என்றால் யாருக்கும் யாருக்கும் இடையில் யுத்தம்? இரு அரசாங்கங்களுக்கிடையிலா? அல்லது தமிழ் மக்களுக்கும் சிங்கள மக்களுக்கும் இடையிலா? நீண்ட நெடுங் காலமாக இந்த நாட்டிலே ஒற்றுமையுடன் சகோதரர்களாக வாழ்ந்து வரும் ஈரின மக்களிடையே அமைதியின்மையையும் தவறான கருத்துக்களையும் ஏற்படுத்தக்கூடிய விதத்தில் இவ்விதம் பேசுவதைத் தவிர்த்து யதார்த்தமான மனப்பாங்குடன் பிரச்சினையை அணுக முயல் வேண்டும். சிறந்த வைத்தியன் ஒருவன் முதலில் நோயை அறிந்து, அந் நோய் ஏற்பட்டதற்குரிய காரணத்தை அறிந்து, அதன் பின் அதனைத் தீர்ப்பதற்கு நல்ல மருந்தைக் கொடுப்பதைப் போல், இனப் பிரச்சினை இந்த நிலை அடைந்ததற்கான மூல காரணங்களைக் கண்டறிந்து அதற்கேற்ற வழியில் அதனைத் தீர்க்க முன்வரவேண்டும்.

[வினாக்கள்-விடைகள்]

இந்த நாட்டிலே வாழும் சிங்கள மக்களுக்கு இலங்கை தாய் நாடாக இருப்பது போல தமிழ் மக்களுக்கும் தாய்நாடு இலங்கைதான். அவர்கள் போவதற்கு வேறு நாடு கிடையாது. இந்தியாவில் தமிழ் மக்கள் வாழ்ந்தாலும்கூட இலங்கையைப் பிரிப்பிடமாகக் கொண்ட தமிழ் மக்கள் யாவருக்கும் இலங்கை தான் தாய்நாடு. வாழ்ந்தாலும் தமிழ்நதாலும் இலங்கைதான் அவர்களுடைய தாய்நாடு. சண்டைகள் இட்டாலும் சச்சரவுகள் புரிந்தாலும் சிங்கள மக்களுக்கும் தமிழ் மக்களுக்கும் இலங்கைதான் தாய்நாடு. தமிழ் மன்னர்களுக்கும் சிங்கள மன்னர்களுக்கும் நடந்த யுத்தங்களேவிட, தமிழ் மக்களுக்கும் சிங்கள மக்களுக்கும் உள்ள உறவுகள், பெளத்த சமயத்துக்கும் இந்து சமயத்துக்கும் இடையிலுள்ள ஒற்றுமைகள், பெளத்த கலாசாரத்துக்கும் இந்துக் கலாசாரத்துக்கும் இடையேயுள்ள உடன்பாடுகள் ஏராளமாக இருக்கின்றன. இந்த உண்மைகளைப் பகிரங்கமாக மக்கள் மத்தியில் எடுத்துக்கூற வேண்டிய காலம் இது.

இந்த நாட்டிலே சிங்கள மொழிக்கு அரசகரும மொழி அந்தஸ்துக் கொடுப்பதை எந்த ஒரு தமிழனும், தமிழ் அரசியல் கட்சிகளும் எதிர்க்கவில்லை. சிங்கள மொழியோடு தமிழ் மொழியும் சேர்த்து அரசகரும மொழியாக ஆக்கப்பட வேண்டுமென்றுதான் அவர்கள் வேண்டுகோள் விடுத்தார்கள். இந்தச் சந்தர்ப்பத்திலே தமிழ் பேசும் மக்களின் சிறந்த தலைவராக இருந்த திரு. எஸ். ஜே. வி. செல்வநாயகம் அவர்கள் பாராளுமன்றத்திலே 1956 ஆம் ஆண்டு பேசிய ஒரு கருத்தை இங்கே வாசித்துக் காட்ட விரும்புகின்றேன் :

“ அரசாங்க உறுப்பினர்கள் பலர் இங்கே சமர்ப்பித்த விவாதங்களை நோக்கும் பொழுது சிங்கள மொழி இந்நாட்டு அரசகரும மொழியாக இருக்க வேண்டும் என்பதை அவர்கள் வலியுறுத்தியுள்ளார்கள் என்பது வெளிப்படடை. சிங்கள மொழி அரசகரும மொழியாக இருக்க வேண்டும் என்பதில் இங்கு பிரச்சனை எதுவுமில்லை. ஏனெனில், இந்நாட்டு மக்களின் வாழ்க்கையில் சிங்கள மொழி அதன் இயற்கையானதும் தியாயமானதுமான இடத்தைப் பெற வேண்டும் என்பதை அனைவரும் ஏற்றுக் கொண்டுள்ளார்கள். இங்கு இருக்கும் பிரச்சனை என்னவென்றால் இந்நாட்டு விவகாரங்களில் தமிழ் மொழியும் அதே அந்தஸ்தையும் அதே தகைமையையும் பெற வேண்டுமா அல்லவா என்பதே. ”

Hansard of 14th June, 1956, Column 1879 :

“Mr. Chelvanayakam : It would appear from the arguments put forward by the Government Members that they are trying to maintain Sinhalese as an official language. There is no question of Sinhalese being maintained as an official language. Everybody is agreed that Sinhalese should find its natural and normal place in the life of this country. But the question is whether Tamil also should occupy the same position qualitatively in the affairs of this country or not.”

ಶಿಲ್ಪர்ஸ் டிப்யூட்டி

(பிரதித் தலைவர் அவர்கள்)

(The Deputy Chairman)

Order, please ! Does the House agree to go on for a few minutes more ?

அங்கத்தினர்

(அங்கத்தினர்)

(Members)

Aye !

சி. ராஜேரமி மறவை

(திரு. சி. இராசதுரை)

(Mr. C. Rajadurai)

தலைவர் அவர்களே, சிங்கள மக்களின் அரசியற் கட்சிகளும், தலைவர்களும் கூட சிங்கள மொழியையும் தமிழ் மொழியையும் அரச கரும மொழியாக்க வேண்டும் என்ற கருத்துக் கொண்டிருந்தார்கள் ; கட்சியின் கொள்கையாகவும் கொண்டிருந்தார்கள் ; தேர்தல்களிலும் போட்டியிட்டார்கள். அப்படிப்பட்டவர்கள் சிங்கள மக்களின் பெரும்பான்மையான வாக்குகளினால் பாராளுமன்றப் பிரதிநிதிகளாகவும் தெரிவு செய்யப்பட்டார்கள்.

இந்த நாட்டிலே தமிழ் மக்கள் பெரும்பான்மையினராக இருந்து, சிங்கள மொழி பேசுவோர் சிறுபான்மையினராக இருந்தால் அவர்கள் தங்கள் மொழி, இன உரிமைக்காகவும் கலாசாரத்துக்காகவும் கோரிக்கை விடுக்காமல் இருப்பார்களா ? உரிமை கோராமல் இருப்பார்களா ? ஒருபோதும் இருக்க மாட்டார்கள். இருக்கவும் முடியாது. இது மனித இயற்கை. இந்தச் சந்தர்ப்பத்திலே, 1956 ஆம் ஆண்டு தனிச் சிங்கள மொழிச் சட்டம் பாராளுமன்றத்தில் நிறைவேற்றப்பட்டபோது டாக்டர் கொல்வின் ஆர். டி சில்வா ஆற்றிய உரையின் ஒரு பகுதியை இங்கு நினைவுட்ட விரும்புகின்றேன்.

“இதனை நாங்கள் இன்னொரு கோணத்திலிருந்து நோக்குவோம். நாங்கள் இந்தச் சபை, எமது மக்கள் பிளவு படாத ஒரு நாட்டைவிரும்புகிறோமா ” அல்லது பிளவுபட்ட இரு நாடுகளை விரும்புகிறோமா ? நாங்கள் பிளவுபடாத ஒர் இலங்கையை விரும்புகிறோமா அல்லது பிளவு பட்ட இரண்டு இலங்கையை விரும்புகிறோமா ? இவை எல்லாவற்றுக்கும் மேலாக நாங்கள் இறையையும், பிளவுபடாத ஒர் இலங்கையை விரும்புகிறோமா அல்லது இந்து மகா சமுத்திரத்திலே மனிதரை விழுங்கி ஏப்பமிடக் காத்திருக்கும் ஏகாதிபத்தியம் என்ற பயங்கர மிருத்தினால் விழுங்கப்படக் கூடிய, பிளவுபட்ட, இரத்தம் சிந்தும் இலங்கையை விரும்புகிறோமா ? மொழிப் பிரச்சனை என்ற அமைப்பிலே தற்பொழுது நாங்கள் இந்த உண்மையைத்தான் விவாதித்துக் கொண்டிருக்கிறோம் ”

Hansard, 14th June 1956, Column 1912 :

“Dr. Colvin R. de Silva : Let us look at it in another way. Do we, does this House, do our people want a single nation or do we want two ? Do we want one Ceylon or do we want two ? And above all, do we want an independent Ceylon which must necessarily be a united and single Ceylon, or two bleeding halves of Ceylon which can be gobbled up by every ravaging imperialist monster that may happen to range the Indian Ocean ? These are issues that in fact we have been discussing under the form and appearance of a language issue.”

சமஷ்டிக் கோரிக்கையை விடுத்த திரு. எஸ். ஜே. வி செல்வநாயகம் அவர்கள் சமஷ்டிக் கொள்கைக்குக் குறைந்த கோரிக்கைகளுக்குப் பெரும்பான்மை இனத் தலைவர்களோடும் ஒவ்வொரு சந்தர்ப்பத்திலும் ஒப்பந்தம் செய்ய முன் வந்தார். பெரும்பான்மை இன அரசியல் தலைவர்கள் பேச்சுவார்த்தைகள், உடன்படிக்கைகள், ஒப்பந்தங்களுக்காகத் தமிழ்த் தலைவர்களை அழைத்த போதெல்லாம் அவர்கள் அவ்வழைப்பை ஏற்றுத் தமது ஒத்துழைப்பை வழங்க இருக்கிறார்கள். ஆனால் முடிவு ஏமாற்றமே. இதனால் ஒரு விரக்தி நிலை இனிய தலைமுறையினரிடம் ஏற்பட்டிருக்கின்றது. இந்தச் சந்தர்ப்பத்தில் இன்னும் ஓரிரு சம்பவங்களை நினைவுட்ட விரும்புகிறேன்.

1960 ஆம் ஆண்டு தனிநாட்டுக் கோரிக்கையை முன்வைத்து திரு. சுந்தரலிங்கம் முதார்த் தொகுதி இடைத் தேர்தலிற் போட்டியிட்டார். அச் சமயம் தந்தை செல்வநாயகம் அவருக்கெதிராக ஓர் அபேட்சகரை நிறுத்தி அத் தேர்தலில் தனி நாட்டுக் கோரிக்கையோடு போட்டியிட்ட திரு. சுந்தரலிங்கத்தை கட்டுப்பணம் இழக்கச் செய்தார். முதார்த் தொகுதிவாழ் தமிழ்ப் பேசும் மக்கள் தனி நாட்டுக் கோரிக்கையை அன்று முற்றாக நிராகரித்தார்கள். இன்று முதார்த் நிலைமை என்ன ?

தந்தை செல்வா மேலும் சொன்னார் : “ தமிழ் மக்களுக்கு முன்று வழிகள் இருக்கின்றன. ஒன்று அடிமைத் தனத்தை ஏற்றுக்கொள்வது. இரண்டாவது ஆயுதம் தாங்கிப் போராடுவது. மூன்றாவது அகிம்சை வழியில் தங்கள் உரிமைகளை வென்றெடுப்பது. ” இவற்றில் முன்னைய இரு வழிகளையும் அவர் ஏற்றுக்கொள்ளவில்லை. அகிம்சை வழியில் போராடி உரிமைகளைப் பெறுவதையே தந்தை செல்வா விரும்பினார். தமது உயிர் போகும்வரை தந்தை செல்வநாயகம் அகிம்சை வழியிலேயே இயக்கங்களை நடத்த வந்தார்.

1956 ஆம் ஆண்டு தனிச் சிங்களச் சட்டம் பாராளுமன்றத்திலே நிறைவேற்றப்பட்டபோது அகிம்சை வழியான சத்தியாக்கிரகத்தைத் தந்தை செல்வநாயகம் காலி முகத் திடலில் நடத்தினார். அச்சமயம் அவர் முன்னிலையில் அவருடைய மகன் அடித்துத் தூர வீசப்பட்ட போதும்

அசையாது இருந்த இடத்திலேயே இருந்து அகிம்சை ரீதியான எதிர்ப்பை அவர் காட்டினார். இன்றைய நிலை என்ன? இப்படியொரு நிலை ஏன் ஏற்பட்டது? இந்த நிலையை நாம் மாற்ற வேண்டாமா? இதற்கு நாம் பரிசுரம் தேட வேண்டாமா?

சமீபத்தில் மாண்புமிகு பிரதமர் கொழும்பிலுள்ள விவேகானந்த கல்லூரியில் புதிய மாடிக் கட்டடமொன்றைத் திறந்து வைத்து உரையாற்றியுள்ளார். 30.11.85 இல் வெளி வந்த பத்திரிகைகள் அவருடைய பேச்சுக்கு முக்கியத்துவம் அளித்து முன்பக்கத்தில் செய்திகள் பிரசுரித்திருக்கின்றன. 1956 ஆம் ஆண்டின் சாபக்கேட்டின் விளைவாகவே இன்றைய நெருக்கடி நிலை தோன்றியதென்று பிரதமர் பேசியுள்ளார். அவர் என்ன சொன்னார்? அதை நான் இங்கு வாசிக்கிறேன். “கட்டாயப்படுத்தி எதையும் கொடுத்தால் சிறு பிள்ளைக்கூட அதை ஏற்றுக்கொள்ள மாட்டார்கள். 1956 ஆம் ஆண்டிற்கு முன்னர் தமிழ் மாணவர்கள் தாமாகவே முன்வந்து ஆர்வத்துடன் சிங்கள மொழியைப் படித்தார்கள். அதேபோன்று சிங்கள மாணவர்கள் தமிழைக் கற்றுக்கொள்ள 1956 ஆம் ஆண்டின் சாபக்கேட்டின் விளைவாகவே பிரிவினை மனப்பான்மையுடன் நெருக்கடி நிலையை இன்று அனுபவிக்க வேண்டியுள்ளது. பிளவுகள் தோன்றின. இன்று இனப் பிரச்சனைக்குத் தீர்வுகாண ஆயுதம் ஏந்தி இருப்போர்கூட 1956 ஆம் ஆண்டின் சாபத்தினால் பாதிக்கப்பட்டவர்களே.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்ரோடி)
(Mr. Lakshman Jayakody)

The Hon. Minister just now referred to the year 1956. I would like to mention that in 1956 all Sinhala Parties including the U.N.P., where the Hon. Prime Minister was also there and ourselves decided that Sinhala shall be the official language of this country. Then in 1957 the B-C Pact came and the Hon. Minister knows very well that it was that Government which passed the Tamil Language (Special Provisions) Act. What we submit is that you should bring regulations under that Act for the benefit of the Tamil people.

ඩී. රාජදුරෙයි මහතා
(திரு. சீ. இராசதுரை)
(Mr. C. Rajadurai)

கௌரவ அத்தனகலைப் பிரதிநிதி அவர்களுடைய கூற்றுக்கு கௌரவ பிரதமர் அவர்களுடைய உரையை வாசித்து முடித்த பின்பு பதிலளிக்க விரும்புகின்றேன். மாண்புமிகு பிரதமர் மேலும் என்ன சொன்னார்? “பலாக்காரமாக எதையும் எவர்மீதும் திணித்துவிட முடியாது. அவ்வாறு செய்வதன்மூலம் எவருடைய ஒத்துழைப்பையும் பெற்றுவிட முடியாது. எதிர்கால நன்மைகளைக் கருதி நாம் யுத்தமுனையில் சந்திக்கக்கூடாது.” இவ்வாறு மாண்புமிகு பிரதமர் தமது உரையின்போது குறிப்பிட்டிருக்கிறார்.

பெரும்பான்மை மக்கள், சிறுபான்மை மக்களைத் தங்கள் உடன் பிறந்த சகோதரர்களாகக் கருதி, அரவணைத்து, அவர்களது நியாயபூர்வமான உரிமைகளையும் வழங்க முன்வரவேண்டும். ஒரு குடும்பத்தில் தந்தை விட்டுப்போன சொத்துக்களுக்கு உரிமைகோரும்போது அண்ணனுக்கும் தம்பிக்கும், அக்காவுக்கும் தங்கைக்குமிடையே பேச்சுவார்த்தைகளும் சச்சரவுகளும் ஏற்படுவது இயற்கை. “நாம் பெரும்பான்மையினர்; ஆகவே சிறுபான்மையினர் அடங்கி நடக்க வேண்டும்” என்று நினைப்பதோ, “நாம் இங்கு முதன் முதல் வந்தவர்கள், சிறுபான்மை மக்கள் பின்பு வந்தவர்கள்” என்று பேசுவதோ பிரச்சனைகளைத் தீர்க்காது. ஒரு ரென்னிஸ் மைதானத்தில் ஒரு வெள்ளிக் கோப்பைக்காக விளையாடும் இரு ரென்னிஸ் வீரர்களிடம் அடிவாங்கும் பந்தைப்போல, தமிழ்பேசும் மக்களின் அரசியல் பிரச்சனை இதுவரை விளையாடப்பட்டு வந்திருக்கிறது. 25 ஆண்டுகளாக

மொழிப் பிரச்சனையில் ஏற்பட்ட பாரதூரமான விளைவுகளை இன்று நாம் சந்திக்கின்றோம். எதிர்கால சந்ததியினரின் தோள்களில் இதைவிடக் கடுமையான சுமைகளை நாம் ஏற்றாமல் நல்லவற்றைச் செய்வோம். நடந்தவை நடந்தவையாக இருக்கட்டும். நடப்பவை இனி நல்லவையாக இருக்கட்டும். இவ்வாறு எனது பேச்சை முடிக்க இருந்தேன்.

கௌரவ அத்தனகலைப் பிரதிநிதி அவர்கள் இங்கே குறுக்கீடு செய்து கூறிய வார்த்தைகளை நான் முழுமையாக ஏற்றுக்கொள்ளுகிறேன். அவர் சொன்ன கருத்துக்கள் அத்தனையும் அக்காலத்தில் நடைபெற்றன. இப்படி நான் சொல்வது எந்த ஓர் அரசாங்கத்தையோ, எந்தவோர் அரசியற் கட்சியையோ குறைகூறுவதற்காக அல்ல. 25 ஆண்டுகளுக்கு மேலாக ஆண்ட — ஆட்சிப் பொறுப்பை ஏற்றுக்கொண்ட — அரசாங்கங்கள் செய்த தவறுகளின் விளைவால், அவை தவறியதன் காரணங்களால், இப் பிரச்சனை இவ்வளவு விஸ்வரூபம் எடுத்திருக்கிறது. ஆகவே, இக்கால கட்டத்திலாவது, இந்நிலைமையை உணர்ந்து இந்நாட்டில் சாந்தியும் சமாதானமும் அமைதியும் நிலவக்கூடிய சூழ்நிலையை உருவாக்குவதற்கு அனைவரும் முன்வரவேண்டுமென்று கேட்டுக்கொள்கின்றேன்.

மட்டக்களப்பு இரண்டாவது பாராளுமன்றப் பிரதிநிதி (ஜெய் ரிஸ்வி சின்னலெப்பை) அவர்கள் புத்தக வெளியீடு பற்றிக் குறிப்பிட்டிருந்த எழுத்தாளர்களின் படைப்புக்களை வெளியிடவேண்டும் என்று கேட்டுக் கொண்டார். அதற்கான புத்தகங்களின் தொகுப்பை எங்களுக்கு அனுப்பினால் அவற்றை வெளியிட ஆயத்தமாக இருக்கின்றோம் என்பதை மனப்பூர்வமாகச் சொல்லிவைக்க விரும்புகிறேன். கௌரவ மின்னேரிய பாராளுமன்றப் பிரதிநிதி (திரு. எஸ். பி. விஜேகோன்) அவர்கள் பொலன்னறுவை மாவட்டத்தை எமது அபிவிருத்தித் திட்டத்தின் கீழ் கொண்டுவரவேண்டுமென்று கேட்டுக்கொண்டார். அக்கருத்தை நான் மேன்மைதங்கிய சகுதிபதி அவர்களின் கவனத்துக்குக் கொண்டுவர இருக்கிறேன் என்பதை மகிழ்ச்சியோடு சொல்லிவைக்க விரும்புகிறேன். கௌரவ ஹாலி-எல தொகுதிப் பிரதிநிதியும் மொனரூகல மாவட்ட அமைச்சருமானவர் (திரு. ஆர். எம். அபேகோன்) இங்கு சில வேண்டுகோள்களை விடுத்தார். அவருடைய தொகுதியிலேயுள்ள இந்துக் கோவிலைத் திருத்தவேண்டும் என்று கேட்டுக்கொண்டார். அதற்காக அடுத்த ஆண்டு நிச்சயம் நிதியுதவி அளிக்கப்படுமென்று சொல்லிவைக்க விரும்புகிறேன்.

பனம்பொருள் அபிவிருத்திச் சபை நல்ல வேலைகளைச் செய்து வருகிறதென்று பிரதி அமைச்சரவர்கள் விளக்கிக் கூறினார்கள். பனம்பொருள் உற்பத்திப் பொருள்கள் பலவற்றை வெளிநாடுகளுக்கு அனுப்புவதற்கான முயற்சிகளை எடுத்திருக்கின்றோம். இப்போது கைதடியில் 25 இலட்சம் ரூபா செலவில் பனம்பொருள் அபிவிருத்திக்கான ஒரு தலைமையலுவலகம் கட்டுவதற்கு முயற்சிகள் எடுக்கப்பட்டு அதற்கான கேள்விப்பத்திரமும் கோரப்பட்டிருக்கின்றது. அது முடியும் தறுவாயில் இருக்கின்றது.

இந்தக் கௌரவ சபையிலே அரசாங்கக் கட்சி அங்கத்தினர்களும் எதிர்க்கட்சி அங்கத்தினர்களும் பல கருத்துக்களை வெளியிட்டு எங்களுக்குக் கூறிய புத்திமதிகளையும் எங்களை வழிநடாத்தச் சொன்ன கருத்துக்களையும் மதிப்பதோடு அதற்காக அவர்களுக்கு எனது மனப்பூர்வமான நன்றியையும் தெரிவித்துக்கொள்கிறேன். இச் சபையின் கூட்ட நிகழ்ச்சி பிற்பகல் 6 மணிக்கு முடிய இருந்த போதிலும் நேரத்தை நீடித்துக் கொடுத்தமைக்காகக் கௌரவ தலைவர் அவர்களுக்கும், இங்கு சிறந்த கருத்துக்களைத் தெரிவித்த பிரதிநிதிகளுக்கும் எனது பணிவான நன்றியறி தலைத் தெரிவித்துக் கொள்கின்றேன். நான் பதில் சொல்லத் தவறிய வற்றுக்கு சம்பந்தப்பட்ட பிரதிநிதிகளுக்குத் தனிப்பட்ட முறையில் விளக்கங்களை எனது அமைச்சின் சார்பில் கடிதம் மூலமாக அனுப்பி வைப்பேன் என்ற உறுதி மொழியையும் அளித்து எனது பேச்சை முடிக்கின்றேன்.

පරිපූරක මුදල : විදුලි සංදේශ සේවා

குறைநிரப்புத் தொகை : தந்திப் போக்குவரத்துச் சேவைகள்

SUPPLEMENTARY SUPPLY :
TELECOMMUNICATION SERVICES

ඩී. ඩී. විජේතුංග මහතා
(திரு. டி. பி. விஜேதுங்க)
(Mr. D. B. Wijetunga)

I move,

“That a supplementary sum not exceeding Rupees Twenty nine million seven hundred and twenty thousand (Rs. 29,720,000) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other fund or moneys of or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st December, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :—

| Schedule | Rs. |
|---|-------------|
| Head : 149 – Department of Telecommunications Programme : 1 – Telecommunication Services | 29,720,000” |

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

කල්තැබීම

ஒத்திவைப்பு

ADJOURNMENT

එම්. චන්සන්ටි පෙරේරා මහතා
(திரு. எம். விஞ்சன்ந் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

“That the Parliament do now adjourn”

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පාර්ලිමේන්තුව ජව අනුකූලව අ. හා. 8.15ට 1985 නොවැම්බර් 28 වන දින සහසම්මතව අනුව, 1985 දෙසැම්බර් 16 වන සදුදා පු. හා. 9 වන තෙක් කල් ගියේය.

இதன்படி, மு. ப. 6.15 க்கு, பாராளுமன்றம் ஆதனது 1985 நொவம்பர் 28 ஆந் தேதிய தீர்மானத்திற்கிணங்க, 1985 டிசெம்பர் 16, திங்கட்கிழமை மு. ப. 9 மணிவரை ஒத்திவைக்கப் பட்டது.

Adjourned accordingly at 6.15 p.m. until 9 a.m. on Monday, 16th December 1985, pursuant to the Resolution of the Parliament of 28th November 1985.

සම්පූර්ණ ප්‍රශ්න : විදුලි සන්නිවේදන සේවා

ප්‍රතිචාර : විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුව

TELECOMMUNICATIONS SUPPLY ; SUPPLEMENTARY SUPPLY

දී එ ප්‍රකාශනය
(විදුලි සන්නිවේදන)
(මැ. ඩී. ඒ. විජේසේන)

1 මැ.වි.

That a supplementary sum not exceeding Rupees Twenty one million seven hundred and twenty thousand (Rs. 20,720,000) be provided out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other fund or source of income of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the financial year beginning on the 1st January 1985 and ending on 31st December 1985 and that the said sum may be expended as specified in the Schedule hereto.

Schedule

Rs. 20,720,000
Head 149 - Department of Telecommunications
Programme 1 - Telecommunication Services

මෙහි දැක්වෙන ප්‍රමාණය සඳහා වන මුදල
විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුව
ප්‍රශ්න සඳහා සලකා බැලීමට

සම්පූර්ණ ප්‍රශ්න : විදුලි සන්නිවේදන සේවා

දී එ ප්‍රකාශනය
(විදුලි සන්නිවේදන)
(මැ. ඩී. ඒ. විජේසේන)

1 මැ.වි.

*That the Parliament do now adjourn.

ප්‍රශ්න සඳහා සලකා බැලීමට
විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුව
ප්‍රශ්න සඳහා සලකා බැලීමට

මෙහි දැක්වෙන ප්‍රමාණය සඳහා වන මුදල
විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුව
ප්‍රශ්න සඳහා සලකා බැලීමට

දී එ ප්‍රකාශනය
(විදුලි සන්නිවේදන)
(මැ. ඩී. ඒ. විජේසේන)

1 මැ.වි.

*That the Parliament do now adjourn.
ප්‍රශ්න සඳහා සලකා බැලීමට
විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුව
ප්‍රශ්න සඳහා සලකා බැලීමට

சு. சூ.

மேலே வகுவே டிவகாத லுடனேய சடறா ஈகிய கவலல கிவர்டி கல டுது துன் டகவலு ரீகி மன்கின மீன் சிபலகன் னை சகி சீலா
சு.சு.சு.சு. டகவல சிபலக துன்காமி ஈககாரக லெத

1985 டெகம்பர் 27 லத கிஈராட

தாை஠மலா லுலெதே லீலய டுதுகி.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாசிரியருக்கு

1985 டிசெம்பர் 27, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing
the corrections must reach the Editor of HANSARD

not later than

Friday, 27th December 1985

| | | |
|--|---|--|
| Contents of Proceedings | : | From 9.00 a.m. to 6.15 p.m. on 13.12.1985 |
| Final set of manuscripts received from Parliament | : | 8.00 p.m. on 16.12.1985 |
| Printed copies despatched | : | 17.12.1985 morning |



B

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝඛිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, තා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (சிருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அக்தியட்சர், அரசாங்க வெவியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விவாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.